



# THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,500 — FRIDAY, FEBRUARY 27, 1953

Published by Authority

## PART IV — LOCAL GOVERNMENT

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Local Government Notifications .. .. .	345	Budgets .. .. .	399
By-laws .. .. .	345	Sale of Properties .. .. .	402
Posts—Vacant .. .. .	—	Road Committee Notices .. .. .	—
Notices under the Local Authorities Elections Ordinance .. .. .	384	Miscellaneous Notices .. .. .	402
Statements of Revenue and Expenditure .. .. .	385		

g. PART V published with this Issue contains List of Applications for Public Carriers' Permits for use of Lorries, &c.

### Local Government Notifications

L.D.—B. 39/52/L. G. D.—GE. 10/30.

#### THE VILLAGE COMMUNITIES ORDINANCE

##### Order

IN pursuance of the powers vested in me by sub-section (2) of section 53A of the Village Communities Ordinance (Chapter 198), as amended by the Local Authorities (Enlargement of Powers) Act, No. 8 of 1952, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do hereby declare that sub-section (1) of the said section 53A shall not apply in the case of the Village Committee of the Kelaniya village area in the Colombo District.

C. W. W. KANNANGARA,  
Minister of Local Government.

Colombo, February 20, 1953.

#### BADULLA URBAN COUNCIL

##### Urban Councils Ordinance, No. 61 of 1939

REFERENCE notification dated December 19, 1952, published in *Government Gazette* No. 10,489 of January 16, 1953, the words "in respect of these licences" at the end of the caption thereof are hereby substituted by the words "described therein, in lieu of licence duties hereto leviable in respect of these licences".

STANLEY H. ABEYSEKERE,  
Chairman.

Urban Council Office,  
Badulla, February 11, 1953.

345—J. N. B. 24798-1,487 (2/53)

F 1

### By-laws

L. D.—B. 31/45/L. G. D.—BB. 1,254.

#### WATTALA-MABOLE-PELIYAGODA URBAN COUNCIL

##### The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAWS made by the Wattala-Mahole-Peliyagoda Urban Council, under sections 166 and 170 (9) of the Urban Councils Ordinance, No. 61 of 1939 and approved by the Minister of Local Government by virtue of the powers vested in him section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, February 13, 1953.

##### BY-LAWS

1. No person shall sink any well or cause any well to be sunk within the administrative limits of the Council, unless he has obtained written permission in that behalf from the Chairman.

2. (1) No person shall sink any well or cause any well to be sunk for supply of water for drinking or any other domestic purpose, or for the sale or supply of water to the public, unless the plan and specification of such well have been approved in writing by the Chairman, or otherwise than in accordance with the plan and specification so approved.

(2) The Chairman shall not approve any plan or give permission for the construction of any well within a distance of at least 100 feet from any cesspit, cess pool, soakage pit, pig-sty, gala, cattleshed, pit latrine, or defective or unbuilt drain, or from any land regularly manured every year for the purpose of any cultivation: Provided, however, that the Chairman may in the special circumstances of any case, having regard to the nature of the sub-soil, the

water-table or any other matter and on the advice of the Director of Health Services, approve a lessor distance.

3. No person shall, at any place which is within a distance of 100 feet from any well used for the supply of water for drinking or any other domestic purpose.

- (a) construct, or cause or permit the construction of, any cesspit, cesspool, soakage pit, pit latrine, gala, cattle shed or unbuilt drain; or
- (b) deposit, or cause or permit the deposit of, any manure or any decaying animal or vegetable matter; or
- (c) cause or permit the accumulation of any refuse which is not cleared at least once in every week; or
- (d) permit any drain to remain in a defective condition.

4. The owner, lessee, or occupant of any land on which there is any well used for the supply of water for drinking or any other domestic purpose shall at all times—

- (1) keep the well in such a condition or in such state of repair as may be necessary to prevent—
  - (a) the direct flow of surface water into the well from any distance,
  - (b) the percolation of surface water from a distance of less than 15 feet from the edge of the well,
  - (c) the percolation of ground water into the well from a depth of less than 10 feet from the ground level immediately adjoining the well, and
- (2) keep every drain on that land which is within a distance of 100 feet from the well in a clean and sanitary condition and in a proper state of repair.

5. No person shall use any unclean receptacle to draw water from any well used for the supply of water for drinking or any other domestic purpose.

6. No person shall wash any clothes within a distance of 15 feet from any well used for the supply of water to the public.

7. The Chairman, may, whenever he deems such a cause to be necessary, cause notice to be given in writing to the owner, lessee or occupant of any land in which there is a well used for supply of water for drinking or domestic purposes, to bale out the water and clean out and disinfect the well, and carry out such other repairs as may be deemed necessary by the Chairman on the advice of the Director of Health Services, within a period of time to be specified in such notice, and such owner, lessee or occupant shall comply with such notice within the time specified therein.

L. D.—B. 32/47/L. G. D.—BC. 313.

#### VAVUNIYA TOWN COUNCIL

##### The Town Councils Ordinance, No. 3 of 1946

BY-LAW made by the Vavuniya Town Council under sections 143 (b) and 166 of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, February 13, 1953.

#### BY-LAW

Every paddy field situated within the administrative limits of the Vavuniya Town Council is hereby exempted from the special conservancy rate for 1953, imposed under section 143 (b) of the Town Councils Ordinance, No. 3 of 1946, and referred to in the notice dated December 19, 1952, and published in *Gazette* No. 10,481 of December 26, 1952.

L. D.—B 39/51./L. G. D.—BC. 348.

#### ALUTGAMWEEDIYA TOWN COUNCIL

##### The Town Councils Ordinance, No. 3 of 1946

BY-LAWS made by the Alutgamweediya Town Council under sections 166 and 170 (11) (b) of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, February 13, 1953.

#### BY-LAWS

1. No licensee of a meat stall in a public market shall sell meat at a price other than that fixed by the Council and set out in the Schedule hereto.

2. Every licensee of a meat stall in a public market shall display in a conspicuous position in his stall, a notice stating the prices set out in the Schedule hereto.

#### SCHEDULE

	Per lb.
	Rs. c.
Beef without bones	0 75
Beef with bones (3 parts meat and one part bones)	0 65
Mutton without bones	2 0
Mutton with bones (3 parts meat and one part bones)	1 75

L. D.—B. 31/52./L.G.D.—BC. 346.

#### BALAPITIYA TOWN COUNCIL

##### The Town Councils Ordinance, No. 3 of 1946

BY-LAWS made by the Balapitiya Town Council under sections 166 and 170 (11) of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, February 13, 1953.

#### BY-LAWS

1. These by-laws may be cited as the Balapitiya Market By-laws, 1953.

2. In these by-laws, unless the context otherwise requires—

“Chairman” means the Chairman of the Council;  
and  
“Council” means the Balapitiya Town Council.

3. The following area is hereby declared to be the market area assigned to the public market established under the control of the Council:—

The area consisting of such portions of the Village Headmen's divisions of Brahamanawatta, Wellaboda, Galmangoda and Welitara, as are situated within the administrative limits of the Town Council.

4. No person shall use or occupy any stall, seat or space in a public market unless he is the holder, or the servant or agent of the holder, of a permit or a ticket issued under these by-laws by or under the authority of the Chairman, or otherwise than in accordance with the terms and conditions of such permit or ticket, and no such servant or agent shall use or occupy any such stall, seat or space unless his name has been registered at the office of the Council.

5. (1) A permit in Form A set out in Schedule A hereto shall be issued in every case where the tenancy of a stall, seat or space in a public market is to be for a period of not less than one month.

(2) The use or occupation of a stall, seat or space in a public market for any period less than one month shall be authorised by a ticket issued daily in Form B set out in Schedule A hereto and available for the period of issue only.

6. Every holder of a permit or ticket shall pay rent at the rates prescribed in Schedule B hereto.

7. If the Council does not employ an officer to collect the rents payable for the use of the market premises, it may lease the right of collecting such rents—

- (a) if the lease is determined by private treaty, to an approved person entering into such treaty, or
- (b) if tenders for the lease are called for, to an approved tenderer, or
- (c) if the lease is sold by public auction, to an approved bidder at such auction.

8. (1) The rent for each stall, seat or space in a public market shall be paid in advance at the time stated in paragraph (2) to the Chairman or to the officer appointed by the Council to collect such rent or to the lessee, or to the person appointed by the lessee with the written approval of the Chairman, as the case may be.

(2) Such rent shall be paid—

- (a) where a permit is issued, either at the time of the issue thereof or in monthly instalments on the first day of each calendar month of the period for which the permit is issued, and
- (b) where a ticket is issued, at the time of the issue thereof:

Provided, however, that any holder of a permit may, for good cause, be allowed time not exceeding one week for the payment of any rent due from him; and every such holder shall, after the lapse of such time, be liable to pay the amount due on demand together with an additional rent of ten cents for each day of the term of the permit during which the rent was in arrears.

9. (1) No holder of a permit or ticket shall, without the written permission of the Chairman—

- (a) transfer such permit or ticket to any other person; or
- (b) sub-let any part of the stall, seat or space allowed to him; or
- (c) permit any person, other than a servant or agent, whose name has been registered at the office of the Council, to use or occupy any part of the stall, seat or space.

(2) No person shall use or occupy any stall, seat or space in a public market or any part thereof under an alleged transfer or sub-lease, without the written permission of the Chairman.

10. Every holder of a permit for any period exceeding one month shall, when he decides to terminate his tenancy, give the Chairman one calendar month's notice of his intention to terminate such tenancy or pay one month's rent in lieu of such notice.

11. Every holder of a permit shall—

- (a) cause every bench, shelf, counter or table on which articles of food or drink are kept or exposed for sale, to be thoroughly cleaned daily, and every board on which meat or fish is kept or exposed for sale, to be scraped and washed daily;
- (b) sweep or cause to be swept daily the stall or space occupied by him and any open space forming the approach or entrance to his stall or space; and
- (c) keep near his stall or space a fly-proof receptacle with a close fitting lid, and place or cause to be placed all sweepings, rubbish and refuse matter therein.

12. No holder of a permit or ticket shall—

- (a) subject any person resorting to the market to any insult vexation, annoyance, or delay; or
- (b) occupy his stall, seat or space or take part in any sale therein while he is suffering from any cutaneous, contagious or infectious disease, or employ or permit any person suffering from any such disease to occupy the stall, seat or space or take part in any sale therein; or
- (c) enclose any part of his stall, seat or space, or erect any screen or awning or make any alterations whether temporary or permanent in such stall, seat or space without the written permission of the Chairman; or
- (d) bring into, or keep in his stall, seat or space any box, table, chair, or other similar article of furniture, which is not the property of the Council, or construct any shelves or other fixtures in such stall, seat or space without the written permission of the Chairman; or
- (e) expose or keep for sale in his stall, seat or space any article, which is not specified in his permit or ticket or which is prohibited by the Council, or which is unwholesome or in any way injurious to the public health; or
- (f) throw any bones, fins, or scales of fish, or any refuse or any rubbish or sweepings, in any drain or on any part of the market premises; or
- (g) expose the skin or hide of any animal or fins for the purpose of drying, or curing, in any part of the market premises; or
- (h) carry on the drying, curing, or icing of fish in any part of the market premises.

13. No person shall, within a public market or its premises—

- (a) carry on any cooking; or
- (b) be found drunk or behaving in a disorderly manner, or create any noise or disturbance, or fight with any other person or use insulting, abusive, or obscene language; or

- (c) beg; or
- (d) loiter without being able to give a satisfactory account of himself, or remain after being ordered to leave by the market keeper or an officer of the Council, or a headman or police constable or any person acting under the lawful orders of the Chairman.

14. No person shall—

- (a) damage or deface any part of the market buildings or the furniture, lamps or other property of the Council in or about a public market; or
- (b) defile, pollute or waste the water provided for use in a public market, or wash himself or any animal, clothes or article in that water; or
- (c) take any dog or vehicle inside the market premises.

15. (1) The Chairman shall cause a list of the rents payable for the occupation of a stall, space or seat at a public market to be exhibited in a conspicuous place in that market.

(2) No market keeper, lessee or person appointed by the lessee to collect the rents shall—

- (a) demand or take any higher amount, by way of rent than that specified in the list referred to in paragraph (1); or
- (b) subject any person to unnecessary or vexatious treatment under pretext of performing any duty or exercising any authority imposed or conferred upon him.

16. The Chairman shall have power to inquire into any dispute relating to any rent and make such order thereon as to him may seem just.

AUTHORISED PREMISES, &C.

17. (1) Within the market area no person shall sell or offer or expose for sale any meat, poultry, fresh fish, fruit or vegetables except at the public market:

Provided, however, that the preceding provisions of this by-law shall not apply to—

- (a) the sale of poultry, fruit or vegetable by itinerant vendors who do not sell at fixed places, or do not for the purposes of sale establish themselves on the public road or other public places;
- (b) the sale of fish within the market area by licensed itinerant vendors;
- (c) the sale by the licensee of an eating-house or a tea or coffee boutique of fruit for consumption on the premises;
- (d) the sale by any person of young coconuts, oranges or ripe plantains;
- (e) the sale of meat, fruit or vegetables at any premises authorised to be used for the purposes of such sale by a licence issued by the Chairman; or
- (f) the sale of any article other than fish or meat at the fairs established by the Council.

(2) Every licence under paragraph (e) of the proviso to paragraph (1) shall—

- (a) be substantially in the Form set out, in Schedule C hereto, and
- (b) be in force for such period exceeding one month and not exceeding twelve months as may be specified in the licence:

(3) The fee payable for every licence referred to in paragraph (2) shall be fifty cents for each month for which it is to be in force, and shall be paid in advance to the Chairman or other officer appointed by the Council to collect such fee.

(4) Every person to whom a licence referred to in paragraph (2) is issued shall have his name and the names of his salesman registered at the office of the Council.

(5) No salesman whose name is not registered at the Office of the Council shall take part in any sale in any premises in respect of which a licence referred to in paragraph (2) is in force.

18. It shall be lawful for a court of competent jurisdiction to cancel a licence issued under by-law 17 on a second or subsequent conviction of the holder of the licence, for a breach of that by-law.

19. No person shall bring into, or expose for sale or sell at, any public market or at any private market or other premises within the administrative limits of the Council any carcase or meat of any animal not slaughtered at a public slaughter-house: Provided that this by-law shall not apply to the sale of frozen meat imported into the island or of game.

20. (1) It shall be the duty of every holder of a permit in respect of a stall at a public market to keep such stall open to the public for business between the hours of 6 a.m. and 9 p.m.

(2) No holder of a permit referred to in paragraph (1) of this by-law shall wilfully neglect or refuse to serve the public without the written permission of the Chairman.

21. (1) It shall be lawful for a court of competent jurisdiction to cancel any permit issued under these by-laws on a second or subsequent conviction of the permit holder, by such court, for a breach of any of these by-laws.

(2) The Chairman may refuse to issue—

- (a) a fresh permit to any person whose permit has been cancelled or who has been convicted of any breach of these by-laws; or
- (b) a fresh ticket to any person who has been convicted of any breach of these by-laws.

22. (1) It shall be lawful for the Chairman, or for any officer of the Council acting under the authority of the Chairman, to inspect any market and to seize any article of food exposed for sale therein, which appears to him to be unwholesome and to convey such article to the Medical Officer of Health or any other Government Medical Officer.

(2) Where any article seized under paragraph (1) is certified by the Medical Officer of Health or other Government Medical Officer referred to in paragraph (1) to be unwholesome, such article may be destroyed without payment of compensation to the person from whose possession it was seized.

23. (1) No person shall resist, obstruct, hinder, or molest, any market keeper, or any officer or person appointed by the Council to superintend any market in the execution of his duties.

(2) No person shall resist, obstruct, hinder, or molest, any person appointed to collect the rents or fees by the Council, or (where the right to collect the rents or fees has been leased) by the lessee, in the execution of his duty.

24. Every person who commits a breach of any of these by-laws shall be liable to a fine not exceeding fifty rupees, and in the case of continuing contravention, with an additional fine not exceeding twenty-five rupees for every day during which the contravention is continued after conviction thereof by a court of competent jurisdiction or after service of a written notice from the Chairman or an officer authorised by the Chairman directing attention to such contravention.

**Schedule A**

(BY-LAW 5)

FORM A

*Balapitiya Town Council*

MARKET PERMIT

Rent paid : Rs. \_\_\_\_\_.

\_\_\_\_\_ of \_\_\_\_\_ is hereby permitted to hold stall\*/space No. \_\_\_\_\_ at the \_\_\_\_\_ market for the period of \_\_\_\_\_ month(s) ending \_\_\_\_\_ for the sale of \_\_\_\_\_ subject to the conditions stated overleaf.

\_\_\_\_\_  
Chairman.

(On the back of the Form)

## CONDITIONS

(1) No pet animals or birds are to be kept at or introduced to the stall\*/space.

(2) No fires or lights shall be allowed in the stall\*/space after 9 p.m.

(3) No person shall remain in the stall or market after 9 p.m.

(4) Any goods kept in the stall\*/space between 9 p.m. on any day and 6 a.m. on the following day shall be left at the risk of the holder of this permit.

(5) A breach of these conditions shall, in addition to any other penalty under the by-laws, render the holder of this permit liable to have his tenancy terminated forthwith.

\* Strike out inapplicable word.

FORM B

*Balapitiya Town Council*

TICKET OF OCCUPANCY

Rent paid : Rs. \_\_\_\_\_.

\_\_\_\_\_ of \_\_\_\_\_ is hereby permitted to occupy stall\*/space No. \_\_\_\_\_ at the \_\_\_\_\_ market between the hours of 6 a.m. and 9 p.m. on the \_\_\_\_\_ day of \_\_\_\_\_, 195—, for the sale of \_\_\_\_\_ subject to the conditions stated overleaf.

By authority of the Chairman.

\_\_\_\_\_  
Signature of the person issuing ticket.  
(On the back of the Form)

## CONDITIONS

(1) No pet animals or birds shall be kept at or introduced to the stall\*/space.

(2) No fires or lights shall be allowed in the stall\*/space after 9 p.m.

(3) No person shall remain in the stall\*/space after 9 p.m.

(4) Any goods kept in the stall\*/space between 9 p.m. on any day and 6 a.m. on the following day shall be left at the risk of the holder of this ticket.

(5) A breach of these conditions shall, in addition to any other penalty under the by-laws, render the holder of this ticket liable to have his tenancy terminated forthwith.

\* Strike out inapplicable word.

F 2

**Schedule B**

(BY-LAW 6)

RATES

Permit	Rent Rs. c.
(1) Sundry stall	20 0 per month
(2) Vegetable stall No. 1	15 0 " "
" No. 2	15 0 " "
" No. 3	15 0 " "
" No. 4	15 0 " "
" No. 5	15 0 " "
" No. 6	15 0 " "
" No. 7	10 0 " "
" No. 8	10 0 " "
" No. 9	15 0 " "
" No. 10	15 0 " "

## (TICKET VEGETABLE MARKET)

(1) A stall (3 ft. square or less)	25 cents per day
(2) Any vacant floor space (3 ft. square or less)	15 cents per day
Every additional floor space (3 ft. square or less) occupied by the same ticket holder	05 cents per day

## (TICKET FISH MARKET)

Floor space (3 ft. square or less)	25 cents per day
------------------------------------	------------------

**Schedule C**

(BY-LAW 17)

FORM OF LICENCE

Rent paid : Rs. \_\_\_\_\_.

I, \_\_\_\_\_, the Chairman of the Balapitiya Town Council, do by this licence authorise the use of premises situated at \_\_\_\_\_ and bearing assessment No. \_\_\_\_\_ for the sale of \_\_\_\_\_ by \_\_\_\_\_ or his registered salesman.

This licence shall remain in force until \_\_\_\_\_.

\_\_\_\_\_  
Chairman.**ALUTGAMWEEDIYA TOWN COUNCIL****The Dog Registration Ordinance**

BY-LAWS for the area within the administrative limits of the Alutgamweediya Town Council, made under section 4 of the Dog Registration Ordinance (Chapter 334), by the proper authority in that behalf, to wit, the Chairman, of the Alutgamweediya Town Council.

Town Council Office, A. R. M. MOHAMED,  
Alutgamweediya, February 16, 1953. Chairman.

1. In these by-laws—

"Chairman" means the Chairman of the Alutgamweediya Town Council;

"annual registration fee" means the annual registration fee to be charged under section 4 of the Dog Registration Ordinance; and

"owner" in relation to a dog, includes the person having custody or possession of that dog.

2. (1) The occupier of any house or premises in which any dog over 6 months of age is kept, shall, on or before the first day of March in each year furnish to the Chairman, a return in the form set out in the schedule hereto.

(2) Where any person after the first day of March in any year, commences to keep a dog in any house or premises he shall forthwith furnish to the Chairman, an additional return in the form set out in the schedule hereto.

3. The annual registration fee shall be paid by the owner of each dog—

(a) in the case of a dog in respect of which a return is furnished under by-law 2 (1) on or before April 1, of the year for which the fee is due, or

(b) in the case of a dog in respect of which an additional return is furnished within fifteen days of the date on which such additional return is furnished.

4. (1) On payment of the annual registration fee, the Chairman shall issue to the owner of the dog—

- (a) a certificate of registration, and
- (b) a metal ticket or collar with the number of the certificate stamped thereon.

(2) The Chairman may require the production of any dog for the registration of which an application is made, and may refuse to issue a certificate of registration and a metal ticket or collar for that dog—

- (a) if that dog is not produced ; or
- (b) if that dog is in the opinion of the Chairman, so maimed or diseased as to be a source of infection to other dogs ; or
- (c) if that dog is habitually ill-treated or neglected by its owner.

5. The Chairman may, after notice to be left at the address of the owner of any dog for which a certificate of registration has been issued, cancel such certificate—

- (a) if that dog becomes in the opinion of the Chairman, so maimed or diseased to be unfit to live ; or
- (b) if that dog is habitually ill-treated or neglected by its owner ; or
- (c) if that dog is permitted by its owner at a time when it is suffering from any infectious or contagious disease, to associate with any other dog ; or
- (d) if that dog is found straying without the metal ticket or collar.

6. (1) The owner of any dog, for which a certificate of registration has been refused under by-law 4, or has been cancelled under by-law 5, shall, on being noticed to do so by the Chairman, produce that dog at such time and place as may be specified in the notice.

(2) Every such dog may be destroyed or otherwise disposed of as the Chairman shall think fit.

7. The owner of any dog for which a metal ticket or collar has been issued shall take all necessary steps to ensure that the metal ticket or collar is fastened securely round the neck of that dog at all times during the period for which the certificate of registration issued in respect of that dog is in force.

8. The Chairman may authorize in writing any person to exercise any or all the powers vested in the Chairman by these by-laws.

SCHEDULE

FORM OF RETURN

No. : \_\_\_\_\_

Return to be filled up and sent to the Chairman on or before March 1, 19....

House No.: \_\_\_\_\_

Street No.: \_\_\_\_\_

Name of village: \_\_\_\_\_

Name of garden: \_\_\_\_\_

Householder's name: \_\_\_\_\_

No. of dogs kept	Description				Remarks	Owner's name	Date of payment on or before April 1, next
	Breed	Sex	Colour	Neck measurement			

Date of service ..... 195 .

\_\_\_\_\_  
Signature of householder.

\_\_\_\_\_  
Signature of person effecting service.

N. B.—The failure to fill up and return this form on or before the due date is punishable with a fine not exceeding Rs. 20.

L. D.—B. 63/48/L. G. D.—GA. 14/88.

**THE VILLAGE COMMUNITIES ORDINANCE**

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Oyapalata village area in the Badulla District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, February 13, 1953.

## By-laws

## LAND AND PROPERTY

1. No person shall destroy, damage, or interfere with the use of any ambalam, madam, open space or place for public recreation.

2. No person shall destroy, or damage, or encroach upon, any waste or public land vested in, or under the control of the Committee.

3. No person shall remove any sand, earth, stone, or growing plant or tree, from, or in anyway alter or deface the surface of any waste or public land without the authority of the Chairman.

4. No horse, cattle, sheep, goat, or swine shall be tethered or grazed upon any public land vested in the Committee without a permit from the Chairman. Every such permit shall be valid for a year or such shorter period as the Chairman may determine.

5. Any person thereto authorised in writing by the Chairman may seize any horse, cattle, sheep, goat or swine which he may find tethered or grazing on any public land without a permit under by-law 4.

6. Where any common pasture land has been set apart by the Committee for the use of any specified village, no person who is not resident in any such village shall tether any cattle or permit any cattle to stray, upon that pasture land without the written permission of the Chairman.

7. No person shall damage any fence or obstruct any gateway or befoul or poison any pond, situated on any land set apart as a common pasture.

8. Cattle (with the exception of buffaloes brought into the village area temporarily for purpose of cultivation) belonging to persons outside the village area may, with the written permission of the Chairman, be pastured on any common pasture land under the control of the Committee on payment of a fee calculated at the rate of fifty cents for a month for each head of cattle.

9. The owner or occupier of every private land shall cause the boundaries of such land to be marked by live fences or ditches or stones firmly embedded in the ground, or in such other manner as may be approved by the Chairman.

10. In the case of any adjoining lands, the owners or occupiers of such lands shall be jointly responsible for ensuring that a suitable boundary is marked or erected between such lands and the boundary is maintained in good order.

11. The owner or occupier of any land shall, on receipt of a written notice from the Chairman to that effect, mark or erect the boundaries in his land in such manner, and within such time, as may be specified in the notice.

12. No person shall knowingly or wilfully alter or deface, or do any act likely to damage, any fence or boundary on any land, or remove any land-mark therefrom.

13. Any person may with the written authority of the Chairman enter upon any private land within the village area for the purpose of preventing any damage to, or for repairing or remedying defects in, any wires or apparatus or the supports thereof maintained for the purposes of any public services.

## LODGING HOUSES

14. (1) No person shall within the village area keep any lodging-house except under the authority of a licence issued in that behalf by the Chairman.

(2) No person shall be entitled to a licence to keep a lodging-house unless (a) he deposits with the Chairman a certificate of good character signed by a Magistrate or a Justice of the peace or otherwise proves to the satisfaction of the Chairman that he is a person of good character, and

(b) the premises to be licensed comply with the following conditions:—

- (i) the premises must be substantially built and must be in good repair and every room must be well ventilated and well lighted and provided with windows capable of being opened, the area of which when open must not be less than one-fifteenth of the superficial floor space and every room must have a minimum superficial area of 120 square feet.
- (ii) The walls of every room in every part must be not less than 10 feet in height and must be lime-washed.
- (iii) The eaves must be at least 6 feet from the ground.
- (iv) The roof must be made of some permanent material.
- (v) The woodwork must be oil-painted or lime-washed.
- (vi) The floor must be cemented throughout.
- (vii) The premises must be provided with adequate drainage.
- (viii) The premises must be provided with sanitary dust bins of sufficient number and size to contain the refuse from the house, and sufficient bathing and latrine accommodation, such latrine accommodation being not less than one separate latrine for every ten persons for whose accommodation the premises are to be licensed.
- (ix) The premises must be provided with a good water supply and the supply of drinking water and the bathing accommodation must be so arranged as to preclude the pollution of the drinking water by persons bathing.
- (x) The premises must have a separate room set apart as a kitchen with sufficient outlets for smoke.

15. Every licensee of a lodging house shall keep affixed in a conspicuous position on the outside of his premises a board with his name and the words "Licensed Lodging-house" legibly painted thereon in English, Sinhalese and Tamil.

16. Every licensee of a lodging-house shall cause a copy of these by-laws relating to lodging houses in English, Sinhalese and Tamil, and the licence to be framed and hung up in a prominent place in the licensed premises. He shall also cause a list of the names and addresses of all employees to be kept at the premises so as to be available for inspection at all reasonable times by the Chairman or any person authorised by him.

17. No licensee of a lodging-house shall permit any person to sleep in any room except in such rooms as are specially set apart as sleeping rooms in the premises of the lodging-house.

18. No licensee of a lodging-house shall permit more persons than the number specified by the Chairman on the plan as the number allowed to sleep in any room, to sleep in such room. The number of persons specified for any room shall not be more than one person for each unit of 36 square feet of the superficial area of the room, two children under 10 years of age being counted as one person for the purpose of this by-law.

19. Every licensee of a lodging-house shall keep affixed in each room a board showing the dimensions of such room, and the maximum number of persons permitted to sleep therein.

20. No licensee of a lodging-house shall permit males and females above 10 years of age to occupy the same sleeping room, except in the case of husband and wife and parents and children.

21. No licensee of a lodging-house shall allow his premises to be occupied for immoral purposes. He shall maintain and enforce good order and decorum therein.

22. Every licensee of a lodging-house shall keep a register of the name, occupation and native place and last temporary or permanent residence of each person occupying the licensed premises.

23. Every licensee of a lodging-house shall cause the windows of each of the sleeping rooms to be kept open to their full width for at least four hours each day: provided that the licensee shall not be required to cause any window to be opened or to be kept open when the state of the weather is such as to render it necessary that the windows shall be closed.

24. Every licensee of a lodging-house shall cause the internal walls and ceiling of every room to be lime-washed and the woodwork to be lime-washed or if oil-painted to be washed with hot water and soap four times every year in the months of March, June, September and December and at other times when ordered by the Chairman.

25. Every licensee of a lodging-house shall cause every part of the lodging-house, its surroundings and drains to be kept in good repair, clean and free from effluvia arising from any drain, latrine, cess-pit, or other nuisance on the licensed premises. He shall cause the furniture, utensils and equipment to be kept in a clean and sanitary condition.

26. Every licensee of a lodging-house shall cause every room, passage, stair, verandah, drain, and the land belonging to the premises to be swept at least once a day before noon.

27. Every licensee of a lodging-house shall cause all cooked food to be kept in such manner as to be inaccessible to flies or other insects.

28. Every licensee of a lodging-house shall cause all filth, house-refuse, or other offensive matter to be placed immediately in a covered receptacle made of zinc or galvanized iron, and to be removed from the premises daily. The receptacle shall always be kept covered except when refuse is being actually placed in it.

29. No licensee of a lodging-house shall admit to his premises any person suffering from any infectious, contagious, or cutaneous disease.

30. (1) If any person in a lodging-house becomes ill from any infectious, contagious, or cutaneous disease, the licensee of such lodging-house shall forthwith give notice of the fact to the Sanitary Inspector in whose division the lodging-house is situated or to the Chairman; and the licensee of such lodging-house shall cause the house to be fumigated, disinfected, and lime-washed at public expense in such manner as the Chairman may direct.

(2) The licensee of a lodging-house referred to in paragraph (1) shall not receive any customer until the premises have been inspected and certified by the Chairman as free from infection.

31. No licensee of a lodging-house shall allow cattle, goats or fowls to be kept within the building.

32. Every licensee of a lodging-house shall cause all mats, bed clothes and bedding and every bedstead used in such house to be cleaned from time to time as often as shall be requisite for the purpose of keeping such mats, bed clothes, bedding and bedstead, in a clean and sanitary condition.

33. Every licensee of a lodging-house shall cause the seat, floor and walls of every closet, earth, or privy, belonging to such house to be cleaned from time to time as often as may be necessary for the purpose of keeping such seat, floor and walls in a clean and sanitary condition.

#### THE ABATEMENT OF NUISANCES

34. Where any building, or wall or anything affixed thereon is in such condition as to be dangerous to a passer-by or any public road, the Chairman

shall give notice in writing to the owner or occupier requiring him—

- (a) in any case of urgency to cause within twenty-four hours after the service of the notice, a proper board or fence to be put up for the protection of any passer-by; and
- (b) in every case, within three days after the service of the notice to cause such building or wall or anything affixed thereon to be secured or repaired.

35. (i) Every owner or occupier, served with any notice under by-law 34, shall comply with the requirements of such notice within the time specified therein.

(ii) In any case of failure or refusal to comply with the requirement of such notice served under by-law 34, the Chairman may authorise any specified person to do the work which ought to have been done and the expenses thereby incurred may be recovered from such owner or occupier as a debt due to the Committee.

36. (i) Whenever a house or building appears to be in an insanitary condition or in such a state or disrepair so as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman shall cause a notice in writing to be served upon the owner or occupier of the house or building requiring him to comply with the requirements of such notice within the time specified therein.

(ii) Every owner or occupier served with a notice under paragraph (1) shall comply with the requirements of such notice within the specified time, and in the event of failure or refusal to comply with the requirements of such notice, the Chairman may cause the work to be done and the expenses thereby incurred may be recovered as a debt due to the Committee.

37. Every owner or occupier of any house within the village area shall cause his house to be white-washed with lime or other suitable substance at least once a year and at any other time specified by notice in writing by the Chairman, if by reason of an outbreak of any epidemic disease such steps appear to be necessary.

38. No person shall dispose of the milk of coconuts split for other than domestic purposes, within a distance of one hundred yards of any public place, or public road or path or any dwelling house.

39. No person shall wantonly deposit the carcase of any dead animal on any land or premises belonging to any other person.

40. (1) Where any tree or branch or fruit or any other part of a tree is likely to be dangerous to the safety of any passer-by along any public road or path, the Chairman shall give notice in writing to the owner or occupier of the land on which the tree stands, requiring him either to tie up and make secure or to cut down and remove, the said tree or branch or fruit or other part of any tree within such time as may be specified in the notice.

(2) Every owner or occupier who is given notice under paragraph (1) shall comply with the requirements of such notice within such time as may be specified in the notice and in case of any failure or refusal to comply with the requirements of such notice, the Chairman shall cause the work to be done and the expenses thereby incurred may be recovered as a debt due to the Committee.

41. No person shall keep or halt any cart on any public road or path except in the event of a breakdown, or longer than is reasonably necessary for the purpose of loading goods or unloading goods from such carts.

42. No person shall place or bury any charmed plate, leaf or paper, or a charm in any other form, on the land of any other person.



43. No person shall—

- (a) draw any caricature or indecent picture or write any insulting or offensive expression on any building or conspicuous place, or do any other act by which any member of the public is likely to be insulted or public decency outraged; or
- (b) ease himself on his own land, or on another's land, or on any public road or path or in any place other than that specially provided for such purpose in such a way as to offend other people's feelings of decency; or
- (c) throw any rubbish, noisome matter, unserviceable article, or any other thing on land belonging to any other person, or in any public place or public road or path; or
- (d) pelt stones or throw filth at the house of any other person; or
- (e) expose any mat, cloth, or other article on, or on the side of, any public path, road, thoroughfare, or public place in such a manner as to terrify animals or cause annoyance to the public; or
- (f) allow children of tender years to play or stray about, on any public path, road, thoroughfare or public place or to commit a nuisance thereon.

#### BRICK, TILE OR LIME KILNS

44. No person shall be entitled to a licence in respect of a brick, tile, or lime kiln unless—

- (a) the site on which the kiln is to be established is approved by the Chairman;
- (b) the roof of the building which is to be used as a kiln is made of some permanent material;
- (c) such building is at least one hundred and fifty feet from any dwelling house;
- (d) such building is provided with outlets to convey any noxious or offensive effluvia, vapours, or gases, that will be emitted, in such manner that is not prejudicial to the health or comfort of persons in the neighbourhood;
- (e) the premises are provided with adequate latrine accommodation;
- (f) the premises are provided with an adequate supply of water for washing and drinking purposes; and
- (g) there is a separate room made of permanent material and with a floor area of at least one hundred and twenty square feet for the storing of burnt lime, bricks or tiles.

45. Every licensee of a brick, tile or lime kiln shall keep affixed in a conspicuous position on the outside of his premises a board on which his name in English, Sinhalese and Tamil, and the phrase "Licensed Lime Kiln", "Licensed Brick Kiln", or "Licensed Tile Kiln", as the case may be, and its Sinhalese and Tamil equivalents are clearly painted.

46. Every licensee of a brick, tile or lime kiln shall take all necessary steps to ensure that the premises are kept in a clean and sanitary condition.

47. Every licensee of a brick, tile or lime kiln shall produce his licence whenever he is called upon to do so by the Chairman or by any person duly authorised by him in writing.

48. No licensee of a brick, tile or lime kiln shall burn lime, tiles or bricks in such a manner as to be a nuisance to, or injurious to, the health or comfort of persons in the neighbourhood.

49. Every licensee of a brick, tile or lime kiln shall cause a copy of these by-laws in English, Sinhalese and Tamil to be exhibited in a prominent place in the licensed premises.

#### PREVENTION OF MALARIA

50. The owner, or occupier, of any land shall remove or cause to be removed from such land all receptacles likely to be breeding places of mosquitoes or disease bearing insects.

#### THE DRAINING OF PONDS, POOLS, OPEN DITCHES AND SEWERS

51. The owner, or occupier, of any land shall cause every pond, open ditch, sewer, drain or other places containing or used for the collection of any drainage, filth, water, matter, or thing of an offensive nature or likely to be prejudicial to health, and situated on that land within a distance of sixty yards from any dwelling house to be drained, cleaned, covered or filled up.

#### EPIDEMIC, ENDEMIC OR CONTAGIOUS DISEASES

52. (1) It shall be lawful for the Chairman or any person authorised by him in writing to place or cause to be placed a mark in a conspicuous part of the exterior of any house or building where a person is suffering from a disease of any epidemic, or endemic or contagious nature, and to keep such mark affixed for such time as he may deem necessary.

(2) No person shall without the permission of the Chairman remove or obliterate any such mark.

53. No person who is suffering from any of the diseases referred to in by-law 52 shall wilfully go abroad into any road or path or public place.

54. No person shall wilfully expose in, or take into any road, path or public place, any child or other person who is suffering from any disease referred to in by-law 52.

55. Where any person suffering from any of the diseases referred to in by-law 52 dies, the owner or occupier of the premises where the death took place, or the nearest adult male relative of the deceased shall be responsible for the speedy burial or cremation of such person; and in the absence or default of such owner, occupier or relative the Committee shall cause the dead body to be buried or cremated, and the expenses incurred thereby may be recovered as a debt to the Committee from such owner, occupier or male relative.

#### HOUSING AND PENNING OF CATTLE, &c.

56. It shall be lawful for the Chairman or any other person duly authorised by him in writing at all reasonable times to enter and inspect any pigsty, cattleshed, stable, or enclosure for sheep or goats.

57. The owner or lessee of any pigsty, cattleshed, stable, or enclosure for sheep or goats shall take all necessary steps to ensure (1) that the sty, shed, stable or enclosure is kept at all times in a sanitary condition; and (2) that dung and other refuse are removed daily from the premises, and are so disposed of that no nuisance is caused thereby.

#### STRAY CATTLE

58. (1) all cattle, sheep and goats straying on any public road or path in the village area, shall on seizure be placed in the pound established by the Committee for the purpose.

(2) the charges payable before the removal of any animal impounded shall be calculated at the following rates:—For occupation, 50 cents per head for a day or part of a day. For food (if supplied) 25 cents per head for a day or part of a day.

### CONTROL OF DISEASES AMONG ANIMALS

59. It shall be the duty of the owner or person in charge of any animal suffering from murrain or other infectious or contagious disease:—

- (1) to segregate the animal, and to give immediate information of such disease to the Chairman;
- (2) to remove such animal to any place specified by the Chairman and to leave it in such place in charge of such person as may have been authorised by the Chairman to tend or treat it;
- (3) to burn or bury at a depth of not less than six feet the dung, litter and refuse of such animal and in the event of its death, its carcase and to disinfect the shed or spot where such animal has lain;
- (4) to clean and disinfect his own person and clothing before he approaches healthy cattle; and
- (5) to take all such precautions and steps as may be necessary to prevent any such animal mixing with any other healthy animal until fourteen days have elapsed after its complete recovery.

60. (1) On receipt of information given under by-law 59(1) the Chairman shall by beat of tomtom or in such other manner as he may deem fit, declare the village area or any specified part thereof to be an infected area.

(2) where the village area or any part thereof has been declared to be an infected area under paragraph (1) the Chairman shall upon the expiry of fourteen days from the recovery of the animal last known to be affected by the disease or from the death of such animal declare in the manner referred to in paragraph (1) that the village area or such parts thereof are free from disease.

61. Where the village area or any specified part thereof has been declared to be an infected area under by-law 60 (1):—

- (1) no person shall bring any cattle into, or remove any cattle from the infected area;
- (2) all owners and persons in charge of cattle; in the infected area and every village within a radius of one mile from the infected area in any case where the infected area is part of the village area, shall keep their cattle tethered or securely penned so as to prevent them from straying;
- (3) every person, who within an infected area finds the carcase of any animal lying unburied shall report the fact to the Chairman, and the Chairman shall cause it to be buried in a manner specified in by-law 59(3);
- (4) no person shall disinter the carcase of any animal which died of disease or remove or keep for any purpose the flesh, hide horns, hoofs, or other parts of the carcase of such animal; and
- (5) whenever any animal in a herd of cattle is infected, the owner of such herd shall have all animals in that herd subjected to such treatment of inoculation at such spot and by such persons as may be prescribed by the Chairman.

### CATTLE SHEDS, GALAS, AND HALTING-PLACES

62. (1) No person shall establish or keep a cattle shed, gala or halting-place for public use except on a licence duly obtained in that behalf from the Chairman.

(2) Every such licence shall, unless cancelled under by-law 68, expire on the thirty-first day of December in each year.

63. Every licensee of a cattle-shed, gala or halting-place, shall cause a table of the fees leviable at the cattle-shed, gala or halting-place to be written in Sinhalese and to be exhibited in a conspicuous part of the cattle-shed, gala or halting-place.

64. Every licensee of a cattle-shed, gala or halting-place shall—

- (a) keep the premises of the cattle-shed, gala or halting-place in a sanitary condition; and
- (b) not allow any gambling or disorderly conduct to take place in the cattle-shed, gala, or halting-place.

65. The licensee of every gala or halting-place shall provide a separate portion of land for the parking of carts.

66. It shall be lawful for the Chairman or any person duly authorized by him in writing, to enter and inspect at all reasonable times, the cattle-shed, gala or halting-place and the licensee or the person in charge thereof shall render him all assistance as may be necessary.

67. It shall be lawful for the Chairman to suspend any licence for a cattle-shed, gala or halting-place during the continuance of an epidemic if the suspension is essential in the public interest.

68. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of a licensee on a second or subsequent conviction by such Court for a breach of any of these by-laws relating to cattle-sheds, galas, or halting-places, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

### SALE OF MEAT

69. (1) No person shall, within the village area use any shop or place (other than a market) for the sale of meat unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) every licence issued under paragraph (1) of this by-law shall, unless it is cancelled under by-law 79, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

70. Every licensee of a meat stall shall keep affixed in a conspicuous position on the outside of his premises a board on which his name and phrase "Licensed Meat Stall" and its Sinhalese and Tamil equivalent are clearly printed;

71. Every licensee of a meat stall shall cause—

- (a) a list of the names and addresses of all employees (including vendors of meat) to be kept on the premises so as to be available for inspection at all reasonable times by the Chairman or any person authorised by him in writing;
- (b) the walls of every room, except such parts as are covered with glazed tiles, or are plastered in cement, to be lime-washed in the months of March, June, September, and December in every year and at such other times as the Chairman may order in writing;
- (c) the woodwork to be lime-washed or if oil-painted to be washed with hot water and soap in the months of March, June, September and December in every year and at such other times as the Chairman may order in writing;
- (d) the floor, the tiled or cemented portions of the walls, the tables, and the chopping blocks to be scrubbed and washed once every day at the hour specified in the licence;
- (e) all hooks used in the meat stall to be kept polished and free from rust;
- (f) every part of the premises and all furniture, utensils, and equipment to be kept clean and in good repair;

- (g) a sanitary dust bin to be kept in the premises;
- (h) at least one spittoon to be kept in the premises at a place easily accessible to every employee;
- (i) all refuse to be placed in a covered receptacle made of zinc or galvanized iron, which shall be removed from the premises and cleaned once a day;
- (j) an ample supply of water for drinking purposes to be kept on the premises; and
- (k) a copy of these by-laws in English, Sinhalese and Tamil to be framed and hung in a conspicuous position in the premises.

72. No person shall spit within a meat stall except into a spittoon for that purpose.

73. The licensee of a meat stall shall keep that stall free from rats, and shall cause all rat holes in the stall to be filled up with broken glass and plastered with cement as soon as found.

74. No licensee of a meat stall shall allow that stall to be used as a place for sleeping or for keeping any animal or bird, or any article other than an article necessary for the purposes of that stall.

75. No person who is suffering or has recently suffered from any cutaneous, contagious or infectious disease, or has been recently in attendance on any person suffering from any such disease shall enter a licensed meat stall or take part in any activity connected with such stall, including the transport of meat from or to such stall, until the period of infection and incubation have elapsed.

76. It shall be lawful for the Chairman or any person authorised by him in writing to enter and inspect any meat stall at all reasonable times and the licensee or the person in charge of such meat stall shall render him all such assistance as may be necessary.

77. No licensee of a meat stall shall sell or expose for sale in that stall the meat of any animal which has not been slaughtered in a public slaughter-house situated within the village area and declared and proclaimed under section 21 of the Butchers Ordinance (Chapter 201), or in a place appointed for the purpose of slaughtering animals under section 11 of that Ordinance, or under a permit issued under section 14 of the Ordinance.

78. The licensee of a meat stall shall keep that stall open daily for the sale of meat between the hours of 7 a.m. and 10 a.m., and the hours 3 p.m. and 7 p.m.

79. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of a licensee of a meat stall convicted twice or oftener of any breach or any of these by-laws relating to meat stalls, and such licensee shall not be entitled to any compensation in respect of the cancellation.

#### SALE OF FISH

80. No person shall establish or keep a fish stall except on a licence duly obtained from the Chairman in that behalf. Every such licence shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

81. No person shall be entitled to a licence to keep a fish stall unless the premises to be used as a fish stall are in conformity with the following requirements:—

- (a) the premises must be in good repair and well ventilated and well lighted and every room must be provided with windows capable of being opened the area of which when open shall be not less than one-fifteenth of the superficial floor space;
- (b) the walls of every room in every part must be not less than seven feet in height and must be lime-washed and lime plastered except such parts as are covered with glazed tiles or are plastered in cement;

- (c) all the eavés must be at least six feet from the ground;
- (d) all the woodwork must be oil-painted or lime-washed;
- (e) the floor must be cemented smooth and must have a proper fall leading to a masonry drain built in cement and cement rendered and emptying into a bucket;
- (f) every table provided in the premises for the purpose of keeping fish must be covered with zinc or other impermeable material;
- (g) the premises must be at least fifty feet distance from any latrine, cesspit, manure heap, or open sewer; and
- (h) there must be no cesspit, latrine or ashpit within or directly communicating with the premises.

82. Every licensee of a fish stall shall affix in a conspicuous position on the outside of his premises a board with his name and the words "Licensed Fish Stall" legibly painted thereon in the English, Sinhalese and Tamil languages.

83. Every licensee of a fish stall shall cause the walls of every room forming part of the fish stall, except such parts as are covered with glazed tiles or are plastered in cement, to be lime-washed and all the woodwork to be lime-washed or if oil-painted, to be washed with hot water and with soap at least four times a year in the months of March, June, September and December and at such other times as may be ordered by the Chairman in writing.

84. Every licensee of a fish-stall shall cause the floor, the tiled or cemented portion of the walls, the top of the tables and the chopping blocks to be scrubbed and washed every day at such hours as are specified in the licence. He shall cause all hooks for hanging fish to be kept polished and free from rust.

85. Every licensee of a fish stall shall keep every part of the fish stall its surroundings, drains, furniture, utensils and equipment used in connection with the storing, preparation, or sale of fish in good repair, clean and free from effluvia arising from any drain, latrine, cesspit or other nuisance.

86. Every licensee of a fish stall shall cause a sanitary dust bin and at least one spittoon to be kept on the licensed premises so that those employed on the premises may have easy access to them.

87. Every licensee of a fish stall shall keep the licensed premises free from rats and shall fill up all rat-holes with broken glass and plaster them with cement as soon as he discovers them.

88. No person shall keep any animal or bird on the licensed premises on any pretext whatsoever.

89. No person shall spit within a fish stall except into a spittoon provided for the purpose.

90. No person who is suffering or has recently suffered from any infectious, contagious, or cutaneous disease or has recently been in attendance on any person suffering from such disease shall enter a fish stall or take part in the storing, preparation or sale of fish therein or in the transport or any fish thereto or therefrom.

91. No licensee of a fish stall shall permit the contravention by any person of by-law 88, or by-law 89, or by-law 90.

92. No person shall keep in the licensed premises any furniture, clothes, sleeping mats or other article which is not used for the purposes, of storing, preparation, or sale of fish.

93. No licensee of a fish stall shall allow any place on the same level with the fish stall and forming part of the same building to be used as a sleeping place unless it is effectually separated from the fish stall by a partition extending from the floor to the ceiling and unless such sleeping place is provided with external window, the area of which when open shall be not less than one-fifteenth of the area of the floor.

94. Every licensee of a fish stall shall keep in the licensed premises an ample supply of potable water.

95. Every licensee of a fish stall shall keep the licensed premises open daily for sale of fish.

#### FRESH FRUIT OR VEGETABLE STALLS

96. No person shall establish or keep a fresh fruit or vegetable stall except on a license duly obtained from the Chairman in that behalf. Every such licence shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

97. No person shall be entitled to a licence to keep a fresh fruit or vegetable stall unless the premises to be used as fresh fruit or vegetable stall are in conformity with the following requirements:—

- (a) the premises must be in good repair and well ventilated and well-lighted and every room must be provided with windows capable of being opened the area of which when open must not be less than one-fifteenth of the superficial floor space;
- (b) the walls in every room must not be less than seven feet in height and must be lime-plastered and lime-washed except such parts as are covered with glazed tiles, or are plastered in cement;
- (c) the eaves must be at least six feet from the ground;
- (d) the woodwork must be oil-painted or lime-washed;
- (e) the floor must be cemented throughout;
- (f) every table on which fruit or vegetables are kept must be covered with zinc or other impermeable materials;
- (g) the premises must be provided with sanitary dust bin and with sufficient latrine accommodation;
- (h) the premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap, or open sewer; and
- (i) there must be no cesspit, latrine or ashpit within or directly communicating with the premises.

#### BREAD

98. The flour, water, and other materials used in the manufacture of bread shall be good and wholesome, and it shall be lawful for the Chairman or any person authorised by him in writing from time to time demand and obtain samples thereof.

#### INTERPRETATION

99. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;

“Committee” means the Village Committee of Oyapalata village area; and

“village area” means the Oyapalata village area.

L. D. B. 122/49—D. G. D.—GC. 14/44/2.

#### THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198) made by the Village Committee of Karuwalagaswewa village area in the Puttalam District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,

Ministry of Local Government.

Colombo, February 13, 1953.

#### By-laws

#### SALE OF PROVISIONS

1. No person shall keep any shop or place (other than a market) for the sale of meat, poultry, fish, fruit, vegetables or other perishable articles of food, except on a licence duly obtained in that behalf from the Chairman. Every such licence shall, unless earlier cancelled under by-law 210, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

2. The owner or seller of meat, poultry, fish, vegetables or other perishable articles of food in any shop or place (other than a market) shall keep the meat, poultry and fish apart from the vegetables and the poultry in baskets so made that the birds may not suffer unnecessary discomfort.

3. The Chairman, or any person duly authorised by him in writing may inspect any shop, or place (other than a market) used for the sale of meat, poultry, fish, fruit, vegetables or other perishable articles of food for human consumption.

4. (1) No meat shall be transported from any slaughter-house to any shop or place where the meat is sold except in a box or vehicle which satisfies the following conditions:—

- (a) where a box is used, the box must have the inside lined with zinc or other impermeable material and be fitted with a lid: or
- (b) where a vehicle is used, the vehicle must be provided with—
  - (1) a roof to protect the meat from the sun or rain or from contamination by flies or dust;
  - (2) a covering at each open end to screen the meat from public view; and
  - (3) a compartment, the inside of which is lined with zinc or other impermeable material, for storing the meat.

(2) Where any meat is transported in contravention of paragraph (1), the person liable for such contravention shall be the person on whose behalf or at whose directions the meat was so transported.

#### OFFENSIVE AND DANGEROUS TRADES

5. (1) The following trades shall be deemed to be offensive trades:—

- Curing fish.
- Storing cured or dry fish.
- Storing perishable articles or food, for the purposes of trade by wholesale.
- Manufacturing compost or artificial manure.
- Curing or manufacturing rubber.
- Manufacturing vinegar.
- Manufacturing soap.
- Keeping a tannery.
- Curing arecanuts.
- Boiling blood or offal.
- Storing hides.
- Storing bones.
- Icing fish.
- Curing planks.
- Smoking or manufacturing rubber sheets or crepe.
- Storing artificial manure or materials used for preparation of artificial manure in quantity over 3 bags.

(2) The following trades shall be deemed to be dangerous trades:—

- Manufacturing aerated waters.
- Manufacturing copra.
- Keeping a rice mill.
- Extracting oil by apparatus.
- Quarrying cabook, gravel or metal.
- Storing copra.
- Storing straw.
- Manufacturing desiccated coconut.
- Curing or storing plumbago.

Digging for coral stones by opening a pit.  
 Manufacturing coconut oil by machinery.  
 Burning or storing lime.  
 Keeping a timber or firewood depot.  
 Manufacturing or storing fibre.  
 Storing cotton wool.  
 Manufacturing matches.  
 Manufacturing crackers and fireworks.

(3) The following trades shall be deemed to be offensive and dangerous trades:—

Burning of bricks, tiles or charcoal.

6. (1) No person shall carry on any offensive or dangerous trade unless he is the holder of a licence issued in that behalf by the Chairman.

(2) Every such licence shall, unless it is earlier cancelled under by-law 210 expire on the thirty-first day of December of the year in respect of which it is issued.

7. No person shall be entitled to a licence to carry on any offensive or dangerous trade unless—

(1) the place at which that trade is to be carried on is approved by the Medical Officer of Health; and

(2) every building to be used for the purposes of that trade is in conformity with the following requirements:—

- (a) the roof of such building must be made of some permanent material and the floors must be cemented;
- (b) the building must be in good repair, well ventilated, well lighted, and provided with adequate drainage and latrine accommodation;
- (c) the eaves of such building must be not less than six feet from the ground;
- (d) every room in such building must be provided with windows capable of being opened and the area of such windows shall be not less than one fifteenth of the superficial floor space;
- (e) the walls in every room in such building must be not less than seven feet in height and must be built of bricks, stone or cabook;
- (f) the internal surface of such wall to a height of at least four feet from the floor must be plastered in cement and the rest of the walls must be lime-plastered and lime-washed; and
- (g) the woodwork of such building must be oil-painted or lime-washed.

8. (1) If at any time during the period for which a licence has been issued in respect of any offensive or dangerous trade, any building used for the purposes of that trade ceases to conform to the provisions of by-law 7, the Chairman may, on the recommendation of the Medical Officer of Health, cause a notice to be served on the holder of the licence in respect of such trade, requiring him to do before a day to be specified in the notice all things necessary to make such building conform to such provisions.

(2) No holder of a licence to carry on any offensive or dangerous trade on whom a notice is served under paragraph (1) of this by-law shall fail to comply with such written notice within the time specified therein.

9. Any notice under by-law 8 shall be deemed to have been served on the holder of a licence to carry on any offensive or dangerous trade if it is affixed to the premises at which he carries on such trade or if it is left with any person employed in such premises by him.

10. The holder of a licence to carry on any offensive or dangerous trade shall cause—

- (a) the floor of every building used for the purposes of the offensive or dangerous trade to be swept and cleaned daily;

- (b) the walls of every such building to be lime-washed at least once in every twelve months;
- (c) all apparatus, implements and vessels used in such trade to be kept clean; and
- (d) all refuse, sweepings, scrapings and waste and by-products which are not to be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which such trade is carried on.

11. The holder of a licence to carry on any offensive or dangerous trade shall not pollute or contaminate any well, tank, river, stream, canal, channel, lake or other inland water.

12. The holder of a licence to carry on any offensive or dangerous trade shall not carry on such trade in any manner likely to cause a nuisance to, or to be injurious to, the health or comfort of persons in the neighbourhood.

13. Every holder of a licence to carry on any offensive or dangerous trade shall cause any offensive vapours or gases which are emitted in the course of carrying on such trade—

- (a) to be discharged into the external air in such a manner and at such a height as to admit of their diffusion without injurious or offensive effect; or
- (b) to be passed directly through a fire or into a condensing apparatus.

14. It shall be lawful for the Chairman, or the Medical Officer of Health, or the Sanitary Inspector or any other officer of the Committee authorised in writing by the Chairman, at all reasonable times to enter upon and inspect any premises at which any offensive or dangerous trade is being carried on, and the holder of the licence or person in charge thereof shall permit the inspection to be made.

15. The holder of a licence to carry on any offensive or dangerous trade shall keep affixed in a conspicuous position on the premises in which such trade is carried on, the licence obtained under by-law 6, or where such licence cannot be so affixed, cause a board to be affixed, with the licence number and the name of the holder of the licence clearly painted thereon, in a conspicuous place on such premises.

#### THE DISPOSAL OF THE BODIES OF DEAD ANIMALS

16. On the death of any animal it shall be the duty of the owner or the person in charge thereof to bury its carcase within a reasonable time of its death. In the absence or default of the owner or the person in charge, the Committee shall cause the carcase to be buried and the expenses incurred thereby may be recovered from such owner or person in charge, as a debt due to the Committee.

17. No person shall deposit the carcase of any animal on any land or premises belonging to or occupied by any other person without the permission of the owner or occupier or such land or premises.

#### CART-RACING AND COCK-FIGHTING

18. No person shall engage in cart-racing on any public thoroughfare.

19. No person shall train cocks for fighting, or take part in cock-fighting in any place whatsoever within the village area.

#### TIMBER AND FIREWOOD DEPOTS

20. No person shall be entitled to a licence to keep a timber or firewood depot unless the premises to be licensed comply with the following conditions:—

- (a) such premises must not be less than fifty yards distant from the nearest dwelling-house and must not be structurally connected to it;

- (b) the site must be approved by the Chairman;
- (c) in the case of a timber or firewood depot which is to be surrounded by walls, or to be erected on pillars of concrete, brick, cabook or iron or on wooden posts the average height of such depot must be not less than ten feet and the height must be not less than seven feet in any place; and
- (d) the roof must be constructed of durable materials.

21. Every licensee of a timber or firewood depot shall keep affixed in a conspicuous position on the outside of his premises a board with his name and the words "LICENSED TIMBER DEPOT" or "LICENSED FIREWOOD DEPOT" as the case may be, legibly painted in Sinhalese, English and Tamil.

22. Every licensee of a timber or firewood depot shall maintain on the licensed premises such number of buckets of sand or fire extinguishers, or both, as may be specified by the Chairman, for the purpose of dealing with an outbreak of fire.

23. (1) In the case of any timber or firewood depot which is surrounded by walls—

- (a) no timber or firewood shall be stacked to a height within three feet of any wall plate of the building; and
- (b) the roof shall not be ceiled and no lifts or any similar structures made under the roof.

(2) In the case of any timber or firewood depot which is not surrounded by walls, no timber or firewood shall be stacked or stored in such depot except on the platform approved by the Chairman.

24. The provisions of paragraphs (a), (b) and (c) of by-law 20 shall not apply to timber or firewood depots which are in existence on the date on which those by-laws come into force.

#### KRAALS

25. (1) No person shall erect or maintain any kraal for soaking coconut husks in any public lake, river, lagoon or estuary except on a permit issued under the hand of the Chairman on payment of a fee at the rates specified hereunder: Provided, however, that the Committee may by resolution waive the fee in any case where a person liable is unable through poverty to pay such fee.

(2) Every permit issued under paragraph (1) shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) The fee payable for a permit issued under paragraph (1) shall be calculated as follows:—

- (a) For the first square fathom, or part thereof proposed to be enclosed: 10 cents.
- (b) For each additional square fathom or part thereof: 5 cents.

#### BREWERIES AND AERATED WATER MANUFACTURIES

26. No person shall establish or keep any brewery or aerated water manufactory except on a licence duly obtained in that behalf from the Chairman. Every such licence shall, unless earlier cancelled under by-law 210, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

27. No person shall be entitled to a licence to keep any brewery or aerated water factory unless the building to be used as the brewery or aerated water manufactory is in conformity with the following requirements:—

- (a) the building must be well-ventilated and well-lighted;
- (b) the walls must be plastered with lime mortar and whitewashed;

- (c) the floor must be cemented;
- (d) the building must be provided with sufficient drains;
- (e) a ceiling of suitable materials must be provided so as to prevent dirt and dust falling from the roof; and
- (f) the building must not be situated within hundred feet of any cesspit, latrine or permanent manure heap.

28. Every licensee of a brewery or an aerated water manufactory shall take all necessary steps to ensure that—

- (a) no part of the building is used as a place for sleeping;
- (b) no article other than an article necessary for the purpose of the brewery or the aerated water manufactory is kept in any part of the brewery or aerated water manufactory;
- (c) all utensils, furniture and other requisites used in or belonging to the brewery or the aerated water manufactory are kept clean and in a sanitary condition;
- (d) the furniture and equipment are such as are capable of being moved about for the purposes of cleaning the floor;
- (e) the floor is carefully swept at least once in every twenty-four hours;
- (f) the sweeping are placed immediately in an impervious and covered receptacle and are removed from the building daily;
- (g) all refuse about the premises of such brewery or aerated water manufactory is removed daily; and
- (h) no person employed by him in the brewery or aerated water manufactory uses any water or other materials which are not good and wholesome.

29. The licensee or any other person in charge of a brewery or an aerated water manufactory shall not allow any gambling or disorderly conduct in that brewery or aerated water manufactory.

30. Every person employed in a brewery or an aerated water manufactory shall wash his hands before engaging in his work and shall wear a clean white apron covering his chest, armpits, and body and also a white cap or turban.

31. No person who is suffering or has recently suffered from any contagious, cutaneous or infectious disease or has recently been in attendance on any person suffering from such disease shall be permitted by the licensee or by any person in charge of a brewery or an aerated water manufactory to enter such brewery or aerated water manufactory until the periods of infection and incubation have elapsed.

32. It shall be lawful for the Chairman or an officer authorised by him in writing to enter and inspect any brewery or aerated water manufactory at all reasonable times, and the licensee or the person in charge of such brewery or aerated water manufactory shall render him all assistance as may be necessary.

33. The licensee of any brewery or aerated water manufactory shall cause a copy in Sinhalese, English and Tamil of these by-laws relating to breweries and aerated water manufactories, as the case may be, to be exhibited in a conspicuous part of the brewery or aerated water manufactory.

34. The licensee of any brewery or aerated water manufactory shall keep affixed in a conspicuous position on the outside of the licensed premises, a board with his name and the words "Licensed Brewery" or "Licensed Aerated Water Manufactory", as the case may be, legibly painted in English, Sinhalese and Tamil.

## UNDERGROWTH AND RUBBISH

35. The owner or occupier of any land within the village area shall keep such land free of undergrowth and rubbish and his dwelling compound in a clean and sanitary condition.

## SALE OF MEAT

36. (1) No person shall, within the village area, use any shop or place (other than a market) for the sale of meat, unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence issued under paragraph (1) of this by-law shall unless earlier cancelled under by-law 210, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) Every licensee of a meat stall shall keep affixed in a conspicuous position on the outside of his premises a board on which his name and the words "Licensed Meat Stall" and its Sinhalese, English and Tamil equivalents are clearly painted.

37. Every licensee of a meat stall shall cause—

- (a) a list of the names and addresses of all the employees to be kept on the premises so as to be available for inspection at all reasonable times by the Chairman or any other person authorised by him in writing;
- (b) the walls of every room, except such parts as are covered with glazed tiles or plastered in cement to be lime-washed in March, June, September and December, in every year and at such other times as the Chairman may order in writing;
- (c) the woodwork to be lime-washed or if oil-painted to be washed with hot water and soap in March, June, September and December in every year, and at such other times as the Chairman may order in writing;
- (d) the floor, the tiled or cemented portions of the walls, the tables and chopping blocks to be scrubbed and washed once every day at the hour specified in the licence;
- (e) all hooks used in the meat stall to be kept clean, polished and free from rust;
- (f) every part of the premises, and all furniture, utensils and equipment to be kept clean and in good repair;
- (g) a sanitary dust bin to be kept in the premises;
- (h) at least one spittoon to be kept in the premises at a place easily accessible to any employee;
- (i) all refuse to be placed in a covered receptacle made of zinc or galvanized iron, which shall be removed from the premises and cleaned once a day;
- (j) an ample supply of water suitable for drinking purposes to be kept on the premises; and
- (k) a copy of these by-laws relating to the sale of meat in Sinhalese, English and Tamil to be framed and hung in a conspicuous position in the premises.

38. No person shall spit within a meat stall except into a spittoon provided for the purpose.

39. Every licensee of a meat stall shall take all necessary steps to ensure that the meat stall is kept free from rats, and that any places in such stall that many harbour rats are suitably filled up.

40. No licensee of a meat stall shall allow such stall to be used as a place for sleeping or keeping any animal or bird, or any article other than an article necessary for the purposes of such stall.

41. No person who is suffering or has recently suffered from any cutaneous, contagious or infectious disease, or has been recently in attendance on any person suffering from such disease shall enter the meat stall or take part in any activity connected with such stall, including the transport of meat from or to such stall, until the periods of infection and incubation have elapsed.

42. No licensee or person in charge of a meat stall shall permit any person who is suffering or has recently suffered from any contagious cutaneous or infectious disease, or has recently been in attendance on any person suffering from any such disease to enter the meat stall or to take part on any activity connected with such stall, including the transport of meat to or from such stall until the periods of infection and incubation have elapsed.

43. It shall be lawful for the Chairman or any person authorized by him in writing to enter and inspect any meat stall at all reasonable times and the licensee or the person in charge of such meat stall shall render him all such assistance as may be necessary.

44. No licensee of a meat stall shall sell or expose for sale in that stall the meat of any animal which has not been slaughtered in a public slaughter-house situated within the village area and declared and proclaimed under section 21 of the Butchers Ordinance (Chapter 201) or in a place appointed for the purpose of slaughtering animals under section 11 of the Ordinance or under a permit issued under section 14 of that Ordinance.

45. Every licensee of a meat stall shall keep such stall opened daily for the sale of meat between the hours of 7 a.m. and 10 a.m. and the hours of 3 p.m. and 7 p.m.

## THE MEASURE AND DIMENSIONS OF BREAD

46. The flour, water and other materials used in the manufacture of bread shall be good and wholesome, and it shall be lawful for the Chairman or any person authorised by him in writing from time to time to demand and obtain samples thereof.

## GAMBLING

47. No person shall gamble with dice or cards, play games of chance for money or stakes or take part in betting of any kind.

48. No person shall allow any other person to gamble with dice or cards or to play any games of chance for money or stakes, in any house or premises occupied by him or belonging to him or under his control.

49. No person shall knowingly enter or remain in any room, building, boat, vehicle or other place in which gambling with dice or cards, or any game of chance for money or stakes or betting is being carried on.

## SALE OF FISH

50. No person shall establish or keep a fish stall except on a licence duly obtained from the Chairman in that behalf. Every such licence shall, unless it is earlier cancelled under by-law 210, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

51. No person shall be entitled to a licence to keep a fish stall unless the premises to be used as a fish stall are in conformity with the following requirements:—

- (a) the premises must be in good repair and well ventilated and well lighted, and every room must be provided with windows capable of being opened, the area of which when open shall be not less than one-fifteenth of the superficial floor space;

- (b) the walls of every room in every part must be not less than seven feet in height and must be lime-plastered and lime-washed except such parts as are covered with glazed tiles or are plastered in cement;
- (c) all the eaves must be at least six feet above the ground;
- (d) all the wood-work must be oil-painted or lime-washed;
- (e) the floor must be cemented smooth and must have a proper fall leading to a masonry drain built in cement and cement-rendered and emptying into the bucket;
- (f) every table provided on the premises for the purpose of keeping fish must be covered with zinc or other impermeable material;
- (g) the premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap, or open sewer; and
- (h) there must be no cesspit, latrine or ashpit within or directly communicating with the premises.

52. Every licensee of a fish stall shall keep affixed in a conspicuous position on the outside of his premises a board with his name and the word "Licensed Fish Stall" legibly painted thereon in Sinhalese, English and Tamil.

53. Every licensee of a fish stall shall cause the walls of every room forming part of the fish stall except such parts as are covered with glazed tiles or are plastered in cement, to be lime-washed and the wood-work to be washed with hot water and with soap at least four times in a year in the months of March, June, September and December and at such other time as may be ordered by the Chairman in writing.

54. Every licensee of a fish stall shall cause the floor, the tiled or cemented portions of the walls, the tops of the tables, and the chopping blocks to be scrubbed and washed everyday at such hour as is specified in the licence. He shall cause all hooks for hanging fish to be kept polished and free from rust.

55. Every licensee of a fish stall shall keep every part of the fish stall, its surroundings, drains, furniture, utensils and equipment used in connection with the storing, preparation or sale of fish in good repair; clean and free from effluvia arising from any drain, latrine, cesspit or other nuisance.

56. Every licensee of a fish stall shall cause a sanitary dust bin and at least one spittoon to be kept on the licensed premises so that those employed on the premises may have easy access to them.

57. Every licensee of a fish stall shall keep the licensed premises free from rats and shall fill all rat holes with broken glass and plaster them with cement.

58. No person shall keep any animal or bird on the licensed fish stall on any pretext whatsoever.

59. No person shall spit within a fish stall except into a spittoon provided for the purpose.

60. No person who is suffering from or has recently suffered from any infectious, contagious or cutaneous disease or who has recently been in attendance on any person suffering from such disease shall enter a fish stall or take part in the storing, preparation, or sale of fish therein, or in the transport of any fish thereto or therefrom.

61. No licensee of a fish stall shall permit the contravention by any person of by-laws 58, 59 and 60.

62. No person shall keep in the licensed fish stall any furniture, clothes, mats for sleeping or other article which is not used for the purpose of storing, preparation or sale of fish.

63. No licensee of a fish stall shall allow any place on the same level with the fish stall and forming part of the same building to be used as a sleeping

place unless it is effectually separated from the fish stall by a partition extending from the floor to the ceiling and unless such sleeping place is provided with an external window, the area of which when opened shall be not less than one-fifteenth of the area of the floor.

64. Every licensee of a fish stall shall keep in the licensed premises an ample supply of potable water.

65. Every licensee of a fish stall shall keep the licensed premises open daily for the sale of fish.

#### FRESH FRUIT AND VEGETABLE STALLS

66. No person shall establish or keep a fresh fruit or vegetable stall except on a licence duly obtained from the Chairman in that behalf. Every such licence shall, unless it is earlier cancelled under by-law 210, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

67. No person shall be entitled to a licence to keep a fresh fruit or vegetable stall unless the premises to be used as a fresh fruit or vegetable stall are in conformity with the following requirements:—

- (a) the premises must be in good repair, and well ventilated and well lighted and every room must be provided with windows capable of being opened, the area of which when open must be not less than one-fifteenth of the superficial floor space;
- (b) the walls in every room must not be less than seven feet in height and must be lime-plastered and lime-washed except such parts as are covered with glazed tiles or are plastered in cement;
- (c) the eaves must be at least six feet from the ground;
- (d) the wood-work must be oil-painted or lime-washed;
- (e) the floor must be cemented throughout;
- (f) every table on which fruit or vegetables are kept must be covered with zinc or other impermeable material;
- (g) the premises must be provided with a sanitary dust bin and with sufficient latrine accommodation;
- (h) the premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap or open sewer; and
- (i) there must be no cesspit, latrine or ashpit within or directly communicating with the premises.

#### POULTRY STALLS

68. No person shall establish or keep a poultry stall except on a licence duly obtained from the Chairman in that behalf. Every such licence shall, unless it is earlier cancelled under by-law 210, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

69. No person shall be entitled to a licence to keep a poultry stall unless the premises to be used as a poultry stall are in conformity with the following requirements:—

- (a) the walls in every room must not be less than seven feet in height and must be lime-plastered and lime-washed, except such parts as are covered with glazed tiles or are plastered in cement;
- (b) the premises must be in good repair, well ventilated and well lighted and every room must be provided with windows capable of being opened, the area of which when open must not be less than one-fifteenth of the superficial floor space;
- (c) the eaves must be at least six feet from the ground;
- (d) the wood-work must be oil-painted or lime-washed;
- (e) the floor must be of smooth cement having a proper fall leading to a masonry drain built in cement and cement rendered and emptying into a bucket;



- (f) every table on which poultry is kept must be covered with zinc or other impermeable material;
- (g) the premises must be provided with a sanitary dust bin and with sufficient latrine accommodation;
- (h) the premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap or open sewer;
- (i) there must be no cesspit, latrine or ashpit within or directly communicating with the premises;
- (j) there must be a yard cemented and properly drained for a poultry run, and such yard must be detached from any building; and
- (k) for live poultry such number of crates or other receptacles must be provided so as not to cause injury or unnecessary suffering to poultry confined therein. Such crates or other receptacles must be mounted on legs or must be capable of being moved about for the purpose of cleaning.

#### WATER SUPPLY

70. No person shall sink a well for the supply of water for domestic purposes within a distance of fifty feet from any cesspit, cesspool, pig-sty, gala, cattle-shed, leaking drain, neglected privy, or from any permanent refuse or manure heap, or from any land which is regularly manured every season.

71. No person shall, within a distance of fifty feet from any well for the supply of water for domestic purposes—

- (a) construct any cesspit, cesspool, privy, pig-sty, gala or cattle-shed; or
- (b) deposit any manure or decaying organic matter.

72. (1) No person shall wash or cause to be washed any animal or any article whatsoever at or near any public well for the supply of water for domestic purposes.

(2) No person shall draw water from a public well used for the purpose of supplying water for domestic purposes except in a clean receptacle.

73. Where any tree or branch or other part of a tree overhangs a well, the Chairman may by notice in writing require the owner or occupier of the land on which such tree stands to tie up or cut down and remove as the case may be, such tree or the branch or other part of such tree.

74. No person shall fail to comply with the requirements of a notice served under by-law 73.

#### DISORDERLY CONDUCT

75. No person shall loiter in any public path or road or in a public place after 9 o'clock at night, without a light and without lawful cause. The mere possession of any electric torch or other lighting device, without the light being actually put on shall not be deemed to be sufficient for the purpose of this by-law.

76. No person shall use abusive or indecent language with intent to annoy or provoke any person or persons, or knowing or having reason to believe that it is likely to annoy or provoke any person or persons or to cause annoyance to the public or to cause a breach of the peace.

77. No person shall disturb the public repose after 9 o'clock at night by shouting, singing, songs or making any other noise; provided that nothing in this by-law shall be deemed to affect the existing rights of the people in matter of religious ceremonies and other orderly gatherings.

78. No person shall preach or address any assembly or crowd or hold any meeting on any public road or path within the village area except in pursuance of a permit from the Chairman, and within the time and limits specified in such permit.

#### COLLECTION OF TAXES

79. The Chairman may authorise in writing any officer or other person, to collect all taxes or fees due to the Committee and to issue printed receipts bearing the facsimile of his signature and the seal of the Committee.

80. No person shall wilfully obstruct—

- (a) the Chairman or any other officer of the Committee in the exercise, performance or discharge of any power, duty or function, conferred, imposed or assigned to the Chairman or officer by or under any of the provisions of the Ordinance or any by-laws made thereunder or;
- (b) any servant or labourer employed by or on behalf of the Committee, in the performance of any duty lawfully imposed upon him by the Chairman or any other officer of the Committee.

#### REGULATION OF TRAFFIC

81. No person shall pull, push along or drive any kind or class of vehicle on any path or road within the village area at night without a lighted lantern attached to each side of the front of that vehicle.

82. No person shall lead or drive any animal along any path or road within the village area without a light between the hours of sunset and sunrise.

83. When any solo pedal cycle is being driven or wheeled along by any person on any road or path—

- (1) he shall not carry any other person on such cycle; and
- (2) no other person shall cause or permit himself to be carried on such cycle.

#### CLEANING OF HOUSES

84. Whenever any house appears to be in an insanitary condition or in such a state of disrepair as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman may cause a notice to be served upon the owner of the house specifying what action the owner should take within the time set out in the notice.

85. (1) Every owner of a house served with a notice under by-law 84, shall comply with the requirements of such notice within the time specified therein.

(2) In the event of failure or refusal of any owner of a house to comply with the requirements of a notice served under by-law 84, the Chairman may cause the work to be done, and the expenses thereby incurred may be recovered from such owner as a debt due to the Committee.

#### CONSTRUCTION OF LATRINES

86. (1) Whenever the Committee defines an area within which the owner or lessee of any premises used for human habitation shall be required to construct and maintain a latrine, the Chairman may by notice in writing served on such owner or lessee, direct such owner or lessee to construct a latrine of such type and size, and in such a position on the premises and with such connecting drains as may have been determined by the Committee and specify all such requirements in the notice.

(2) Every owner or lessee of premises on whom a notice is served under paragraph (1) shall, within thirty days of the service of any such notice, construct a latrine conforming in all respects to the requirements specified in such notice.

87. No person shall construct or maintain a pit latrine within a radius of one hundred feet from any well except with the permission of the Chairman.

## LODGING-HOUSES

88. (1) No person shall, within the village area, keep any lodging-house except under the authority of a licence issued in that behalf by the Chairman.

(2) No person shall be entitled to a licence to keep a lodging-house unless—

- (a) he deposits with the Chairman a certificate of good character signed by a Magistrate, or a Justice of Peace or Commissioner of Oaths, or otherwise proves to the satisfaction of the Chairman that he is a person of good character; and
- (b) the premises to be licensed comply with the following conditions:—
  - (1) The premises must be substantially built and must be in good repair and every room must be well ventilated and well lighted and provided with windows capable of being opened, the area of which when open must be not less than one-fifteenth of the superficial floor space, and every room must have a minimum superficial area of one hundred and twenty square feet.
  - (2) The walls of every room in every part must be not less than ten feet in height and must be lime-washed.
  - (3) The eaves must be at least six feet from the ground.
  - (4) The roof must be made of some permanent material.
  - (5) The wood-work must be oil-painted or lime-washed.
  - (6) The floor must be cemented throughout.
  - (7) The premises must be provided with adequate drainage.
  - (8) The premises must be provided with sanitary dust bins of sufficient number and size to contain the refuse from the house, and sufficient bathing and latrine accommodation being not less than one separate latrine for every ten persons for whose accommodation the premises are to be licensed.
  - (9) The premises must be provided with a good water supply and the supply of drinking water and the bathing accommodation must be so arranged as to preclude the pollution of the drinking water by persons bathing.
  - (10) The premises must have a separate room set apart as a kitchen with an efficient outlet for smoke.

89. Every licensee of a lodging-house shall keep affixed on a conspicuous position on the outside of his premises a board with his name and the words "Licensed Lodging-House" legibly painted thereon in Sinhalese, English and Tamil

90. Every licensee of a lodging-house shall cause a copy of these by-laws relating to Lodging-houses, in Sinhalese, English and Tamil, and the licence to be framed and hung up in a prominent place in the licensed premises. He shall also cause a list of the names and addresses of all employees to be kept in the premises so as to be available for inspection at all reasonable times by the Chairman, the Medical Officer of Health or the Sanitary Inspector or any person authorized by the Chairman in writing.

91. No licensee of a lodging-house shall permit any person to sleep in any room except in a room which is specifically set apart as a sleeping room in the plan of the lodging-house which shall be attached to the licence and signed by the Chairman.

92. No licensee of a lodging-house shall permit more persons than the number specified by the Chairman on the plan as the number allowed to sleep in any room, to sleep in such room. The number of persons specified for any room shall not

be more than one person for every thirty-six square feet of superficial area of the room, two children under ten years of age being counted as one person for the purposes of this by-law.

93. Every licensee of a lodging-house shall keep affixed in each room a board showing the dimensions of such room and the maximum number of persons permitted to sleep therein.

94. No licensee of a lodging-house shall permit males and females above ten years of age to occupy the same sleeping room except in the case of husband and wife and parents and children.

95. No licensee of a lodging-house shall allow his premises to be occupied for immoral purposes. He shall maintain and enforce good order and decorum therein.

96. Every licensee of a lodging-house shall keep a register of the names, occupation, native place, and last temporary or permanent residence of each person occupying the licensed premises.

97. Every licensee of a lodging-house shall cause the windows of each of the sleeping rooms to be kept open to their full width for at least four hours each day:

Provided that the licensee shall not be required to cause any window to be open or to be kept open when the state of the weather is such as to render it necessary that the windows shall be closed.

98. Every licensee of a lodging-house shall cause the internal walls and ceiling of every room to be lime-washed and the wood-work to be lime-washed or if oil-painted to be washed with hot water and soap four times every year in the months of March, June, September and December and at such other times as may be ordered by the Chairman in writing.

99. Every licensee of a lodging-house shall cause every part of the lodging-house, its surroundings and drains to be kept in good repair, clean and free from effluvia arising from any drain, latrine, cesspit or other nuisance on the licensed premises. He shall cause the furniture, utensils and equipment to be kept in a clean and sanitary condition.

100. Every licensee of a lodging-house shall cause all cooked food to be kept in such a manner as to be inaccessible to flies and other insects.

101. Every licensee of a lodging-house shall cause all filth, house refuse or other offensive matter, to be placed immediately in a covered receptacle made of zinc or galvanized iron and to be removed from the premises daily. The receptacle shall always be kept covered except when refuse is actually placed on it.

102. No licensee of a lodging-house shall admit to his premises any person suffering from any infectious, contagious or cutaneous disease.

103. (1) If any person in a lodging-house becomes ill from any infectious, contagious or cutaneous disease the licensee of such lodging-house shall forthwith give notice of the fact to the Medical Officer of Health or to the Sanitary Inspector or to the Chairman in whose division the lodging-house is situated; and the licensee of such lodging-house shall cause the house to be fumigated, disinfected and lime-washed at public expense in such manner as the Chairman may direct.

(2) The licensee of a lodging-house referred to in paragraph (1) shall not receive any customer until the premises have been inspected and certified by the Chairman as free from infection.

104. No licensee of a lodging-house shall allow cattle, goats, or fowls to be kept within the building.

105. Every licensee of a lodging-house shall cause the seat, floor and walls of every water-closet, earth-closet, or privy belonging to such house to be cleaned from time to time as often as may be necessary for the purpose of keeping such seat, floor, and walls in a clean and sanitary condition.

106. Every licensee of a lodging-house shall cause all mats, bed clothes and bedding, and every bedstead used in such house to be cleaned from time to time as often as shall be requisite for the purpose of keeping such mats, bed clothes, bedding, and bedstead in a clean and sanitary condition.

107. Every licensee of a lodging-house shall cause every room, passage, stair, verandah, drain and the land belonging to the premises to be swept at least once a day before noon.

#### BOUNDARIES AND FENCES

108. The owner, lessee, occupier or person in charge of every land which is not cultivated shall mark the boundaries of such land with live fences or ditches or stones firmly embedded in the ground or any other way which is in accordance with the custom of the village area.

109. The owner, lessee, occupier or person in charge of every land which is cultivated shall erect a fence along the boundary of such land and shall maintain such fence in good repair.

110. In the case of any two adjoining lands, the owners, lessees, occupiers or persons in charge of both lands shall be jointly responsible for making and maintaining the common boundary: Provided that it shall be lawful for the owner, lessee, occupier or person in charge of either of such lands to erect the fence on the common boundary at his own expense, all due precautions being taken to prevent the causing of damage to trees or plants in the other land.

111. Any person erecting a boundary-fence at his own expense, shall have the right to enjoy the produce of the fence-sticks on such boundary and no other person shall pluck leaves or cut down branches from any such fence-sticks without his consent.

112. For the purpose of making or repairing any boundary of a land it shall be lawful for the owner, lessee, occupier or person in charge of that land or his employees, to enter into any of the adjoining lands with the necessary materials and implements.

113. No person shall wilfully alter or deface or damage the boundary of any land.

#### THE HOUSING AND PENNING OF CATTLE, GOATS AND PIGS

114. The occupier of any premises shall not keep any cattle, goat, or pig on those premises except in an enclosure situated at a distance of fifty feet or more from any dwelling house.

115. The occupier of any premises shall not keep any enclosure for any cattle, goat, or pig so as to be a nuisance to any person residing in the village area or making use of any public road.

116. The occupier of any premises or building whereon or wherein any cattle, goat, or pig is kept shall cause every part of such premises or building to be thoroughly cleaned as often as may be requisite.

117. The occupier of any premises or building whereon or wherein any cattle, goat, or pig is kept shall at all reasonable times afford free access to the Chairman or any officer duly authorized by him for the purpose of inspecting such premises or buildings.

#### STRAY CATTLE

118. All cattle owners shall tie up or pen their cattle at night, and by day shall tie up or pen or tend their cattle, and if penned shall suspend a stick across the necks of the unruly animals or yoke them in pairs.

119. Every owner of cattle which are believed to have strayed shall forthwith give information thereof to the Village Headman or to the Chairman.

#### PUBLIC HEALTH AND NUISANCES

120. The owner or occupier of every house or land shall keep his premises clean and free from all weeds, rank or noisome vegetation and all refuse or rubbish or receptacles likely to form breeding places for mosquitoes for a distance of thirty yards from the house or to the boundary of the premises, whichever is less.

121. The owner or occupier of every land in which there is any abandoned well, quarry or pit shall cause such well, quarry or pit to be filled up within two days from the date on which the Chairman gives notice in that behalf either by beat of tom-tom or in any other suitable manner.

122. No person shall cause any annoyance, danger or injury to any other person or cause damage to the property of any other person by committing any of the following acts:—

- (1) Halting any vehicle on any public road or path longer than is reasonably necessary for the purpose of taking up or setting down passengers or goods.
- (2) Allowing children of tender years to play or stray on any public road or path or public place.
- (3) Overtaking or passing a vehicle on the wrong side in any public place or public road or path.
- (4) Easing himself on his own land in such a way as to offend other people's feelings of decency, or easing himself on another's land or on any village road or path, or in any public place other than that specially provided for such purpose.
- (5) Throwing rubbish, offensive matter, or unserviceable articles or other things, on lands belonging to any other person.
- (6) Allowing dirty or unwholesome water to run into or along the land of any other person, or any public place or public road or path.
- (7) Allowing offensive smells to arise in his own compound so as to pollute the surrounding air.
- (8) Omitting to drain or fill up any pit, hollow, trench, ditch, or low place where water may collect and stagnate within twenty yards of any building used for human habitation, in such manner as to constitute a danger to public health.
- (9) Altering the existing conditions of the general drainage of any land by any building or planting operations, or by raising the level of such land or by diverting or blocking any drain or channel or waterways without first obtaining the sanction of the Committee. In this paragraph, "general drainage" means the flow of water over the surface of land in the ordinary course of gravitation and not necessarily in any defined channel or drain.
- (10) Allowing cactus or prickly pear to grow on his land.
- (11) Placing or burying any charmed metal plate, leaf, or paper or a charm of any other form, on the land of any other person, and causing fear or annoyance thereby to any person.

123. No person shall, for sale or for any purpose other than that of immediate use, keep or deposit or cause the keeping or depositing of any guano, bone-dust, or any other substance whatsoever from which noxious or offensive smells arise, in any place within the village area.

124. In the case of the death of any person, the occupier of the premises where the death took place or in his absence, the nearest adult male relative of the deceased, shall be responsible for the proper burial of the body. In the absence or default of such occupier or nearest male relative, the Chairman may cause the body to be buried at the expense of the Committee.

125. No person shall deposit the body of any dead animal on any land or premises occupied by any other person.

126. The owner or occupier of every house within the village area shall cause his house to be white-washed within and without, at least once every year before the fifteenth day of April: Provided that it shall, at any time be lawful for the Committee, if on account of the prevalence of any epidemic disease or for any other similar reason it appears to be necessary to order the owner or occupier of any house within the village area to cause such house to be whitewashed, notwithstanding that such house may already have been whitewashed.

127. Every person splitting coconut or causing coconuts to be split for other than domestic purposes, shall collect and throw away or otherwise dispose of, the water thereof or cause such water to be collected and thrown away, or otherwise disposed of at a distance of at least one hundred yards from any public road or path or public place, or from any dwelling house.

128. (1) If any building or wall or anything affixed thereon is in such a condition as to be dangerous to the neighbouring buildings or to the occupiers thereof, or to passers-by, the Chairman shall cause a notice in writing to be served upon the owner or occupier of the land on which such building or wall stands requiring him—

(a) in any case of urgency, within thirty-four hours after the service of the notice, to put up a proper hoarding or fence for the protection of the passers-by; and

(b) in all cases, within three days after the service of the notice, to secure or repair such building or wall, or thing affixed thereon.

(2) Every owner or occupier on whom a notice is served under this by-law shall comply with the requirements of such notice within the time specified therein.

(3) Where any owner or occupier fails or neglects to comply with the requirements of a notice served on him under this by-law, the Committee may authorize any specified person or persons to do the work which ought to have been done by such owner or occupier, and the expenses thereby incurred may be recovered from such owner or occupier, as a debt due to the Committee.

#### *Collection and sale of dung*

129. No person shall collect dung from any land vested in or under the control of the Committee, except on a licence issued by the Chairman in that behalf.

130. Every licence issued under by-law 129 shall be substantially in Form A set out in the Schedule hereto and shall be valid for the period specified therein.

131. No holder of a licence issued under by-law 129 shall collect dung under that licence after the expiry of the period specified in the licence.

132. No holder of a licence issued under by-law 128 shall cause any damage to the lands from which he is permitted to collect dung.

133. No person shall remove any dung from any place within the village area to any place outside that area unless he is the holder of a licence issued in that behalf by the Chairman.

134. Every licence issued under by-law 133 shall—

(1) be substantially in Form B specified in the Schedule hereto; and

(2) specify the quantity of dung to be removed.

135. Every licence issued under by-law 133 shall expire on the removal of the dung from the village area.

136. No person to whom a licence under by-law 133 has been issued shall remove from the village area more than the quantity specified in the licence.

137. No person shall take any conveyance containing dung out of the village area unless the licence in respect of the dung in the conveyance has been previously surrendered to the Chairman.

#### *Laundries*

138. (1) No person shall keep a laundry unless he is the holder of a permit issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every permit issued under paragraph (1) of this by-law shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

139. It shall be lawful for the Chairman or any officer of the Committee generally or specially authorised in writing thereto by the Chairman, at all reasonable times, to enter upon and inspect any laundry and to inspect any furniture, equipments, vehicle, or utensil, which is or appears to be used for the purposes of the laundry.

140. No person shall be entitled to a permit to keep a laundry unless the premises to be used for the purpose are in conformity with the following requirements:—

(1) The premises must be in good repair and well ventilated and well lighted and every room must be provided with windows capable of being opened, the area of which when open must be not less than one-fifteenth of the superficial floor space.

(2) The walls of every room in every part must be not less than seven feet in height, with the inside thereof lime-plastered and lime-washed.

(3) A separate room must be provided for the storage of soiled linen and the floor of such room must be cemented throughout.

(4) The premises must have a sufficient supply of water for all purposes of the laundry unless the soiled linen is washed in a tank or at a well approved for the purpose by the Committee or in a place specially set apart by the Committee for that purpose in a river.

(5) Where a pipe-borne water supply is available and is used by the laundryman, adequate drainage of the waste water must be provided for.

(6) The laundry must be provided with sufficient latrine accommodation being not less than one latrine for every ten persons employed therein.

141. Every holder of a permit to keep a laundry shall cause the inside of the soiled linen room to be lime-washed four times a year in the months of March, June, September and December.

142. Every holder of a permit to keep a laundry shall cause every part of the laundry, its surroundings, drains, furniture, utensils and the equipment used for the purposes of the laundry to be kept clean and in good repair.

143. No holder of a permit to keep a laundry shall bring soiled linen from outside the village area, or allow any person who is suffering, or who to his knowledge has recently suffered from any infectious, contagious or cutaneous disease or has been in attendance on any person suffering from such disease, to enter the laundry or to take part in the work thereof or in the transport of any articles thereto or therefrom, until the periods of infection and incubation have elapsed.

144. No holder of a permit to keep a laundry shall take or receive or permit to be taken or received soiled linen from a house where there is, or has

recently been a case of infectious or contagious disease until the clothes have been disinfected in the manner directed by the Medical Officer of Health or the Chairman.

145. Every person who keeps a laundry shall, on the occurrence of any infectious or contagious disease in his premises—

- (1) forthwith cease to carry on the business of a laundry ;
- (2) notify the Chairman of the occurrence of the disease ;
- (3) retain all clothes in the laundry until the written permission of the Chairman is obtained for the return of the clothes ; and
- (4) not resume the business of the laundry until the premises have been declared by the Chairman to be free from infection.

146. No person who keeps a laundry shall keep washed linen in any room used as a sleeping room.

#### Market and fairs

147. The area within a circle having a radius of one mile from any village market is hereby declared to be the market area for that market.

148. Within the market area of a village market no person shall, on any day on which that market is open, sell or offer or expose for sale any vegetables, fruit, fish, meat or other perishable articles of food at any place other than that market : Provided that the preceding provisions of this by-law shall not apply to—

- (a) the sale of vegetables or fruit by itinerant vendors who do not sell at fixed places, or do not for the purpose of such sale establish themselves on the public roads or other public places ;
- (b) the sale, by the licensee of any eating-house or tea or coffee boutique, of ripe plantains or other fruit for consumption on the premises ; or
- (c) the sale of young coconuts by any person.

149. Every village market shall be open from 6 a.m. to 6 p.m. on such days of the week as may be determined by the Committee and notified to the public by notices displayed at that market.

150. Where the Committee has set apart any portion of a village market for the sale of any article or class of articles, no person shall—

- (a) sell or expose for sale such article or class of articles in any place in such market other than the portion so set apart ; or
- (b) sell or expose for sale any other article or class of articles in the portion so set apart.

151. A fee at the following rates shall be levied and paid for the use of any stall, seat or space in any village market :—

	<i>Per day cents</i>
For each square foot of space in the fish market—	
(a) From 6 a.m. to 1.30 p.m.	10
(b) From 1.30 p.m. to 6 p.m.	20
For four square feet of space in the vegetable and fish market—	
(a) From 6 a.m. to 1.30 p.m.	5
(b) From 1.30 p.m. to 6 p.m.	10

152. No person shall use any stall, seat or space in any village market unless he is the holder of a permit issued in that behalf by or under the authority of the Chairman, or otherwise than in accordance with the terms and conditions of such permit. Every such permit shall expire on the day specified therein.

153. The fee payable under by-law 151 shall be paid to the Chairman or to such other person as may be authorised by the Chairman and no permit under by-law 152 shall be issued to any person until he has paid the fees due from him.

154. The Chairman shall cause to be exhibited in a conspicuous place in each village market a notice setting out in Sinhalese, English and Tamil, the fees payable for the use of that market, and no person shall demand or receive any sums higher than those set out in such notice.

155. No person using any village market shall—

- (1) behave in a disorderly manner or commit any nuisance in or about such market ; or
- (2) carry on cooking in such market ; or
- (3) remain in or loiter about such market, after the place is closed for business at 6 p.m., without being able to give a satisfactory account of himself ; or
- (4) damage, or in any way deface, any portion of the building, stalls, lamps or any property of the Committee in or about such market or defile or pollute the water provided for use in such market ; or
- (5) enclose in any way any portion of the building or premises of such market or erect any permanent awning or screen or fixture of any kind ; or
- (6) leave any goods in or about the premises of such market, between the hours 6 p.m. to 6 a.m. without the special permission of the Chairman ; or
- (7) place any fruit, vegetables, meat, flesh, fish or other article of food exposed thereat for sale, on any unclean or insanitary surface ; or
- (8) expose for sale any article of cooked food otherwise than in clean and properly constructed fly-proof glass cases.

156. Every person using or occupying any stall, seat or space in a village market shall keep in or near such stall, seat or space a fly-proof receptacle with a closely-fitting lid or cover, and shall deposit all rubbish or refuse in such receptacle.

157. No person shall throw any rubbish or refuse, or any bone or skin of any animal or any article likely to be offensive or injurious to the public health, on the premises of any village market.

158. No person shall obstruct or resist the keeper of any village market, or any other person appointed by the Committee to superintend, any village market or to collect rents and fees or to enforce order and cleanliness therein, in the lawful exercise of his duty.

159. The driver of a vehicle shall not keep that vehicle within or alongside the premises of any village market for a longer period than is necessary for loading goods into or unloading goods from that vehicle.

160. The Chairman shall give notice, by beat of tom-tom or in such other manner as he may deem adequate, of the temporary closing of any village market or fair.

161. Whenever the Committee is satisfied, after consultation with the Medical Officer of Health, that the use or consumption by the public of any particular article of food is injurious or harmful, it shall be lawful for the Committee, by beat of tom-tom or other sufficient notice, to prohibit, for such time as to the Committee may appear necessary, the introduction and sale of such article of food in any market or fair.

162. No person shall sell or expose for sale in any market or fair—

- (a) the carcase or meat of any animal which has been slaughtered at any place other than a village slaughter-house or a licensed slaughter-house ; and

- (b) any article the keeping or sale of which is prohibited by or under any by-law made by the Committee.

Provided that the provisions of paragraph (a) of this by-law shall not apply to the sale of frozen meat or game.

163. No person who is suffering or has suffered from any contagious, infectious or cutaneous disease, or has been in attendance on any person suffering from such disease, shall use any stall, seat or space in any market or fair, or expose for sale thereat any article whatsoever, until the periods of infection and incubation have elapsed.

#### *Private markets and fairs*

164. No private market or fair shall be established or held within any market area.

165. (1) No private market or fair shall be established or held within any area (other than a market area) except on a licence issued in that behalf by the Chairman.

(2) Every licence issued under paragraph (1) shall—

- (a) be substantially in Form C set out in the Schedule hereto ;
- (b) be subject to the conditions specified therein ; and
- (c) unless it is earlier cancelled under by-law 210, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

166. The fee for a licence issued under by-law 165 shall be one hundred rupees.

167. No person shall be entitled to a licence to establish or hold a private market or fair unless the site is approved by the Medical Officer of Health.

168. The Chairman may refuse to issue a licence under by-law 165 to any person whose previous licence has been cancelled by a Rural Court.

169. It shall be lawful for the Chairman, the Medical Officer of Health, the Sanitary Inspector, or any person authorised in writing by the Chairman, at all reasonable times, to enter and inspect any private market or any article of food exposed or kept for sale therein, and no person shall obstruct or resist any officer aforesaid in the execution of his duty under this by-law.

#### *Wells and bathing places*

170. No person of one sex shall enter any enclosure at a public well or bathing place set apart by the Committee for the exclusive use of persons of the other sex.

171. (1) No person who is suffering or has recently suffered from any infectious, contagious or cutaneous disease shall bathe or wash at any public well or at any watering place set apart by the Committee as a public bathing place, until the periods of infection and incubation have elapsed.

(2) Water for the use of any person referred to in paragraph (1) of this by-law shall be drawn by a healthy person and carried for use to a distance, at least twenty-five feet away, from the well or bathing place.

172. (1) No person shall wash, or cause to be washed, any animal or clothes, mats or other articles whatsoever, at any public well or at any place set apart by the Committee as a public bathing place.

(2) No person shall lead, drive or take any animal into any public bathing place for any purpose whatsoever.

(3) No person shall in any manner pollute the water or the precincts of any public well or bathing place.

173. (1) No person shall wash or bathe at any public well, spout or other watering place at which washing or bathing is prohibited by order of the Committee.

(2) Where the Committee has set apart any special place in any tank, stream or other watering place, for bathing, washing clothes, washing animals, or taking water for human consumption, no person shall use such place for any purpose other than that for which it has been set apart.

174. No person shall, without the written permission of the Chairman, remove water from any public well, tank or other watering place in any quantity exceeding such quantity as may from time to time be determined by the Committee and notified to the public by notices displayed at such well, tank or watering place.

#### *Brick, tile or lime kilns*

175. No person shall be entitled to a licence in respect of a brick, tile or lime kiln unless—

- (a) the site on which the kiln is to be established is approved by the Chairman ;
- (b) the roof of the building which is to be used as a kiln is made of some permanent material ;
- (c) such building is at least one hundred and fifty feet distant from any dwelling-house ;
- (d) such building is provided with outlets to convey any noxious or offensive effluvia, vapours, or gases, that may be emitted, in a manner that is not prejudicial to the health or comfort of persons in the neighbourhood ;
- (e) the premises are provided with adequate latrine accommodation ;
- (f) the premises are provided with an adequate supply of water for washing and drinking purposes ; and
- (g) there is a separate room made of permanent material and with a floor area of at least 120 square feet for the storing of burnt lime, bricks or tiles.

176. Every licensee of a brick, tile or lime kiln shall keep affixed in a conspicuous position on the outside of his premises a board on which his name in English, Sinhalese and Tamil, and the phrase "Licensed Lime Kiln", "Licensed Brick Kiln" or "Licensed Tile Kiln" as the case may be, and its Sinhalese and Tamil equivalents are clearly painted.

177. Every licensee of a brick, tile or lime kiln shall take all necessary steps to ensure that the premises are kept in a clean and sanitary condition.

178. Every licensee of a brick, tile or lime kiln shall produce his licence whenever he is called upon to do so by the Chairman or by any person duly authorised by the Chairman in writing.

179. No licensee of a brick, tile or lime kiln shall burn lime, tiles or bricks in such a manner as to be a nuisance to or to be injurious to the health or comfort of persons in the neighbourhood.

180. Every licensee of a brick, tile or lime kiln shall cause a copy of these by-laws in English, Sinhalese and Tamil to be exhibited in a prominent place in the licensed premises.

#### *Water service*

181. No water shall be drawn from the Committee's waterworks except from the public standpipes or fountains or a private service pipe or otherwise than in the manner prescribed in these by-laws.

182. No person shall take water from a public standpipe—

- (a) in a cart or barrel, or in any vessel other than a bucket or other similar receptacle, carried and capable of being ordinarily carried by hand ; or

(b) in any quantity or in any manner likely to cause any waste of water.

183. No person shall attach any hose pipe, tube, shoot or other contrivance of any nature whatsoever to any public standpipe.

184. No person shall interfere with the automatic self-closing valve or other automatic appliance attached to or forming part of any public standpipe, or do any other act likely to prevent either temporarily or permanently the automatic action of such valve or appliance.

185. No person shall take water from a public standpipe for any purpose other than for domestic purposes.

186. No person who is suffering or who has recently suffered from any loathsome, contagious or infectious disease, and no person who has recently been in attendance on any such person shall draw water from a public standpipe.

187. No person shall bathe or wash any part of his body or wash any animal or any vehicle, clothes, utensil or other articles whatsoever at or near any reservoir, standpipe, fountain, cistern, pipe or other waterworks for the time being vested in or maintained by the Committee.

*Requirements as to private service pipes and fittings*

188. Without the written approval of the Chairman first had and obtained, on application made to him in Form D set out in the Schedule hereto, no person shall—

- (a) construct a new service or lay any new service pipe from the Committee's mains or waterworks to any private premises, or commence any work for that purpose; or
- (b) alter, extend, clean out or renew any existing service pipe connected to the Committee's mains or waterworks or commence any work for any such purpose.

189. Any work approved by the Chairman under by-law 187 shall be carried out in accordance with the written instructions of the Chairman and no fittings or appliances shall be used in such work unless approved by him.

190. Not more than one service pipe for the supply of water to any premises within the same curtilage and assessed by the Committee as one property shall be connected to the Committee's mains or waterworks.

191. All pipes used in connection with a private water service shall be either of cast iron coated with a bituminous composition or of galvanized wrought iron and shall be of such thickness and quality as may have been approved by the Chairman.

192. After the date on which these by-laws come into force—

- (a) no cistern or cisterns exceeding 10 gallons in capacity shall be installed or constructed on any premises for holding any part of the water supplied for domestic purposes from the Committee's waterworks; and
- (b) no cistern or cisterns or bath shall be installed or constructed in any premises unless the size and design thereof and the number that is to be installed or constructed, have received the prior approval of the Chairman.

193. The service pipe, cistern or other service fittings of any premises shall not be connected with any service pipe, cistern, or other fittings of any other premises.

194. No pipe forming part of a private water service shall be directly connected with any boiler, condenser or any other mechanical appliance without the express sanction of the Chairman.

195. No pipes, valves or other fittings forming part of a newly constructed service to any premises shall be covered up until they have been inspected and approved in writing by the Chairman or an officer or person authorised by him in that behalf.

196. (1) When a newly constructed service has been inspected and approved under by-law 195, the applicant shall deposit with the Committee—

- (a) the cost of connecting the service to the Committee's mains or waterworks including the cost of labour, materials, and supervision as estimated by the Chairman; and
- (b) a premium or additional charge of Rs. 20 in respect of the connection and the supply of water.

(2) The connection shall not be made until the amounts required by paragraph (1) of this by-law have been duly deposited.

197. The connection from the Committee's principal mains or subsidiary mains to the service pipe laid on any private premises to which water is to be supplied shall not be made otherwise than under the supervision of an officer of the Committee authorised by the Chairman.

*Prevention of waste*

198. (1) The Chairman may, whenever he has reason to believe that the arrangements, size, position, nature or condition of any pipe, tap, valve, or other fittings forming the part of the private service on any premises connected with the Committee's waterworks, is likely to lead to waste, misuse, undue consumption or contamination of the water supplied from the waterworks for public or private use, or is likely to be prejudicial to the proper control and distribution of water from the waterworks, serve a notice in Form E set out in the Schedule hereto upon the owner of the premises.

(2) Every such notice shall specify the alteration which the Chairman considers necessary, and such alteration shall be made by the owner to the satisfaction of the Chairman within such period as may be specified in the notice.

(3) In the event of the name or residence of the owner being unknown, the notice shall be deemed to be duly served on the owner if it is affixed in a conspicuous place upon the premises to which it relates.

199. The Chairman shall withhold, suspend, or diminish the supply of water to any premises or disconnect a private service pipe-line on those premises from the Committee's mains or waterworks—

- (a) at the request of the owner or occupier of such premises; or
- (b) if the construction of any such service pipe by the owner or the occupier of such premises is not carried out or altered in accordance with the provisions of these by-laws; or
- (c) if any act or thing is done or omitted to be done by the owner or the occupier of such premises contrary to the provisions of these by-laws relating to damage or pollution of the waterworks or waste or the misuse of water.

200. The occupier of a house or premises to which a private water service has been laid from the Committee's waterworks shall immediately notify the Chairman whenever the water is running to waste from any tap, pipe, or other fittings forming part of such service. Whenever a change of occupier takes place in such house or premises, the incoming occupier shall notify such change to the Chairman within forty-eight hours after the change takes place.

201. Whenever water is found running to waste from any tap, pipe, or other fitting forming part of the private water service on any premises the

Chairman or any person authorised by the Chairman on that behalf may at once disconnect the service from the Committee's mains and such service shall not be reconnected until the cause of the waste is eliminated by the owner or the occupier of the premises.

202. The amount estimated by the Chairman as the cost of reconnecting to the Committee's mains or waterworks any private service pipe disconnected on any of the grounds set out in by-law 198, shall be paid by the owner of such premises in advance to the Committee. The unexpended balance, if any, shall be returned to the owner on the completion of the work. In the event of the actual cost exceeding the estimated cost, the amount of the excess shall be paid by the owner forthwith on the completion of the work.

203. The Chairman may, without any prejudice to any water rate, or other sums which may be or become due under the Ordinance or these by-laws, withhold, diminish or divert the supply of water through any main, public fountain, service pipe or other appliance connected to the Committee's waterworks either wholly or in any part whenever the Chairman is satisfied—

- (a) that the water available in the waterworks is insufficient; or
- (b) that such action is expedient or necessary for the purpose of extending, altering or repairing the mains or waterworks or for the purpose of the connection of service pipes to mains; or
- (c) that such action is expedient or necessary by reason of any damage caused to a public standpipe or any pollution or waste of the water thereof; or
- (d) that damage is caused, or likely to be caused, to the waterworks by an outbreak of fire.

204. The stopcock or valve of each private service and the part of the service pipe between the stopcock or valve and the main shall be deemed to be the property of the Committee, and the cost of the maintenance, repair or renewal of that part shall be borne by the Committee: Provided however, that where any repair or renewal is necessitated by any damage caused to such part by any wilful act or negligence of the owner or of the occupier of the premises to which the service belongs, the cost of such repair or renewal shall be paid to the Committee by that owner on demand made therefor by the Chairman.

205. The approval of any private service pipe or fitting under by-law 195 or the grant of any permission or concession under any of these by-laws to the owner or the occupier of the premises on which that service pipe is laid, shall not be deemed for any purpose to attach to the Committee any liability for any damage caused by the bursting of any part of the pipe or the overflow of water from any part of the pipe or fitting.

206. The Committee shall not be liable in damages for the failure on its part to supply water, whether under any contract, deed or agreement or otherwise, if such failure is due to an unusual drought or to any temporary interference with the supply caused by carrying out any work, or to any other unavoidable cause or accident.

207. (1) The Chairman or any officer of the Committee authorised in that behalf by him in writing may, after giving not less than one hour's notice of his intention to the occupier of any premises served by a private water service connected to the waterworks, enter such premises at any time between sunrise and sunset for the purpose of examining the conditions of the pipes, works and fittings relating to such service and of ascertaining if there be any waste of water supplied by such service.

(2) When such notice cannot for any reason be given to or served personally on, the occupier of the premises, the affixing of such notice in a conspicuous place upon the premises shall be sufficient service of such notice for the purpose of this by-law.

208. All moneys payable to the Committee under these by-laws shall be paid at the office of the Committee to the Chairman or to the officer of the Committee authorised to receive such payment.

209. The by-laws published in *Gazette* No. 10,054 of December 16, 1949, are hereby amended by the insertion, immediately after by-law 11, of the following new by-laws:—

"11A. No person shall, during the period of any religious festival, establish or maintain any eating-house, restaurant or tea or coffee boutique except under the authority of a special licence issued in that behalf by the Chairman.

11B. The provisions of by-laws 13 to 19 shall apply in the case of the holder of a licence issued under by-law 11A, in like manner as they apply in the case of the holder of a licence under by-law 11."

#### *Cancellation of licences*

210. It shall be lawful for the Rural Court, in addition to any other punishment it may impose, to cancel the licence issued to any person convicted twice or oftener of the breach of any of the by-laws relating to the purpose or matter in respect of which the licence was issued and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

#### *Interpretation*

211. In these by-laws—

- "Chairman" means the Chairman of the Committee;
- "Committee" means the Village Committee of the village area;
- "dung" means the dung of cattle, sheep or goats;
- "Ordinance" means the Village Communities Ordinance (Chapter 198); and
- "village area" means the Karuwalagaswawa village area in the Puttalam District.

#### SCHEDULE

(BY-LAW 130)

##### Form A

##### *Licence to collect dung*

\_\_\_\_\_ of \_\_\_\_\_ is hereby licensed to collect dung from the lands specified below during the period from \_\_\_\_\_ 19 \_\_\_\_\_ to \_\_\_\_\_ 19 \_\_\_\_\_.

Chairman,  
Village Committee,  
Karuwalagaswawa village area.

Date: \_\_\_\_\_.

##### Form B

(BY-LAW 134 (1))

##### *Licence to remove dung*

\_\_\_\_\_ of \_\_\_\_\_ is hereby licensed to remove \_\_\_\_\_ of dung from \_\_\_\_\_.

This licence must be surrendered to the Chairman before the removal of the dung from the village area.

Chairman,  
Village Committee,  
Karuwalagaswawa village area.

Date: \_\_\_\_\_.



## Form C

(By-law 165 (2))

## Licence to establish and hold a Private

Market\*/Fair

\_\_\_\_\_ of \_\_\_\_\_ is hereby licensed to establish and hold a private market\*/fair on the land called \_\_\_\_\_ situated at \_\_\_\_\_ in the \_\_\_\_\_ village area from the date hereof until the thirty-first day of December 19 \_\_\_\_\_, subject always to the subjoining conditions.

Chairman,  
Karuwalagaswawa Village Committee.

Date: \_\_\_\_\_

## Condition of the above licence

1. A table in Sinhalese, English and Tamil of the rent and fees leviable at the private market\*/fair shall be exhibited in a conspicuous place in the market\*/fair.

2. The licensee shall not allow any person to sell or expose for sale in the private market\*/fair any article the keeping or sale of which is prohibited by or under any by-law made by the Committee.

3. The licensee of every private market\*/fair shall take all steps necessary to ensure that fruit, vegetables, meat, fish or other articles of food are not placed on an unclean or insanitary surface.

4. The licensee shall not expose for sale any article of food whether cooked or uncooked, otherwise than in clean and properly constructed fly-proof glass cases.

5. The licensee shall not allow any person who is suffering or has recently suffered from any contagious, infectious, or cutaneous disease or has been recently in attendance on any person suffering from such disease, to use or occupy, any stall, seat or place in the market\*/fair or to expose for sale thereat any articles whatsoever until the periods of infection and incubation have elapsed.

6. The licensee shall keep the premises of the market\*/fair clean and free from filth and rubbish and shall cause all sweepings and refuse from the premises to be burnt, buried or otherwise disposed of in such manner as to prevent the breeding of flies or the creation of any nuisance.

7. The licensee shall maintain order within the premises of the market\*/fair.

8. The licensee shall provide a separate portion of land in or near the premises of the market\*/fair for the parking of vehicles.

9. The licensee shall provide a sufficient number of fly-proof receptacles with closely-fitting lids for the deposit of rubbish and refuse.

10. The licensee shall provide on the premises of the market\*/fair a sufficient number of latrines of a type approved by the Chairman on the recommendation of the Medical Officer of Health.

11. This licence may be suspended by the Chairman, on the recommendation of the Medical Officer of Health during any epidemic, and the licensee shall not be entitled to any compensation in respect of the suspension.

\* Strike out whichever is inapplicable.

## Form D

(By-LAW 188)

Village Committee Office,  
Karuwalagaswawa,  
Water Works Department.

Date: \_\_\_\_\_

No. \_\_\_\_\_

To the Chairman, Village Committee,  
Karuwalagaswawa.

I hereby apply for your approval in writing for—

\* The construction

\* The alteration

\* The extension

\* The cleaning

of a private water service to—

House No. \_\_\_\_\_

Street No. \_\_\_\_\_

Ward \_\_\_\_\_

in the manner set out in the Schedule hereto.

Whether water is required for domestic or other purpose: \_\_\_\_\_

The purpose for which the premises are occupied: \_\_\_\_\_

Amount deposited: \_\_\_\_\_

## Schedule referred to

Piping on private Premises		Taps		Cisterns	
Length	Size	No.	Position	Size	Capacity of position

Remarks: \_\_\_\_\_

Please write distinctly

Signature of owner: \_\_\_\_\_

Name of owner: \_\_\_\_\_

Address of owner: \_\_\_\_\_

Signature of occupier: \_\_\_\_\_

Name of occupier: \_\_\_\_\_

Address of occupier: \_\_\_\_\_

Applicant.

## Form E

BY-LAW 198

## Notice to Alter Defective Service

Village Committee Office,  
Karuwalagaswawa.

Date: \_\_\_\_\_

To the owner of house No. \_\_\_\_\_, Street \_\_\_\_\_

Take notice that the service to the above-mentioned premises having on inspection been found to be defective, you are requested to take steps to carry out the alteration or repairs set forth below which I hereby certify to be necessary.

Should you fail to carry out such alterations and repairs to my satisfaction within \_\_\_\_\_ days after the receipt of notice, the service will be discontinued from the waterworks and will not be re-connected until it is renewed, altered or repaired to my satisfaction.

Alteration and reference \_\_\_\_\_

Chairman,  
Village Committee,  
Karuwalagaswawa village area.

\* Strike off whichever is not necessary.

L. D.—B. 121/50/L. G. D. GB 14/57/3.

### THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198) made by the Village Committee of the Meda Pattu village area in the Nawadun Korale in the Ratnapura District and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,

Ministry of Local Government.

Colombo, February 13, 1953.

#### By-Laws

#### DAIRIES

1. In these by-laws—  
 “Chairman” means the Chairman of the Committee;  
 “Committee” means the Village Committee of the village area;  
 “dairy” means any place where three or more cows are milked for the purpose of selling milk to the public; and  
 “village area” means the Meda Pattu village area in the Nawadun Korale in the Ratnapura District.
2. (1) No person shall keep a dairy of three or more cows unless he is the holder of a licence issued by the Chairman in that behalf.  
 (2) The Chairman may refuse to issue a licence to any person to keep a dairy if a Sanitary Inspector authorized in writing by the Chairman, after inspection of the dairy which that person intends to keep, recommends that that person should not be issued a licence.
3. (1) Every person who desires to sell or offer for sale milk from a dairy of less than three cows shall cause himself to be registered in the books of the Committee as a registered supplier of milk and obtain a permit from the Chairman in that behalf.  
 (2) The Chairman may refuse to register any person as a supplier of milk if a Sanitary Inspector authorized by the Chairman, after inspection of the dairy which that person intends to keep, recommends that that person should not be registered as a supplier of milk.
4. No person shall sell, hawk, deliver, expose, carry or offer for sale within the village area any milk adulterated with water or any other foreign substance or liquid.
5. No person shall at any time sell or expose, keep, carry, hawk or offer for sale any milk within the village area unless he is the licensee of a dairy or a registered supplier of milk or the authorized agent of such licensee or registered supplier.
6. Every licensee of a dairy, registered supplier or authorized vendor of milk shall carry his licence, permit or written authority when carrying, delivering, hawking or exposing milk for sale, and shall on demand by any Sanitary Inspector or other person authorized thereto in writing by the Chairman, produce the same for inspection.
7. The licensee of a dairy shall cause all dung, refuse, urine and washings to be removed from the dairy at least once a day and disposed of at a suitable distance from the dairy in such manner as not to cause a nuisance.
8. The licensee of a dairy shall keep every part of the dairy and its surroundings in a clean and sanitary condition.
9. The licensee of a dairy shall not cause or permit any milk to be poured into any vessel which is not thoroughly cleaned and which is not used exclusively for the purposes of the dairy.

10. The licensee of a dairy shall not cause or permit milk to be poured into any vessel other than a vessel made of glass, porcelain, glazed earthenware, tin or enamelled or galvanized iron.

11. No person who is suffering or has recently suffered from any infectious contagious or cutaneous disease, or who has been recently in attendance on any person suffering from such disease, shall enter a dairy or take part in the preparation, sale or transport of milk until the periods of infection and incubation have elapsed.

12. The licensee of a dairy or registered supplier of milk shall not use any stray cow or any cow suffering from any disease for milking purposes.

13. It shall be lawful for the Chairman to suspend for such time as may be necessary any licence issued under by-law 3 in any locality where cattle disease of any kind prevails.

14. The Chairman, the Sanitary Inspector or any person authorized thereto in writing by the Chairman may at any time or place within the village area examine the milk that is offered or carried for sale.

15. Every licence or permit issued under these by-laws shall expire on the thirty-first day of December of the year in respect of which such licence or permit is issued.

#### OVERHANGING TREES

16. (1) Whenever any tree within the village area or the branch, fruit or any other part of such tree is in such a condition as to be dangerous to the safety of any passer by along any public road or path the Chairman may by notice served on the owner or the occupier of the land upon which the tree stands, require such owner or occupier to cut down and remove or to tie up and make secure such tree or branch, fruit or the part of such tree as the case may be, within such time as may be specified in the notice.

(2) Every owner or occupier who is served with a notice under paragraph (1) of this by-law shall comply with the requirements of such notice within such time as may be specified in the notice.

## Posts — Vacant

### LOCAL GOVERNMENT SERVICE

#### Examination for Appointment to the Local Government Assistant Clerks' Service

A COMPETITIVE examination for male candidates wishing to enter the Local Government Assistant Clerks' Service will be held at Colombo, Kandy, Galle, Jaffna, Anuradhapura, Badulla, Ratnapura, Batticaloa and Kurunegala on June 6, 1953.

The examination will be conducted by the Commissioner of Examinations.

2. (i) *Salary*.—Successful candidates will be appointed as vacancies occur to serve Local Authorities (other than Village Committees) on the salary of Rs. 660 per annum, rising by annual increments of Rs. 42 to Rs. 1,668 per annum. An efficiency bar operates before Rs. 1,206. Rent allowance and a temporary cost of living allowance will be payable.

(ii) *Conditions of Service*.—(a) The posts are permanent and pensionable and the selected candidates will be eligible for the Local Government Service Widows' and Orphans' Pension benefits.

(b) Candidates selected for appointment in the Local Government Assistant Clerks' Service will not be permitted to sit for an examination for entrance to any service under the Government or to apply for or accept an appointment in any Government Department during the first three years of their service in the Local Government Service;

(c) The grant of leave and other conditions will be governed by the by-laws and regulations of the Local Authority, subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and any regulations framed thereunder;

(d) Successful candidates will be appointed on two years' trial or probation. Those appointed to a Local Authority (other than a Municipal Council) will be liable to transfer within an area specified in the Second Schedule to the above Ordinance, and may be posted to any station within the specified area in Ceylon. They will be required to pass a test in typewriting within one year of the date of appointment and no increment of salary will be given until the test is passed. They will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, as amended by the Local Government Service (Transitional Provisions) Ordinance, No. 5 of 1946, any further amendments of Ordinance No. 43 of 1945, and any regulations made thereunder.

3. The names of successful candidates will be published in Part IV of the *Ceylon Government Gazette* and they will be given appointments as suitable vacancies occur.

4. *Eligibility.*—(i) Candidates must be of good character.

(ii) Candidates must be Ceylonese\*.

(iii) (a) Candidates should have previously passed at least one of the following examinations:—

The Junior School Certificate (English) Examination of the Education Department, Ceylon; the Cambridge Junior; the Commercial Certificate Examination, either certificate or Higher Stage (either section of the London Chamber of Commerce or Ceylon Chamber of Commerce); or

(b) A Junior School Certificate (English Examination held by a school approved by the Education Department for the Senior School Certificate (English) Examination; or

(c) They should hold some higher educational qualifications.

*Note.*—ORIGINAL CERTIFICATES OF EDUCATIONAL QUALIFICATIONS SHOULD BE ATTACHED TO THE APPLICATION FORM.

(iv) Candidates must be within the age limits laid down in paragraph 6 (iv) (a) except that, if necessary—

(a) Service candidates who were full-time members of His Majesty's Armed Forces may deduct the period of their mobilized service in the last war from their age; and

(b) Candidates, who were or are temporary clerks in Government service or in a Local Authority for any continuous period of 2 years or more, may deduct such period of temporary service from their age, provided that they were in such temporary employment on a date subsequent to April 1, 1946.

(v) Candidates must furnish satisfactory proof that they have been resident in an area specified in the Second Schedule to the Local Government Service Ordinance, No. 43 of 1945,† for at least three years preceding March 1, 1953.

5. Candidates in the permanent employ of a Local Authority with not less than five years' service on March 1, 1953, will be permitted to sit for the examination irrespective of the age and educational qualifications prescribed above.

6. *Applications.*—(i) Applications for admission to the examination must be made on forms obtainable from the Office of the Local Government Service Commission, Room No. 29 1/5, Gaffoor Building (First Floor), Fort, Colombo, up to March 13, 1953, and forwarded by registered post to the Chairman, Local Government Service Commission, P. O.

Box 350, Colombo 1, to reach him not later than March 20, 1953. Any application received after that date will be rejected.

(ii) Candidates who are already employed in Government Departments or Local Authorities, whether in a permanent or temporary capacity, must forward their applications through the Heads of Departments or the Chairman of the Local Authorities in which they are serving. Any candidates who fails to do so will be disqualified.

(ii) The application must bear duly cancelled stamps to the value of Rs. 4.

(iv) The following documents must be attached to the form of application:—

(a) A certificate of registration of the candidate's birth showing him to have been born not earlier than June 6, 1928, and not later than June 6, 1936.

*Note.*—(1) Affidavits will not ordinarily be accepted as substitute for Birth Certificates.

(2) A certified copy of a birth registration entry effected more than one year after the date of birth, under section 18 (i) (b) of the Births and Deaths Registration Ordinance (Cap. 94), will be accepted only after consideration of the evidence by which the date of birth was established. Where the name appearing in the Birth Certificate differs from the name which the candidate ordinarily uses, satisfactory evidence will have to be adduced that the Birth Certificate is that of the candidate and not that of any other person. Where the candidate is under 21 years of age or is more than 21 years of age and has a parent living, application should be made to the Registrar-General's or the Provincial Registrar's or Assistant Provincial Registrar's Office, in the district in which the birth took place under section 19 of the Birth and Deaths Registration Ordinance, for the amendments of the entry in case 2 of the Birth Registration entry and in other cases application should be made to the District Court under section 20 for the rectification of the entry in case 2.

(b) A certificate of good character signed by a responsible person to the satisfaction of the Chairman, Local Government Service Commission. If the candidate has been educated at a Government or Assisted School, a certificate of character must be from the Principal of the last Government or Assisted School which he had attended; otherwise it may be from the candidate's teacher or school master by preference or a member of the Public Service, a Justice of the Peace, Advocate, Proctor or Notary, or generally speaking some person, whose name is known and to whom reference can be readily made.

(c) A certificate of residence from a Divisional Revenue Officer, a Justice of the Peace, Advocate, Proctor or Notary—vide para 4 (v).

(d) The original certificates of educational qualifications.

*N. B.*—(1) ANY APPLICATION WHICH IS NOT ACCOMPANIED WITH ALL OR ANY ONE OF THE DOCUMENTS REQUIRED BY THIS NOTIFICATION WILL BE REJECTED.

(2) DOCUMENTS THAT ARE NOT ATTACHED TO THE APPLICATION FORM, BUT ARE SENT LATER WILL NOT BE ACCEPTED.

(3) APPLICATIONS NOT MADE ON THE PRESCRIBED FORM WILL BE REJECTED.

(v) The Chairman, Local Government Service Commission, will issue admission forms to the candidates whose applications are accepted. Candidates presenting themselves for examination must produce to the officer appointed to supervise the examination

their forms of admission. A candidate not producing such form will be refused admittance to the examination hall.

Candidates must sit for the examination at the examination hall assigned to them. A candidate presenting himself at an examination hall other than the one assigned to him will be refused admission to the examination.

A copy of the time table and the rules for the guidance of candidates for the examination will be forwarded together with the admission form. These should be read carefully by candidates. Every candidate presenting himself for the examination must give up his admission form to the Supervising Examiner on the day of the examination.

If a candidate does not receive his admission form at least seven days before the day of the examination, he should without delay, write to the Chairman, Local Government Service Commission, informing him that he has not received the Admission Form and giving the following particulars:—

- (1) Name of examination,
- (2) Full name,
- (3) Full postal address,
- (4) Examination centre at which the candidate applied to take his examination.

7. Should any of the particulars furnished by candidates be found to be false within their knowledge, they will, if appointed, be liable to be dismissed. The wilful suppression of any material fact will be similarly penalized.

8. *Withdrawals and Refunds.*—In no circumstances will a refund of the value of stamps be made.

9. *Leave to Officers to attend Examination.*—Heads of Departments and Chairman of Local Authorities are kindly requested to grant to officers of their Departments and of Local Bodies, whose applications have been approved by the Chairman, Local Government Service Commission, duty leave to present themselves at the examination.

10. *Identity Cards.*—Candidates will be required to prove their identity in the examination hall to the satisfaction of the Supervisor for each subject they offer. For this purpose any one of the following documents will be accepted:—

- (a) Identity Card issued by the Postmaster-General.
- (b) A valid passport issued within the 3 years preceding the date of this examination.
- (c) Any certificate, licence or other document embodying a photograph of the holder and issued within the 3 years preceding the date of this examination of the authority of a Government department.

No candidate will be admitted to the examination without one of the documents referred to above in addition to his admission card.

11. The subjects for the examination will be as follows:—

	<i>Marks.</i>
(i) English Language and Composition (a one and half hour paper which will include an essay, a precis and questions to test the correct use of the English Language) ..	200
(ii) Arithmetic including tots. (one hour paper) ..	100
(iii) General Intelligence (45 minutes) ..	50
(iv) General and Local Knowledge (45 minutes) ..	50
(v) One of the following:— Sinhalese, Tamil, Arabic, English (Special) (one hour paper) ..	100

*Marks.*

Sinhalese must be taken by Sinhalese candidates and Tamil by Tamil candidates. Candidates who are neither Sinhalese nor Tamil will be given the option of taking Sinhalese or Tamil or Arabic or a Special Paper in English, but candidates of mixed parentage must offer the language of one of their parents within the group English (Special), Sinhalese, Tamil or Arabic.

- |   |     |
|---|-----|
| (vi) Typewriting (optional—The test in typewriting will be held only in respect of those candidates who are summoned for the viva voce test) .. | 50  |
| (vii) Viva Voce Test ..   | 100 |

Candidates are required to produce at the Viva Voce test the original certificates granted to them in respect of the examinations they have passed which qualify them for admission to the Local Government Service Assistant Clerks' Examination.

12. The examination is held in two parts. The written examination is first held and on the results of it candidates are selected competitively to attend the Viva Voce. The number to be called at the Viva Voce examination will be fixed by the Local Government Service Commission. In all written papers marks will be deducted for bad handwriting and mistakes in spelling. Candidates, whose writing is illegible, are liable to be disqualified. The Viva Voce examination will be held in Colombo.

13. *Medical Examination.*—The successful candidates will be required to pass a medical examination as to their physical fitness for service.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

Office of the Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo, February 20, 1953.

*Note.*—No communication regarding the examination should be addressed personally to the Chairman.

\* The term "Ceylonese" means—

- (i) a citizen of Ceylon by descent or by registration, and
- (ii) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister of Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

† The three areas specified in the schedule referred to are—

Area "A" comprising the following:—

The revenue districts of Colombo, Kalutara, Galle, Matara, Hambantota and Chilaw.

Area "B" comprising the following:—

The North-Central Province and the Province of Uva, the revenue districts of Kandy, Matale, Nuwara Eliya, Ratnapura, Kegalla and Kurunegala, Demala Hatpattu in the revenue district of Puttalam, Vavuniya South (Sinhalese Division) in the revenue district of Vavuniya, Bintennepattu and Wewgam pattu in the revenue district of Batticaloa.

Area "C" comprising the following:—

The revenue districts of Jaffna, Mannar and Trincomalee. The revenue districts of Puttalam, exclusive of Demala Hatpattu. The revenue district of Vavuniya, exclusive of Vavuniya South (Sinhalese Division). The revenue district of Batticaloa, exclusive of Bintenne pattu and Wewgam pattu.

## LOCAL GOVERNMENT SERVICE

## Post of Typist, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission, for the above post.

2. The post carries a salary of Rs. 840 per annum, rising by 22 annual increments of Rs. 72 to Rs. 2,424 per annum with efficiency bars before Rs. 1,488 and Rs. 2,064 per annum. A rent allowance in accordance with Government rates and conditions, a temporary cost of living allowance and a special living allowance at Government rates will be paid. The selected candidate will be eligible to sit for the Stenographers' (Lower Grade) Examination but will not be regarded as a member of the Local Government Clerical Service.

3. The post is permanent and pensionable. The selected candidate will be eligible for the Local Government Service Widows' and Orphans' Pension benefits. The appointment will be on probation for a period of two years.

4. Applicants must be Ceylonese and not less than 17 years nor more than 25 years of age on February 1, 1953. Candidates should have passed at least one of the following examinations:—

- (a) the Cambridge Senior or the London Matriculation or the Ceylon Senior School Certificate (English) Examination; or
- (b) the final examination for the Commercial Certificate of the Ceylon Technical College; or
- (c) the Higher Commercial Certificate Examination (either section) of the London Chamber of Commerce; or
- (d) the Commercial Certificate Examination (either section) of the London Chamber of Commerce; or
- (e) the Ceylon Chamber of Commerce Examination.

They should be able to typewrite at a speed of about 40 words per minute (touch). Preference will be given to those having a knowledge of Shorthand.

5. Assistant Clerks in the Local Government Service who have been confirmed in their appointment will be eligible to apply irrespective of age, and educational qualifications.

Temporary Clerks in the service of a Local Authority with not less than 2 years' satisfactory service will be allowed to apply irrespective of age, provided they possess the educational qualifications prescribed in paragraph 4.

In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

6. The eligible candidates will be required to sit for a typewriting test.

7. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

8. The selected candidate will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

9. Applications should be made substantially in the form appended and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before March 13, 1953.

10. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

F 5

11. Anyone who desires to recommend a candidate may do so by giving him a testimonial. Any form of canvassing or attempt to influence the selection of a candidate will disqualify such candidate.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo, February 21, 1953.

## LOCAL GOVERNMENT SERVICE

## APPLICATION FOR THE POST OF TYPIST, M.C., COLOMBO

1. Reference to the advertisement : \_\_\_\_\_.
2. Full name : \_\_\_\_\_  
(In block capitals)
- \*Nationality : \_\_\_\_\_  
(State whether Ceylonese or not as per definition in note below)
3. Full postal address : \_\_\_\_\_.
4. Date and place of birth of applicant : \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father : \_\_\_\_\_.
6. Whether married or single : \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) English : \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil : \_\_\_\_\_.
8. Where educated and date of leaving school : \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service : \_\_\_\_\_.  
(b) If employed under Government previously, give details, including cause of termination of service : \_\_\_\_\_.  
(c) If a member of the Local Government Service, give—  
(i) Designation and grade of present post held : \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary : \_\_\_\_\_.  
(iii) Record of employment in Local Bodies : \_\_\_\_\_.  
(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : \_\_\_\_\_.
11. Speed in (a) Typewriting : \_\_\_\_\_.  
(b) Shorthand : \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals of such certificates should be attached) : \_\_\_\_\_.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence : \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_.

(Signature of Applicant)

Date: \_\_\_\_\_.

To: The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo I.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

**LOCAL GOVERNMENT SERVICE****Post of City Microbiologist, Municipal Council,  
Colombo**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 11,280 per annum, rising by four annual increments of Rs. 480 and one of Rs. 600 to Rs. 13,800 per annum. Rent allowance in accordance with Government rates and conditions and a temporary cost of living allowance at Government rates will be paid. The selected candidate may be placed at a step in the scale according to qualifications and experience.

3. The post is permanent and pensionable. The selected candidate will be entitled to the Local Government Service Widows' and Orphans' Pension benefits. Pension rights of officers holding pensionable appointments under Government will be conserved, if released under section 21 of the Ceylon Minutes on Pensions.

4. The appointment will be subject to confirmation after one year.

5. Applicants must be Ceylonese\*.

6. Applicants should possess a medical qualification registrable by the Ceylon Medical Council and the Diploma or a higher qualification in Bacteriology. Candidates must also have had experience in a Laboratory.

7. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

8. The selected candidate will be required to pass a medical examination as to his physical fitness.

9. Leave and other conditions of service will be governed by the terms and conditions applicable to members of the Local Government Service.

10. The selected candidate will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

11. The candidate selected will be debarred from private practice and will be required to reside within the City of Colombo.

12. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

13. Applications should be made substantially in the form below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before March 18, 1953.

14. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

15. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,

Colombo, February 24, 1953.

**LOCAL GOVERNMENT SERVICE**

APPLICATION FOR THE POST OF CITY MICROBIOLOGIST,  
M. C., COLOMBO

1. Reference to the advertisement: \_\_\_\_\_

2. Full name: \_\_\_\_\_  
(In block capitals)

\*Nationality: \_\_\_\_\_  
(State whether Ceylonese or not as per definition in note below.)

3. Full Postal Address: \_\_\_\_\_

4. Date and place of birth of applicant: \_\_\_\_\_

5. Date and place of birth of applicant's father: \_\_\_\_\_

6. Whether married or single: \_\_\_\_\_

7. Particulars of medical qualifications: \_\_\_\_\_

8. Where educated and date of leaving school: \_\_\_\_\_

(a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_

(b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_

(c) If a member of the Local Government Service, give—

(i) Designation and grade of present post held and date of appointment thereto: \_\_\_\_\_

(ii) Present salary and scale of salary: \_\_\_\_\_

(iii) Record of employment in Local Bodies: \_\_\_\_\_

(d) Present employment: \_\_\_\_\_

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_

11. Particulars of qualifications in Bacteriology: \_\_\_\_\_

12. Particulars of experience in laboratory work: \_\_\_\_\_

13. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals* of such certificates should be attached).

14. Any special claims: \_\_\_\_\_

15. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: \_\_\_\_\_

16. Whether free from debt or pecuniary embarrassment: \_\_\_\_\_

Signature of Applicant.

Date: \_\_\_\_\_

To: the Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note:—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as:—

(a) a citizen of Ceylon by descent or by registration; and

(b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

**LOCAL GOVERNMENT SERVICE****Post of Engineer, Grade II, Pumping Stations,  
Municipal Engineer's Department, Municipal  
Council, Colombo**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 6,960 per annum, rising by four annual increments of Rs. 360 and four of Rs. 480 to Rs. 10,320 per annum with an Efficiency Bar before Rs. 8,040 per annum. A rent allowance in accordance with Government rates and conditions, a temporary cost of living allowance and a special living allowance at Government rates will be paid. The selected candidate may be placed at a step in the scale according to qualifications and experience. A suitable travelling allowance will be fixed by the Commission.

3. The post is permanent and pensionable. The selected candidate will be eligible for the Local Government Service Widows' and Orphans' Pension benefits. Pension rights of those holding pensionable appointments under Government will be conserved if released under section 21 of the Minutes on Pensions.

4. Applicants must (a) Ceylonese\*, (b) be not more than 40 years of age on February 1, 1953, (c) be full Associate Members of the Institute of Electrical Engineers or full Associate Members of the Institute of Mechanical Engineers, and (d) have at least five years' experience in mechanical or electrical engineering subsequent to apprenticeship.

5. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Authority in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilised service will be deducted from their ages for purposes of eligibility.

6. The selected candidate will be on one year's probation and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

7. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

8. The candidate selected will be debarred from private practice and may be required to reside within the City of Colombo.

9. Applications should be made substantially in the form appended and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before March 13, 1953.

10. Applications should be addressed to the Chairman, and not personally to the undersigned.

11. Anyone who desires to recommend a candidate may do so by giving him a testimonial. Any form of canvassing or attempt to influence the selection of a candidate will disqualify such candidate.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

Colombo, February 24, 1953.

#### LOCAL GOVERNMENT SERVICE

APPLICATION FOR THE POST OF ENGINEER, GRADE II,  
PUMPING STATIONS, MUNICIPAL ENGINEER'S  
DEPARTMENT, MUNICIPAL COUNCIL, COLOMBO

1. Reference to the advertisement : \_\_\_\_\_.
2. Full name : \_\_\_\_\_.  
(In block capitals.)  
\*Nationality : \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address : \_\_\_\_\_.
4. Date and place of birth of applicant : \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father : \_\_\_\_\_.
6. Whether married or single : \_\_\_\_\_.
7. (a) Technical qualifications : \_\_\_\_\_.  
(b) Particulars of experience in Mechanical or Electrical Engineering subsequent to apprenticeship : \_\_\_\_\_.
8. Where educated and date of leaving school : \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service : \_\_\_\_\_.  
(b) If employed under Government previously, give details, including cause of termination of service : \_\_\_\_\_.  
(c) If a member of the Local Government Service give—  
(i) Designation and grade of present post held : \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary : \_\_\_\_\_.  
(iii) Record of employment in Local Bodies : \_\_\_\_\_.

(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : \_\_\_\_\_.

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : \_\_\_\_\_.
11. Particulars of any additional qualifications : \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached) : \_\_\_\_\_.
13. Particulars of any special claims : \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a court of law, if so give, date, number of case and nature of the offence : \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_.
16. Certificates of residence from Chief Headman, D. R. O., J. P., or Minister of Religion where necessary : \_\_\_\_\_.

Signature of Applicant.

Date : \_\_\_\_\_.

To : The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration ; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

#### LOCAL GOVERNMENT SERVICE

Post of Mechanical Engineer, Grade I, Municipal Engineer's Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 8,040 per annum, rising by one annual increment of Rs. 360 and nine of Rs. 480 to Rs. 12,720 per annum, with a half of two years on Rs. 10,800 per annum, and an Efficiency Bar before Rs. 11,280 per annum. A rent allowance in accordance with Government rates and conditions, a temporary cost of living allowance and a special living allowance at Government rates will be paid. The selected candidate may be placed at a step in the scale according to qualifications and experience.

3. The post is permanent and pensionable. The selected candidate will be eligible for the Local Government Service Widows' and Orphans' Pension Benefits. The appointment will be on probation for a period of one year. Pension rights of those holding pensionable appointments under Government will be conserved if released under Section 21 of the Minutes on Pensions.

4. Qualifications.—Applicants must—

- (a) be Ceylonese ;
- (b) be not more than 50 years of age on February 1, 1953 ;
- (c) be full Associate Members of the Institution of Mechanical Engineers or full Associate Members of the Institution of Electrical Engineers, and should have had 10 years' experience in Mechanical or Electrical Engineering subsequent to apprenticeship.

Preference will be given to those who possess both A.M.I.Mech. E. and A.M.I.E.E. qualifications.

5. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

6. The selected candidate will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. The candidate selected will be debarred from undertaking any private work and may be required to reside within the City of Colombo.

8. Applications should be made substantially in the form specified below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before March 13, 1953.

9. Applications should be addressed to the Chairman, and not personally to the undersigned.

10. Anyone who desires to recommend a candidate should do so by giving him a testimonial. Any form of canvassing or attempt to influence the selection of a candidate will disqualify such candidates.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,  
Colombo, February 24, 1953.

#### LOCAL GOVERNMENT SERVICE

##### APPLICATION FOR THE POST OF MECHANICAL ENGINEER GRADE I, MUNICIPAL ENGINEER'S DEPARTMENT, M. C., COLOMBO

1. Reference to the advertisement: \_\_\_\_\_.
2. Full name: \_\_\_\_\_  
(In block capitals.)
- \* Nationality: \_\_\_\_\_  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address: \_\_\_\_\_.
4. Date and place of birth of applicant: \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father: \_\_\_\_\_.
6. Whether married or Single: \_\_\_\_\_.
7. (a) Technical qualifications: \_\_\_\_\_.
- (b) Full particulars of experience in Mechanical or Electrical Engineering subsequent to apprenticeship: \_\_\_\_\_.
8. Where educated and date of leaving school: \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.
- (b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_.
- (c) If a member of the Local Government Service, give—
  - (i) Designation and grade of present post held: \_\_\_\_\_.
  - (ii) Present salary and scale of salary: \_\_\_\_\_.
  - (iii) Record of employment in Local Bodies: \_\_\_\_\_.
- (d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_.
11. Particulars of any additional qualifications: \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached.): \_\_\_\_\_.

13. Particulars of any special claims: \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment: \_\_\_\_\_.

Signature of Applicant.

Date: \_\_\_\_\_.

To: The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration, and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

#### TWO POSTS OF ENGINEER, GRADE III, MUNICIPAL ENGINEER'S DEPARTMENT, MUNI- CIPAL COUNCIL, COLOMBO

APPLICATIONS are invited by the Local Government Service Commission for the above posts.

2. The posts carry a salary of Rs. 4,800 per annum, rising by 8 annual increments of Rs. 360 to Rs. 7,680 per annum. A rent allowance in accordance with Government rates and conditions, a temporary cost of living allowance and a special living allowance at Government rates will be paid. The selected candidates may be placed at steps in the scale according to their qualifications and experience. A suitable travelling allowance will be fixed by the Commission if the officers are required to perform official travelling. Candidates will be eligible for promotion as vacancies occur to posts of Engineer, Grade II, on the salary scale Rs. 6,960—4 of 360 and 4 of 480—Rs. 10,320, per annum, provided they possess the full A. M. I. C. E. qualification or have passed the Examination of the Institute of Municipal Engineers.

3. The posts are permanent and pensionable. The selected candidates will be eligible for the Local Government Service Widows' and Orphans' Pension Benefits. Pension rights of those holding pensionable appointments under Government will be conserved if released under section 21 of the Minutes on Pensions.

4. Applicants must be Ceylonese\* and not more than 35 years of age on February 1, 1953, and should possess the B.Sc. (Engineering) Degree of Civil Engineering of a recognized University or must have passed sections A and B of the A. M. I. C. E. examination or possess other higher qualifications in Civil Engineering. Preference will be given to those with civil engineering experience.

5. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Authority in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

6. The selected candidates will be on one year's probation and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

7. The selected candidates may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.



8. The candidates selected will be debarred from private practice and may be required to reside within the City of Colombo.

9. Applications should be made substantially in the form appended and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before March 13, 1953.

10. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

11. Anyone who desires to recommend a candidate may do so by giving him a testimonial. Any form of canvassing or attempt to influence the selection of a candidate will disqualify such candidate.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,  
Colombo, February 24, 1953.

### LOCAL GOVERNMENT SERVICE

APPLICATION FOR THE POST OF ENGINEER, GRADE III,  
MUNICIPAL ENGINEER'S DEPARTMENT, M. C.,  
COLOMBO

1. Reference to the advertisement: \_\_\_\_\_.
2. Full name: \_\_\_\_\_.  
(In block capitals).
- \*Nationality: \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below).
3. Full postal address: \_\_\_\_\_.
4. Date and place of birth of applicant: \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father: \_\_\_\_\_.
6. Whether married or single: \_\_\_\_\_.
7. (a) Educational qualifications: \_\_\_\_\_.  
(b) Technical qualifications: \_\_\_\_\_.
8. Where educated and date of leaving school: \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.
- (b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_.
- (c) If a member of the Local Government Service, give—  
(i) Designation and grade of present post held: \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary: \_\_\_\_\_.  
(iii) Record of employment in Local Bodies: \_\_\_\_\_.
- (d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_.
11. Particulars of any additional qualifications: \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not* originals, of such certificates should be attached): \_\_\_\_\_.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a court of law, if so give, date, number of case and nature of the offence: \_\_\_\_\_.

15. Whether free from debt or pecuniary embarrassment: \_\_\_\_\_.

Signature of Applicant.

Date: \_\_\_\_\_.

To: The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

### LOCAL GOVERNMENT SERVICE

Post of Architect, Municipal Engineer's Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 8,040 per annum, rising by one annual increment of Rs. 360 and nine of Rs. 480 to Rs. 12,720 per annum, with a two year halt at Rs. 10,800 per annum and an efficiency bar before Rs. 11,280 per annum. Rent allowance in accordance with Government rates and conditions, a temporary cost of living allowance and a special living allowance at Government rates will be paid. The selected candidate may be placed at a step in the scale according to qualifications and experience. A suitable travelling allowance will be fixed by the Commission if the officer is required to perform official travelling.

3. The post is permanent and pensionable. The selected candidate will be eligible for the Local Government Service Widows' & Orphans' Pension benefits. Pension rights of those holding pensionable appointments under Government will be conserved if released under section 21 of the Minutes on Pension.

4. Applicants must be Ceylonese and not more than 50 years of age on February 1, 1953, and should be Associate Members of the Royal Institute of British Architects or should possess an equivalent or higher qualification.

5. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

6. The selected candidate will be on one year's probation and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

8. The candidate selected will be debarred from private practice and may be required to reside within the City of Colombo.

9. Applications should be made substantially in the form appended and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before March 13, 1953.

10. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

11. Anyone who desires to recommend a candidate may do so by giving him a testimonial. Any form of canvassing or attempt to influence the selection of a candidate will disqualify such candidate.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,  
Colombo, February 25, 1953.

#### LOCAL GOVERNMENT SERVICE

APPLICATION FOR THE POST OF ARCHITECT, MUNICIPAL  
ENGINEER'S DEPARTMENT, M.C., COLOMBO

1. Reference to the advertisement: \_\_\_\_\_.
2. Full name: \_\_\_\_\_.  
(In block capitals)  
\* Nationality : \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below)
3. Full postal address: \_\_\_\_\_.
4. Date and place of birth of applicant: \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father: \_\_\_\_\_.
6. Whether married or single: \_\_\_\_\_.
7. Technical qualifications: \_\_\_\_\_.
8. Where educated and date of leaving school: \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.
- (b) If employed under Government previously give details, including cause of termination of service: \_\_\_\_\_.
- (c) If a member of the Local Government Service, give—  
(i) Designation and Grade of present post held: \_\_\_\_\_.
- (ii) Present salary and scale of salary: \_\_\_\_\_.
- (iii) Record of employment in Local Bodies: \_\_\_\_\_.
- (d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_.
11. Particulars of any additional qualifications: \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached).
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a court of law, if so give, date, number of case and nature of the offence: \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment: \_\_\_\_\_.

Signature of applicant.

Date: \_\_\_\_\_.

To: The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo, 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as:—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

#### LOCAL GOVERNMENT SERVICE

Post of Accounts Clerk, Grade II, Urban Council,  
Chilaw

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 840 per annum, rising by annual increments of Rs. 72 to Rs. 2,424 per annum, with efficiency bars before Rs. 1,488 and Rs. 2,064 per annum. A rent allowance in accordance with Government rates and conditions, a temporary cost of living allowance and a special living allowance at Government rates will be paid.

3. Applications will be entertained only from Assistant Clerks in the Local Government Service with five years experience in accounts and expenditure work in an Urban Council or in a Town Council.

4. The post is permanent and pensionable.

5. The selected candidate will be on one year's probation and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Local Government Service Commission.

7. Applications should be made substantially in the form appended and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than March 14, 1953.

8. Applications should be addressed to the Chairman, and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,  
Colombo, February 23, 1953.

#### LOCAL GOVERNMENT SERVICE.

APPLICATION FOR THE POST OF ACCOUNTS CLERK,  
GRADE II, URBAN COUNCIL, CHILAW

1. Reference to the advertisement: \_\_\_\_\_.
2. Full name: \_\_\_\_\_.  
(In block capitals.)  
Nationality\*: \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address: \_\_\_\_\_.
4. Date and place of birth of applicant: \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father: \_\_\_\_\_.
6. Whether married or single: \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date:—  
(a) English: \_\_\_\_\_.
- (b) Sinhalese/Tamil: \_\_\_\_\_.
8. Where educated and date of leaving school: \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.
- (b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_.
- (c) If a member of the Local Government Service, give—  
(i) Designation and Grade of present post held: \_\_\_\_\_.
- (ii) Present salary and scale of salary: \_\_\_\_\_.
- (iii) Record of employment in Local Bodies: \_\_\_\_\_.

(d) If an ex-Serviceman, particulars of unit, rank, and dates of joining and discharge: \_\_\_\_\_.

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals* of such certificates should be attached): \_\_\_\_\_.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number case and nature of the offence: \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment: \_\_\_\_\_.

Signature of Applicant. \_\_\_\_\_

Date: \_\_\_\_\_.

To: The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\*The term 'Ceylonese' for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

### LOCAL GOVERNMENT SERVICE

#### Post of Works Overseer, Grade I, Urban Council, Gampola

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 840 per annum, rising by 10 annual increments of Rs. 72 to Rs. 1,560 per annum, with an efficiency bar before Rs. 1,200 per annum. A rent allowance in accordance with Government rates and conditions, a temporary cost of living allowance and a special living allowance at Government rates, will be paid.

3. Applicants must be Ceylonese\* and should be not less than 25 years of age, nor more than 40 years of age on March 13, 1953. They should have passed the 7th Standard in English and Sinhalese or equivalent or higher examination. They should also have a colloquial knowledge of Tamil. They should possess a good practical experience in the construction and maintenance of roads, bridges, culverts and minor buildings and should be able to read plans and measure out quantities connected with these works and furnish reports for payments. They should also have experience in general correspondence.

4. Applications will also be considered from Grade II Works Overseers in Urban Councils and Grade I Works Overseers in Town Councils irrespective of age and academical qualifications provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The post is permanent and pensionable.

6. The selected candidate will be on one year's probation and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

8. Applications should be made substantially in the form appended and should reach the Chairman, Local Government Service Commission, P. O. 530, Colombo, not later than March 13, 1953.

9. Applications should be addressed to the Chairman, and NOT personally to the undersigned.

10. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,  
Colombo, February 23, 1953.

### LOCAL GOVERNMENT SERVICE

#### APPLICATION FOR THE POST OF WORKS OVERSEER, GRADE I, URBAN COUNCIL, GAMPOLA

1. Reference to the advertisement: \_\_\_\_\_.
2. Full name: \_\_\_\_\_.  
(In block capitals).  
Nationality: \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below).
3. Full postal address: \_\_\_\_\_.
4. Date and place of birth of applicant: \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father: \_\_\_\_\_.
6. Whether married or single: \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) English: \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil: \_\_\_\_\_.
8. Where educated and date of leaving school: \_\_\_\_\_.
- 9 (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.  
(b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_.  
(c) If a member of the Local Government Service, give—  
(i) Designation and Grade of present post held: \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary: \_\_\_\_\_.  
(iii) Record of employment in Local Bodies: \_\_\_\_\_.  
(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals* of such certificates should be attached): \_\_\_\_\_.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: \_\_\_\_\_.

15. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_

Signature of Applicant.

Date : \_\_\_\_\_

To: The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as :—

- (a) a citizen of Ceylon by descent or by registration ; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

### LOCAL GOVERNMENT SERVICE

#### Post of Secretary, Grade I, Town Council, Polgahawela

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,800 per annum, rising by 14 annual increments of Rs. 120, to Rs. 3,480 per annum, with an efficiency bar before Rs. 3,000 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applications will be considered only from—

- (a) secretaries in Grade IV in Urban Councils and Grade I Secretaries in Town Councils who desire a transfer ;
- (b) grade II Secretaries in Town Councils with not less than 4 years' service as Secretary ; and
- (c) clerks in Grade I of the Local Government Service with not less than 3 years' service in Grade I.

They should have a good knowledge of and experience in—

- (a) Office organization and procedure ;
- (b) Secretarial work ;
- (c) Local Government Law and Accounts ; and
- (d) Administrative work.

4. The post is pensionable. The selected candidate will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

5. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

6. Applications should be made substantially in the form given below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before March 14, 1953.

7. Applications should be addressed to the Chairman, and NOT personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo, February 24, 1953.

### LOCAL GOVERNMENT SERVICE

APPLICATION FOR THE POST OF SECRETARY, GRADE I,  
TOWN COUNCIL, POLGAHAWELA

1. Reference to the advertisement : \_\_\_\_\_

2. Full name : \_\_\_\_\_  
(In block capitals)

Nationality\* : \_\_\_\_\_

(State whether Ceylonese or not as per definition in note below.)

3. Full postal address : \_\_\_\_\_
4. Date and place of birth of applicant : \_\_\_\_\_
5. Date and place of birth of applicant's father : \_\_\_\_\_
6. Whether married or single : \_\_\_\_\_
7. Educational qualifications and last examination passed with date :  
(a) English : \_\_\_\_\_  
(b) Sinhalese/Tamil : \_\_\_\_\_
8. Where educated and date of leaving school : \_\_\_\_\_
9. (a) Employment since leaving school with dates and full particulars of service : \_\_\_\_\_  
(b) If employed under Government previously, give details, including cause of termination of service : \_\_\_\_\_  
(c) If a member of the Local Government Service, give—  
(i) Designation and grade of present post held : \_\_\_\_\_  
(ii) Present salary and scale of salary : \_\_\_\_\_  
(iii) Record of employment in Local Bodies : \_\_\_\_\_  
(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : \_\_\_\_\_
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : \_\_\_\_\_
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) : \_\_\_\_\_
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached) : \_\_\_\_\_
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : \_\_\_\_\_
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence : \_\_\_\_\_
15. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_

(Signature of Applicant).

Date : \_\_\_\_\_

To: The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530, Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as :—

- (a) a citizen of Ceylon by descent or by registration ; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

### LOCAL GOVERNMENT SERVICE

#### Post of Revenue Overseer, Grade II, Town Council, Mannar

APPLICATIONS are invited by the Chairman, Town Council, Mannar, for the above post.

2. The post carries a salary of Rs. 660 per annum, rising by 7 annual increments of Rs. 42 to Rs. 954 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants should not be less than 25 years nor more than 40 years of age on March 17, 1953, and should have passed the 7th Standard in English or a higher examination and 8th Standard in Tamil. Preference will be given to those who have had

experience in the collection of rates and taxes, distraining work and courts work in connection with the institution of cases.

4. Applications will also be considered from those holding permanent posts in the Local Government Service, irrespective of age and educational qualifications, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Authority in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their active war service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Local Government Service Commission.

6. The post is pensionable. The selected candidate will be on one year's probation, and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. Applications should be made substantially in the form appended and should be addressed to reach the Chairman, Town Council, Mannar, on or before March 17, 1953.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. ALBERT ALEGACONE,  
Chairman.

Office of the Town Council,  
Mannar, February 19, 1953.

#### LOCAL GOVERNMENT SERVICE

##### APPLICATION FOR THE POST OF REVENUE OVERSEER, GRADE II, TOWN COUNCIL, MANNAR

1. Reference to the advertisement : \_\_\_\_\_.
2. Full name : \_\_\_\_\_  
(In block capitals)  
\*Nationality : \_\_\_\_\_  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address : \_\_\_\_\_.
4. Date and place of birth of applicant : \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father : \_\_\_\_\_.
6. Whether married or single : \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date : \_\_\_\_\_.  
(a) English : \_\_\_\_\_.  
(b) Tamil : \_\_\_\_\_.
8. Where educated and date of leaving school : \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service : \_\_\_\_\_.  
(b) If employed under Government previously, give details, including cause of termination of service : \_\_\_\_\_.  
(c) If a member of the Local Government Service, give—  
(i) Designation and grade of present post held : \_\_\_\_\_  
(ii) Present salary and scale of salary : \_\_\_\_\_  
(iii) Record of employment in Local Bodies : \_\_\_\_\_  
(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : \_\_\_\_\_.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) : \_\_\_\_\_.

12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached) : \_\_\_\_\_.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence : \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_.

Signature of Applicant.

Date : \_\_\_\_\_.

To : The Chairman,  
Town Council, Mannar.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as :—

- (a) a citizen of Ceylon by descent or by registration ;  
and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

#### LOCAL GOVERNMENT SERVICE

##### Post of Revenue and Works Overseer, Grade II, Town Council, Matugama

APPLICATIONS are invited by the Chairman, Town Council, Matugama, for the above post.

2. The post carries a salary of Rs. 660 per annum, rising by 7 annual increments of Rs. 42 to Rs. 954 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants should be not less than 25 years of age nor more than 40 years of age on March 1, 1953, and should have passed the 7th Standard in English or a higher examination, and 8th Standard in Sinhalese. They should possess a knowledge of and experience in road making, construction of small bridges and culverts, estimating and preparation of plans and specifications. Preference will be given to those who possess a knowledge in the collection of rates and taxes and in distraining work.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority, irrespective of age, and academic qualifications provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The post is permanent and pensionable. The selected candidate will be on one year's probation and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. Applications should be made substantially in the form appended below, and should reach the Chairman, Town Council, Matugama, not later than March 25, 1953.

8. Applications should be addressed to the Chairman, and NOT personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

G. MUNASINGHE,  
Chairman.

Town Council Office,  
Matugama, February 23, 1953.

## LOCAL GOVERNMENT SERVICE

APPLICATION FOR THE POST OF REVENUE AND WORKS  
OVERSEER, GRADE II, T. C., MATUGAMA

1. Reference to the advertisement: \_\_\_\_\_.
2. Full name: \_\_\_\_\_.  
(In block capitals)  
\* Nationality: \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below)
3. Full postal address: \_\_\_\_\_.
4. Date and place of birth of applicant: \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father: \_\_\_\_\_.
6. Whether married or single: \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date: \_\_\_\_\_.  
(a) English: \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil: \_\_\_\_\_.
8. Where educated and date of leaving school: \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.  
(b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_.  
(c) If a member of the Local Government Service, give—  
(i) Designation and Grade of present post held: \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary: \_\_\_\_\_.  
(iii) Record of employment in Local Bodies: \_\_\_\_\_.  
(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached): \_\_\_\_\_.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a court of law, if so give, date, number of case and nature of the offence: \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment: \_\_\_\_\_.

Signature of applicant.

Date: \_\_\_\_\_.

To: The Chairman,  
Town Council, Matugama.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as:—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

## LOCAL GOVERNMENT SERVICE

Post of Revenue and Works Overseer, Grade II,  
Village Committee, Rambodagalla (Kurunegala District)

APPLICATIONS are invited by the Chairman, Village Committee, Rambodagalla, for the above post.

2. The post is permanent and pensionable and carries a salary of Rs. 480 per annum, rising by 20 annual increments of Rs. 12 to Rs. 720 per annum. A rent allowance in accordance with Government rates and conditions and a temporary cost of living allowance at Government rates will be paid.

3. Applicants must be Ceylonese\* and they should not be less than 25 years of age nor more than 40 years of age on March 14, 1953. They should have passed the J. S. C. (Sinhalese) Examination and should possess a working knowledge of English. They should also possess a knowledge and experience in road-making, construction of small bridges and culverts, estimating and preparation of plans and specifications. Preference will be given to those who possess a knowledge and experience in the collection of rates and taxes and in distraining work.

4. Applications will also be considered from members of the Local Government Service, irrespective of age, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's probation and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate will be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Local Government Service Commission.

7. Applications in the candidates' own handwriting should be made substantially in the form appended and should reach the Chairman, Village Committee, Rambodagalla, Delwita, Rambodagalla, not later than March 14, 1953.

8. Applications should be addressed to the Chairman, and NOT personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

R. B. MALMIWALA,  
Chairman,

Village Committee, Rambodagalla V. A.

V. C. Office,  
Delwita S.P.O.,

(via) Kurunegala, February 23, 1953.

## LOCAL GOVERNMENT SERVICE

APPLICATION FOR THE POST OF REVENUE AND WORKS  
OVERSEER, GRADE II, V. C., RAMBODAGALLA  
(KURUNEGALA DISTRICT)

1. Reference to the advertisement: \_\_\_\_\_.
2. Full name: \_\_\_\_\_.  
(In block capitals)  
Nationality: \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below).
3. Full postal address: \_\_\_\_\_.
4. Date and place of birth of applicant: \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father: \_\_\_\_\_.
6. Whether married or single: \_\_\_\_\_.

7. Educational qualifications and last examination passed with date—
  - (a) English: \_\_\_\_\_.
  - (b) Sinhalese/Tamil: \_\_\_\_\_.
8. Where educated and date of leaving school: \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.
- (b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_.
- (c) If a member of the Local Government Service, give—
  - (i) Designation and Grade of present post held: \_\_\_\_\_.
  - (ii) Present salary and scale of salary: \_\_\_\_\_.
  - (iii) Record of employment in Local Bodies: \_\_\_\_\_.
- (d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached: \_\_\_\_\_).
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment: \_\_\_\_\_.

Date: \_\_\_\_\_ Signature of Applicant.

To: The Chairman,  
V. C., Rambodagalla,  
Delwita S.P.O.,  
(via) Kurunegala.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as:—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

### LOCAL GOVERNMENT SERVICE

#### Post of Matron, Public Health Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 2,400 per annum, rising by 8 annual increments of Rs. 120 to Rs. 3,360 per annum with an efficiency bar before Rs. 3,000 per annum. A rent allowance in accordance with Government rates and conditions, a temporary cost of living allowance and a special living allowance at Government rates will be paid. Free uniforms will be supplied by the Council.

3. The post is permanent and the appointment will be subject to confirmation after a period of one year.

4. Applications will be received from Assistant Matrons and Resident Health Nurses in the Local Government Service who are trained Public Health Nurses and possess the Maternity Nursing Certificate. Preference will be given to Assistant Matrons.

5. Applications should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Authority in which they are serving.

6. The selected candidate will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

8. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before March 13, 1953.

9. Applications should be addressed to the Chairman and NOT personally to the undersigned.

10. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,  
Colombo, February 24, 1953.

### LOCAL GOVERNMENT SERVICE

#### APPLICATION FOR THE POST OF MATRON, PUBLIC HEALTH DEPARTMENT, M. C., COLOMBO

1. Reference to the advertisement: \_\_\_\_\_.
2. Full name: \_\_\_\_\_.  
(In block capitals.)
3. Date and place of birth of applicant: \_\_\_\_\_.
4. Whether married or single: \_\_\_\_\_.
5. Educational qualifications and last examination passed with date—
  - (a) In English: \_\_\_\_\_.
  - (b) In Sinhalese/Tamil: \_\_\_\_\_.
6. Where educated and date of leaving school: \_\_\_\_\_.
7. (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.
- (b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_.
8. Present employment, give—
  - (i) Designation and grade of present post held, and date of appointment thereto: \_\_\_\_\_.
  - (ii) Present salary and scale of salary: \_\_\_\_\_.
  - (iii) Is the post pensionable: \_\_\_\_\_.
  - (iv) Record of employment in Local Bodies, indicating posts held and their duration: \_\_\_\_\_.
  - (v) Whether a trained Public Health Nurse: \_\_\_\_\_.
9. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_.
10. Particulars of qualifications obtained in Nursing: \_\_\_\_\_.
11. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): \_\_\_\_\_.
12. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: \_\_\_\_\_.
13. Whether free from debt or pecuniary embarrassment: \_\_\_\_\_.

Signature of Applicant.

Date: \_\_\_\_\_  
To: The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

## LOCAL GOVERNMENT SERVICE

## Post of Linesman's Mate, Electricity Scheme, Town Council, Madampe

APPLICATIONS are invited by the Chairman, Town Council, Madampe, for the above post.

2. The post carries a salary of Rs. 444 per annum, rising by annual increments of Rs. 12 to Rs. 660 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants should be Ceylonese and not less than 20 years of age nor more than 40 years of age on March 9, 1953, and should be able to read and write either Sinhalese, Tamil or English. They should possess at least 3 years' experience on distribution line work. Preference will be given to those who have worked in Town Lighting Schemes.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The post is permanent and pensionable. The selected candidate will be on one year's probation and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. Applications should be made substantially in the form given below and should reach the Chairman, Town Council, Madampe, not later than March 9, 1953.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

Office of the Town Council, J. C. MUNASINGHE,  
Madampe, February 17, 1953. Chairman.

## LOCAL GOVERNMENT SERVICE

APPLICATION FOR THE POST OF LINESMAN'S MATE,  
TOWN COUNCIL, MADAMPE

1. Reference to the advertisement: \_\_\_\_\_
2. Full name: \_\_\_\_\_  
(In block capitals.)  
\*Nationality: \_\_\_\_\_  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address: \_\_\_\_\_
4. Date and place of birth of applicant: \_\_\_\_\_
5. Date and place of birth of applicant's father: \_\_\_\_\_
6. Whether married or single: \_\_\_\_\_
7. Educational qualifications and last examination passed with date—  
(a) English: \_\_\_\_\_  
(b) Sinhalese/Tamil: \_\_\_\_\_
8. Where educated and date of leaving school: \_\_\_\_\_
9. (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_

- (b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_
- (c) If a member of the Local Government Service, give—  
(i) Designation and Grade of present post held: \_\_\_\_\_  
(ii) Present salary and scale of salary: \_\_\_\_\_  
(iii) Record of employment in Local Bodies: \_\_\_\_\_
- (d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: \_\_\_\_\_

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) \_\_\_\_\_
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached): \_\_\_\_\_
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): \_\_\_\_\_
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: \_\_\_\_\_
15. Whether free from debt or pecuniary embarrassment: \_\_\_\_\_

Signature of Applicant.

Date: \_\_\_\_\_

Note.—The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

Notices under the Local Authorities  
Elections Ordinance

## SITTARAMAPALATA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Baba Johor Cassim has been elected to represent Ward No. 7 of the Sittaramapalata Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, February 19, 1953.

LAGGALA UDASIYA PATTU VILLAGE  
COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Konara Mudiyanse Wattedegera Kiribanda has been elected to represent Ward No. 8 of the Laggala Udasiya Pattu Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, February 19, 1953.



**MAHAPOTANA KORALE VILLAGE COMMITTEE**

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Kauralage Banda has been elected to represent Ward No. 4 of the Mahapotana Korale Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, February 19, 1953.

**GANGA PAHALA (U.P.) VILLAGE COMMITTEE**

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Talapatawadana Mudiyanseleage Kahatapiya Pallegedera Punci Rala has been elected to represent Ward No. 4 of the Ganga Pahala (U. P.) Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, February 19, 1953.

**DAMBAGALLA-NIKAWETIYA-MAHAWEDI-RATA VILLAGE COMMITTEE**

NOTICE is hereby given under section 36 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that on the nomination day appointed in accordance with section 27 (2) (a), and on the second nomination day appointed in accordance with section 36 (1) of the Ordinance, no candidate was duly nominated for election in respect of Ward No. 17 of Dambagalla-Nikawetiya-Mahawedirata Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, February 18, 1953.

**NELLUWA VILLAGE COMMITTEE**

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Horagalagame Karnelis has been elected to represent Ward No. 5 of the Nelluwa Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, February 14, 1953.

**MATALE MEDASIYA PATTU VILLAGE COMMITTEE**

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Ranthilaka Ratnayaka Mudiyanseleage Kuda Banda has been elected to represent Ward No. 5 of the Matala Medasiya Pattu Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, February 14, 1953.

**KENDE KORALE VILLAGE COMMITTEE**

IT is hereby notified for general information that S. Poola has been nominated by the Minister of Local Government under the proviso to section 36 (3) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, as member of the Kende Korale Village Committee to represent Ward No. 6.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, February 24, 1953.

**OTARA PALATA VILLAGE COMMITTEE**

IT is hereby notified for general information that Wanasinghe Pedige Kiriya has been nominated by the Minister of Local Government under the proviso to section 36 (3) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, as member of the Otara Palata Village Committee to represent Ward No. 21.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, February 24, 1953.

## Statements of Revenue and Expenditure

**WELIGAMA URBAN COUNCIL****Statement of Receipts and Payments for the Year 1952**

HEADS OF RECEIPTS	Total for Year 1952 Rs. c.
<b>A.—General revenue :—</b>	
(1) Property rate—171 (1) (a) ..	23,423 64
(2) Acreage tax—171 (1) (b) ..	—
(3) Vehicles and animals tax—173 (1) (b) ..	252 0
(4) Licence duties ..	3,022 3
(5) Other taxes—173 (1) (d) ..	—
(6) Refund of Stamp Duties (Schedule VI.) ..	642 50
(7) Refund of liquor licences ..	—
(8) Compensation for opium revenue ..	—
(9) Fines by Court (not included elsewhere) ..	493 50
(10) Auctioneers' and Brokers' licences ..	—
(11) Interest ..	—
(12) Sale of old stores ..	—
(13) Refund of overpayments ..	—
(14) Miscellaneous ..	126 97
(15) Warrant cost ..	235 87
(16) Government grant to meet W. A. ..	43,490 90
(17) Government block grant ..	8,910 31
<b>B.—Thoroughfares :—</b>	
(1) Subsidy in lieu of labour tax ..	3,463 2
(2) Other collections, e.g., fines for injuries &c. (97) cattle seizing fees (103) (4), sale of badges and faretables, &c. ..	—
<b>C.—Resthouses and ambalams :—</b>	
(1) Fees (60) ..	4,641 70
(2) Other ..	—
<b>D.—Council lands and buildings (not included elsewhere) :—</b>	
(1) Rents ..	—
(2) Sale of produce ..	—
<b>E.—Public health :—</b>	
(1) General—	
(a) Fines under Part IV, Chapter III ..	—
(b) Fees for services of midwife ..	—
(c) Child welfare centres ..	—
(1) Government grants ..	3,000 0
(2) Scavenging—	
(a) Fees, 168 (10) (b) ..	—
(b) Sale of refuse ..	—
(c) Fines on contractors and labourers ..	—
(3) Conservancy—	
(a) Fees 168 (10) (b) ..	—
(b) Sale of refuse, (130) ..	—
(c) Fines on contractors and labourers ..	—

Heads of Receipts	Total for Year 1952 Rs. c.	Heads of Payments	Total for Year 1952 Rs. c.
(4) Slaughter-house and cattle pound—		B.—Thoroughfares :—	
(a) Fees, 168 (1) (a)	659 90	(1) Salaries and wages	—
(b) Sale of refuse	—	(a) Superintendent of works { Salary .. 1,975 30 Allowances .. 84 0	
(5) Water supply—		(b) Overseers .. .. .	2,276 85
(a) Water rates, 141 (b), 146	—	(2) Maintenance .. .. .	60 50
(b) Private water service fees	—	(3) Plant and tools .. .. .	6,117 0
(6) Hospitals—		(4) Lighting .. .. .	—
(a) Contribution from Government	—	(5) Dust laying .. .. .	—
(b) Rent of Hospital grounds	—	(6) Cost of badges and faretables	—
(7) Markets and galas—		(7) Acquisition .. .. .	40 0
(a) Rents 168 (12)	12,869 58	(8) Improvements .. .. .	—
(b) Boutiques and stalls, 168 (12)	—	(9) Loan charges .. .. .	—
(c) Fees for private markets 150 (3)	—	(10) Shade trees .. .. .	12 0
(d) Licences, 163 (1)	—	(11) Surveys .. .. .	—
(e) Grain store rents	—	(12) New works .. .. .	2 10
F.—Public recreation 168 (7), 170 (1) (b) :—		(13) War allowance .. .. .	3,913 20
(1) Rents	—	C.—Resthouses and ambalams :—	
(2) Cattle grazing fees	—	(1) Salaries .. .. .	516 0
(3) Licences for public performances	147 0	(2) Maintenance .. .. .	2,266 65
(4) Entertainment tax	4,516 35	(3) Furniture and equipment	478 58
G.—Cemeteries :—		(4) Improvements .. .. .	—
(Ordinance No. 9 of 1899)		(5) Loan charges .. .. .	217 60
(1) Fees	119 0	(6) War allowances .. .. .	752 40
(2) Hire of hearse .. .. .	—	D.—Council lands and buildings (not charged elsewhere) :—	
(3) Graves sold for erecting Monuments	—	(1) Wages .. .. .	—
H.—Dog registration :—		(2) Commission to collectors .. .. .	—
(Ordinance No. 25 of 1901 and Rabies Ordinance No. 7 of 1893)		(3) Rent of office .. .. .	300 0
(1) Registration fees .. .. .	27 0	(4) Maintenance .. .. .	—
(2) Fines .. .. .	—	(5) Furniture .. .. .	—
(3) Sale of dog collars .. .. .	—	(6) Loan charges .. .. .	—
(4) Seizing fees .. .. .	—	(7) New works .. .. .	—
I.—Weights and measures :—		(8) War allowance .. .. .	—
(Ordinance No. 8 of 1876)		E.—Public health :—	
(1) Fees for stamping .. .. .	3 92	(1) General :—	
(2) Fines .. .. .	—	(a) Salaries (Inspectors and Midwives) and wages .. .. .	4,824 0
J.—Electricity Department :—		(b) Allowances .. .. .	256 50
(1) Sale of current .. .. .	53,293 86	(c) Uniforms .. .. .	43 0
(2) Rent of meters .. .. .	4,370 15	(d) Printing .. .. .	40 0
(3) Works executed for customers .. .. .	1,162 69	(e) Disinfectants .. .. .	326 55
(4) Miscellaneous .. .. .	160 0	(f) Instruments and drugs .. .. .	133 46
(5) Refund of overpayments .. .. .	58 2	(g) Drainage construction .. .. .	—
(6) Government grant to meet W. A. .. .. .	10,284 67	(h) Drainage compensation .. .. .	—
K.—Fire protection :—		(i) Expenses of health week .. .. .	31 0
(1) Fees .. .. .	—	(j) Milk analysis .. .. .	51 73
Other receipts :—		(k) Anti-Plague measures .. .. .	—
Deposits .. .. .	296,902 37	(l) Maternity and child welfare centres .. .. .	2,260 69
Advances .. .. .	250 0	(m) War allowance .. .. .	3,701 73
Stores advance account .. .. .	—	(2) Scavenging :—	
Loan for electric lighting scheme .. .. .	1,882 61	(a) Wages .. .. .	5,308 65
Loan for purchase of lorry .. .. .	11,025 0	(b) Carts, bulls and lorries .. .. .	1,035 50
Fixed deposits .. .. .	—	(c) Stores .. .. .	72 50
Ceylon Savings Bank Securities Account .. .. .	—	(d) Incinerator .. .. .	—
L. G. S. Provident Fund .. .. .	—	(e) War allowance .. .. .	7,762 25
Total receipts .. .. .	489,434 56	(3) Conservancy :—	
Balance on December 31, 1951 .. .. .	162,709 56	(a) Wages .. .. .	9,624 60
Total .. .. .	652,144 12	(b) Carts, bulls and lorries .. .. .	1,695 1
		(c) Stores .. .. .	54 30
		(d) Rent of night soil depot .. .. .	—
		(e) Maintenance of latrines .. .. .	303 49
		(f) Acquisition .. .. .	—
		(g) Construction .. .. .	3,080 58
		(h) War allowance .. .. .	10,318 81
		(4) Slaughter-house and cattle pound—	
		(a) Wages .. .. .	120 0
		(b) Maintenance .. .. .	—
		(c) Acquisition .. .. .	—
		(d) Construction .. .. .	—
		(e) Cattle disease .. .. .	—
		(5) Water supply—	
		(a) Wages .. .. .	—
		(b) Stores .. .. .	—
		(c) Maintenance .. .. .	—
		(d) Acquisition .. .. .	—
		(e) Construction .. .. .	—
		(f) Loan charges .. .. .	—
		(g) Commission to collectors .. .. .	—
		(h) War allowance .. .. .	—
		(6) Hospitals—	
		(a) Wages .. .. .	—
		(b) Maintenance .. .. .	—
		(c) Paupers .. .. .	—
		(d) Ayl : dispensary .. .. .	—
		(e) Smallpox .. .. .	—
		(f) War allowance .. .. .	—
		(7) Markets and galas—	
		(a) Wages .. .. .	1,136 50
		(b) Maintenance .. .. .	1,709 38
		(c) Printing, &c. .. .. .	—
		(d) Construction .. .. .	—
		(e) Compensation .. .. .	—
		(f) Acquisition .. .. .	—
		(g) Loan charges .. .. .	—
		(h) War allowance .. .. .	1,727 67

## HEADS OF PAYMENTS

Heads of Payments	Total for Year 1952 Rs. c.
A.—General expenditure :—	
(1) Salaries of officers— (not otherwise charged)	
(a) Secretary .. .. .	3,833 0
(b) Clerks and revenue inspectors .. .. .	6,218 75
(c) Peons .. .. .	1,335 0
(d) Cost of technical advisers .. .. .	—
(e) Pensions .. .. .	219 12
(f) War allowance on pensions .. .. .	427 54
(2) Establishment expenses—	
(a) Allowances (not otherwise charged) .. .. .	136 85
(b) Travelling .. .. .	1,585 62
(c) Commission to tax collectors (not otherwise charged) .. .. .	1,481 38
(d) Assessors' fees .. .. .	639 50
(e) Legal expenses .. .. .	15 0
(f) Stationery, printing, advertising and office expenses (not otherwise charged) .. .. .	3,199 88
(g) Registration of voters and elections .. .. .	—
(h) Cost of cart and boat plates .. .. .	115 14
(i) Cost of Audit .. .. .	—
(j) Holiday Railway tickets .. .. .	246 75
(k) War allowance .. .. .	10,155 65
(3) Refunds .. .. .	—
(4) Contributions and grants .. .. .	610 0

<i>Heads of Payments</i>	<i>Total for Year 1952</i> <i>Rs. c.</i>	<i>Heads of Payments</i>	<i>Total for Year 1952</i> <i>Rs. c.</i>
<b>F.—Public recreation 168 (7), 170 (1) (b) :—</b>		(4) Management and general expenses—	
(1) Wages .. .. .	—	(a) Salaries, &c. (electrician and clerk) ..	1,588 80
(2) Maintenance .. .. .	496 75	(b) Salaries, &c. (outdoor staff) ..	2,637 11
(3) Allowance to band .. .. .	—	(c) Printing and stationery ..	199 20
(4) Acquisition .. .. .	—	(d) Sundries .. .. .	3,692 89
(5) War allowance .. .. .	290 87	(e) War allowance .. .. .	4,164 50
<b>G.—Cemeteries :—</b>		(5) Loan charges—	
(Ordinance No. 9 of 1899)		(a) Interest .. .. .	—
(1) Wages .. .. .	780 0	(b) Capital repayment .. .. .	14,999 64
(2) Maintenance .. .. .	76 60	<b>K.—Fire protection :—</b>	
(3) War allowance .. .. .	705 85	(1) Cost of fire extinguishers, refills, &c. ..	—
<b>H.—Dog registration (Ordinance No. 25 of 1901 and Rabies Ordinance No. 7 of 1893) :—</b>		Total expenditure .. .. .	171,761 17
(1) Destruction of dogs .. .. .	514 0	Other payments :—	
(2) Commission to collectors .. .. .	—	Deposits .. .. .	305,320 91
(3) Cost of dog collars .. .. .	—	Advances .. .. .	—
(4) Fees to seizers .. .. .	—	Stores advance account .. .. .	—
(5) Maintenance of dog pound .. .. .	—	Loan for electric lighting scheme .. .. .	37,549 15
<b>I.—Weights and measures (Ordinance No. 8 of 1876) :—</b>		Loan for purchase of lorry .. .. .	9,996 50
(1) Fees to Inspectors .. .. .	—	Fixed deposits .. .. .	—
(2) Testing of standards .. .. .	3 60	Ceylon Savings Bank Securities Account .. .. .	—
<b>J.—Electricity Department :—</b>		L. G. S. Provident Fund .. .. .	—
(1) Generation of electricity—		Total payments .. .. .	524,627 73
(a) Fuel .. .. .	12,757 35	Balance on December 31, 1952 .. .. .	127,516 39
(b) Oil waste and engine room stores .. .. .	4,051 93	Total .. .. .	652,144 12
(c) Salaries and wages at works .. .. .	5,970 20		
(d) War allowance .. .. .	5,014 73		
(2) Repairs and maintenance—			
(a) Buildings .. .. .	174 0		
(b) Engines, boilers, machinery and plant .. .. .	3,905 45		
(c) Meters, switches and other apparatus .. .. .	1,874 26		
(d) Maintenance of supply mains .. .. .	1,806 32		
(e) War allowance .. .. .	658 66		
(3) Service and house connections—			
(a) Materials .. .. .	549 20		
(b) Labour (temporary) .. .. .	—		
(c) War allowance .. .. .	—		

## Statement of Liabilities and Assets on December 31, 1952.

<i>Liabilities</i>	<i>Rs. c.</i>	<i>Assets</i>	<i>Rs. c.</i>
Balance due to depositors .. .. .	16,310 48	Cash in hand .. .. .	995 41
Balance (unexpended) from Electricity Loans .. .. .	116,786 37	Cash imprest .. .. .	350 0
Balance (unexpended) from Loan to purchase Lorry .. .. .	1,028 50	Cash at Kaechcheri .. .. .	8,313 65
Surplus balance .. .. .	2,505 26	Less uncashed cheques .. .. .	171 47
			8,142 18
		Cash in current account:	
		National Bank of India .. .. .	104,688 21
		Imperial Bank of India .. .. .	30,716 3
			135,404 24
		Add cheques and M.OO in transit .. .. .	328 15
		Add commission not accounted for in U. C. Books .. .. .	3 0
			331 15
			135,735 39
		Less uncashed cheques .. .. .	17,706 59
			118,028 80
		Advances miscellaneous (balance outstanding) .. .. .	9,114 22
<b>Total .. .. .</b>	<b>136,630 61</b>	<b>Total .. .. .</b>	<b>136,630 61</b>

I, Alexander Peter Daluwatte, Chairman of the Weligama Urban Council, do hereby affirm that the above is, to the best of my knowledge and belief, a true and correct statement of Liabilities and Assets of the Weligama Urban Council on December 31, 1952.

Certified correct:

W. H. JOHN SILVA,  
Member.

Affirmed to before me this 17th day of February, 1953.

A. P. DALUWATTE,  
Chairman.

W. BALASURIYA,  
Justice of the Peace.

## Loan Account for 1952

<i>Amount</i>	<i>Date Raised</i>	<i>Rate of Interest</i>	<i>Amount of annual repayment</i>	<i>Present amount outstanding</i>	<i>Date of extinction</i>
<i>Rs. c.</i>			<i>Rs. c.</i>	<i>Rs. c.</i>	
4,000 0	September 10, 1935	4 per cent. per annum	160 0	1,280 0	September 10, 1960
60,000 0	February 1, 1937	4 per cent. per annum	4,739 60	21,099 83	February 1, 1957
48,614 0	December 1, 1947	4 per cent. per annum	3,840 18	44,746 93	December 1, 1967
42,000 0	November 16, 1949	4 per cent. per annum	4,206 4	39,473 96	November 16, 1964
150,000 0	November 28, 1951	4 per cent. per annum	11,849 0	150,000 0	November 28, 1971
11,000 0	September 26, 1952	4 per cent. per annum	2,200 0	11,000 0	September 26, 1957

Office of the Urban Council,  
Weligama, February 17, 1953.

A. P. DALUWATTE,  
Chairman.



## Deposit Account as at December 31, 1952

	Receipts		Payments	
	Rs.	c.	Rs.	c.
Deposits	34,787	10	Refunds	32,573 46
Balance on January 1, 1952	39,622	51	Balance on December 31, 1952	41,836 15
	74,409	61		74,409 61

I, Waduge Charter Fernando, Chairman, Urban Council, Panadura, hereby affirm that the above is to the best of my knowledge and belief a true and correct statement of all monies received and paid during the year 1952, on account of the Deposit Account of the Panadura Urban Council.

W. C. FERNANDO,  
Chairman.

Certified as correct.

D. A. WIJESIRIWARDENE,  
Member.

Affirmed to before me this 13th day of February, 1953, at Panadura.

D. M. KURUPPU,  
Justice of the Peace.

## Statement of Loans Outstanding

Purpose of Loan	Instalment	Amount		Date Raised	Rate of Interest Per Cent.	Annual Payment	Present amount Outstanding		Date of Extinction
		Rs.	c.				Rs.	c.	
1. New health unit office	1st	17,500	0	1 6. 1938	4	875 0	5,250 0	1.6.1958	
2. New grain stores	1st	15,000	0	3.7.1940	4	600 0	7,800 0	3.7.1965	
3. New grain stores	2nd	15,000	0	6.9.1940	4	600 0	7,800 0	6.9.1965	
4. Twin Cottages Scheme	1st	4,000	0	19.7.1948	4	200 0	3,200 0	19.7.1968	
5. Twin Cottages Scheme	2nd	4,000	0	25.6.1949	4	200 0	3,400 0	25.6.1969	
6. Twin Cottages Scheme	3rd	4,000	0	4.7.1949	4	200 0	3,400 0	4.7.1969	
7. Drainage Scheme	1st	100,000	0	8.8.1951	4	5,000 0	95,000 0	8.8.1971	
8. Working Class Housing Scheme, Uynakele	1st	171,862	0	10.6.1952	4	6,874 48	171,862 0	6.6.1972	

I, Waduge Charter Fernando, Chairman, Urban Council, Panadura, do hereby affirm that the above is to the best of my knowledge and belief a true and correct statement of Loans outstanding at December 31, 1952.

W. C. FERNANDO,  
Chairman.

Certified as correct.

D. A. WIJESIRIWARDENE,  
Member.

Affirmed to before me this 13th day of February, 1953, at Panadura.

D. M. KURUPPU,  
Justice of the Peace.

## AVISSAWELLA URBAN COUNCIL

## Statement of Revenue and Expenditure for the Year, 1952

REVENUE		Rs.	c.
A.—General revenue		63,287	23
B.—Thoroughfares		3,116	20
C.—Resthouses and ambalams		7,274	15
D.—Council lands and buildings		2,373	35
E.—Public health		9,612	77
F.—Public recreation		10,961	85
G.—Cemeteries		106	50
H.—Dog registration		30	0
I.—Weights and measures			
J.—Electricity department		32,776	20
Total revenue		129,538	25
Other receipts—			
Deposits		9,202	87
Advances		1,234	80
Grant for Housing Scheme		26,729	50
Loan for Electric Lighting Scheme		116,000	0
Reserve for depreciation (Electricity Dept)		500	0
Balance on December 31, 1951		283,205	42
		210,364	0
		493,569	42
EXPENDITURE		Rs.	c.
A.—General expenditure		24,853	5
B.—Thoroughfares		2,592	13
C.—Resthouses and ambalams		5,167	42
D.—Council lands and buildings		10,655	52
E.—Public health		39,062	72
F.—Public recreation		288	50
G.—Cemeteries		1,251	60
H.—Dog registration		1	40
I.—Weights and measures			
J.—Electricity Department		18,719	8
Total expenditure		102,591	42
Other payments—			
Deposits		15,119	47
Advances		970	53
Grant for Housing Scheme		90,779	63
Loan for Electric Lighting Scheme		7,891	75
Balance on December 31, 1952		217,352	80
		276,216	62
		493,569	42

I, Joseph de Jacolyn Seneviratne, Chairman, Urban Council Avissawella, do hereby swear that the above is to the best of my knowledge and belief a true and correct statement of all monies received and paid during the year, 1952, on account of the Avissawella Urban Council.

J. DE J. SENEVIRATNE,  
Chairman.

Certified correct.

D. J. WIJESINGHE,  
Member.

Sworn to before me at Avissawella this 24th day of February, 1953.

LOUIS V. B. DE JACOLYN,  
J. P. U. M.

## Statement of Assets and Liabilities as at December 31, 1952

Liabilities		Amount	
	Rs.	c.	
Deposits	45,360	76	
Reserve for depreciation (Electricity Dept.)	3,923	63	
Grant to Housing Scheme	28,542	32	
Loan for Housing Scheme	50,400	0	
Loan for Electric Lighting Scheme	108,108	25	
Surplus on December 31, 1951		23,795	36
Revenue for 1952		129,538	25
Expenditure for 1952		102,591	42
		26,946	83
		50,742	19
		287,077	15
Assets		Amount	
	Rs.	c.	
Fixed deposit	10,000	0	
Advance	860	53	
Cash	276,216	62	
		287,077	15

I, Joseph de Jacolyn Seneviratne, Chairman, Urban Council, Avissawella, do hereby swear that the above is to the best of my knowledge and belief a true and correct statement of the Assets and Liabilities of the Avissawella Urban Council on December 31, 1952.

J. DE J. SENEVIRATNE,  
Chairman.

Certified as correct.

D. J. WIJESINGHE,  
Member.

Sworn to before me at Avissawella this 24th day of February, 1953.

LOUIS V. B. DE JACOLYN,  
J. P. U. M.

Deposit Account, 1952		Rs. c.	Advance Account, 1953		Rs. c.
Balance due to depositors on December 31, 1951	..	51,277 36	Balance outstanding on December 31, 1951	..	1,124 80
Add receipts during, 1952	..	9,202 87	Add payments during, 1952	..	970 53
	Total	60,480 23		Total	2,095 33
Deduct payments during, 1952	..	15,119 47	Deduct payments during, 1952	..	1,234 80
Balance due to depositors on December 31, 1952	..	45,360 76	Balance due to Council on December 31, 1952	..	860 53

I, Joseph de Jacolyn Seneviratne, Chairman, Urban Council, Avissawella, do hereby swear that to the best of my knowledge and belief the above is a true and correct statement of the Deposit Account of the Avissawella Urban Council.

J. DE J. SENEVIRATNE,  
Chairman.

Certified as correct.

D. J. WIJESINGHE,  
Member.

Sworn to before me at Avissawella this 24th day of February, 1953.

LOUIS V. B. DE JACOLYN,  
J. P. U. M.

I, Joseph de Jacolyn Seneviratne, Chairman, Urban Council, Avissawella, do hereby swear that to the best of my knowledge and belief the above is a true and correct statement of the Advance Account of the Avissawella Urban Council.

J. DE J. SENEVIRATNE,  
Chairman.

Certified as correct.

D. J. WIJESINGHE,  
Member.

Sworn to before me at Avissawella this 24th day of February, 1953.

LOUIS V. B. DE JACOLYN,  
J. P. U. M.

#### Loan Account for 1952

Purpose of Loan	Amount		Date Raised	Rate of Interest per cent	Amount of Annual Repayments		Date of Expiration
	Rs.	c.			Rs.	c.	
Housing Scheme	..	50,400 0	13. 1.51	4	2,520 0	47,880 0	12.1.1971
Electricity Scheme	..	116,000 0	6. 3.52	4	7,807 85	116,000 0	10.1.1973

I, Joseph De Jacolyn Seneviratne, Chairman, Urban Council, Avissawella, do hereby swear that the above is to the best of my knowledge and belief a true and correct statement of the Loan Account of the Avissawella Urban Council for the year, 1952.

J. DE J. SENEVIRATNE,  
Chairman.

Certified as correct.

D. J. WIJESINGHE,  
Member.

Sworn to before me at Avissawella this 24th day of February, 1953.

LOUIS V. B. DE JACOLYN,  
J. P. U. M.

#### HAPUTALE URBAN COUNCIL

##### Statement of Revenue and Expenditure for the year, 1952

###### REVENUE

	Amount	Total
	Rs. c.	Rs. c.
A.—General revenue	.. 31,585 25	
B.—Thoroughfares	.. 871 20	
C.—Resthouses and ambalams	.. 3,892 78	
D.—Council lands and buildings	.. 1,488 0	
E.—Public health	.. 5,469 35	
F.—Public recreation	.. —	
G.—Cemeteries	.. —	
H.—Dog registration	.. 8 50	
Total revenue	.. 43,315 8	
Other receipts—		
Deposits	.. 4,614 34	
Advances	.. 2,000 0	
Bank deposits	.. 2,000 0	
Housing scheme	.. 277 50	
	8,991 84	
Balance on January 1, 1952	.. 12,768 10	
Total	.. 64,975 2	

###### EXPENDITURE

	Rs. c.	Rs. c.
A.—General expenditure	.. 13,956 39	
B.—Thoroughfares	.. 5,368 42	
C.—Resthouses and ambalams	.. 2,196 13	
D.—Council lands and buildings	.. 3,118 88	
E.—Public health	.. 22,071 51	
F.—Public recreation	.. 951 46	
G.—Cemeteries	.. —	
H.—Dog registration	.. 166 0	
I.—Weights and measures	.. —	
J.—Electricity department	.. —	
K.—Fire protection	.. —	
L.—Supply of fruit trees	.. —	
M.—Reading rooms and libraries	.. —	
Total Expenditure	.. 47,828 79	
Other payments—		
Deposits	.. 878 54	
Kachcheri deposits	.. 2,000 0	
Housing scheme	.. 277 50	
	3,156 4	
Balance on December 31, 1952	.. 13,990 19	
Total	.. 64,975 2	

I, Guruge Dhanawardena, Chairman, Urban Council, Haputale, do hereby declare and affirm that the above is to the best of my

knowledge and belief a true and correct statement of all monies received and paid during the year, 1952, on account of the Haputale Urban Council.

G. DHANAWARDENA,  
Chairman.

Certified as correct:

A. S. F. WEERASURIYA,  
Member.

Affirmed to before me this 18th day of February, 1953.

M. B. S. DE SILVA,  
Justice of the Peace.

##### Assets and Liabilities for the year, 1952

Liabilities	Amount	Total
	Rs. c.	Rs. c.
Deposits	..	12,237 16
Surplus on January 1, 1952	.. 7,086 74	
	Rs. c.	
Expenditure for 1952	.. 47,828 79	
Revenue for 1952	.. 43,315 8	
Deficit for 1952	.. 4,513 71	
Surplus on December 31, 1952	.. 2,573 3	
Total	.. 14,810 19	
Assets	Rs. c.	Rs. c.
Cash in hand	..	293 32
Cash at Kachcheri	..	390 64
	Rs. c.	
Cash at Bank of Ceylon	.. 11,934 7	
Add amount in transit to bank	.. 2,269 72	
	14,203 79	
Deduct amount of outstanding cheques	.. 897 56	
Advances	..	13,306 23
	820 0	
Total	.. 14,810 19	

I, Guruge Dhanawardena, Chairman, Urban Council, Haputale, do hereby declare and affirm that the above is to the best of my knowledge and belief a true and correct statement of the Assets and Liabilities of the Haputale Urban Council on December 31, 1952.

G. DHANAWARDENA,  
Chairman.

Certified as correct:

A. S. F. WEERASURIYA,  
Member.

Affirmed to before me this 18th day of February, 1952, at Haputale.

M. B. S. DE SILVA,  
Justice of the Peace.

## TALAWAKELLE-LINDULA URBAN COUNCIL

## Statement of Revenue and Expenditure for the Year, 1952

REVENUE	Amount		Total Rs. c.
	Rs.	c.	
A.—General revenue	42,819	8	
B.—Thoroughfares	1,494	90	
C.—Resthouses and ambalams	160	25	
D.—Council lands and buildings	3,646	65	
E.—Public health	19,061	70	
F.—Public recreation	4,516	50	
G.—Cemeteries	11	0	
H.—Dog registration	34	0	
I.—Weights and measures	—	—	
J.—Electricity department	14,854	61	
K.—Fire protection	—	—	
			86,598 69
Other receipts—			
Deposits	23,996	74	
Advances	7,321	12	
Fixed deposits	78,980	0	
Boys club	136	0	
Housing scheme	12,000	0	
Amount transferred to National Bank	5,000	0	
			127,433 86
			214,032 55
Balance on January 1, 1952			130,504 90
			344,537 45

## EXPENDITURE

A.—General expenditure	25,897	69	
B.—Thoroughfares	1,912	16	
C.—Resthouses and ambalams	17,699	60	
D.—Council lands and buildings	26,822	96	
E.—Public health	38,986	66	
F.—Public recreation	190	50	
G.—Cemeteries	—	—	
H.—Dog registration	91	0	
I.—Weights and measures	—	—	
J.—Electricity department	14,980	67	
K.—Fire protection	56	50	
			126,637 74
Other payments—			
Deposits	19,808	56	
Advances	3,318	25	
Loan for electricity scheme	36,983	12	
Fixed deposits	81,980	0	
Health centre (advance)	4,252	75	
Resthouse repair account	15	71	
Housing scheme retaining wall	3,487	73	
Housing scheme	12,000	0	
Amount transferred to National Bank	5,000	0	
			166,846 12
			293,483 86
Balance on December 31, 1952			51,053 59
			344,537 45

I, Edmund Wanigasekera, Chairman, Urban Council, Talawakelle-Lindula, do hereby declare and affirm that the above is to the best of my knowledge and belief a true and correct statement of the monies received and paid during the year, 1952, on account of the Talawakelle-Lindula Urban Council

E. WANIGASEKERA,  
Chairman.

Certified correct,  
K. HEMACHANDRA,  
Member.

Affirmed to before me this 21st day of February, 1953, at Talawakelle.

ANTHONY J. M. DE SILVA,  
Justice of the Peace.

## Statement of Assets and Liabilities as at December 31, 1952

Liabilities	Rs.	c.	Rs.	c.
Amount due to depositors			8,488	53
Housing scheme—retaining wall			4,302	78
Loan for electricity scheme			41,996	88
Boys club			198	50
Surplus on December 31, 1952—				
Surplus on December 31, 1951	53,688	27		
Deficit for the year	40,039	5		
			13,649	22
			68,635	91

Assets	Rs.	c.
Advance to Postmaster-General trunk call deposit	15	0
Advance from general revenue to meet Council's contribution for the housing scheme	4,096	7
Advance from general revenue to meet interest on electricity loan	3,440	0
Advance to fixed deposit from general revenue to refund the tender deposit of Messrs M. Y. Hemachandra & Co., (Builders Ltd.)	3,000	0
Interest accrued on fixed deposit	22	50
Advance to Mr. M. Mahalingam, Electrical Superintendent for the purchase of a motor vehicle	2,756	0
Advance from general revenue to Health Centre to meet contractor's claims until the receipt of the loan for the construction of the Health Centre from the Local Loans and Development Fund	4,252	75
Cash in current account	51,053	59
	68,635	91

I, Edmund Wanigasekera, Chairman, Urban Council, Talawakelle-Lindula, do hereby declare and affirm that to the best of my knowledge and belief the above is a true and correct statement of the assets and liabilities of the Talawakelle-Lindula Urban Council on December 31, 1952.

E. WANIGASEKERA,  
Chairman.

Certified correct,  
K. HEMACHANDRA,  
Member.

Affirmed to before me this 21st day of February, 1953, at Talawakelle.

ANTHONY J. M. DE SILVA,  
Justice of the Peace.

## Deposit Account

	Rs.	c.
Balance due to depositors on December 31, 1951	7,300	35
Add receipts since January 1, 1952	23,996	74
	31,297	9
Deduct payments since January 1, 1952		
Deposits	19,808	56
Fixed deposit	3,000	0
	22,808	56
Balance due to depositors on December 3, 1952	8,488	53

I, Edmund Wanigasekera, Chairman, Urban Council, Talawakelle-Lindula, do hereby declare and affirm that to the best of my knowledge and belief the above is a true and correct statement of the Deposit Account of the Talawakelle-Lindula Urban Council.

E. WANIGASEKERA,  
Chairman.

Certified correct,  
K. HEMACHANDRA,  
Member.

Affirmed to before me this 21st day of February, 1953, at Talawakelle.

ANTHONY J. M. DE SILVA,  
Justice of the Peace.

## Advance and Investments

	Rs.	c.
Balance outstanding on December 31, 1951	14,309	94
Add payments since January 1, 1952	3,318	25
	17,628	19
Deduct refunds since January 1, 1952	7,321	12
Balance due to Council on December 3, 1952	10,307	7

I, Edmund Wanigasekera, Chairman, Urban Council Talawakelle-Lindula, do hereby declare and affirm that to the best of my knowledge and belief the above is a true and correct statement of the Advances and Investments of the Talawakelle-Lindula Urban Council.

E. WANIGASEKERA,  
Chairman.

Certified correct,  
K. HEMACHANDRA,  
Member.

Affirmed to before me this 21st day of February, 1953, at Talawakelle.

ANTHONY J. M. DE SILVA,  
Justice of the Peace.

Loan Account for 1952						
Amount of Loan		Date raised	Amount of annual repayment	Amount paid up to December 31, 1952	Amount out standing on December 31, 1952	Date of extinction
1	2	3	4	5	6	
Rs. c.		Rs. c.	Rs. c.	Rs. c.	Rs. c.	
25,000 0	4. 12 47	1,000 0	5,000 0	20,000 0	4. 12. 67	
86,000 0	7. 11. 50	8,612 36	—	86,000 0	7. 11. 75	
18,000 0	19. 7. 51	900 0	900 0	17,100 0	19. 7. 71	
12,000 0	4. 12. 52	600 0	—	12,000 0	4. 12. 73	
141,000 0		11,112 36	5,900 0	135,100 0		

I, Edmund Wangasekera, Chairman, Urban Council, Talawakello-Lindula, do hereby declare and affirm that the above is to the best of my knowledge and belief a true and correct statement of the Loan Account of the Talawakello-Lindula Urban Council.

Certified correct:  
K. HEMACHANDRA,  
Member.

Affirmed to before me this 21st day of February, 1953, at Talawakello.

E. WANIGASEKERA,  
Chairman.

ANTHONY J. M. DE SILVA,  
Justice of the Peace.

### TRINCOMALEE URBAN COUNCIL

#### Statement of Revenue and Expenditure for the Year, 1952

	Rs. c.	Rs. c.		Rs. c.	Rs. c.
A.—General revenue—			A.—General expenditure—		
Property rate	154,138 97		Salaries and pensions	26,930 25	
Vehicles and animals tax	2,909 0		Establishment expenses	54,413 79	81,344 4
Licence duties	19,894 73		B.—Thoroughfares	107,012 35	107,012 35
Other general revenue	23,961 76	379,520 21	C.—Resthouses and ambalams	5,606 2	5,606 2
Refunds and grants from Government	178,615 75	7,154 50	D.—Council lands and buildings	21,162 39	21,162 39
B.—Thoroughfares	7,154 50	6,394 15	E.—Public health—		
C.—Resthouse and ambalams	6,394 15	9,041 31	General	12,745 58	
D.—Council lands and buildings	9,041 31	9,041 31	Scavenging	115,899 35	
E.—Public health—		26,915 16	Conservancy	63,267 84	
General revenue	—	74,034 67	Slaughter-house and cattle pound	—	
Scavenging	53 39	12 50	Water supply	9,562 66	
Conservancy	22 83	161 0	Markets and galas	2,974 95	
Slaughter-house and cattle pound	2,725 40	103 60	Epidemics	131 72	204,582 10
Water supply	46 43	277,244 14	F.—Public recreation	2,873 44	2,873 44
Markets and galas	24,067 11	29,409 23	G.—Cemeteries	3,613 90	3,613 90
F.—Public recreation	74,034 67	29,409 23	H.—Dog registration	1,184 25	1,184 25
G.—Cemeteries	12 50		I.—Weights and measures	139 10	139 10
H.—Dog registration	161 0		J.—Electricity Department	249,780 20	249,780 20
I.—Weights and measures	103 60		K.—Fire protection	42,973 51	42,973 51
J.—Electricity Department	277,244 14		M.—Reading room and libraries	4,556 73	4,556 73
K.—Fire protection	29,409 23				
M.—Reading room and libraries	—				
		809,990 47			724,828 3
Deposits		30,748 60	Deposits		16,798 20
Advances		6,531 72	Advances		18,952 83
Government grant for Drainage Scheme		100,000 0	Government grant for Drainage Scheme		100,000 0
Grant for library		4,500 0	Grant for library		4,500 0
Grant for slum clearance Housing Scheme		20,000 0	Grant for slum clearance Housing Scheme		20,000 0
Loan for Electric Lighting Scheme		25,000 0	Grant for resthouse improvements		12,500 0
Loan for Drainage Scheme		50,000 0	Loan for Electricity Lighting Scheme		12,415 51
Clock tower deposits		27,297 26	Housing Scheme		8,586 5
L. G. S. Provident Fund		584 78	Clock tower deposits		22,357 32
L. G. S. W. & O. P.		387 6	Council's advance for Electric Lighting Scheme		8,966 93
			Council's advance for Drainage Scheme		50,000 0
			Council's advance for resthouse improvements		5,150 0
			Fixed deposits		100,000 0
			Ceylon Savings Bank		29 37
			L. G. S. Provident Fund		654 70
			L. G. S. W. & O. P.		183 7
Balance on December 31, 1951		1,075,039 89	Balance on December 31, 1952		1,105,922 1
		185,144 24			154,262 12
		1,260,184 13			1,260,184 13

I, Thambiah Ahambaram, Chairman, Urban Council, Trincomalee, do hereby affirm that to the best of my knowledge and belief that the above is a true and correct statement of moneys received and paid during the year, 1952.

Certified to be correct.  
O. L. M. ISMAIL,  
Member.

Affirmed to before me.

T. AHAMBARAM,  
Chairman.

January 30, 1953.

S. M. MANIKARAJAH,  
Justice of the Peace.



## Statement of Assets and Liabilities as at December 31, 1952

Liabilities		Rs. c.		Assets		Rs. c.	
Deposits		80,204	23	Advances		26,466	63
Reserve for Depreciation Electric Lighting Scheme		30,571	45	Advance for Electric Lighting Scheme		8,966	93
Loan for Electric Lighting Scheme		53,360	83	Advance for Drainage Scheme		50,000	0
Loan for the purchase of Military Camps		7,885	20	Advance for resthouse improvements		5,150	0
Loan for Drainage Scheme		50,000	0	Fixed deposits		273,400	0
Grant for fire relief		3,822	16	Cash at Ceylon Savings Bank (Investments)		1,212	81
Grant for Housing Scheme		32,336	16	Cash in hand		100	0
Grant for Drainage Scheme		100,000	0	Cash at the Kachcheri, Trincomalee		24,002	34
Clock Tower deposits		4,939	94	Cash at Bank of Ceylon, Trincomalee		35,702	6
L. G. S. Provident Fund		4	97	Cash at National Bank of India, Ltd.		94,457	72
L. G. S. W. & O. P.			203	99			
	Rs. c.	Rs. c.					
Surplus on January 1, 1952		61,967	12				
Revenue for 1952	809,990	47					
Expenditure for 1952	724,828	3					
Surplus, 1952		85,162	44				
		147,129	56				
		519,458	49			519,458	49

I, Thambiah Ahambaram, Chairman, Urban Council, Trincomalee, do hereby affirm that to the best of my knowledge and belief that the above is a true and correct statement of Liabilities and Assets of the Trincomalee Urban Council as at December 31, 1952.

T. AHAMBARAM,  
Chairman.

Certified to be correct.  
O. L. M. ISMAIL,  
Member.

Affirmed to before me.

S. M. MANIKKARAJAH,  
Justice of the Peace.

January 30, 1953.

## CHILAW URBAN COUNCIL

## Statement of Revenue and Expenditure for the year ending December 31, 1952, vide Section 189 (1) of Ordinance No. 61 of 1939

REVENUE	Amount	Total
	Rs. c.	Rs. c.
A.—General revenue	143,064	2
B.—Thoroughfares	3,097	93
C.—Resthouse	5,000	20
D.—Council lands and buildings	5,686	88
E.—Public health	51,806	32
F.—Public recreation	24,123	71
G.—Cemeteries Ordinance, No. 9 of 1899	53	0
H.—Dog Registration Ordinance, No. 25 of 1901 and Rabies Ordinance, No. 7 of 1893	233	0
I.—Weights and Measures Ordinance, No. 8 of 1876	90	80
J.—Electricity department	128,768	7
K.—Fire protection		
	362,733	98
<i>Other Receipts</i>		
(1) Deposits	172,162	5
(2) Advances	29,920	50
(3) Loans for housing schemes	67,000	0
(4) Fixed deposits	750	46
(5) Reserve for depreciation of electric light plant and machinery	27	50
	269,860	51
	632,594	49
Balance on January 1, 1952	102,627	45
	735,221	94
<b>EXPENDITURE</b>		
A.—General expenditure	40,295	72
B.—Thoroughfares	30,152	20
C.—Resthouse	5,822	24
D.—Council lands and buildings	44,119	59
E.—Public health	111,524	76
F.—Public recreation	25	0
G.—Cemeteries Ordinance, No. 9 of 1899	282	98
H.—Dog registration Ordinance, No. 25 of 1901 and Rabies Ordinance, No. 7 of 1893	254	56
I.—Weights and Measures Ordinance, No. 8 of 1876		
J.—Electricity Department	103,716	50
K.—Fire protection		
	336,193	55
<i>Other Payments</i>		
(1) Deposits	55,247	14
(2) Advances	45,162	99
(3) Loans for housing schemes		
(4) Fixed deposits	200,750	46
(5) Ceylon Savings Bank account	27	50
	301,188	09
	637,381	64
Balance on December 31, 1952	97,840	30
	735,221	94

I, Mihindukulasuriya Joseph Patronius Fernando, Chairman of the Urban Council, Chilaw, do hereby swear that the above is to the best of my knowledge and belief, true and correct statement of Receipts and Payments of the Urban Council, Chilaw, for the year, 1952.

S. ABISHEGAM,  
Member.

J. P. FERNANDO,  
Chairman.

Sworn to before me.

February 17, 1953.

F. THAMBAH PROCTOR,  
J. P. U.M.

## Statement of Assets and Liabilities as at December 31, 1952

Liabilities	Rs. c.	Rs. c.	Rs. c.
Deposits			171,984
Reserve for depreciation			2,882
Surplus on December 31, 1952—			
Surplus on December 31, 1951	109,877	25	
Add surplus for 1952 :			
Revenue	362,733	98	
Expenditure	336,193	55	
	26,540	43	
Loans for housing scheme			136,417
			67,000
			378,284
			63
<b>Assets</b>			
Advances			27,561
Deposits in Ceylon Savings Bank			2,132
Fixed deposits			250,750
Kachcheri balance	27,324	32	
Bank of Ceylon	76,149	0	
Eastern Bank	265	97	
	103,739	29	
Add amount paid on December 31, 1942, but not been entered in the Cash Book		173	96
	103,913	25	
Deduct amount credit had been given but will appear in our books in January, 1953		10	0
	103,903	25	
Add amount for which credit had not been given at Kachcheri		130	0
	104,033	25	
Deduct uncashed cheques		6,246	90
	97,786	35	
Add amount credit not given at Bank of Ceylon		53	95
	97,840	30	
			378,284
			63

I, Mihindukulasuriya Joseph Patronius Fernando, Chairman of the Chilaw Urban Council, do hereby swear that the above is to

to the best of my knowledge and belief a true and correct account of the Assets and Liabilities of the Chilaw Urban Council for the year, 1952.

S. ABISHEGAM,  
Member.

J. P. FERNANDO,  
Chairman.

Sworn to before me

F. THAMBAIAH PROCTOR,  
J. P. U. M.

February 17, 1953.

#### Deposit Account

	Rs.	c.
Balance due to depositors on December 31, 1951	55,069	32
Add receipts since January 1, 1952	172,162	5
	227,231	37
Deduct payments since January 1, 1952	55,247	14
Balance due to depositors on December 31, 1952	171,984	23

#### Advances and Investments

Balance outstanding on December 31, 1951	63,455	13
Add payments since January 1, 1952	245,940	95
	309,396	8
Deduct refunds since January 1, 1952	29,920	50
Balance due to Council on December 31, 1952	279,475	58

#### Loan Account

Balance on December 31, 1951	17,230	26
Add receipts since January 1, 1952	67,000	0
	84,230	26
Deduct payments since January 1, 1952	4,057	55
Balance on December 31, 1952	80,172	71

I, Mihindukulasuriya Joseph Patromus Fernando, Chairman of the Urban Council, Chilaw, do hereby swear that to the best of my knowledge and belief, the above is a true and correct statement of Deposits, Advances and Investments, and loans of the Chilaw Urban Council for the year, 1952.

S. ABISHEGAM,  
Member.

J. P. FERNANDO,  
Chairman.

Sworn to before me.

F. THAMBAIAH PROCTOR,  
J. P. U. M.

#### KOCHCHIKADE TOWN COUNCIL

##### Statement of Revenue and Expenditure for the Year, 1952

REVENUE		Rs.	c.
A.—General revenue	37,291	84	
B.—Thoroughfares	804	0	
C.—Council lands and buildings	1,268	78	
D.—Public health	23,881	47	
E.—Public recreation—170 (6)	4,053	5	
G.—Dog registration (Cap. 334 and 333)	100	0	
<b>Total revenue</b>	<b>67,399</b>	<b>14</b>	
Other receipts—			
Deposits	214,889	93	
Advances	49,619	0	
Loan account	132,500	0	
Electricity accounts	31,892	25	
Revenue collection account—			
Property and conservancy rates	4,839	88	
Rents	17,776	20	
Electricity dues	24,361	44	
Sundry creditors	1,860	98	
Balance on December 31, 1951	62,391	82	
<b>Total</b>	<b>607,530</b>	<b>64</b>	
EXPENDITURE			
A.—General expenditure	21,732	88	
B.—Thoroughfares	9,370	32	
C.—Council lands and buildings	3,024	10	
D.—Public health	33,315	70	
E.—Public recreation—170 (6)	1,203	63	
G.—Dog registration (Cap. 334 and 333)	37	50	
J.—Reading room and libraries	3,268	0	
<b>Total expenditure</b>	<b>71,952</b>	<b>13</b>	

	Rs.	c.
Other payments—		
Deposits	23,153	35
Advances	93,136	13
Loan account	142,788	5
Electricity accounts	21,823	6
Revenue collection accounts—		
Property and conservancy rates	4,667	99
Rents	17,776	20
Electricity dues	25,091	51
Sundry creditors	3,446	15
Balance on December 31, 1952	203,696	7
<b>Total</b>	<b>607,530</b>	<b>64</b>

I, Joseph Boniface Lawrance Karunaratne, Chairman, Town Council, Kochchikade, do hereby swear that the above, to the best of my knowledge and belief is a true and correct statement of Revenue and Expenditure of the Kochchikade Town Council for the year, 1952.

J. B. L. KARUNARATNE,  
Chairman.

Certified as correct.

M. E. L. KARUNARATNE,  
Member.

Sworn to before me this 11th day of February, 1953, at Negombo.

Office of the Town Council,  
Kochchikade, February 18, 1953.

S. A. I. DHEEN,  
Justice of the Peace

#### Statement of Assets and Liabilities as at December 31, 1952

Liabilities		Rs.	c.
Deposits	34,025	30	
Grant for maintenance of roads	1,025	81	
Grant for slum clearance and Housing Scheme	175,530	0	
Grant for free library	2,252	38	
<b>Total</b>	<b>202,832</b>	<b>49</b>	
Loan account—			
Electricity Lighting Scheme	5,495	79	
New T. C. Hall and Office	4	20	
Playground and pavillion	672	33	
<b>Total</b>	<b>6,172</b>	<b>32</b>	
Sundry creditors	1,860	98	
<b>Total</b>	<b>209,004</b>	<b>81</b>	
Surplus as at December 31, 1952.			
Surplus at December 31, 1951	34,209	39	
Expenditure for 1952	71,952	13	
Revenue for 1952	67,399	14	
Deficit for 1952	4,552	99	
Surplus at December 31, 1952	29,656	40	

#### Electricity Accounts

Surplus at December 31, 1951	1,828	13
Revenue for 1952	31,892	25
Expenditure for 1952	21,823	6
Surplus for 1952	10,066	19
Surplus at December 31, 1952	11,897	32
<b>Total</b>	<b>262,420</b>	<b>51</b>

#### Assets

	Rs.	c.
Advances—		
Construction of slaughter-house and cattle pound	474	95
New T. C. Hall and Office	42,258	34
Playground and pavillion	8,241	90
Other	2,341	70
Ceylon Savings Bank Securities	150	0
Property and conservancy rates due for recovery	1,240	30
Rents due for recovery	67	50
Electricity dues due for recovery	3,949	75
Cash	203,696	7
<b>Total</b>	<b>262,420</b>	<b>51</b>

I, Joseph Boniface Lawrance Karunaratne, Chairman, Town Council, Kochchikade, do hereby swear, that the above to the best of my knowledge and belief is a true and correct statement of Assets and Liabilities of the Kochchikade Town Council as at December 31, 1952.

J. B. L. KARUNARATNE,  
Chairman.

Certified as correct.

M. E. L. KARUNARATNE,  
Member.

Sworn to before me this 11th day of February, 1953, at Negombo.

Office of the Town Council,  
Kochchikade, February 18, 1953.

S. A. I. DHEEN,  
Justice of the Peace.

## AMBALANGODA TOWN

## PAYMENTS

## Statement of Receipts and Payments for the Year, 1952

RECEIPTS		Expenditure		PAYMENTS	
Revenue		Rs. c.	Rs. c.	Rs. c.	Rs. c.
A.—General	118,700 13			A.—General expenditure	39,561 54
B.—Thoroughfares	8,794 85			B.—Thoroughfares	25,648 41
C.—Resthouses and ambulams	6,098 43			C.—Rest-houses and ambulams	9,693 3
D.—Council lands and buildings	688 56			D.—Council lands and buildings	7,266 61
E.—Public health	22,316 96			E.—Public health	84,325 71
F.—Public recreation	10,704 70			F.—Public recreation	200 0
G.—Cemeteries	—			G.—Cemeteries	—
H.—Dog registration	45 0			H.—Dog registration	474 0
I.—Weights and Measures	40 88			I.—Weights and Measures	—
J.—Electricity department	135,476 35			J.—Electricity department	106,978 45
K.—Fire protection	—			K.—Fire protection	—
L.—Supply of fruit trees	—			L.—Supply of fruit trees	—
M.—Reading rooms and libraries	—			M.—Reading, rooms and libraries	664 25
Total revenue	302,925 86			Total expenditure	274,812 0
Other receipts—				Other payments—	
Deposits	29,836 49			Refund of deposits	31,261 53
Advances	22,397 80			Advances	20,461 52
Grant for library	4,000 0			Loan funds—Electricity scheme	38,320 2
Grant for Housing Scheme	22,740 0			Electricity scheme (previous)	1,041 32
Grant for rosthose improvements	8,000 0			Housing scheme	24,798 77
Loan for acquisition and improvement of roads	56,500 0			Market scheme	27 60
Total other receipts	143,474 29			Acquisition and improvement of roads	30,455 61
Balance on December 31, 1951	197,002 12			Fixed deposits	73,193 14
Total	643,402 27			Total other payments	219,559 51
				Balance on December 31, 1952	149,030 76
				Total	643,402 27

## Statement of Assets and Liabilities as at December 31, 1952

Liabilities		Rs. c.	Rs. c.
Amount due to depositors		44,983 65	
Reserve for depreciation		4,220 36	
Loan for housing scheme		23,764 47	
Loan for improvement of roads		26,044 39	
Grant for housing scheme, IIInd stage		92,005 0	
Grant for improvement to Rest-house		8,000 0	
Grant for U. C. library		4,000 0	
Surplus on December 31, 1951		12,258 80	
Total revenue for the year	302,925 86		
Total expenditure for the year	274,812 0		
Surplus for the year		28,113 86	
Total surplus for 1952		40,372 66	
Total		243,390 53	
Assets		Rs. c.	Rs. c.
Advances—			
General		199 97	
Purchase of transport		2,230 68	
Cattle pound-keeper		182 0	
Telephone trunk calls		70 0	
Electrical installation		889 98	
Fixed deposits—			3,572 63
Bank of Ceylon, Galle, F/D account		65,000 0	
Bank of Ceylon, Galle, Savings account		10,937 61	
Post office Savings Bank		9,999 53	
C. S. B. (Security of officers)		850 0	
Ceylon Savings Bank, Savings account		4,000 0	
Cash in Bank of Ceylon current account			90,787 14
Add: Uncredited cheques		108,226 5	
		2,077 53	
Deduct: Uncashed cheques		110,303 58	
		731 66	
Cash in Mercantile Bank current account			109,571 92
Add: Uncredited cheques		38,514 52	
		133 0	
Deduct: Uncashed cheques		38,647 52	
		133 0	
Petty cash imprest			38,514 52
Cash in hand			148,086 44
		250 0	
		694 32	
Total			944 32
Total			243,390 53

## Loan Account as at December 31, 1952

Date of Loan	Amount raised		Rate of interest	Amount outstanding on January 1, 1952		Amount paid in 1952		Amount outstanding on December 31, 1952		Date of Extinction
	Rs.	c.		Rs.	c.	Rs.	c.	Rs.	c.	
13.10.1930	20,000	0	5 per cent.	4,000	0	800	0	3,200	0	13.10.56
10.12.1930	20,000	0	5 per cent.	4,800	0	800	0	4,000	0	10.12.57
23.1.1931	30,000	0	5 per cent.	6,000	0	1,200	0	4,800	0	23.1.56
30.3.1931	30,000	0	5 per cent.	6,000	0	1,200	0	4,800	0	30.3.56
7.5.1932	20,000	0	5 per cent.	4,800	0	800	0	4,000	0	7.5.57
25.9.1936	20,000	0	Annuity	10,918	79	909	43	10,009	36	25.9.59
1.4.1937	30,000	0	Annuity	2,888	63	2,888	63	—	—	1.4.52
17.12.1937	4,000	0	Annuity	2,526	75	174	86	2,351	89	17.12.62
27.1.1938	2,745	0	Annuity	1,734	6	115	40	1,618	66	24.1.63
24.1.1938	2,255	0	Annuity	425	87	208	80	217	7	24.1.53
1.8.1940	5,000	0	4 per cent.	2,800	0	200	0	2,600	0	1.8.65
1.10.1940	5,000	0	4 per cent.	2,800	0	200	0	2,600	0	1.10.65
12.11.1940	5,000	0	4 per cent.	2,800	0	200	0	2,600	0	12.11.65
2.12.1940	5,000	0	4 per cent.	2,800	0	200	0	2,600	0	2.12.65
7.3.1941	5,000	0	4 per cent.	3,000	0	200	0	2,800	0	7.3.66
7.6.1941	5,000	0	4 per cent.	3,000	0	200	0	2,800	0	7.6.66
7.8.1941	5,000	0	4 per cent.	3,000	0	200	0	2,800	0	7.8.66
6.2.1951	166,000	0	Annuity	166,000	0	—	—	166,000	0	6.2.66
2.3.1951	64,570	0	4 per cent.	64,570	0	3,228	50	61,341	50	2.3.71
2.9.1952	56,500	0	4 per cent.	—	—	—	—	56,500	0	2.9.77
				294,864	10	13,725	62	337,638	48	

## Deposit Account for the Year, 1952

	Rs.	c.
Payments	31,261	53
Balance on December 31, 1952	44,983	65
	76,245	18
Receipts	29,836	49
Balance on December 31, 1951	46,408	69
	76,245	18

## Advances and Investments for the Year, 1952

	Rs.	c.
Payments	93,654	66
Balance outstanding on December 31, 1951	23,102	91
	116,757	57
Receipts	22,397	80
Balance outstanding on December 31, 1952	94,359	77
	116,757	57

I, Mahipala Mudalige Wilfred Stanley Gunaratna, Special Commissioner, Ambalangoda Town, do hereby affirm that the above is to the best of my knowledge and belief a true and correct account of all moneys received and paid by virtue of the Urban Councils Ordinance, No. 61 of 1939, on account of the Ambalangoda Town, during the year 1952, and that the foregoing is a correct statement of Assets and Liabilities of the said Town, as on December 31, 1952.

M. W. S. GUNARATNA,  
Special Commissioner, Ambalangoda Town.

I certify that the above statement is correct.

EDWIN HENRY DE SILVA,  
Secretary.

Affirmed on this 20th day of February, 1953, at Ambalangoda before me.

Town Hall,  
Ambalangoda, February 20, 1953.

K. T. E. DE SILVA,  
Justice of the Peace.

## PUSSELLAWA TOWN COUNCIL

## Statement of Revenue and Expenditure for the Year, 1952

REVENUE		Rs.	c.	Revenue collection accounts—		Rs.	c.
A.—General revenue	24,152	97	(a) Property rate	5,042	46		
B.—Thoroughfares	—	—	(b) Conservancy rate	2,919	30		
C.—Council lands and buildings	37	50	(c) Water rate	1,618	1		
D.—Public health	8,005	15	(d) Electricity dues	19,309	10		
E.—Public recreation	1,840	15	Balance on December 31, 1951	15,815	15		
F.—Cemeteries	—	—				Total	186,242 74
G.—Dog registration	32	50	EXPENDITURE		Rs.	c.	
H.—Weights and Measures	—	—	A.—General expenditure	15,781	32		
I.—Fire protection	—	—	B.—Thoroughfares	608	60		
J.—Reading rooms and libraries	—	—	C.—Council lands and buildings	450	0		
Total revenue	34,068	27	D.—Public health	21,607	12		
Other receipts—			E.—Public recreation	136	50		
Deposits	5,776	24	F.—Cemeteries	—	—		
Sundry creditors	7,335	2	G.—Dog registration	—	—		
Advances	4,997	0	H.—Weights and Measures	—	—		
Loan account	62,000	0	I.—Fire protection	9	83		
Electricity accounts	27,362	19	J.—Reading rooms and libraries	—	—		
			Total expenditure	38,593	37		

	Rs.	c.
Other payments—		
Deposits .. .. .	2,285	74
Advances .. .. .	8,830	14
Loan account .. .. .	7,850	0
Electricity accounts .. .. .	21,984	1
Revenue collection accounts—		
(a) Property rate .. .. .	5,543	66
(b) Conservancy rate .. .. .	3,087	23
(c) Water rate .. .. .	1,792	56
(d) Electricity dues .. .. .	21,583	0
Balance on December 31, 1952 .. .. .	74,693	3
Total .. .. .	186,242	74

I, Gate Muhandiram Hettikankanange Joseph Perera Samarasekera, Chairman, Town Council, Pussellawa, do hereby swear that the above is to the best of my knowledge and belief a true and correct statement of the Revenue and Expenditure for the year, 1952, of the Pussellawa Town Council.

GATE MUHANDIRAM H. J. P. SAMARASEKERA,  
Chairman.

Certified as correct.

A. V. DHARMADASA,  
Member.

Sworn to before me this 17th day of February, 1953, at Gampola.

PETER D. PELPOLA,  
Justice of the Peace.

#### Statement of Assets and Liabilities as at December 31, 1952

<i>Liabilities</i>		Rs.	c.
Deposits .. .. .		7,021	76
Surplus—			
Surplus on December 31, 1951 .. .. .		20,720	26
Revenue for 1952 .. .. .	61,430	46	
Expenditure for 1952 .. .. .	60,577	38	
Surplus for 1952 .. .. .		853	8
Loan account .. .. .		21,573	34
Sundry creditors .. .. .		62,000	0
		7,335	2
		97,930	12
<i>Assets</i>		Rs.	c.
Advances .. .. .		6,258	14
Loan account .. .. .		7,850	0
Property rate due for collection .. .. .		2,837	48
Conservancy rate due for collection .. .. .		1,610	64
Water rate due for collection .. .. .		1,054	36
Electricity dues for collection .. .. .		3,626	47
Cash—		Rs.	c.
In Mercantile Bank of India, Kandy .. .. .		1,108	25
In Bank of Ceylon, Kandy .. .. .		57,637	68
In Hand .. .. .		302	53
In Imprest .. .. .		50	0
Savings Certificates .. .. .		59,098	46
Post Office Savings Bank .. .. .		8,500	0
		7,094	57
		97,930	12

I, Gate Muhandiram Hettikankanange Joseph Perera Samarasekera, Chairman, Town Council, Pussellawa, do hereby swear that the above is to the best of my knowledge and belief a true and correct statement of the Assets and Liabilities of the Pussellawa Town Council, as at December 31, 1952.

GATE MUHANDIRAM H. J. P. SAMARASEKERA,  
Chairman.

Certified as correct.

A. V. DHARMADASA,  
Member.

Sworn to before me this 17th day of February, 1953, at Gampola.

PETER D. PELPOLA,  
Justice of the Peace.

#### Deposit Account

	Rs.	c.
Balance due to depositors on December 31, 1951 .. .. .	3,531	26
Add receipts since January 1, 1952 .. .. .	5,776	24
Total .. .. .	9,307	50
Deduct payments since January 1, 1952 .. .. .	2,285	74
Balance due to depositors on December 31, 1952 .. .. .	7,021	76

I, Gate Muhandiram Hettikankanange Joseph Perera Samarasekera, Chairman, Town Council, Pussellawa, do hereby swear that the above is to the best of my knowledge and belief a true and correct statement of the Deposit Account of the Pussellawa Town Council, on December 31, 1952.

GATE MUHANDIRAM H. J. P. SAMARASEKERA,  
Chairman.

Certified as correct.

A. V. DHARMADASA,  
Member.

Sworn to before me this 17th day of February, 1953, at Gampola.

PETER D. PELPOLA,  
Justice of the Peace.

#### Advances and Investments Account

	Rs.	c.
Balance outstanding on December 31, 1951 .. .. .	2,425	0
Add payments since January 1, 1952 .. .. .	8,830	14
Total .. .. .	11,255	14
Deduct refunds since January 1, 1952 .. .. .	4,997	0
Balance due to Council on December 31, 1952 .. .. .	6,258	14

I, Gate Muhandiram Hettikankanange Joseph Perera Samarasekera, Chairman, Town Council, Pussellawa, do hereby swear that the above is to the best of my knowledge and belief a true and correct statement of the Advances and Investments Account of the Pussellawa Town Council, on December 31, 1952.

GATE MUHANDIRAM H. J. P. SAMARASEKERA,  
Chairman.

Certified as correct.

A. V. DHARMADASA,  
Member.

Sworn to before me this 17th day of February, 1953, at Gampola.

PETER D. PELPOLA,  
Justice of the Peace.

#### Loan Account

Purpose of Loan	Amount	Date Raised	Rate of Interest	Amount of	Amount of	Amount Interest	Amount Outstanding	Date of Exinction	
				Annual Payment	Capital Payment				
	Rs.	c.		Rs.	c.	Rs.	c.		
Electricity Lighting Scheme .. .. .	12,500	0.	3.12.47	5 per. cent	1,251 80*	3,755 40.	500 0	12,518 0.	3.12.62
Market Building .. .. .	7,500	0.	13.5.37	4 per. cent	375 0.	5,625 0.	315 0.	1,875 0.	13.5.57

\*On annuity basis.

Note.—A sum of Rs. 62,000 was received during the year 1952 in three instalments (Rs. 24,000; Rs. 10,000 and Rs. 28,000) out of a Loan of Rs. 117,000 applied for the Electricity Scheme Extension.

I, Gate Muhandiram Hettikankanange Joseph Perera Samarasekera, Chairman, Town Council, Pussellawa, do hereby swear that the above is to the best of knowledge and belief a true and correct statement of the Loan Account of the Pussellawa Town Council on December 31, 1952.

GATE MUHANDIRAM H. J. P. SAMARASEKERA,  
Chairman.

Certified as correct.

A. V. DHARMADASA,  
Member.

Sworn to before me this 17th day of February, 1953, at Gampola.

PETER D. PELPOLA,  
Justice of the Peace.



## KALPITIYA TOWN COUNCIL

## Statement of Revenue and Expenditure for the year 1952

RECEIPTS		PAYMENTS	
	Rs. c.		Rs. c.
A.—General revenue .. .. .	36,770 74	A.—General expenditure .. .. .	24,811 18
B.—Thoroughfares .. .. .	—	B.—Thoroughfares .. .. .	6,897 68
C.—Council lands and buildings .. .. .	17 0	C.—Council lands and buildings .. .. .	3,914 11
D.—Public health .. .. .	2,716 5	D.—Public health .. .. .	12,576 75
E.—Public recreation .. .. .	5,555 30	E.—Public recreation .. .. .	—
F.—Cemeteries (Cap. 181) .. .. .	—	F.—Cemeteries (Cap. 181) .. .. .	—
G.—Dog registration (Caps. 334 and 333) .. .. .	5 0	G.—Dog registration (Caps. 334 and 333) .. .. .	31 20
<b>Total revenue</b> .. .. .	<b>45,064 9</b>	<b>Total expenditure</b> .. .. .	<b>48,230 92</b>
Deposits .. .. .	132,965 65	Deposits .. .. .	53,941 33
Advance .. .. .	580 0	Advance .. .. .	812 5
Sundry creditors .. .. .	1,585 56	Sundry creditors .. .. .	272 20
Property rate .. .. .	6,339 9	Property rate .. .. .	11,150 11
Conservancy fees .. .. .	271 0	Conservancy fees .. .. .	385 0
Warrant costs .. .. .	181 91	Warrant costs .. .. .	278 77
Loan account .. .. .	12,673 90	Loan account .. .. .	11,275 99
<b>Total receipts</b> .. .. .	<b>199,661 20</b>	<b>Total payments</b> .. .. .	<b>126,346 37</b>
Balance on January 1, 1952 .. .. .	148,593 9	Balance on December 31, 1952 .. .. .	221,907 92
	<b>348,254 29</b>		<b>348,254 29</b>

I, Segukandu Marikar Mohamed Naina Marikar, Chairman, Town Council, Kalpitiya, do hereby affirm that to the above is a true and correct statement of all monies received and paid during the year 1952, on account of the Town Council, Kalpitiya.

S. M. NAINA MARIKAR,  
Chairman.

Certified as correct.

M. C. M. MOHAMED NAINA MARIKAR,  
Member.

Affirmed to before me at Kalpitiya on this 19th day of February, 1953.

J. T. SABAPATHYPILLAI,  
Justice of the Peace.

## Statement of Assets and Liabilities as at December 31, 1952

Liabilities		Assets	
	Rs. c.		Rs. c.
Deposits .. .. .	225,079 56	Advance .. .. .	482 5
Loan account .. .. .	1,397 91	Property rate .. .. .	6,851 33
Sundry creditors account .. .. .	1,585 56	Conservancy fees .. .. .	262 74
Surplus—		Warrant costs .. .. .	123 91
Surplus on January 1, 1952 .. .. .	4,731 75	Cash balance:	
Revenue for 1952 .. .. .	45,064 9	Cash at Kachcheri .. .. .	217,181 93
	49,795 84	Cash at Bank .. .. .	4,265 59
Expenditure for 1952 .. .. .	48,230 92	Imprest .. .. .	100 0
	1,564 92	Cash in hand .. .. .	103 11
		Cash in transit .. .. .	1,129 98
			222,780 61
		Less uncashed payment orders and cheques .. .. .	872 69
			221,907 92
	<b>229,627 95</b>		<b>229,627 95</b>

I, Segukandu Marikar Mohammed Naina Marikar, Chairman, Town Council, Kalpitiya, do hereby affirm that to the best of my knowledge and belief the above is a true and correct statement of Assets and Liabilities of the Town Council, Kalpitiya, on December 31, 1952.

S. M. NAINA MARIKAR,  
Chairman.

Certified as correct.

M. C. M. MOHAMED NAINA MARIKAR,  
Member.

Affirmed to before me at Kalpitiya on this 19th day of February, 1953.

J. T. SABAPATHYPILLAI,  
Justice of the Peace.

## Budgets

## KEGALLA URBAN COUNCIL

## Second Supplementary Budget for 1952

## Head and Sub-Head of Expenditure

	Amount Rs. c.
J.—(4) (e) Electricity Department—Contribution and fees to technical advisers. Resolution No. 9 of 1.11.52 .. .. .	901 22
E.—(2) (b) Public health—Scavenging carts, bulls, lorries. Resolution No. 10 of 1.11.52 .. .. .	50 0
E.—(3) (b) Public health conservancy carts, bulls and lorries. Resolution No. 13 of 1.11.52 .. .. .	220 0
D.—(4) Council lands and buildings, maintenance. Resolution No. 5 of 6.12.52 .. .. .	184 30
J.—(6) Electricity Department extensions. Resolution No. 7 of 6.12.52 .. .. .	5,000 0
B.—(2) Thoroughfares, maintenance. Resolution No. 8 of 6.12.52 .. .. .	52 40
A.—(1) (b) General expenditure, clerks and revenue inspectors. Resolution No. 10 of 7.2.53 .. .. .	6 64
A.—(1) (e) General expenditure, pensions. Resolution No. 10 of 7.2.53 .. .. .	133 70
A.—(1) (f) General expenditure, war allowance. Resolution No. 10 of 7.2.53 .. .. .	370 23
A.—(2) (f) General expenditure, stationery, printing, &c. Resolution No. 10 of 7.2.53 .. .. .	139 48
A.—(4) (f) General expenditure, poor relief. Resolution No. 10 of 7.2.53 .. .. .	30 0
C.—(7) Rest-houses and ambalams, lighting. Resolution No. 10 of 7.2.53 .. .. .	16 53
E.—(1) (a) Public health, general inspectors and midwives, salaries. Resolution No. 10 of 7.2.53 .. .. .	9 50

Head and Sub Head Expenditure		Amount
		Rs. c.
E.—(1) (a)	Public health, general war allowance. Resolution No. 10 of 7.2.53	146 53
E.—(1) (k)	Public health, general contribution to clinic. Resolution No. 10 of 7.2.53	34 68
E.—(2) (b)	Public health, scavenging, carts, lorries, &c. Resolution No. 10 of 7.2.53	66 0
E.—(2) (c)	Public health, scavenging, stores. Resolution No. 10 of 7.2.53	1 15
E.—(3) (b)	Public health, conservancy, carts, lorries, &c. Resolution No. 10 of 7.2.53	221 74
E.—(6) (f)	Public health, (hospital) Ayurvedic Disp. lighting. Resolution No. 10 of 7.2.53	5 60
F.—(1)	Public recreation, wages. Resolution No. 10 of 7.2.53	9 0
J.—(1) (a)	Electricity Department, fuel. Resolution No. 10 of 7.2.53	2,187 57
J.—(1) (c)	Electricity Department, wages. Resolution No. 10 of 7.2.53	132 21
	Electricity Department, war allowance. Resolution No. 10 of 7.2.53	321 58
J.—(2) (c)	Electricity Department, meters, switches, &c. Resolution No. 10 of 7.2.53	245 30
J.—(4) (a)	Electricity Department, Supdt. and clerk, war allowance. Resolution No. 10 of 7.2.53	54 50
	Electricity Department, Supdt. and clerk, other allowance. Resolution No. 10 of 7.2.53	43 3
J.—(4) (b)	Electricity Department, war allowance. Resolution No. 10 of 7.2.53	23 99
J.—(4) (c)	Electricity Department, printing, &c. Resolution No. 10 of 7.2.53	80 45
		<b>10,687 33</b>

Settled and adopted by the Council at its meetings held on November 1, 1952, December 6, 1952, and February 7, 1953.

Office of the Urban Council,  
Kegalla, February 20, 1953.

WINSTON WICKRAMASINGHE,  
Chairman.

### HORANA URBAN COUNCIL

#### Second Supplementary Budget for the Year 1952

HEAD OF EXPENDITURE	Amount	Authority
	Rs. c.	
A.—General expenditure :—		
(2) Establishment expenses—		
(a) Allowances	60 0	Res. 11 of 20.12.52
(f) Printing, stationery, &c.	50 0	Res. 11 of 20.12.52
	20 0	Res. 25 of 7.2.53
(i) Cost of audit	260 0	Res. 11 of 20.12.52
(k) War allowance	50 0	Res. 11 of 20.12.52
B.—Thoroughfares :—		
(1) Salaries—		
(d) War allowance	650 0	Res. 11 of 20.12.52
(4) Lighting	1,025 0	Res. 11 of 20.12.52
C.—Resthouses and ambalams :—		
(1) Salaries	10 0	Res. 11 of 20.12.52
(5) Telephone	30 0	Res. 11 of 20.12.52
D.—Council lands and buildings :—		
9. War allowance	900 0	Res. 11 of 20.12.52
	120 0	Res. 25 of 7.2.53
E.—Public health :—		
(1) General—		
(a) Salaries	320 0	Res. 11 of 20.12.52
(d) Printing	5 0	Res. 11 of 20.12.52
(n) War allowance	260 0	Res. 11 of 20.12.52
(2) Scavenging—		
(b) Carts, bulls, &c.	170 0	Res. 25 of 7.2.53
	200 0	Res. 11 of 20.12.52
(3) Conservancy—		
(g) Construction	1,132 0	Res. 12 of 6.12.52
(h) War allowance	1,200 0	Res. 11 of 20.12.52
(7) Markets and Galas :—		
(c) Printing	220 0	Res. 11 of 20.12.52
G.—Cemeteries :—		
(2) Maintenance	5 0	Res. 25 of 7.2.53
(4) War allowance	380 0	Res. 11 of 20.12.52
J.—Electricity department :—		
(1) Generation of electricity—		
(a) Fuel	152 0	Res. 25 of 7.2.53
(b) Oil, waste and engine room stores	25 0	Res. 11 of 20.12.52
(2) Repairs and maintenance—		
(b) Engines, boilers, &c.	230 0	Res. 11 of 20.12.52
(4) Management and general expenses—		
(d) Sundries	60 0	Res. 25 of 7.2.53

Settled and adopted by the Council at its Meetings held on December 6, 1952, December 20, 1952, and February 7, 1953.

Office of the Urban Council,  
Horana, February 16, 1953.

W. M. FONSEKA,  
Chairman.



## BATTICALOA URBAN COUNCIL

## Second Supplementary Budget for 1952

	Rs.	c.
A.—General expenditure :—		
(1) Salaries of Officers (not otherwise charged)—		
(b) Clerks and Revenue Inspectors ..	400	0
(c) Peons .. .. .	115	0
(2) Establishment expenses—		
(b) Travelling .. .. .	550	0
(c) Commission to Tax Collectors (not otherwise charged) .. .. .	500	0
(d) Cost of Audit .. .. .	50	0
B.—Thoroughfares :—		
(1) Salaries and wages—		
Superintendent of works { Salary .. .. .	20	0
{ Allowances .. .. .	200	0
(2) Maintenance .. .. .	2,000	0
(7) Acquisition .. .. .	53	0
(8) Improvements .. .. .	2,000	0
(13) War allowance .. .. .	6,600	0
C.—Resthouses and ambalams :—		
(1) Salaries .. .. .	15	0
(3) Furniture and equipment .. .. .	300	0
D.—Councillands and buildings (not charged elsewhere) :—		
(4) Maintenance .. .. .	300	0
(6) Loan Charges .. .. .	14,475	0
E.—Public health :—		
(1) General—		
(c) Uniforms .. .. .	170	0
(d) Printing .. .. .	60	0
(f) Instruments and drugs .. .. .	81	0
(2) Scavenging—		
(b) Carts, bulls and lorries .. .. .	3,000	0
(3) Conservancy—		
(a) Wages .. .. .	3,000	0
(b) Carts, bulls and lorries .. .. .	1,500	0
(e) Maintenance of latrines .. .. .	2,000	0
(h) War allowance .. .. .	1,000	0
(7) Markets and galas—		
(b) Maintenance .. .. .	200 <sup>h</sup>	0
(g) Loan charges .. .. .	345	0
F.—Public recreation :—		
(2) Maintenance .. .. .	60	0
G.—Cemeteries :—		
(1) Wages .. .. .	30	0
(3) War allowance .. .. .	170	0
H.—Dog registration :—		
(1) Destruction of dogs .. .. .	200	0
(3) Cost of dog collars .. .. .	65	0
J.—Electricity Department :—		
(1) Generation of electricity—		
(a) Fuel .. .. .	13,000	0
(b) Oil, waste and engine room stores .. .. .	1,500	0
(2) Repairs and maintenance—		
(b) Engines, boilers, machinery and plant .. .. .	1,000	0
(3) Service and house connections—		
(a) Materials .. .. .	10,000	0
(4) Management and general expenses—		
(b) Salaries (Outdoor staff) .. .. .	1,500	0
(c) Printing and stationery .. .. .	300	0
(d) Sundries .. .. .	1,800	0
(e) Holiday Railway tickets .. .. .	300	0
(f) War allowance .. .. .	200	0
(5) Loan charges—		
(b) Capital repayment .. .. .	7,301	0
K.—Fire protection :—		
(1) Cost of Fire Extinguishers, refills, &c. .. .. .	300	0
M.—Reading room and libraries :—		
(4) Maintenance .. .. .	100	0

Settled and adopted by the Council at its meeting held on November 29, 1952 by resolution No. 22 of November 29, 1952.

J. L. TISSEVERASINGHE,  
Chairman.

Office of the Urban Council,  
Batticaloa, February 19, 1953.

## BADULLA URBAN COUNCIL

## Tenth Supplementary Vote—1952

Head	Particulars	Amount Rs. c.
B.—(4) Street lighting .. .. .	.. .. .	58 48
J.—(4) (f) Contributions to general revenue—electricity department .. .. .	.. .. .	797 0
E.—(5) (f) Interest .. .. .	.. .. .	18
Total .. .. .		855 66

Settled and adopted at a meeting of the Council held on January 31, 1953 by resolution No. 13.

Urban Council Office,  
Badulla, February 18, 1953. STANLEY H. ABEYSEKERE,  
Chairman.

L. G. D.—DB. 262.

## WELIMADA TOWN COUNCIL

## First Supplementary Budget for 1953

Head of Expenditure	Amount Rs. c.
A.—(2) (b) Travelling .. .. .	500 0

Settled and adopted by the Council at its meeting held on January 31, 1953.

Town Council Office,  
Welimada, February 7, 1953. K. H. JAMES SILVA,  
Chairman.  
Sanctioned.

A. MATHIAPARANAM,  
for Commissioner of Local Government.  
Colombo, February 20, 1953.

## MANNAR TOWN COUNCIL

## Second Supplementary Budget for 1951

Heads of Expenditure	Amount Rs. c.	
A.—(1) (c) Revenue inspectors .. .. .	60 0	
(1) (d) Peons .. .. .	47 20	
(1) (g) War allowance .. .. .	975 39	
(2) (d) Assessors fees .. .. .	75 0	
(2) (f) Stationery, printing, &c. .. .. .	740 38	
(2) (h) Cost of audit .. .. .	236 64	
(2) (i) Holiday Railway tickets .. .. .	419 4	
(2) (k) Office furniture and equipment .. .. .	1,245 0	
B.—(13) War allowance .. .. .	607 17	
C.—(1) Council lands and buildings .. .. .	121 61	
(3) Rent of office .. .. .	88 0	
(8) War allowance .. .. .	134 38	
D.—(1) (f) Disinfectants .. .. .	139 69	
(2) (c) Stores .. .. .	834 20	
(2) (e) War allowance .. .. .	575 25	
(3) (a) Wages .. .. .	371 20	
(3) (g) Construction .. .. .	1,382 90	
(3) (h) War allowance .. .. .	1,216 43	
F.—(1) Wages .. .. .	5 0	
(4) War allowance .. .. .	150 33	
J.—(1) Salaries .. .. .	13 15	
(3) Books and periodicals .. .. .	234 78	
(4) Furniture .. .. .	16 3	
(6) War allowance .. .. .	565 84	
Total .. .. .		10,254 61

## Electricity Department—

(1) (a) Fuel .. .. .	3,405 56	
(1) (b) Oil, waste and engine room stores .. .. .	790 4	
(1) (c) Salaries and wages at works .. .. .	273 73	
(2) (b) Engines, boilers, machinery and plant .. .. .	158 45	
(2) (d) Maintenance of supply mains and transmission lines .. .. .	1,286 16	
(4) (d) Sundries ] .. .. .	343 47	
(5) (a) Interest .. .. .	2,600 0	
(6) Extensions and improvements .. .. .	1,294 2	
(10) War allowance .. .. .	664 43	
Total .. .. .		10,815 86

Settled and adopted by the Council at its meetings held on December 22, 1951, August 18, 1952 and December 18, 1952.

Office of the Town Council,  
Mannar, January 26, 1953.  
February 5, Sanctioned.

V. ALBERT ALEGACONE,  
Chairman.

A. MATHIAPARANAM,  
for Commissioner of Local Government.  
Colombo, February 23, 1953.

## Sale of Properties

### RATNAPURA URBAN COUNCIL

#### Sale of Properties

NOTICE is hereby given that in the absence of movable property liable for seizure, (1) rents and profits from 1 to 3 years, (2) timber and produce, (3) materials of house and (4) the under-mentioned properties themselves seized in virtue of a warrant issued by the Chairman, Urban Council, Ratnapura, in terms of section 252 of the Municipal Councils Ordinance, No. 29 of 1947, as read with section 183 (1) of the Urban Councils Ordinance, No. 61 of 1939, for arrears of assessment tax and water rate due on the premises mentioned in the sub-joined schedule for 1st quarter, 1952, will be sold by public auction on the spot at the time therein mentioned unless in the meantime the amounts of assessment tax, water rate and costs be duly paid.

U. C. Office, Ratnapura, February 17, 1953. V. H. ABEYRATNE, Chairman.

#### SCHEDULE

TIME OF SALE: TO COMMENCE AT THE FIRST NAMED AT 9.30 A.M., EACH DAY

*Tuesday, March 24, 1953*

Colombo Road: Nos. 34/2, 42, 44, 44/1, 12/1; Goluwawila Path: Nos. 6, 9/2B, 17/8, 17/10; Kospelawinne Road: Nos. 29/1, 48/17, 52/1; Mahawela Road: Nos. 29/1, 29/2, 29/36; Tepulangoda Road: No. 1/15.

*Wednesday, March 25, 1953*

Kospelawinne Road: No. 6/4; Weralupe Main Road: Nos. 24/1, 24/2, 40/1, 58, 58/1, 68, 70, 82; Weralupe Old Road: Nos. 15/2, 39/2, 39/4, 39/11, 75/1, 24/1, 28/6, 34/4, 42; Outer Circular Road: Nos. 11, 6, 14, 20/2, 60/29, 60/30; Inner Circular Road: Nos. 1, 1/1, 25, 43/2, 12, 14; Goods Shed Road: No. 22; Church Road: No. 15; Hellings Road: No. 1; Main Road: Nos. 14, 16/1, 291, 244, 5; Hospital Road: Nos. 29/2, 29/6, 29/7, 29/9, 29/9A, 29/10B, 57/3, 57/5, 57/6, 2.

*Thursday, March 26, 1953*

Malwala Road: Nos. 1, 19/2, 53, 55, 55/1, 63, 65, 10/1, 16/1, 16/1A, 30/7, 30/9, 38, 40, 56, 58, 58/1, 68, 80/1; Gilimale Road: Nos. 7/1, 7/3, 7/4, 13/6, 31/1, 43/6, 43/12, 43/14, 47, 53/3, 63, 16/11, 18/1, 18/3, 24, 26, 28/3 and 28/4, 28/7, 28/13, 36, 42/5, 46, 50, 50/1, 62.

*Friday, March 27, 1953*

Main Road: Nos. 25/1, 27, 39, 41/2, 45/1, 51, 53, 83, 89, 95, 97, 20, 28/3, 119/5, 189, 223, 237, 243; Mosque Lane: Nos. 7, 15, 16, 18, 20, 22; Mosque Road: No. 11; Pattiyaowita Lane: No. 9/3; Warakatota Road: Nos. 11, 15, 33, 43, 49, 56, 58, 62/2; Riverside Road: Nos. 3, 7, 17, 17/1, 25, 10, 10A, 12, 14, 28, 36, 42, 44, 46, 54, 58/1, 68, 70, 72; Cross Road: Nos. 13/5, 13/10, 13/11, 13/12.

*Tuesday, March 31, 1953*

Browning Road: Nos. 23, 14, 14/2, 14/3, 14/4, 16, 18 and 20; Muwagama Road: Nos. 15, 17/4, 59, 59/3, 59/5, 59/6, 59/8, 59/19, 63/2, 63/8, 63/11, 63/16, 65/3, 6, 6/1, 6/4, 6/4A, 6/4B, 10/4, 16/6, 40, 44, 46, 54.

*Wednesday, April 1, 1953*

Thomson Avenue: Nos. 5/4, 7, 7/1, 9, 11, 11A, 13, 15, 17, 21, 23, 23A, 23B, 23C, 10/5, 10/14, 10/17, 10/20, 10/21, 26, 38, 38/1, 40; Getangama Road: Nos. 9, 11/2, 15, 15/9, 15/11, 15/13, 17, 19, 27, 33/3, 41, 43/1, 45, 55/7, 55/8, 55/10, 55/11, 57, 16/1, 20, 30, 32, 32/1, 32/4, 32/5, 40/1, 48, 50, 52, 54, 54/1, 54/2, 54/3, 54/6, 56, 58, 60, 62, 70, 74, 76, 76/1, 78/3, 78/4, 78/5, 98 and 98/1.

*Monday, April 6, 1953*

Angammana Road: Nos. 1/1, 1/2, 1/3, 1/4, 5/5, 5/9, 5/10, 13/2, 17/2, 19/8, 25/1, 29, 29/3A, 29/3, 29/4, 29/4A, 29/6, 29/7, 31, 55/4, 2, 4, 4/1, 8/1, 8/2, 10/2, 10/3, 20,

30/2, 30/8, 30/9, 44/2; Vihare Road: Nos. 12, 14/2, 14/4, 14/7, 14/8, 14/9; Batugedera Main Road: Nos. 29, 31, 33 and 33/1, 37/1, 39, 41, 41/1 and 41/2, 41/3, 45/2, 49, 83/3, 83/4, 83/7, 83/10, 85/1, 85/3, 85/4, 85/5, 85/6, 85/8, 85/10, 93, 95, 103/13, 105, 105/4, 107, 112, 114, 130, 136, 140/2, 140/3, 156A, 185, 193/1, 199, 205, 211, 215, Intake Road: Nos. 3, 5, 7, 7/2, 7/4, 9, 11, 13, 8/1, 8/2, 8/3, 10/2, 12, 12/3.

*Tuesday, April 7, 1953*

Batugedera Main Road: Nos. 2/1, 2/2, 20/1, 22, 26/3, 30, 32/1, 32/2, 32/3, 34, 34/1, 36/2, 44, 62/1, 66, 70, 72/1, 76/1, 76/2, 90; Batugedera Old Road: Nos. 1/2, 1/6, 1/7, 1/16, 1/18, 5/3, 5/16, 5/18, 5/27, 5/28, 29, 29/2, 31/7, 31/37, 31/38, 31/41, 33/4, 33/7, 33/12, 35, 12/1A, 20, 28, 28/1, 32, 32/2, 32/4, 38/3; Demuwata Road: Nos. 1, 1/2, 9.

## Miscellaneous

### RATNAPURA URBAN COUNCIL

#### Assessment Books for the year 1953

NOTICE is hereby given under section 235 (1) of the Municipal Councils Ordinance, No. 29 of 1947, as read with section 179 of the Urban Councils Ordinance No. 61 of 1939, that the Assessment Books of the Ratnapura Urban Council for the year 1953, are now ready and open for inspection at the Council's Office during Office hours.

VICTOR H. ABEYRATNE,  
Chairman.

Urban Council Office,  
Ratnapura, February 18, 1953.

### RATTOTA TOWN COUNCIL

#### Assessment Book for the year 1953

NOTICE is hereby given under section 235 (1) of the Municipal Councils Ordinance, No. 29 of 1947, as read with section 179 of the Town Councils Ordinance, No. 3 of 1946, that the Assessment Book of the Town Council, Rattota, for the year 1953, is now ready and open for inspection at the Council Office during office hours.

Town Council Office, W. H. DE SILVA,  
Rattota, February 24, 1953. Chairman.

No. CRI/56.

### RABIES

NOTICE is hereby given in terms of section 11 of the Rabies Ordinance, Chapter 333 of the Legislative Enactments of Ceylon, that there is danger of rabies within the administrative limits of this Council. Any dog found in any place or road or any place other than a private building, compound or garden, within the limits of this Council and not being tied up or led, shall be liable to be destroyed forthwith by any person authorised by me in writing.

This proclamation shall be in force for six months from February 25, 1953.

ROLAND PETER FERNANDO,  
Urban Council Office, Chairman.  
Moratuwa, February 19/23, 1953.

### NAWALAPITIYA URBAN COUNCIL

#### Rabies

WHEREAS there is danger of rabies within the Urban Council area of Nawalapitiya, it is hereby notified under section 11 of the Rabies Ordinance (Chap. 333) that any dog found in any public place

or road or any place other than a private building, compound or garden and not tied up or lead shall be liable to be destroyed forthwith.

This proclamation shall take effect from March 1, 1953 to December 31, 1953.

EFFIE JAYATILAKA,  
Chairwoman.

Office of the Urban Council,  
Nawalapitiya, February 19, 1953.

### COLOMBO MUNICIPAL COUNCIL

#### The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201), as amended by section 6 of Ordinance No. 44 of 1947, that the persons mentioned in the schedule hereunder have made applications to me for licences to slaughter animals at the Municipal Slaughter House and transport the carcasses to the premises stated against their names in the aforesaid schedule, during the year 1953.

Any person residing within the limits of the Colombo Municipal Council, who desires to object to the issue of the licences, is hereby called upon to furnish to me in duplicate, within 14 days from the date of this *Gazette*, a written statement of the grounds of his objection.

#### SCHEDULE

Name of Applicants	Name of Premises
M. P. S. Shahul Hameed	Dehiwala-Mount U. C. Meat stalls.
S. M. S. Aboobucker ..	Beef stall No. 50, Kottawa
S. M. S. Aboobucker ..	Beef stall No. 1, Homagama.
S. M. S. Aboobucker ..	Mutton stall No. 2, Homagama.

Town Hall, Colombo, February 19, 1953.

L. L. ATTYGALLE,  
for Mayor of Colombo.

### NUWARA ELIYA MUNICIPAL COUNCIL

#### Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201), as amended by section 6 of the Ordinance No. 44 of 1947, and further amended by the Butchers Amendment Act No. 2 of 1951, that the person mentioned in the schedule hereunder has made an application to me for carrying on the trade of a butcher in the premises stated against his name in the aforesaid schedule, during the year 1953.

Any person residing within the limits of the Nuwara Eliya Municipal Council, who desires to object to the issue of the licence is hereby called upon to furnish me in duplicate, within 14 days from the date of this *Gazette*, a written statement of the grounds of his objection for the issue of the licence.

#### SCHEDULE

Name of Applicant	Name of Premises
M. A. P. Abdul Kuthoos, Shanti Bungalow, Badulla Road, Nuwara Eliya.	In Stall No. 3 (Beef) Old Market Nuwara Eliya.

E. CHELLARAJAH,  
Municipal Commissioner.

Municipal Office,  
Nuwara Eliya, February 24, 1953.

### PUSSELLAWA TOWN COUNCIL

#### The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201), as amended by section 6 of the Ordinance No. 44 of 1947, that the person mentioned in the schedule hereunder has made an application to me for carrying on the trade of a butcher in the premises stated against his name in the aforesaid schedule, during the year 1953. Any person residing within the administrative limits of the Pussellawa Town Council area, who desires to object to the issue of the licence should furnish me in duplicate, within 14 days from the date of this *Gazette*, a written statement of the grounds of his objections for the issue of the licence.

#### SCHEDULE

Name of Applicant	Name of Premises
1. A. Rumblan	Beef Stall No. 4, Public Markets Pussellawa

Gate Muhandiram H. J. P. SAMARASEKERA, J.P.  
Chairman.

Town Council Office,  
Pussellawa, February 18, 1953.

### BINGIRIYA VILLAGE COMMITTEE

#### The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201) as amended by section 6 of Ordinance No. 44 of 1947, that the persons mentioned in the schedule hereunder have made applications to me for carrying on the trade of butchers during the year 1953.

Any person residing within the limits of the Bingiriya Village Committee area, who desires to object to the issue of any of the licences should furnish me in duplicate, within 14 days from the date of this *Gazette*, a written statement of the grounds of his objection for the issue of any of the licences.

#### SCHEDULE

Name of Applicant	Name of premises at which the trade is to be carried out
1. Mihindukulasuriya Juwan Joseph Fernando.	Beef Stall at Bingiriya Bazaar.
2. Amarosige Roberthu Fernando	Pork Stall at Bingiriya Bazaar.

S. M. GUNARATH BANDA,  
Chairman.

Village Committee Office,  
Dalupotha,  
Bingiriya, February 20, 1953.

### KURUNEGALA MUNICIPAL COUNCIL

#### Fees for Registration of Dogs and Bitches, 1953

#### THE DOG REGISTRATION ORDINANCE (CHAPTER 334)

IT is hereby notified that the Municipal Council of Kurunegala, has in terms of section 4 of the Dog Registration Ordinance (Chapter 334), imposed for the year 1953, a registration fee of Re. 1 for every dog and Re. 1.50 on every bitch kept within the administrative limits of the Municipal Council, payable on or before April 1, 1953.

J. LEO PERERA,  
Municipal Commissioner.

Municipal Office,  
Kurunegala, February 17, 1953.

**KURUNEGALA MUNICIPAL COUNCIL****Vehicles and Animals Taxes for 1953****THE MUNICIPAL COUNCILS ORDINANCE,  
No. 29 OF 1947**

IT is hereby notified that the Kurunegala Municipal Council has:—

- (1) Under section 245 (1) of the Municipal Councils Ordinance, No. 29 of 1947, imposed for the year 1953, a tax on the Vehicles and Animals mentioned in the schedule hereto, at rates specified in that schedule, the said rates being the same as were in force during the year 1952; and
- (2) Under section 245 (2) of the Ordinance, ordered that the said tax shall be payable on or before March 31, 1953.

J. LEO PERERA,  
Municipal Commissioner.

Municipal Office,  
Kurunegala, February 17, 1953.

**SCHEDULE****I**

For every vehicle other than a motor car, motor tricar, motor lorry, motor bicycle, cart, hand-cart, jinrickshaw, bicycle or tricycle ..

For every bicycle or tricycle or bicycle car or cart, or tricycle car or cart—

- |  |      |
|--|------|
| (a) If used for trade purposes ..            | 5 0  |
| (b) If used for other than trade purposes .. | 1 50 |

For every single-bullock cart and bull—

- |  |     |
|--|-----|
| (a) If used for trade purposes ..            | 5 0 |
| (b) If used for other than trade purposes .. | 2 0 |

For every double-bullock cart and two bulls—

- |  |     |
|--|-----|
| (a) If used for trade purposes ..            | 8 0 |
| (b) If used for other than trade purposes .. | 3 0 |

For every jinrickshaw—

- |  |      |
|--|------|
| (a) If used for trade purposes ..            | 7 50 |
| (b) If used for other than trade purposes .. | 1 50 |

For every horse, pony, or mule ..

2 50	
For every bullock or ass used as a beast of burden ..	1 0

Rs. c.

**WADDUWA TOWN COUNCIL****Town Councils Ordinance, No. 3 of 1946****TAX ON TODDY BARRELS—1953**

IT is hereby notified that the Wadduwa Town Council, has in terms of section 175 (1) (c) of the Town Councils Ordinance, No. 3 of 1946, imposed for the year 1953, a tax of Re. 1 for every toddy barrel kept within the administrative limits of the Council, payable on or before May 31, 1953; the said tax being the same as was in force during the year 1952.

G. L. DE SILVA,  
Chairman.

II Office of the Town Council,  
Wadduwa, February 17, 1953.

Rs. c.

5 0

**PILESSA VILLAGE COMMITTEE**

IT is hereby notified for public information that the notice appeared in Part IV. of the *Ceylon Government Gazette* No. 10,082 dated March 10, 1950, with regard to the establishment of a Village Market by the Village Committee of Pilessa Village Area in the district of Kurunegala, on the land called Rambattewatta *alias* Saranwatta, situated at Mawatagama in Gandahaye Korale of Weuda Willi Hat Pattu, Kurunegala District, with effect from January 1, 1950, is hereby cancelled.

R. B. EKANAYAKE,  
Chairman.

Village Committee Office,  
Mawatagama, February 17, 1953.

**NOTICE**

IT is hereby notified for general information that in view of early closure of Government Departments on March 20, 1953, re Census of Population, all notices and advertisements for publication in the *Gazette* of March 20, 1953, should reach the Government Press on or before 12 noon on Tuesday, March 17, 1953.

Government Press,  
Colombo, February 23, 1953.

BERNARD DE SILVA,  
Government Printer.

ප්‍රදේශ පාලනය පිළිබඳ දන්විමයි

L. G. D. - G A 14/88.

ගම්පහා ආඥාපනත

ගම්පහා ආඥාපනතේ (108 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බයපසාන ගම් ප්‍රදේශයේ ගම් කාරයී සභාව විසින් සම්පාදිතව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධනය වූ එකී විගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථා.

ඩී. සී. ආර්. ඉණමරිටන, ප්‍රදේශ පාලන අමාත්‍ය කාර්යාංශයේ ස්ථානීය ලේකම්වරයා.

වම් 1953ක්වූ පෙබරවාරි මස 13 වැනි දින කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා ඉඩම් හා දේපල

1. කිසිවකු විසින් ගම් අම්බලමක්, ඉඩමක් හෝ මහජනයාගේ විනෝදය සඳහා පැවැත්වෙන එළි මහන් ඉමිඳක් හෝ ස්භාගයක් විනාශ කිරීම, ඊට අලාභකාරී කිරීම හෝ එය ප්‍රයෝජනගැතිව සම්බන්ධයෙන් අවහිර කිරීම හෝ නොකට යුතුයි.

2. කිසිවකු විසින් කාරයී සභාව කෙරෙහි පවරා තිබෙන ආණ්ඩු කොටසක් සභාවේ පාලනය යටතේ පවත්වානු ලබන කිසිම මුහුණිමක් හෝ පොදු භූමිභාගයක් විනාශ කිරීම, ඊට අලාභකාරී කිරීම හෝ එය බලාපොරොත්තු වී ප්‍රයෝජනගැතිව හෝ නොකට යුතුයි.

3. ප්‍රධානතුමාගේ බලය නැතිව කිසිවකු විසින් කිසිම මුහුණු ඉඩමකින් හෝ පොදු භූමිභාගයකින් වැලි, පස්, ගල්, වැවෙන ගස් නොහෝ වැටුණු ඉඩමකින් හෝ ඒ ඉඩමේ නොහෝ වන භූමිභාගයේ පොළොව මොනම විධියකින්ම වීරැපිකිරීම හෝ වෙනස් කිරීම හෝ නොකට යුතුයි.

4. (1) ප්‍රධානතුමාගේ අවසර පත්‍රයක් නැතිව කාරයී සභාව, සතු මොනම පොදු ඉඩමකටත් කිසිම අස්වීමකු, ගවයකු, බැටරි වකු, එරිවකු හෝ උරාකු දියෝලිකිරීම හෝ තණ කැපීමෙහි යෙදවීම හෝ නොකට යුතුයි. එහිදී සෑම අවසර පත්‍රයකම අවුරුද්දකට හෝ ප්‍රධානතුමා විසින් තීරණය කරනු ලබන ඊට අඩු කාල පරිච්ඡේදයකට හෝ වලංගුවත්තේය.

5. ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරා තිබෙන මනාම මාසයකට වඩා වැඩි වැඩි විනාශකාර දුමිමක් හෝ ගම් දොරවිකට අවහිර කිරීම හෝ ගම් පොකුණක් අපවිත්‍ර කිරීම නොහෝ දූෂණය කිරීම හෝ නොකට යුතුයි.

6. ගම්කිසි විෂයේ ගම්ක ප්‍රයෝජනය සඳහා කාරයී සභාව විසින් ගම් පොදු තණබිමක් වෙන්කර තිබෙන විට, එහිදී ගම් ගම්ක පදිංචි නැති කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින් අවසරයක් නැතිව ඒ තණබිමෙහි ගවයන් දියෝලිකිරීම හෝ ගවයන්ට දඩාවෙන් යැමට ඉඩකරීම හෝ නොකට යුතුයි.

7. කිසිවකු විසින් පොදු තණබිමක් වශයෙන් වෙන්කොට ඇති ගම් ඉඩමක පිහිටි ගම් වැවක් විනාශකාර දුමිමක් හෝ ගම් දොරවිකට අවහිර කිරීම හෝ ගම් පොකුණක් අපවිත්‍ර කිරීම නොහෝ දූෂණය කිරීම හෝ නොකට යුතුයි.

8. ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින් අවසරය ඇතිව, එක් ගවයකුට මාසයකට ගත 50 බැගින් ගණන් බලන ලද ගාසුවක් හෙවත්, ගම් ප්‍රදේශයෙන් පිටත පදිංචි අගට අසිති ගවයන් (වැවිලි කටයුතු සඳහා කාවකාලික වශයෙන් ගම් ප්‍රදේශය තුළට ගෙන එන ලද ගවයන් හැරවී) කාරයී සභාවේ පාලනය යටතේ පවත්වා මනාම පොදු තණබිමක තණ (උරා) සෑම පිණිස දියෝලි කරන හැකිය.

9. පොදුගලකට සෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචි කාරයා විසින් ඒ ඉඩමේ මාසිම් පැරලන වැටවිලික් හෝ කාණු විලික් හෝ පොළොව නදින් සම්කරන ලද ගල් විලික් හෝ කාරයී සභාව විසින් අනුමත කරනු ලබන වෙනත් ගම් අන්දමකින් හෝ සලකුණක් කරවිය යුතුයි.

10. එකිනෙකට ගාම පිහිටි ඉඩම් දෙකක් සම්බන්ධයෙන් වුව මුදුන් ඉඩම් දෙක අතර සුදුසු පොදු මාසිමක් සලකුණකට හෝ සාදා එය මනාලයේ පවත්වාගෙන යාම ගාන එකී ඉඩම්වල අයිති කාරයන් හෝ පදිංචිකාරයන් එක්වී විය බලාගත යුතුයි.

11. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් දන්වීමක් ලැබුණ විට මනාම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින්, ඒ දන්වීමේ දන්වීම තිබෙන කාලය තුළ හා එහි සඳහන් ප්‍රකාරයට නම ඉඩමේ මාසිම් සලකුණක් කිරීම හෝ සෑදීම හෝ කළ යුතුයි.

12. කිසිවකු විසින් ගම් ඉඩමක වැටක් හෝ මාසිමක් දැනුණ කමක් හෝ මනාමකමක් වෙනස් කිරීම හෝ වීරැපිකිරීම හෝ ඊට අන්තර්ගත හැකි කිසිම ක්‍රියාවක් කිරීම හෝ එහි තිබෙන ගම් ඉඩම් සලකුණක් ඉමිත් කිරීම හෝ නොකට යුතුයි.

13. ගම් පොදු සේවයක කටයුතු සඳහා නඩත්තුකරගෙන යන ගම් ගම් කමිඩි, ගහනු සුහු, කරු ගත මේවායින් ගම්කට අලාභයක් සිදුවීම වළක්වාලීම පිණිස හෝ ඒවායේ කැඩී බිඳී ගිය නැත් හරිගැස්සීම නොහෝ අලුත් වැඩිපා කිරීම පිණිස හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් මනාම කොහොසුට ගම් ප්‍රදේශය තුළ මනාම පොදුගලක ඉඩමකට ඇතුල් විය හැකිය.

ලැගුම්පල

14. (1) ප්‍රධානතුමා විසින් ඒ සඳහා නිකුත්කරන ලද ලියවීමක් බලපත්‍රයක බලය යටතේ මහ නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිම ලැගුම්පලක් පවත්වාගෙන යායුතු නැත.

(2) (a) මහෙඤ්ඤාත්තුමකු විසින් හෝ සමාදාන විනිමයකාර තුමකු විසින් හෝ අත්සන්කරන ලද ගහපත් වර්තයක් ඇත්තකු බවට මුහුණපත්තක් ප්‍රධානතුමා වෙත ඉදිරිපත්කරනු ලැබ හෝ කමා ගහපත් වර්තයක් ඇත්තකු බැව් ප්‍රධානතුමා ඒත්තුකම හැකි ලෙස වෙනත් අතුමකින් බප්පකරනු ලැබේ.

(b) බලපත්‍රය ලබාගැනීමට අදහස් කරන ස්භාගය පහත සඳහන් කොන්දේසිවලට එකඟවී තිබෙනොත් මහ නැත්නම් කිසිවකුට ලැගුම්පලක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත්තේය. ඒ කොන්දේසි කවරහුදත් :-

- (i) ගොඩනැගිලි හිමි ගත්තීමත් ලෙස සාදනු ලැබ ගහපත් තත්වයක තිබිය යුතුයි. සෑම කාමරයක්ම මනා වාතාශ්‍රයක් ඇතිව ඇතුළට ගොදව එළිය වැටෙන ලෙස සාදා තිබිය යුතුයි. තවද ඒවාට විවෘතකළ හැකි ජනෙල් සම්බන්ධ තිබිය යුතුයි. ඒ ජනෙල් විවෘත කළ විට මතුපිට බිම වඩා ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවිය යුතුයි. සෑම කාමරයකම සාමාන්‍ය වේ ප්‍රමාණයෙන් වඩා වැඩි අඩු එක සිය විස්සකට නොඅඩු විය යුතුයි.
- (ii) සෑම කාමරයකම බිත්ති හැටි එකක්ම උසින් අඩි දහයකට නොඅඩුවිය යුතුයි. සුදුසුකම හා තිබිය යුතුයි.
- (iii) වහලු පල පොළොව මට්ටමේ සිට අඩුගණයෙන් අඩි රික්මින් උස්විය යුතුයි.
- (iv) වහලු ගම් සීර දුමුණකින් සාදා තිබිය යුතුයි.
- (v) ලී වැඩි කොටස්වල නෙල් සාමම් හෝ සුදුසුකම හෝ හා තිබිය යුතුයි.
- (vi) බිම සෑම නැගම සිමෙන්ති දුමා තිබිය යුතුයි.
- (vii) ඒ ස්භාගයෙහි ප්‍රමාණයෙන් පරිදි ජල පහසුකම් සලස්වා තිබිය යුතුයි.
- (viii) ගෙඩි අනුගා ඉවත දමන ලෙස දුමිමට ඒ ස්භාගයෙහි සෑහෙන උස මහන ඇති ගොඩන ගම්පත්ත ලෙස සාදන ලද කුණු බාල්දි සෑහෙන ගණනක්ද, ස්භාග පහසුකම් හා වැසිකිළි පහසුකම්ද සපයා තිබිය යුතුයි. බලපත්‍රයක් ලබාගැනීමට අරමුණකොට තිබෙන ගොඩනැගිල්ලේ නේවාසිකයන් දහදෙනෙකුට එක් මැසිනිලියකට අඩු නැති ගණනක් මැසිනිලි වැසිකිළි ප්‍රමාණයක් තිබිය යුතුයි.
- (ix) ඒ ගොඩනැගිල්ලේ සෑහෙන තරමේ ජලය ලබාගැනීමේ පහසුකම් තිබිය යුතුයි. බිමට ගැනීමට ගොද වතුර සෑහෙන ප්‍රමාණයක් තිබිය යුතුයි. ස්භාග පහසුකම් සැපයිය යුත්තේ ස්භාගය කරන විට බිමට හත්තා ජලය අපවිත්‍ර නොවන පරිදිදීය.
- (x) ඒ ගොඩනැගිල්ලෙහි වෙනම මුර්තූන්ගෙයක් තිබිය යුතුයි. එහි දුම පිටවී යාමට පහසුකම් සලස්වා තිබිය යුතුයි.

15. ලැගුම්පලක සෑම බලපත්‍රකාරයෙකු විසින්ම තමාගේ නමක් "Licensed Lodging House" (බලපත්‍ර ලත් ලැගුම්පල) ගත ඉංග්‍රීසි පදය හා එහි සිංහල, දෙමළ අනුවාදන් පැහැදිලි ලෙස අදිනලද ලැල්ලක් තම ලැගුම්පලයේ පිටත කාටත් පෙනෙන තැනක එල්ලා තබාගත යුතුයි.

16. ලැගුම්පලක සෑම බලපත්‍රකාරයෙකු විසින්ම ලැගුම් පලවල් පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක්ද, බලපත්‍රයේ රුමුණකට බලපත්‍ර ලත් ස්භාගයෙහි ප්‍රමුඛ ස්භාගයක එල්ලා තැබීමට සැලැස්විය යුතුයි. තවද සුදුසු බැව් කල්හිම ප්‍රධානතුමාට හෝ එතුමා විසින් බලය පවරන ලද ගම් කොහොසුට හෝ පරීක්ෂකාර බැලීමට හැකිවන ප්‍රමාණයේ සියලුම සේවකයන්ගේ නම් හා බඩුත්ව ලිඛිත ලැබෙන පිළිවෙලින් අභිංග ලැයිස්තුවක් තබාගැනීමට සැලැස්විය යුතුයි.

17. ලැගුම්පලක කිසිම බලපත්‍රකාරයෙකු විසින් ලැගුම්පලේ නිදන කාමර වශයෙන් වෙන්කර තිබෙන කාමරවලට ලැගුම්පල වෙනත් ගම් කාමරයක කිසිවෙකුට නිදහස්ව ඉඩදිය යුතු නැත.

18. ලැබුම්පලක කිසිම බලපත්‍රකාරයකු විසින් යම් කාමරයක නිදහසීමට ප්‍රධානතුමා විසින් පලයුරු නිමකර තිබෙන අයගේ ගණනට වඩා වැඩිදෙනෙකුට ඒ කාමරයෙහි නිදහසීමට ඉඩදිය යුතු නැත. යම් කාමරයක නිදහසීමට නියමකර තිබෙන අයවලුන්ගේ ගණන ඒ කාමරයේ සාමාන්‍ය වැටුප්පොත් ගෙන් එක් එක් හතරැස් අඩි 36කට එක් අයකුට වඩා වැඩි නොවන සේ විය යුතුයි. මේ අතුරු ව්‍යවස්ථා සඳහා වයස අවුරුදු දහයට අඩු ළමයි දෙනෙකු එක් අයකු වශයෙන් ගණන් ගනු ලැබේ.

19. ලැබුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින් එක් එක් කාමරයෙහි දිග පළල හා එහි නිදහසීමට ඉඩදෙන ලද අයගේ වැඩිම ගණන දැක්වෙන ලැල්ලක් ඒ ඒ කාමරයේ එල්ලා තැබිය යුතුයි.

20. ලැබුම්පලක කිසිම බලපත්‍රකාරයකු විසින් ස්වයංපෝෂණය හා සාධාරණව කළ හැකි සහ දෙමව්පියන් හා දුරදුරුවත් වූ කල්හි මිස වෙනත් අවස්ථාවකදී වයස අවුරුදු 10ට වැඩි ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට එකම නිදහ කාමරයක නතරවී ඉදිමට ඉඩදිය යුතු නැත.

21. ලැබුම්පලක කිසිම බලපත්‍රකාරයකු විසින් තම දේපල අයිතියට කටයුතු සඳහා පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නැත. ඔහු විසින් ඒ ලැබුම්පල ඇතුළේ සාමය හා විනිත සාමය ආරක්ෂා කටයුතුයි.

22. ලැබුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම තම ලැබුම් පල පාවිච්චිකරන එක් එක් අයගේ නම, රක්ෂාව හා උපක්ෂේපය, ඔහු එහි නවාතැන් ගැනීමට පෙර නාමකාරික වශයෙන් හෝ ස්ථිර වශයෙන් සිටි ස්ථානයන් සටහන්කිරීමට ලේඛන පොතක් තබාගත යුතුයි.

23. ලැබුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම එහි එක් එක් නිදහ කාමරයේ ජනප්‍රිය දිනපතා දවසකට පෑ හතරවන වන සම්පූර්ණයෙන් විවෘතකර තැබීමට සැලැස්විය යුතුයි. එකොත් කාලගුණයේ හැටිපිටිය යම් ජනප්‍රිය වසානවලදී අවශ්‍යකම් පවත්නේ නම් එකල්හි බලපත්‍රකාරයා විසින් ඒ ජනප්‍රිය විවෘතකිරීම හෝ විවෘතව තබාගැනීමට හෝ අවශ්‍ය නැත.

24. ලැබුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ සෑම අවුරුද්දකටම හතරවරක් මාරුතු, පුති, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානමාස විසින් නියමකරනු ලබන වෙනත් යම් වකවානුවලදීත් සෑම කාමරයකම ඇතුළු කිහිපවල හා සිලිමේ සුදුසුකුණ වීමටත් ලී වැඩ කොටස්වල සුදුසුකුණ වීමට හෝ ඒවායේ හෙල්ප් සාමය හා නිවෙනම් සෙන් හා උණුසුමෙන් සේදවීමටත් වගබලාගත යුතුයි.

25. ලැබුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ලැබුම්පලේ සිසුවන් කොටස් හා එහි පරිසරයන් කාණුන් මනා තත්ත්වයකින් ගැබ්පත්‍ර ලෙසත් බලපත්‍ර ලත් ස්ථානයේ යම් කාණුවකින්, වැසිකිළියකින්, අඟුම්පිළියකින් හෝ වෙනත් අප්‍රසන්න දෙයකින් පැනහිනා දුර්ගන්ධයෙන් තොරවත් තබාගැනීමට සැලැස්විය යුතුයි. සිසුවන් ලී බඩු, උපකරණ හා මේවලට ගැබ්පත්‍ර ලෙස හා සෞඛ්‍ය සමාජන තත්ත්වයක තබාගැනීමටද සැලැස්විය යුතුයි.

26. ලැබුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම එහි සියලුම කාමර, කොල්ලර, බරද, ඉස්තෝප්පු, කාණු සහ ඒ ස්ථානයට අයත් ඉඩමක්, අඩුගණනේ දවසකට එක වරක් බැගින් මඩකන්නට ප්‍රථමයෙන් අනුගා දීමටද සැලැස්විය යුතුයි.

27. ලැබුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම පිසනු ලැබූ සියලුම ආහාර මාස්සන්ට හෝ වෙනත් ක්ෂුද්‍රප්‍රාණීන්ට පැමිණිය නොහැකි යම් පරිද්දකට තබා තිබීමට සැලැස්විය යුතුයි.

28. ලැබුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම සියලුම කැලිකුසල, හෝ අනුගා ඉවත දමන රෙඩුබොඩු හා වෙනත් අප්‍රසන්න දේවල් විශාල තුන්තනාගම්වලින් හෝ ගැල්පිනයිස් ගසබවලින් සාදන ලද අවරණයක් සහිත භාජනයකට දම්මිවා දිනපතා ඒ ගුම්භාගයෙන් ඉවත්කරමින් යුතුයි. කුණු රෙඩු එය ඇතුළුව දමන මේලාවේදී හැර හැම කල්හිම ඒ භාජනය වසා තිබිය යුතුයි.

29. කිසිම ලැබුම්පලක බලපත්‍රකාරයකු විසින් තම භූමි භාගයට යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන කවරකුමත් ඇතුළුකරගත යුතු නැත.

30. (1) ලැබුම්පලක යම් කිසිවකු යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළී සිටින්නේ නම් ඒ ලැබුම්පලේ බලපත්‍රකාරයා විසින් ඒ බව ඒ ලැබුම්පල පිටිටා තිබෙන කොටසගේ සෞඛ්‍ය පරීක්ෂකතුමාට හෝ ප්‍රධාන තුමාට හෝ විශාම දුහුමදිය යුතුයි. එහි ලැබුම්පලේ බලපත්‍ර කාරයා විසින් ප්‍රධානතුමා නියමකරන යම් මිදිකට පොදු විශදමින් ඒ ගෙයි බෙහෙත් දීමගන්වවා, විෂබීජ නාශක උපක්‍රමයකට භාජනයකොට සුදුසුකුණ ගැනීමටද ඉඩදිය යුතුයි.

(2) ඒ ස්ථානය ප්‍රධානතුමා විසින් පරීක්ෂාකර බලනු ලැබ රෝගීන්වලින් නිදහස්කරයි සහතිකකරනු ලබනතුරු (1) වැනි ඡේදයේ සඳහන් කරන ලද යම් ලැබුම්පලකට බලපත්‍රකාරයා විසින් කිසිම අයකු භාරගත යුතු නැත.

31. ලැබුම්පලක කිසිම බලපත්‍රකාරයකු විසින් ඒ ගෙයි ඇතුළේ ගවයන්, එච්චන් හෝ කුකුළන් තබාගැනීමට ඉඩදිය යුතු නැත.

32. ලැබුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ලැබුම් පලේ පාවිච්චිකරනු ලබන පැදුරු, ඇඳ ඇතිරීලි, කොට්ට, මේට්ට අදිය ගැබ්පත්‍රව හා සෞඛ්‍ය සමාජන තත්ත්වයක තැබීම පිණිස අවශ්‍ය කාලවේලාවල් අතරතුර එහි සියලුම පැදුරු, ඇඳ ඇතිරීලි, කොට්ට, මේට්ට අදිය ගැබ්පත්‍ර කරවිය යුතුයි.

33. ලැබුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ගෙට අයිති සියලුම වැසිකිළි, කෙසෙහිලි අදියේ වාඩිගන්නා තැන්, බිම හා බිත්ති ගැබ්පත්‍රව හා සෞඛ්‍ය සමාජන තත්ත්වයක තබා ගැනීම පිණිස අවශ්‍ය කාලවේලාවල් අතරතුර එහි සියලුම වාඩිගන්නා තැන්, බිම හා බිත්ති ගැබ්පත්‍ර කරවිය යුතුයි.

**මහජන හිරිහැර අඩුකිරීම**

34. යම් ගොඩනැගිල්ලක් හෝ තාපපයක් හෝ එහි සවිකරන ලද යම් දෙයක් පොදුපාරක ගමනා ගමනය කරන යම් අයකුට අහතුරු එල්ලිය හැකි යම් තත්ත්වයක පවත්නේ නම් එවිට ප්‍රධාන තුමා විසින් එහි අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත ලියවිල්ලකින් භාරකරවනු ලබන දන්වීමකින්—

- (a) යම් හදිසි අවස්ථාවක් පැමිණ තිබේ නම් දන්වීම භාරදී පැය 24ක් ඇතුළතදී අහස පහසු යන නම ඕනෑම අයකුගේ ආරක්ෂාව සඳහා (දන්වීම) ලැල්ලක් හෝ වැටක් සෑදවිය යුතු ය කියාත් ;
- (b) සෑම අවස්ථාවකදීම දන්වීම භාරදී දවස් තුනක් ඇතුළතදී ඒ ගොඩනැගිල්ල හෝ තාපපය හෝ එහි සවිකරන ලද දෙය ගසනිමක් කිරීමට හෝ අලුත් වැඩිසාකිරීමට සැලැස්විය යුතු ය කියාත් ;

නියමකළ හැකිය.

35. (i) 34 වැනි අතුරු ව්‍යවස්ථා යටතේ යම් දන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින් හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉටුකළ යුතුයි.

(ii) 34 වැනි අතුරු ව්‍යවස්ථා යටතේ භාරකරන ලද දන්වීමක නියමයන් ඉටුකිරීම පැහැරහැර තිබෙන නොහොත් ඉටුකිරීමට බැරිය කියා ප්‍රකාශකර තිබෙන කවර විටකදී වුවත් ප්‍රධානතුමා විසින්, යම්කිසි විශේෂ අයකුට ඒ දන්වීමෙන් කළයුතු නිබන්දන ඒ කටයුතු කරන මෙන් බලය පැදිරිය හැකිවන හැර ඒ සඳහා දරන්නට යෙදුන විශදම් එහි අයිතිකාරයාගෙන් හෝ පදිංචි කාරයාගෙන් කාය්‍ය සහාවට එක්නට නිලුණ ණයක් පරිද්දෙන් අයකරගතද හැකි වන්නේය.

36. (i) යම්කිසි ගෙයක් හෝ ගොඩනැගිල්ලක් හෝ බොහෝ අයිතිකාරයකු තත්ත්වයක හෝ එහි පදිංචිව සිටින අයගේ නොහොත් අසල්වැසියන්ගේ, සෞඛ්‍යයට බාධාවන තරම් කැඩිලිදිගිස තත්ත්වයක හෝ නිබන්දනයේ පෙනෙන කවර විටකදී වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගෙයි නොහොත් ගොඩනැගිල්ලේ අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත හෝ භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දන්වීමකින් ඒ දන්වීමේ සඳහන් කාලසීමාවක් තුළ ඒ දන්වීමේ සඳහන් කොට ඇති කටයුතු කරනට ඕනෑම කියා නියම කරන හැකිය.

(ii) (i) වැනි ඡේදය යටතේ දන්වීමක් භාරකරනු ලැබූ හැම අයිතිකාරයකු විසින් හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉටුකළයුතු වන්නේය. යම්කිසි ඒ දන්වීමේ නියමයන් ඉටු නොකරයි නම් කෑනහොත් ඉටුකිරීම පැහැර හරිනම් එවිට ප්‍රධානතුමා විසින් එහි සඳහන් වැඩකරවා ඒ සඳහා දරන්නට යෙදුන විශදම් කාය්‍ය සහාවට අයවිය යුතුව තිබෙන ණයක් මෙන් අයකරගත හැකිය.

37. ගම්ප්‍රදේශය ඇතුළත වූ සෑම ගෙයකම අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් තමාගේ ගෙයි අඩුගණනේ අවුරුද්දකට එක වරක් බැගින් හා යම්කිසි වසංගත රෝගයක් පැතිරීමට හේතුකොටගෙන එසේ කිරීම අවශ්‍යකරයි කාය්‍ය සහාවට හේතුකොටගෙන කල්හි ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් කරනු ලබන දන්වීමක සඳහන් වෙනත් යම් මේලාවකදී හුණු හෝ වෙනත් සුදුසු ද්‍රව්‍යයක් හෝ යා සුදුකරවිය යුතුයි.

38. කිසිවකු විසින්, ගෙදරදොරේ වැඩිලට හැර වෙනත් කටයුතු සඳහා බිදිනලද පොල්ගෙඩිවල වතුර යම්කිසි පොදු මාවතක හෝ අභිපාරක හෝ පොදු ස්ථානයක හෝ මිනිසුන් පදිංචි ගෙයක සිට යාර එකයිගසක් ඇතුළත හෝ විසිගොකළ යුතුයි.

39. කිසිවකු විසින් මැරුණු කිසිම සතුගේ මළ කුණක් වෙත අයකුට අයිතිවූ ඉඩමක හෝ භූමිභාගයක හෝ අවිචාර අගුමින් තැන්පත් නොකළ යුතුයි.

40. (1) යම්කිසි සහස් හෝ සහස් අන්තක් හෝ සහස් සහස් හෝ සහස් වෙනම කොටසක් යම්කිසි පොදු මාවතක ගමනා ගමනය කරන අයගේ ආරක්ෂාවට ආනතුරු ඵලදායී හැකි කාර්යයක් පවත්වානු, විට ප්‍රධානතමය විසින් ඒ සහ පිහිටි ඉඩමේ පදිංචි කාරයා වෙත නොහොත් අයිතිකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින්, ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන කාර්යයට අදාළව වූ ඒ සහ හෝ ඒ අන්තක් හෝ සහස් හෝ සහස් වෙනම කොටස බැඳී සහස්කරුන්ට හෝ කාරයා ඉඩමක් කර දීමට ඕනෑම කාරයා එකී අයිතිකාරයාට නොහොත් පදිංචි කාරයාට නියම කළ හැකිය.

(2) (1) ඡේදය යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයා හෝ පදිංචිකාරයා විසින්ම එකී දැන්වීමේ සඳහන් කාර්යයට අදාළව වූ ඒ සහ හෝ ඒ අන්තක් හෝ සහස් හෝ සහස් වෙනම කොටස බැඳී සහස්කරුන්ට හෝ කාරයා ඉඩමක් කර දීමට ඕනෑම කාරයා එකී අයිතිකාරයාට නොහොත් පදිංචි කාරයාට නියම කළ හැකිය.

41. කරත්තයක් අඛණ්ඩව ගිය විටෙක මිස නැත්නම් ඒ කරත්තයට බඩු පැවීමේ සඳහා හෝ එයින් බඩු බැම සඳහා හෝ ගතවන කාර්යයට මිඩා දීර්ඝ කාලයක් තුළ කිසිවක් විසින් කිසිම පොදු මාවතක හෝ අභිපාරක භාරකරුම් හෝ තබාගැනීම නොකට යුතුයි.

42. කිසිවකු විසින්, කිසියම් ජප තහවුරුවක්, කොළයක් හෝ කඩදසියක් හෝ වෙන අනුමැතියක් ජපකිරීමක් වෙත අයකුගේ ඉඩමක නැත්පත් කිරීම හෝ වැලඳීම නොකළ යුතුයි.

43. කිසිවකු විසින්—

- (a) යම් ගොඩනැගිල්ලක හෝ කාට්ට් පෙහෙත නැතක කිසිම අසහන පිංතූරයක් හෝ විහිටි රූපයක් ඇදීම හෝ නින්ද සහගතවූ හෝ අප්‍රියවූ වාක්‍යයක් ලිවීම හෝ මහජනයාගේ යම්කුම අපහාසයක් විය හැකිවූ හෝ මහජන සහායවිය කෙලෙසයන්නා වූ හෝ වෙනත් යම් ක්‍රියාවක් කිරීම හෝ;
- (b) අන්‍යයන්ගේ සද්ධර්ම හැකිවීමට හානිවන සේ නමාගේ ඉඩමේ හෝ වෙන කෙනකුගේ ඉඩමක හෝ යම්කිසි ගම්බද මාවතක හෝ අභිපාරක හෝ ඒ සඳහා විශේෂයෙන් සපයනු ලැබූ සහායකින් බැහැරවූ යම් සහායක කර්තව්‍යයක් කිරීම;
- (c) වෙනත් යම් කෙනෙකුට අයිති ඉඩමක හෝ යම් පොදු සහායකකට හෝ පොදු මාවතකට හෝ අභිපාරකට කුණකාලයක් හෝ සහිපයට බාධා වන දේවල් හෝ ප්‍රයෝජනකර, ගත නොහැකි ද්‍රව්‍ය හෝ වෙනත් යම් දෙයක් විසිකිරීම; හෝ
- (d) වෙනත් යම් කෙනෙකුගේ ගෙට ගල් ගැසීම හෝ කැලීකසල විසිකිරීම; හෝ
- (e) සතුන් හඟගැනීමෙන් හා වූ යම් විදියකට යම්කිසි ගම්බද මාවතක, අභිපාරක, මාගීයක හෝ ප්‍රසිද්ධ සහායක යම් පැදුරක්, රේද්දක් හෝ වෙනත් ද්‍රව්‍යයක් ප්‍රදීනය කිරීම; හෝ
- (f) යම්කිසි පොදු මාවතක, පාරක, මාගීයක හෝ ප්‍රසිද්ධ සහායක ලාබාල වියක් වූ දැරුවන්ට සෙල්ලම් කිරීමට, හෝ එහා මෙහා දුවපැන ඇඳීමට හෝ එහි මහජනයාට හිරිහැර ගෙනදෙන යම්කිසි කිරීමට ඉඩහැරීම; හෝ

නොකට යුතුයි.

ගබොල්, උර් හෝ හුණු පෝරණු

- 44. (a) පෝරණුව පිහිටුවීමට අදහස්කරණ සහාය ප්‍රධාන තුමා විසින් අනුමතකරනු ලැබේ;
- (b) පෝරණුව සඳහා පාලිවිකිරීමට අදහස්කරන ගබොල් නැගිල්ලේ වහල කල්පවන යම් ද්‍රව්‍යයකින් සාදනු ලැබේ;
- (c) ඒ ගොඩනැගිල්ල යම් ක්‍රියාකාරී සිට අඩුගණයේ අභි ඵලදායී පහසකට ආර්ථික පිහිටාය;
- (d) එයින් පිටවන අප්‍රියවූ හෝ අප්‍රියවූ ද්‍රව්‍යය වාසය හෝ ගැස් අහස පහසු අයගේ සෞඛ්‍යයට හෝ පහසුකම් වලට අහිතකරී නොවන විධියකට සිටකරලීමට ඒ ගබොල් නැගිල්ලෙහි කඩුල් සපයන ලද්දකි;
- (e) ඒ සහායකේ සෑහෙන තරම් වැසිකිලි පහසුකම් සපයන ලද්දකි;
- (f) සේදීමේ කටයුතු සඳහා සහ සීමට සෑහෙන තරම් ජලය සපයන ලද්දකි; හා
- (g) පුළුල්වන ලද හුණු, ගබොල් හෝ උර් ගබොල්කර නැගීම පිණිස අඩුගණයේ හතරැස් අභි ඵලදායී ඵලදායී වර්ගයක ඇත්තාවූ හා කල්පවන ද්‍රව්‍යයකින් සාදන ලද්දකි විශේෂ කාර්යයක් ඇතුළුව;

නිබන්ධනයක් මිස නැත්නම් කිසිවකුට ගබොල්, උර් හෝ හුණු පෝරණුවක් සඳහා ලියසත්ස් බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත්තේය.

45. ගබොල්, උර් හෝ හුණු පෝරණුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම තම පෝරණුවෙන් පිටවන කාට්ට් පෙහෙත නැතක ඉංග්‍රීසි, සිංහල හා දේමළ භාෂාවලින් ලියන ලද ස්වකීය නමක් කාරණයේ ගැටීමට “Licenced Lime Kiln” (බලපත්‍රලත් හුණු පෝරණුව), “Licenced Brick Kiln” (බලපත්‍රලත් ගබොල් පෝරණුව), “Licenced Tile Kiln.” (බලපත්‍රලත් උර් පෝරණුව) යන පදය හා එහි සිංහල හා දේමළ අනුරාදයන් පැහැදිලි ලෙස අදිනලද ලැල්ලක් එල්ලා තැබිය යුතුයි.

46. ගබොල්, උර් හෝ හුණු පෝරණුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ සහාය ඉඩපවිත්‍ර හා සෞඛ්‍යය සම්පන්න තත්වයක තබාගැනීමට අවශ්‍ය සියලුම විධිවිධාන යෙදිය යුතුයි.

47. ප්‍රධානතමය විසින් හෝ එතුමා විසින් පිහිටු පරිදි ලියවිල්ලකින් බලපත්‍ර පවතී නිබන්ධනය කෙනෙකු විසින් හෝ පෙන්වා සිටින නිබන්ධනයකට ගබොල්, උර් හෝ හුණු පෝරණුවක සෑම බලපත්‍රකාරයෙකු විසින්ම තම බලපත්‍රය පෙන්වා සිටිය යුතුයි.

48. ගබොල්, උර් හෝ හුණු පෝරණුවක කිසිම බලපත්‍රකාරයකු විසින් අභේද්‍යවූ සියලුම සෞඛ්‍යයට හෝ පහසුකම්වලට බාධාවක් හෝ අවහිරයක් නොවන විධියට ගබොල්, උර් හෝ හුණු පිවිසිය යුතු නැත.

49. ගබොල්, උර් හෝ හුණු පෝරණුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම බලපත්‍රලත් සහායකේ පුළුල්ව නැතක ගබොල්, උර් හෝ හුණු පෝරණු පිලිබදවූ මේ අතුරු ව්‍යවස්ථාවලින් ඉංග්‍රීසි, සිංහල හා දේමළ පිටපතක් ප්‍රදීනය කරවිය යුතුයි.

මැලේරියා උණ වැළැක්වීම

50. මනෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින්, මදුරුවන්ගේ හෝ රෝගවාහක කුණුප්‍රාණීන්ගේ වැඩිම ඇති විය හැකි සියලුම භාජන එකී ඉඩමෙන් ඉවත් කළ යුතුය; නැතහොත් ඉවත්කර විය යුතුයි.

පොකුණු, වතුර මුළුමල්, වසානැති අහල් හා වැසිකිලි කාණු යන මේවායින් වතුර බැසයාමට සැලැස්වීම

51. මනෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින්, ඒ ඉඩමේ යම් නිවසක සිට ධාර ගැටක දුර ප්‍රමාණයක් ඇතුළත පිහිටා නිබන්ධනය සියලුම පොකුණු, වතුර මුළුමල්, වසානැති අහල්, වැසිකිලි කාණු හෝ කාණුවලින් බැස යන දේවල්, කුණු වතුර, අපවිත්‍ර ද්‍රව්‍ය හෝ අප්‍රියකරවූ අනුමත නැතහොත් සහිපයට බාධා ගෙනදිය හැකිවූ යම් ද්‍රව්‍යයක් එකතුවී තිබෙන්නාවූ හෝ එකතුවීමට පිණිස පාවිච්චිකළාවූ වෙනත් සහායක මේවාට කාණු දැමීමට, ඒවා ඉඩපවිත්‍ර කිරීමට, වැසීමට හෝ ගොඩකිරීමට සැලැස්විය යුතුයි.

කලකට පමණක් පවත්නාවූ හෝ සෑම කල්කීම පවත්නාවූ හෝ ස්පෘශ්‍යයෙන් බෝවෙන්නාවූ රෝග

52. (1) ප්‍රධානතමය විසින් හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලපත්‍ර පවරනලද යම් කිසිවකු විසින් හෝ කලකට පමණක් පවත්නාවූ හෝ සෑම කල්කීම පවත්නාවූ හෝ ස්පෘශ්‍යයෙන් බෝවෙන්නාවූ සහිපයට ඇති රෝගයකින් පෙළෙන අයකු සිටින යම් ගෙයක නොහොත් ගොඩනැගිල්ලක කාට්ට් පෙහෙත බාහිර කොටසක සලකුණක් තබා නොහොත් තැබීමට සලස්වා ඒ සලකුණ එතුමාට සුදුසුකම් හැඟෙන යම් කාර්යයකට සවිකර තැබීම නිත්‍යනුකූල වන්නේය.

(2) ප්‍රධාන තුමාගේ අවසරය නැතුව කිසිවකු විසින් එබඳු කිසිම ලකුණක් ඉවත්කිරීම හෝ මකාදැමීම හෝ නොකට යුතුයි.

53. 52 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් යම් රෝගයකින් පෙළෙන කිසිවකු විසින් කිසිම මහජනකට, අභිපාරකට හෝ පොදු සහායකට මනෑමෙන් පැමිණිය යුතු නැත.

54. කිසිවකු විසින් 52 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් යම් රෝගයකින් පෙළෙන යම් පුද්ගලයකු හෝ කෙනෙකු මනෑමෙන් යම්කිසි පාරකට, අභිපාරකට; හෝ පොදු සහායකට යෙනඒම හෝ එබඳු තැනකට පමුණුවීම හෝ නොකට යුතුයි.

55. 52 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් රෝගවලින් යම් රෝගයකින් පෙළෙන යම් කෙනෙකු මැරුණුවීමට මරණය සිදුවූ සහායකේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ මැරුණුවූ අයගේ කිසිවකු වැසිකිලි පිරිමි නැද්ද යන විසින් ඒ අය මනෑම ඉමදෙනකිරීම ගැන හෝ අදහස කිරීම ගැන වගකිවයුතු වන්නේය. එකී අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ නැද්ද යන විසින් හෝ එසේ ඉමදෙන කිරීම නොහොත් අදහස කිරීම පැහැර හැරියොත් හෝ එසේ කිරීමට එබඳු කෙනෙකු නොසිටියොත් කාර්ය සභාව විසින් ඒ මහජන රෝග ඉමදෙනකිරීම නොහොත් අදහස කිරීමට සැලැස්විය යුතුයි. තවද එසේ කිරීමෙන් දරන්ට යෙදුන විදේම එකී අයිතිකාරයාගෙන්, පදිංචිකාරයාගෙන් හෝ පිරිමි නැද්ද යන සහායක සභාවට එන්ම නිබන්ධනයක් පරිද්දෙන් අසකරගත හැකිකි.

ගවයන් ආදි සතුන් ආලේඛනීය හා බැඳ තැබීම

56. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් විවිධ පරිදි ලියවිල්ලකින් බලපාලන මහලා මහලා විසින් හෝ සුදුසු වෘත්තීය කල්කිම් මහලා ගවමඩුවකට, සාරාලයකට, එදමින් හෝ බැට්ටුවක් දමා ආදි කොරවුම්කට හෝ උරු කොටුවකට ඇතුළු පරික්ෂා කිරීම නිත්‍යානුකූල වන්නේය.

57. අධිකාරියා විසින් මහලා ගවමඩුවක, සාරාලයක එදමන්න හෝ බැට්ටුවක් දමන කොරවුමක හෝ උරු කොටුවක හෝ බදුකාරයා විසින් හෝ (1) හැම කල්කිම් එකී මඩුව, සාරාලය, කොරවුම් හෝ කොටුව සෑදීම සම්පන්න කරවීමක නොමැතිවීමට; (2) ඒ සතුන්ගේ අඟුළු හා ඒ සාරාලයේ තිබෙන වෙනත් කැලීකපු දිනපතා ඒ සාරාලයෙන් ඉවත්කොට මහජනයාට කරදරයක් නොවන ගම් පරිද්දකින් ඒවාට හුදුසුසේ කිරීමට; අවශ්‍ය සෑම දෙයක්ම කිරීමට මහලාගෙන යුතුයි.

දඩවනේ යන ගවයන්

58. (1) ගම් ප්‍රදේශය තුළ යම්කිසි පොදු මාවතක හෝ අධි පාරකදඩාවක් හැසිරෙන සියළුම ගවයන්, බැට්ටුවක් හා එළුවන් ආදිය බැඳගත්වීම ඒ සඳහා කාර්ය සහාය වීමට පිහිටුවා තිබෙන සතුන් දමන කොටුවට දැමිය යුතුයි.

(2) දඩවනේ යන සතුන් දමන, කොටුවේ බිඳිනලද යම් සතුකු ඉන් ඉවත්කරගෙන යාමට මත්තෙන් අයකළ යුතු වූ යාන්ත්‍රව පහත දැක්වෙන සේ ගණන් බැලිය යුතුයි:—

- දවසකට හෝ දවසකින් කොටසකට හෝ කොටුවට දමන එක් සතකුට, හත පණහකි.
- (කැම පසයන ලද්දේ නම්) දවසකට හෝ දවසකින් කොටසකට හෝ කැම සඳහා එක් සතකුට ගත වියහකි.

සතුන්ට වැළඳෙන රෝග මදිනග කිරීම

59. ගම් ගව මහලාගෙයකින් හෝ වෙනත් පැතිර පවත්නා සුළු කොහොත් සාධකයෙන් බෝවෙන්නාවූ රෝගයකින් හෝ පෙළෙන ගම් සතුකු අයිතිව හෝ හාරම හිටින අය විසින්—

- (1) ඒ සතා වෙන්කොට තබා මහලා ඒ රෝගය පිළිබඳ තොරතුරු ප්‍රධානතුමාට දැනුම්දීම;
- (2) ප්‍රධානතුමා විසින් දක්වනු ලබන ගම් සහනයකට ඒ සතා ගෙනයාස් ඒ සහනයෙහි උරු සාන්තුවීමට හෝ පිලියම්කිරීමට ප්‍රධානතුමා විසින් බලපාලන පවර තිබෙන ගම් කෙනකු හාරගේ කැපීම;
- (3) ඒ සතාගේ අඟුළු, උරු සිටි කොළරෙහි ආදිය හා උරු මැරුණේ උරු මලකුණක් පුළුවා හෝ හැලිතින් අඹි ගසකට අඹුගොවු වලක වලඋරු ඒ සතා උරු සිටි මඩුවේ හෝ සාරාලයේ රෝග බිජු විනාශකර දැමීම;
- (4) නිරෝගි ගවයන් ලගට ගන්නට මත්තෙන් නම් ගවයන් ආදි පැළඳ සිටි වස්තූන් සුඛ පවිත්‍රකොට ඒවාගේ රෝග බිජු විනාශකර දැමීම; හා
- (5) ඒ සතාට සම්පූර්ණ සුවය ලැබී දවස් දහහතරක් ඉකුත්වී යන තුරු වෙනත් ගම් නිරෝගී සතුකු සමග කැපීමෙන් උරු පිළිස්වාලීමට අවශ්‍ය සියලුම කටයුතු විධිවිධාන සැලැස්වීම;

මහලාගේ යුතුකම වන්නේය.

60. (1) 59 (1) වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ තොරතුරු දැනුම්දෙනු ලැබූ ප්‍රධානතුමා විසින් අණබෙරයක් නිකුත්කර වගකීමක් හෝ එතුමාට මැනවිසි හැඟෙන වෙනත් ගම් අන්දමකින් හෝ මුළු ගම් ප්‍රදේශයම හෝ එයින් ගම් විශේෂ කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් බව ප්‍රකාශ කළ යුතුයි.

(2) 1 වැනි පෙද්ග යටතේ ගම් ප්‍රදේශය හෝ එයින් ගම් විශේෂ කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් ඇති ප්‍රකාශකරනු ලැබූ ප්‍රධානතුමා විසින් ඒ රෝගයෙන් පෙළෙන්නේයයි අවසාන වරට දැනගත්ම ලැබුණ සතාට සුවය ලැබුණ දින සිට හෝ උරු මැරුණ දින සිට හෝ දවස් දහහතරක් ඉකුත්වී ගිය පසු (1) වැනි පෙද්ගේ සඳහන් කරන ලද ප්‍රකාශයටම ඒ ගම් ප්‍රදේශය හෝ එහි කොටස හෝ එකී රෝගයෙන් නිදහස් යැයි ප්‍රකාශ කළ යුතුයි.

61. 60 (1) වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ ගම් ප්‍රදේශය හෝ එහි ගම් විශේෂ කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් බවට ප්‍රකාශකර තිබෙන කල්හි—

- (1) කිසිවකු විසින් ඒ රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළට ගම් ගවයකු ගෙන ඒම හෝ ඒ ප්‍රදේශයෙන් පිටතට ගම් ගවයකු ගෙන යෑම හෝ නොකළ යුතුයි;

(2) රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළද, රෝගය පැතිර පවත්නා ප්‍රදේශය ගම් ප්‍රදේශයෙන් කොටසක්ව පවත්නා කල්හි ඒ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයේ සිටි සතුකු එකක අළු විස්කමගෙන ප්‍රදේශය තුළද; පදිංචි සියලුම ගවයන්ගේ විසින් හා ගවයන් හාරම සිටින අය විසින් නම් ගවයන් දඩවනේ යෑමෙන් වළක්වාලීම පිණිස බැඳ හෝ ගොදව කොටුවකට හෝ තබා ගත යුතුයි;

(3) රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළ ගම් සතුකුගේ නොවලඋරු ලද මලකුණක් තිබෙනවා දක්නට ලැබෙන සෑම අයකු විසින්ම ඒ වග ප්‍රධානතුමාට දැනුම් දිය යුතුයි; ප්‍රධානතුමා විසින් එය 59 (3) වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරන ලද ප්‍රකාශයට, වලඋරු දැමීමට සැලැස්විය යුතුයි;

(4) කිසිවකු විසින් ඒ රෝගයෙන් මලා වූ සතුකුගේ මල කුණ වලඋරු පු නැතිව ගොඩගැනීම හෝ මොනම කාරණයක් සඳහාම ඒ මලකුණෙන් මස්, හම, අං, සුර හෝ වෙනත් කොටස්, ඉවත්කිරීමෙන් තබාගැනීම හෝ නොකට යුතුයි.

(5) රෝගයෙන් පෙළෙන සතුකු සිටි සෑම ගවපව්ව කිමියකු විසින්ම ප්‍රධානතුමා අණකරන කවර විටෙකදී වුවත් නම් ගවයන් ගම් ගම් ප්‍රතිකාරවලට හාජනයකරවීමට ප්‍රධානතුමා විසින් නියමකරනු ලබන ගම් ගම් අයළුවන් ලවා ඒ ගවයන්ගේ ගම් ගම් සාරවලට බෙහෙත් විද්දවීම හෝ කටයුතුයි.

ගවමඩු, ගාල් හා නැවතුම්පලවල්

62. (1) ඒ සඳහා ප්‍රධානතුමාගෙන් ලබාගන්නා ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් මහජනයාගේ ප්‍රයෝජනය සඳහා ගවමඩුවක්, ගාලක් හෝ නැවතුම්පලක් කිහිටුවාගෙන යාම හෝ පවත්වාගෙන යාම නොකළ යුතුයි.

(2) සෑම බලපත්‍රයක්ම 60 මැනි අතරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු කරනු නොලැබූවොත් එක් එක් අවුරුද්දේ දෙසැම්බර් මස 31 වෙනිදාට අවසාන වන්නේය.

63. ගවමඩුවක, ගාලක හෝ නැවතුම්පලක සෑම බලපත්‍ර කාරයකු විසින්ම ඒ ගවමඩුවේ හෝ නැවතුම්පලේ අයකළ හැකි යාන්ත්‍රවල සටහනක් සිංහලෙන් ලියවා ගවමඩුවේ, ගාලේ හෝ නැවතුම්පලේ කාවන් පෙනෙන සාරාලයක ප්‍රදේශය කරවිය යුතුයි.

64. ගවමඩුවක, ගාලක හෝ නැවතුම්පලක සෑම බලපත්‍ර කාරයකු විසින්ම—

- (1) ගවමඩුවේ, ගාලේ හෝ නැවතුම්පලේ ඉම්භාගය සෑදීම සම්පන්න කරවීමක නොගත යුතු වූයත් හැර;
- (2) ගවමඩුවේ, ගාලේ හෝ නැවතුම්පලේ යම්කිසි සුදුවක් හෝ භොමනා හැසිරීමක් හෝ ඇතිවීමට ඉඩ නොදිය යුතුයි.

65. සෑම ගාලක හෝ නැවතුම්පලකම බලපත්‍රකාරයා විසින් එහි කරත්ත නාකරකර කැපීම සඳහා විශේෂ ඉඩම් කැබෙල්ලක් සපයා තිබිය යුතුයි.

66. ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් ලියවිල්ලකින් නිසිපරිදි බලපාලන පවරනලද මහලා අයකු විසින් සෑම සුදුසු වේලාවලදීම ගවමඩුවට, ගාලට හෝ නැවතුම්පලට ඇතුළු පරීක්ෂාකර බැලීම නිත්‍යානුකූල වන්නේය. නවද බලපත්‍රකාරයා විසින් හෝ එය හාරම සිටින අය විසින් බහුට අවශ්‍ය සියලුම ආධාර දිය යුතුයි.

67. වසංගත රෝගයක් පවත්නා කාලයකදී මහජනයාගේ හිත පිණිස ගම් බලපත්‍රයක් නගනමිනිරීම අවශ්‍ය වන්නේ නම් ප්‍රධානතුමා විසින් ගවමඩුවක්, ගාලක් හෝ නැවතුම්පලක් සඳහා වූ මහලා ම බලපත්‍රයක් යම්කිසි කාලසීමාවකට අවලංගුකිරීම නිත්‍යානුකූල වන්නේය.

68. ගවමඩු, ගාල් හා නැවතුම්පලවල් සම්බන්ධව මේ අනුරූ ව්‍යවස්ථාවලින් යමක් කඩකිරීම නිසා ගම් බලපත්‍රකාරයකු දෙවෙනි වරට හෝ ඊට පසු වාරයක ගම්බද උසාවියක් මගින් වරදකාරයා කරනු ලැබුවොත් ඒ උසාවියෙන් නිමකරනු ලබන වෙනත් ගම් දඬුවම්කට අතිරේක වශයෙන් බහුගේ බලපත්‍රය අවලංගු කිරීමද නිත්‍යානුකූල වන්නේය. නවද එසේ අවලංගු කිරීම නිසා මොනම අලාභයක්වත් අගකරගැනීමට බලපත්‍ර කාරයාට අයිතිවාසිකමක් නැත.

මස් වෙළඳුම්

69. (1) සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගේ රෙකමිත පිට ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් දරන්නේ ගම් මිස නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිම කඩයක් හෝ (වෙළඳුම්පලකින් බාහිරවූ සාරාලයක්) මස් විකිණීම පිණිස පාවිච්චි නොකළ යුතුයි.

(2) මේ අනුරූ ව්‍යවස්ථාවේ (1) වැනි පෙද්ග යටතේ නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක්ම එය 79 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස නිසිවක් මැනිදාට අවසාන වන්නේය.



70. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම තමාට අයත් ඒ ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන තැනක තමාගේ නමත්, "Licensed Meat's Stall" යන පදය හා එහි සිංහල හා දෙමළ අනුවාදත් පැහැදිලි ලෙස ලියනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

71. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම—

- (a) ප්‍රධානතුවාට හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් කෙනෙකුට සුදුසු වූ හැම කල්හිම පරීක්ෂාකර බැලිය හැකිවන පරිද්දෙන්, තමා ලග තිබෙන කිසිදු හෝ යම් යම් කොටස් හැර අවශ්‍ය කොටස් එක් එක් අවුරුද්දේ මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදීත්, ප්‍රධානතුවා විසින් ලියවිල්ලකින් නියමිතවන වෙනත් යම් යම් කාලවලදීත් සුදුසුකම් ගැවීමටද;
- (b) සෑම කාමරයකම බිත්තිවල විදුරු ගඩොල් අල්ලා තිබෙන්නාවූ හෝ සිමෙන්තියෙන් කපලාරු කරනු ලැබ තිබෙන්නාවූ හෝ යම් යම් කොටස් හැර අවශ්‍ය කොටස් එක් එක් අවුරුද්දේ මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදීත්, ප්‍රධානතුවා විසින් ලියවිල්ලකින් නියමිතවන වෙනත් යම් යම් කාලවලදීත් සුදුසුකම් ගැවීමටද;
- (c) එක් එක් අවුරුද්දේ මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදීත්, ප්‍රධානතුවා විසින් ලියවිල්ලකින් නියමිතවන වෙනත් යම් යම් කාලවලදීත් එහි ලියෙත් කළ වැඩ කොටස්වල සුදුසුකම් ගැවීමට හෝ ඒ කොටස්වල තෙල් සායම් හා නිඛිනම් ඒවා සබන්. ගා ලඤ්චතුරෙන් සේදවීමටද;
- (d) සෑම දවසකම එක් වරක් බැසින් බලපත්‍රයේ දක්වා ඇති වේලාවට එහි බිම, බිත්තිවල ගඩොල් අල්ලා තිබෙන හෝ සිමෙන්ති දමා තිබෙන කොටස්, මේස හා මස් කැවීමට ආධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටත් උලා සෝදුම්වීමටද;
- (e) මස්කඩේ පාවිච්චිකරන සියලුම කොටස් මලකඩ නොකන අන්දමට හොදට බප දමා තබාගැනීමටද;
- (f) ඒ ස්ථානයේ හැම කොටසක්ම හා සියලුම ලී බඩු උපකරණ හා මේවලට ගුඩපවිත්‍රවත් මහා තත්කයකත් තබා ගැනීමටද;
- (g) ඒ ස්ථානයේ සනීපාරක්ෂක ප්‍රතිපත්ති අනුමාදනලද කුණු බාල්දියක් තබා තිබීමටද;
- (h) ඒ ස්ථානය තුළ ඕනෑම සේවකයකුට පහසුවෙන් පැමිණිය හැකි තැනක අඩු ගණයේ එක පහසුකමක්වත් තබා තිබීමටද;
- (i) සියලුම කුණු කසල තුත්තනාමවිලින් හෝ ගැල්වනයිස් ගැබවිලින් හෝ සාදනලද්දවූ මුඛියක් සහිතවූද භාජනයකට දම්මො දම්සකට එක වරක් බැසින් එය ඒ ස්ථානයෙන් ඉවත් කරවා ගුඩපවිත්‍ර කිරීමටද;
- (j) ඒ ස්ථානයෙහි බිමට සුදුසු ජලය සැපයෙන තරම් සැප සීමට; හා
- (k) මේ අතුරු වෘත්තීයවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක් රැඳුණු කාර්වා ඒ ස්ථානයේ කාටත් පෙනෙන තැනක එල්ලා තැබීමටද;

සැලැස්විය යුතු වන්නේය.

72. කිසිවකු විසින් මස්කඩයක් තුළ කෙළගැසීමට සපයා තිබෙන පහසුකමට මේ වන තැනකට කෙළ ගැසිය යුතු නැත.

73. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩේ මගින් හෝ කොට්ඨාස තබාගත යුතුමාත් හැර එහි මිශුල් තිබෙනවා දුටුවොත් වහාම ඒ සියලුම මිශුල් විදුරු කැවිලිවත් පුරවා සිමෙන්තියෙන් කපලාරු කරවිය යුතුයි.

74. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය නිදහැනීමේ හෝ යම් සහකු හෝ පක්ෂියකු හෝ ඒ කඩේ කටයුතු සඳහා අවශ්‍ය නොවූ යම් බඩුමත් තබාගැනීමේ හෝ ස්ථානයක් වශයෙන් පාවිච්චි කිරීමට ඉඩදිය යුතු නැත.

75. යම්කිසි සම මෝගයකින්, වයංගන රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙළු සිරියාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්ත කිරීමේ යෙදී සිරියාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝගීපරයන් මෝරු ලැබීමට හතමන කාරණාවක් පසුවන තෙක් බලපත්‍ර ලත් මස් කඩයකට ඇතුල්වීම හෝ ඒ මස්කඩෙන් මස් ගෙනයාම හෝ ඒ මස්කඩේට මස් ගෙනඒමද ඇතුළුව ඒ මස්කඩේ සම්බන්ධයෙන්වූ කිසිම කටයුත්තකට සහභාගි වීම හෝ නොකළ යුතුයි.

76. ප්‍රධානතුවා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම කෙනෙකු විසින් හෝ සුදුසු වූ හැම කල්හිම මහා මස් කඩයකට ඇතුල්වී පරීක්ෂාකිරීම නීත්‍යානුකූලය. ඒ මස් කඩේ බලපත්‍රකාරයා විසින් හෝ එය හැරවී සිටින අය විසින් බහුට අවශ්‍ය සෑම ආධාරයක්දී දිය යුතුයි.

77. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මස් පිණිස සකුන් මැරීමේ අභ්‍යුපනෙන් (201 වැනි පරිච්ඡේදයේ) 21 වැනි වගන්තිය යටතේ ප්‍රකාශයට ප්‍රතිකරනු ලැබූවාදුද යම් ප්‍රදේශය ඇතුළත පිහිටියාවූද ප්‍රසිද්ධ මස්මඩුවකදී හෝ මස් පිණිස සකුන් මැරීම සඳහා එකී අභ්‍යුපනෙන් 11 වැනි වගන්තිය යටතේ නියමිතවලද ස්ථානයකදී හෝ එකී අභ්‍යුපනෙන් 14 වැනි වගන්තිය යටතේ නිකුත්කරනු ලැබූ බලයක් පිට හෝ මරණලද සහකුගේ මස් හැර වෙන කිසිම මස්ක් ඒ කඩය තුළ විකිණීම හෝ විකිණීමට තැබීම හෝ නොකළ යුතුයි.

78. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මස් විකිණීම පිණිස දිනපතා උදේ 7 සිට දවල් 10 දක්වාත් සවස 3 සිට රාත්‍රී 7 දක්වාත් විවෘතව තබාගත යුතුයි.

79. මස් කඩ පිලිබදවූ මේ අතුරු වෘත්තීයවලින් යමක් කඩකිරීම නිසා යම් බලපත්‍රකාරයකු දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් වරදකාරයා බව ගම්බද උපාධියකදී බප්‍රකරනු ලැබුවහොත් ඒ උපාධියෙන් නියමකරන වෙනත් යම් දඬුවමකට අතිරේක වශයෙන් ඒ බලපත්‍රකාරයාගේ බලපත්‍රය අවලංගු කිරීමද නීත්‍යානුකූල වන්නේය. තවද එසේ අවලංගුකිරීමෙන් ගැන ඒ බලපත්‍රකාරයාට මොනම අලාභයක්වත් අයකරගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

අලුත් මාර්ග

80. ඒ සඳහා ප්‍රධානතුවාගෙන් විබිඳු පරිදි ලබාගත් බල පත්‍රයක් පිට මේ නැත්නම් කිසිවකු විසින් අලුත් මාර් කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එසේ නිකුත්කරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස නිවැරදිවීමට අවසාන වන්නේය.

81. යම් අලුත් මාර් කඩයක් පවත්වාගෙන යාමට බලා පොරොන්දු වන ස්ථානයක් පහත දැක්වෙන නියමයන්ට එකඟව පවත්වන්නේ නම් මේ නැත්නම් කිසිවකු ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. එනම්:—

- (a) ඒ ස්ථානය මහා තත්කයක හොදට වාතාශ්‍රය හා හොදට ආලෝකය ඇතුළු තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම, විවෘතකළුවට එක් එක් කාමරයේ මතුපිට බිම ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවන වැඩි ප්‍රමාණයක් ඇති විවෘත කළුකැපී ජනෙල් සපයා තිබිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති එහි ගැඹුණුතම අඩි ගනකට අඩු නොවන කරුම උස ඇතුළු තිබිය යුතුයි. සිමෙන්තියෙන් කපලාරුකොට හෝ විදුරු ගඩොල් අල්ලා හෝ තිබෙන කොටස් හැර අවශ්‍ය කොටස්වල සුදුසුකම් කපලාරුකොට සුදුසුකම් හෝ ගා තිබිය යුතුයි;
- (c) සියළුම වගල්පල පොළොවේ සිට අඩුගණයේ අඩි ගයක් වත් උස්විය යුතුයි;
- (d) ලීයෙන් සාදා තිබෙන සියළුම කොටස්වල තෙල් සායම් හෝ සුදුසුකම් හා තිබිය යුතුයි;
- (e) බාල්දියකට හිස්වන පරිද්දෙන් සබකිකොට ඇත්තාවූද සිමෙන්තියෙන් සාදා සිමෙන්තියෙන් කපලාරුකොට ඇත්තාවූද කාණුවකට සේන්ද්‍රවන ලෙස එහි බිම සුදුසු පරිදි හැඩය ඇතිව සිමෙන්ති දමා මැදකර තිබිය යුතුයි;
- (f) ඒ ස්ථානයේ අර්ථ මාර් කැබිම සඳහා තිබෙන සෑම මේසයක්ම තුත්තනාමවිලින් හෝ වෙනත් දිය සිරුර දු නොපවත්නා ද්‍රව්‍යයකින් හෝ අවරණයකර තිබිය යුතුයි;
- (g) ඒ ස්ථානය යම්කිසි වැසිකිලියක සිට, අගුළු වළක සිට, පෝර ගොඩක සිට හෝ අනාවරණ කාණුවක සිට අඩු ගණයේ අඩි පහසක්වත් ඇතිව පිහිටා තිබිය යුතුයි;
- (h) ඒ ස්ථානය ඇතුළත හෝ ඊට එක එල්ලේම සබකිකොට පරිද්දෙන් හෝ කිසිම අගුළු වළක්, වැසිකිලියක් හෝ අර්ථලක් පිහිටා තිබිය යුතු නැත.

82. අර්ථ මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන තැනක තමාගේ නම හා "Licensed Fish Stall" (බලපත්‍ර ලත් අර්ථ මාර් කඩය) යන වචන පැහැදිලි ලෙස ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂාවලින් පැහැදිලි ලෙස ලියනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

83. අඩු ගණයේ අවුරුද්දකට හතර වතාවක්වත් මාර්තු ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතුවා විසින් ලියවිල්ලකින් නියමිතවන වෙනත් යම් යම් කාල වලදීත් අර්ථ මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ මාර්කඩේ කොටසකකොට ඇති සෑම කාමරයකම බිත්තිවල විදුරු ගඩොල් අල්ලා නොහොත් සිමෙන්තියෙන් කපලාරුකරනු ලැබූ යම් යම් කොටස් හැර අවශ්‍ය කොටස්වල හා එහි තිබෙන සියළුම ලී වැඩිවල සුදුසුකම් ගැවීමටද, ඒ ලී වැඩිවල තෙල් සායම් හා නිඛිනම් එසේ වනමාණවලදී සබන් ගා ලඤ්චතුරෙන් සේදීමටද සැලැස්විය යුතුයි.

84. අර්ථ මාරු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑම දවසකම එක වරක් බැගින් බලපත්‍රයේ සඳහන් කාලවේලාවලදී එහි සිඳු, බිත්තිවල විදුරු ගබඩාල් අල්ලාපු නොහොත් සිමෙන්ති යෙන් කපලාදැකරනු ලැබූ කොටස්ද, මෙයවල මතුපිට හා මාරු කැපීමට ආධාර වශයෙන් පාවිච්චි කරන ලී කොටත් මතුපිටද හොඳින් උලා සේදීමට සැලැස්වීම යුතු වන්නේය. තවද මිනුම් විසින් මාරු ඵලලා නැතිමට පාවිච්චිකරන සියළුම කොටසකම නොකන අතුරුම හොඳට බසදමා තබාගත යුතු වන්නේය.

85. අලුත් මාරු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩයේ සියලුම කොටස්ද, එහි පරිසරය, කාණු, ලී බඩු හා උපකරණද මාරු ගබඩාකර තබාගැනීම, සකස්කිරීම හා විකිණීම සඳහා පාවිච්චිකරන මෙවලම්ද මනා තත්ත්වයක ගැබ්ගැනීම ලෙසත්, ගම් කාණුවකින්, වැසිකිලියකින්, අගුවලකින් හෝ වෙනත් අප්‍රසන්න දෙයකින් නැගෙන දුර්වලකින් තොරවත් තබාගත යුතු වන්නේය.

86. අලුත් මාරු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානයේ රක්ෂාවේ නියුක්ත අයට පහසුවෙන් ප්‍රයෝජනය ගතහැකිවන පරිද්දෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුමැතිය ලද යුතු බාල්දියක් හා අඩුගණයෙන් එක පහික්කමක්ද බලපත්‍ර ලත් ස්ථානයේ තබාගත යුතු වන්නේය.

87. අලුත් මාරු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම බලපත්‍ර ලත් ස්ථානය මෙහෙයවන තොරව තබාගත යුතුවත් හැර එහි මිශුල් කිඩෙනවා දකින්නට ලැබුණේත් වඩාම ඒ සියලුම මිශුල් විදුරු කැබලිවලින් පුරවා සිමෙන්ති දමා කපලාදැකොට මසා දැමිය යුතුයි.

88. මොනම කාරණයක් සඳහාමත් කිසිවකු විසින් බලපත්‍ර ලත් ස්ථානයෙහි මොනම සකසුවත්, කුරුල්ලකුවත් තබා නොගත යුතුයි.

89. කිසිවකු විසින් මාරු කඩයක් ඇතුළත ඒ සඳහා සපයා ඇති පහික්කමක් ඇතුළට මිස එහි වෙන කැනක කෙළ නොගැසිය යුතුයි.

90. ගම්කිසි මෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සම මෝගයකින් පෙළෙන්නාවූ හෝ ලුහදී පෙළු සිරියාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ප්‍රශ්න සාත්තු කිරීමෙහි යෙදී සිරියාවූ හෝ කිසිවකු විසින් මාරු කඩයකට ඇතුල්වීම හෝ එහි මාලු ගබඩාකිරීමේ, සකස්කිරීමේ හෝ විකිණීමේ කටයුත්තකට සබැඳිවීම හෝ ඒ මාලු කඩයට මාරු ගෙනඒමට හෝ මාරු කඩයට මාරු ගෙනැමීමට සබැඳිවීම හෝ නොකට යුතුයි.

91. අලුත් මාලු කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් කොසි කෙනෙකුටවත් 88 හෝ 89 හෝ 90 යන මේ අතුරු ව්‍යවස්ථා කඩකිරීමට ඉඩදිය යුතු නැත.

92. කිසිවකු විසින් බලපත්‍ර ලත් ස්ථානයෙහි මාරු ගබඩාකර තැබීමට, සකස්කිරීමට හෝ විකිණීමට පාවිච්චි නොකරන කිසිම ලී බඩුවක්, රෙදිපිලි ආදියක්, නිදහස්වන පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් තබා නොගත යුතුයි.

93. අලුත් මාරු කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මාරු කඩයට කොටසක් කොට ඇත්තාවූද ඒ මට්ටමටම පිහිටායූද කිසිම ස්ථානයක් එය බිම සිට වහලේ සිටීම දක්වාම පාවිච්චි කිරීමට හෝ ප්‍රබල ලෙස වෙන්කරනු ලැබ හා එකී ස්ථානයේ බිම මතුපිට මිනිසුන්ගේ පහසුකම්වත් එක පැහැවීමට නොඅඩු වන තරම් වැඩිප්‍රමාණයක් ඇති පිටතට විවෘතකළ හැකි ජනේලයක් සපයනු ලැබූ කිඩෙනොත් මිස නැත්නම්, නිදහැරීමේ ස්ථානයක් වශයෙන් පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නොවේ.

94. අලුත් මාරු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම බලපත්‍ර ලත් ස්ථානය තුළ බිමට බිහින වතුර හොඳවම සෑහෙන තරම් තබාගත යුතු වන්නේය.

95. අලුත් මාලු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම බලපත්‍ර ලත් ස්ථානය මාලු විකිණීම සඳහා දිනපතා විවෘතව තබාගත යුතු වන්නේය.

**පලතුරු හෝ එලවලු කඩ**

96. ඒ සඳහා ප්‍රධානතමාගෙන් විවිධ පරිදි ලබාගත් බලපත්‍ර යක් පිට මිස නැත්නම් කිසිවකු විසින් පලතුරු හෝ එලවලු කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්සක්වෙයිදම අවසාන වන්නේය.

97. පලතුරු හෝ එලවලු කඩයක් වශයෙන් පාවිච්චිකිරීමට අදහස්කරන ස්ථානය පහසු සඳහන් කොන්දේසිවලට එකඟව කිඩෙනොත් මිස නැත්නම් කිසිවකුට ඒ ස්ථානයෙහි පලතුරු හෝ එලවලු කඩයක් පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත.

**ඒ කොන්දේසි කවරේදත්:—**

- (a) ඒ කොඩිනැගිල්ල හොඳහැටි සාදා තිබියයුතුවත් හැර එය ඇතුළට හොඳව කුලා වැදෙන ලෙසත්, හොඳට එළිය වැටෙන ලෙසත් සාදා තිබිය යුතුයි. තුළද එහි සෑම කාමරයකම විවෘතකළ හැකි ජනේල් පිහිටුවා ඒ ජනේල් විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස එහි මතුපිට බිමෙන් පහසුකම්වත් එක පැහැවීමට අඩු නොවිය යුතුයි;

(b) සෑම කාමරයකම බිත්ති උසින් අඩු හතකට නොඅඩු විශ යුතුවත් හැර ඒවායේ පිහත් ගබඩාල් අල්ලා හෝ සිමෙන්තියෙන් කපලාදැකොට හෝ නිඩෙන නැත් හැර අනිකුත් සියලුම කොටස් කුණු බදුමෙන් කපලාදැකරනු ලැබූ සුදුහුණු හා තිබිය යුතුයි;

(c) වහල්පල අඩුගණයෙන් පොළොවේ සිට අඩු ගණයෙන් විශ යුතුයි;

(d) ලී වැඩ හෙල් සායම් කරන ලදුව හෝ සුදුහුණු භාන ලදුව හෝ තිබිය යුතුයි;

(e) බිම සෑමතැනම සිමෙන්ති දමා තිබිය යුතුයි;

(f) පලතුරු හෝ එලවලු කඩත්තාවූ සෑම මෙහෙයකම උඩ තට්ටුව තුත්තනාගම් හෝ දිගසිරව බි නොගන්නා වෙනගම් ද්‍රව්‍යයකින් හෝ අවරණයකර තිබිය යුතුයි;

(g) ඒ ස්ථානයේ සනීපාරක්ෂක ප්‍රතිපත්ති අනුමැතිය ලද යුතු බාල්දියක් හා සෑහෙන තරම් වැසිකිලි පහසුකමද සපයා තිබිය යුතුයි;

(h) ඒ ස්ථානය ගම් වැසිකිලියක සිට, වැසිකිලි වලක සිට, පෝරගොඩක සිට හෝ විවෘතව පවත්නා කාණුවක සිට අඩුගණයෙන් අඩු පණසක් ඇතිත් පිහිටා තිබිය යුතුයි;

(i) කිසිම වැසිකිලිවලක්, වැසිකිලියක් හෝ අලුවලක් ඒ ගොඩ නැගිල්ල ඇතුළත හෝ එක එල්ලේම ඒට සබැඳියක් ඇතුළු හෝ නොතිබිය යුතුයි.

**පාත්**

98. පාත් සෑදීම පිණිස පාවිච්චිකරන පිටි, මතුර හා වෙනත් ද්‍රව්‍ය ගහපත්වූද, පර්වද ඒවා විශ යුතුවත් හැර ප්‍රධානතමා විසින් හෝ කලින් කල එතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද ගම්කිසිවකු විසින් හෝ ඒවායින් සැමපල් ඉල්ලා ලබාගැනීම නිත්‍යනුකූල වන්නේය.

**වචනානි නිරූපනය**

- 99. මේ අතුරු ව්‍යවස්ථාවල:—  
 “ප්‍රධානතමා” යනුවෙන් කායානී සභාවේ ප්‍රධානතමා අදහස්කරනු ලැබේ.  
 “කායානී සභාව” යනුවෙන් බලපත්‍රයක ගම් ප්‍රදේශයේ ගම්කායානී සභාව අදහස්කරනු ලැබේ.  
 “ගම් ප්‍රදේශය” යනුවෙන් බල පත්‍රයක ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

L. G. D.—GB 14/57/3.

**ගම්සභා ආඥාපනිත**

ගම්සභා ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නවදුත් කෝරළේ මැදපත්තු ගම් ප්‍රදේශයේ ගම් කායානී සභාව විසින් සම්පාදිතව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධිතව එකී වගන්තියේ 3 වැනි උප වගන්තියෙන් ප්‍රදේශ පලනය පිලිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරනලද අතුරු ව්‍යවස්ථාව.

බී. සී. ආර්. ගුණවර්ධන,  
 ප්‍රදේශ පාලනය පිලිබඳ අමාත්‍ය කායානීයයේ  
 ස්ථාන ලේකම්කරු.

විමි 1953ක්වූ පෙබරවාරි මස 13 වැනි දින

කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා.

කිරි පවිචි.

- 8. මේ අතුරු ව්‍යවස්ථාවල:—  
 “ප්‍රධානතමා” යනුවෙන් ගම් කායානී සභාවේ ප්‍රධානතමා අදහස් කරනු ලැබේ;  
 “ගම් කායානී සභාව” යනුවෙන් ගම් ප්‍රදේශයේ ගම් කායානී සභාව අදහස් කරනු ලැබේ;  
 “කිරිපවිචි” යනුවෙන් මහජනයාට කිරි විකිණීම පිණිස එළදෙනුත් තුත්දෙනෙකුගෙන් හෝ ඒට වැඩි ගණන කින් හෝ කිරි දෙවන ලබන මනාම ස්ථානයක් අදහස් කරනු ලැබේ;  
 “ගම් ප්‍රදේශය” යනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ නවදුත් කෝරළේ මැදපත්තු ගම් ප්‍රදේශය අදහස්කරනු ලැබේ.

2. (1) ඒ සඳහා ප්‍රධානතුමා විසින් නියුක්ත කරන ලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් එළඳෙනුන් තුන්දෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරී පවිටියක් තබාගත යුතු නොවේ.

(2) ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද සෞඛ්‍ය පරීක්ෂකයෙක්, යම් කිසිවකු තබාගැනීමට අදහස් කරන කිරී පවිටියක් පරීක්ෂාකර බලා ඒ අගට බලපත්‍රයක් නියුක්ත නොකළ යුතුයයි රෙකමිදරු කරන්නේ නම්, ප්‍රධානතුමා විසින් එකී අගට කිරී පවිටියක් තබාගැනීමට බලපත්‍රයක් නියුක්ත නොකර සිටිය හැකිය.

3. (1) එළඳෙනුන් තුන්දෙනෙකුට අඩු කිරී පවිටියකින් ලත් කිරී විකිණීමට හෝ වෙළඳුම් පිණිස ඉදිරිපත් කිරීමට කැමති සෑම අයකු විසින්ම, තමා ලියාපදිංචි කළ කිරී සපයන්නකු වශයෙන් කාර්ය සහාය වීමට පොත්පිල සටහන් කරමින් ගෙන ඒ සඳහා ප්‍රධානතුමාගෙන් අවසර පත්‍රයක් ලබාගත යුතුයි.

(2) ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද සෞඛ්‍ය පරීක්ෂකයෙක්, යම් කිසිවකු තබාගැනීමට අදහස් කරන කිරී පවිටියක් පරීක්ෂාකර බලා ඒ අග කිරී සපයන්නකු වශයෙන් ලියාපදිංචි නොකළ යුතුයයි රෙකමිදරු කරන්නේ නම් ප්‍රධානතුමා විසින් එකී අග කිරී සපයන්නකු වශයෙන් ලියාපදිංචි නොකර සිටිය හැකිය.

4. කිසිවකු විසින් ඔහුගේ වෙනත් යම් බාහිර දුම්රියක් හෝ දුම්රියක් සමග කවිලම්කරන ලද කිරී ගම් ප්‍රදේශය ඇතුළත විකිණීම, ඇවිද විකිණීම, විකිණීම පිණිස ගෙනයාස් භාරදීම හෝ ගෙනයාම හෝ විකිණීමට කැබීම නොකළ යුතුයි.

5. තමා කිරී පවිටියක බලපත්‍රකාරයකු හෝ ලියාපදිංචි කරනු ලැබූ කිරී සපයන්නකු නොහොත් එබඳු බලපත්‍රකාරයකුගේ හෝ ලියාපදිංචිකරන ලද කිරී සපයන්නකුගේ බලය ලත් නියෝජිතයකු වන්නේ නම් මිස නැත්නම්, කිසිවකු විසින් මොනම් වේලාවකදීවත් ගම් ප්‍රදේශය ඇතුළත කිරී විකිණීම හෝ විකිණීමට කැබීම, තබාගැනීම, ගෙනයාම, ඇවිද විකිණීම, හෝ විකිණීමට ඉදිරිපත් කිරීම, නොකළ යුතුයි.

6. සෑම බලපත්‍රකාරයකු, ලියාපදිංචි කළ කිරී සපයන්නකු නොහොත් කිරී විකිණීමට බලය ලත් වෙළෙඳුන්කු විසින් වෙළඳුම් සඳහා කිරී ගෙනයන විට, භාරදෙන්නට ගනවිට, ඇවිද විකුණන්නට, නොහොත් විකිණීමට ඉදිරිපත් කරන විට, තම බලපත්‍රය, අවසර පත්‍රය නොහොත් ලියවිල්ලකින් බලය රැගෙන යා යුතුවන්නට ඔහුට ඔහුගේ සෞඛ්‍ය පරීක්ෂකයකු විසින් හෝ ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද නිලධාරියකු විසින් ඒ බලපත්‍රය, අවසර පත්‍රය හෝ ලියවිල්ලකින් බලය පෙන්වා සිටින්නට ඔහුට කියා දුම් ලබන එම පරීක්ෂාකර බැලීමට ඉදිරිපත් කළ යුතුයි.

7. කිරී පවිටියක බලපත්‍රකාරයා විසින් යටත් පිරිසෙයින් දමසකට එක වරක්වත් සියලුම ගොම්, කුණකළ, ගව්නු හෝ ගව්නුව සේදියන ඔහු කිරී පවිටියෙන් ඉවත් කරවා, මහා ජනශාවකත් දෙස්කිරියාවක් නොවන යම් පරිද්දකින් කිරී පවිටියෙන් සෑහෙන තරම් ඇතට ගෙනයාමට සලස්වා ඒවාට සුදුස්සක් කරවිය යුතුයි.

8. කිරී පවිටියක බලපත්‍රකාරයා විසින් කිරී පවිටියේ සියලුම කොටස් හා එහි අවට පිහිටි ප්‍රදේශයේ දැමවපිහු ලෙස හා සතිපාරක්ක තත්වයක තබාගත යුතුයි.

9. කිරී පවිටියක බලපත්‍රකාරයා විසින් හොඳට පිරිසිදු නොකරන ලද්දකු කිරී පවිටියේ කටයුතු සඳහා විශේෂයෙන් පාවිච්චි නොකරනු ලබන්නාවූද කිසිම භාජනයකට කිරී වත්කරවීම හෝ කිරී වත්කරවීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

10. කිරී පවිටියක බලපත්‍රකාරයා විසින් විදුරු පිහත්, මස දමාපු මැටි, බෙලෙක් නොහොත් ඇනමල් හෝ තුන්කනාගම් වාත්තකළ යකඩ බඳුනක හැර වෙනත් මොනම බඳුනකවත් කිරී වත්කර තබාගැනීමට සැලැස්වීම හෝ ඉඩදීම නොකළ යුතුයි.

11. බෝවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ විශංක රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙරහාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාත්කිරීමේ හි යෙදී සිටියාවූ හෝ කිසිම කෙනෙකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බිජ්ගයන් මෝරු ලැබීමට ගතවන කාලය පසුවන තෙක් කිරී පවිටියකට ඇතුල්වීම හෝ කිරී සකස් කිරීමේ හෝ විකිණීමේ හෝ ගෙනයාමේ කටයුතුවලට සහභාගිවීම හෝ නොකළ යුතුයි.

12. කිරී පවිටියක බලපත්‍රකාරයා විසින් හෝ ලියාපදිංචි කළ කිරී සපයන්නකු විසින් හෝ දබාවනේ යන එළඳෙනෙකුගෙන් හෝ යම් රෝගයකින් පෙළෙන එළඳෙනෙකුගෙන් හෝ විකිණීම සඳහා කිරී ලබාගැනීම පිණිස කිරී නොදෙපිය යුතුයි.

13. මොනම විවේචන වුවත් ගව රෝගයක් පැතිර පවත්නා ඕනෑම ප්‍රදේශයක, ප්‍රධානතුමා විසින් විදිනි අතුරු ව්‍යවස්ථාව යටතේ නියුක්ත කරන ලද ඕනෑම බලපත්‍රයක් වුවමනා විය හැකි කරම් කාලයකට අවලංගු කිරීම නිත්‍ය කුල වන්නේය.

14. ප්‍රධානතුමා විසින්, සෞඛ්‍ය පරීක්ෂක තුමා විසින් හෝ ඒ සඳහා ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම කෙරෙනකු විසින් ඕනෑම වේලාවකදී හෝ ගම් ප්‍රදේශය ඇතුළත ඕනෑම ස්ථානයකදී හෝ විකිණීමට ගෙනයන්නාවූ නොහොත් ඉදිරිපත් කරන්නාවූ කිරී පරීක්ෂාකර බැලිය හැකිය.

15. මේ අතුරු ව්‍යවස්ථා යටතේ නියුක්ත කරනු ලබන සෑම බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක්ම එකී බලපත්‍රය හෝ අවසර පත්‍රය නියුක්ත කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ නිස්එක්වූ කිරීදට අවලංගු වන්නේය.

අනතුරුදායක ලෙස නැමී තිබෙන ගස්

16. (1) ගම් ප්‍රදේශය තුළ යම්කිසි ගසක් හෝ ඒ ගසේ අත්තක් ගෙඩියක් හෝ වෙනගම් කොටසක් යම්කිසි පොදු මාවතක හෝ පාරක ගමනාගමනය කරන යම්කිසිවකුට අහතුරු එළඹිය හැකි යම් තත්වයක පවත්නාවූ කොඩියම් විටක වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගස පිහිටි ඉඩමේ අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත භාරකරනු ලබන දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කාල සීමාව තුළ ඒ ඒ අවස්ථාවේ හැටියට ඒ ගස හෝ ඒ ගසේ අත්ත ගෙඩිය හෝ වෙනගම් කොටස් කපා ඉවත්කරන මෙන් හෝ බැඳ ගන්නා කරන මෙන් එකී අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට නියම කළ හැකිය.

(2) මේ අතුරු ව්‍යවස්ථාවේ (1) වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු හිසින්ම හෝ පදිංචිකාරයකු විසින්ම එකී දැන්වීමේ සඳහන් නියමයන් එකී දැන්වීමේ සඳහන් කාලසීමාවන් ඇතුළතදී ඉටුකළ යුතු වන්නේය.

පිලිස්ස ගම්කාරයී සභාව

ඈරුණෑගල දිසත්තයෝ වැව්පිල්ලි හත්පත්තුවේ ගස්දහස කෝරළේ මාවතගම පිහිටි රඹේනේ වත්ත නොහොත් සරත් වත්ත නැමැති ඉඩමේ 1950 ජනවාරි මස 1 වෙනි දින පවත් ප්‍රසිද්ධ කඩපලක් හෙවත් මාර්කට් එකක් ඈරුණෑගල දිසත්තයෝ පිලිස්ස ගම්කාරයී සභාව විසින් පිහිටුවන ලද බවට අංක 10,082 හා 10,350 දැනම් දරන අණුවේ ආඥා පත්‍රයේ 4 වෙනි කොටසේ ප්‍රසිද්ධ දැන්වීම අවලංගු කළ බව මහජනයා වෙත මෙයින් දැනුම් දෙනුයේ.

අර්. බී. ඒකනායක,  
පිලිස්ස ගම්කාරයී සභාවේ ප්‍රධානතැන.

වම් 1953 ක්‍රි.පෙබරවාරි මස 17 වෙනි දින,  
මාවතගම ගම්කාරයී සභා කාර්යාලයේදීය.

බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපණය

අර්ත් ගම්විදිය සුඵ නගර සභාවේ පාලන බලය පවත්නා සීමා ඇතුළත ප්‍රදේශයට බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපණයේ (334 වැනි පරිච්ඡේදය) 4 වැනි වගන්තිය යටතේ අතුරු ව්‍යවස්ථා සම්පාදනයකිරීමට බලය ලත් නියම නිලධාරීන් වෙත විසින් එනම්: අර්ත් ගම්විදිය සුඵ නගර සභාවේ ප්‍රධානතුමා විසින් එකී ප්‍රදේශය වෙනුවෙන් සම්පාදන අතුරු ව්‍යවස්ථා.

ඒ. අර්. ඇම්. මොහමඩ්,  
ප්‍රධානතුමා.

අර්ත් ගම්විදිය සුඵ නගර සභා  
කාර්යාලයේදීය.

අතුරු ව්‍යවස්ථා

- 1. අතුරු ව්‍යවස්ථාවන්හි—  
“ප්‍රධානතුමා” යනුවෙන් අර්ත් ගම්විදිය සුඵ නගර සභාවේ ප්‍රධානතුමාද;  
“අවුරුදුපතා ලියාපදිංචි කිරීමේ ගාස්තුව” යනුවෙන් අභ්‍ය පනතේ 4 වැනි වගන්තිය යටතේ අගකළ යුතු අවුරුදු පතා ලියාපදිංචි කිරීමේ ගාස්තුවද;  
බල්ලකු සබඳකයෙන් “අයිතිකාරයා” යනුවෙන් ඒ බල්ලා භාරව හෝ අයිතිකරගෙන හෝ සිටින අයද;  
අදහස් කරනු ලැබේ.

2. (1) වයස 6 මසකට වැඩි වූ යම් බල්ලකු තබාගෙන සිටින ගෙයක හෝ ස්ථානයක හෝ පදිංචිකාරයා විසින් එක් එක් අවුරුද්දේ මාර්තු මස 1 වෙනිදා හෝ ඊට ප්‍රථමයෙන් ප්‍රධානතුමා වෙත මිට යාකොට ඇති උප ලෙබනයේ නිබෙන පෝරමයේ ප්‍රකාර වැඩිපුර වාර්තාවක් මහාම සැපයිය යුතුයි.

(2) යම් අවුරුද්දක මාර්තු මස 1 වෙනිදා සිට පසු යම් අයකු විසින් යම් ගෙයක හෝ ස්ථානයක හෝ බල්ලකු තබාගැනීමට පටන්ගත් විට ඒ ගෙය හෝ ස්ථානයේ හෝ පදිංචිකාරයා විසින් ප්‍රධානතුමා වෙත මිට යාකොට ඇති උප ලෙබනයේ නිබෙන පෝරමයේ ප්‍රකාර වැඩිපුර වාර්තාවක් මහාම සැපයිය යුතුයි.

3. එක් එක් බලලාගේ අයිතිකාරයා විසින් අවුරුදුපතා ලියාපදිංචිකිරීමේ කාණුව—

(a) 2 (1) වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ වාණිජවත් සපයනලද බලලකු සබ්බන්ධයෙන් වූ විට ගාස්තුව අගවිය යුතු අවුරුද්දේ අප්‍රේල් මස 1 වෙනිදා හෝ ඊට ප්‍රථමයෙන් හෝ

(b) 2 (2) වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ වැඩිපුර වාණිජවත් සපයනලද බලලකු අභිබන්ධයෙන් වූ විට ඒ වැඩිපුර වාණිජව සපයනලද දිනයෙහි සිට පසළොස් දිනක් ඇතුළතදී;

ගෙවිය යුතුයි.

- (i.) ලියාපදිංචිකිරීමේ සහතික පත්‍රයක් හා
- (ii.) සහතිකපත්‍රයේ අඩකය ගසා ඇති විකෘති කහවූවක් හෝ කරපටියක් නිකුත් කළ යුතුයි.

එහෙත් ප්‍රධානතුමා විසින් ලියාපදිංචිකිරීම සඳහා ඉල්ලීමක් කළ විට බලලකු පෙන්වා සිටීමට නිමයකිරීමක්;

- (a) ඒ බලලා පෙන්වා නොසිටින්නේ නම්, හෝ
- (b) ප්‍රධානතුමාගේ කලාපයේ හැරීයට ඒ බලලා ඒවත්ව සිටීමට හුදුසුලෙස අඩක විකලවූ හෝ රෝග සහිතවූ හෝ වෙනත් බලලන්ට බෝවියහැකිසේ යම් රෝගයකින් පෙළෙන්නාවූ සතෙක්වේ නම්, හෝ
- (c) අයිතිකාරයා විසින් ඒ බලලාට නිකරම සිරිතක් ලෙස නිසාකරනු ලැබේ නම් නැතහොත් උා නොසලකා හරිනු ලැබේ නම්;

ලියාපදිංචිකිරීමේ සහතිකපත්‍රයක් හා විකෘති කහවූවක් හෝ කරපටියක් ඒ බලලා වෙනුවෙන් නිකුත්කිරීම ප්‍රතික්ෂෙපකිරීමක් කළ හැකි වේයි.

5. ලියාපදිංචිකිරීමේ සහතික පත්‍රයක් නිකුත්කර තිබෙන යම් බලලකුගේ අයිතිකාරයාගේ පදිංචි ස්ථානයෙහි දැන්වීමක් (නොතිසියක්) නිබන්තව හැර අවට පසු ප්‍රධානතුමා විසින් ඒ සහතික පත්‍රය—

- (a) ප්‍රධානතුමාගේ කලපයාවේ හැරීයට ඒ බලලා ඒවත්ව සිටීමට හුදුසුලෙස අංග විකලවී හෝ රෝග සහිතව සිටී නම්, හෝ
- (b) අයිතිකාරයා විසින් ඒ බලලාට සිරිතක් ලෙස නිකරම නිසා කරනු ලැබේ නම් නැතහොත් උා නොසලකා හරිනු ලැබේ නම්, හෝ
- (c) ඒ බලලා වානයෙන් හෝ ස්පයියෙන් බෝවෙන රෝගයකින් පෙළෙමින් සිටියදී අයිතිකාරයා විසින් උාට වෙන යම් බලලකු සමග එකව හැසිරීමට අවකාශ දෙනු ලැබේ නම්, හෝ
- (d) ඒ බලලා විකෘති කහවූවක් හෝ කරපටියක් නැතුව දබාවනේ යන බැව් දැනිත්ව ලැබේ නම්;

අවලංගු කළ හැකියි.

6. (1) 4 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචිකිරීමේ සහතික පත්‍රයක් දීම ප්‍රතික්ෂෙපකර දැන්වනු හෝ 5 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ ඒ සහතිකපත්‍රය අවලංගුකර දැන්වනු හෝ යම් බලලකුගේ අයිතිකාරයා විසින් නමාව ඒ සබ්බන්ධයෙන් ප්‍රධානතුමා විසින් දැන්වීමක් (නොතිසියක්) භාරකරවූවිට ඒ දැන්වීමෙහි සඳහන් වන්නාවූ වේලාවේදී ස්ථානයේදීත් ඒ බලලා ගෙනවුත් පෙන්වා සිටිය යුතුයි.

(2) ප්‍රධානතුමාව හුදුසුලෙස කලපයාවන හැරීයෙකින් එවැනි සෑම බලලකුම විනාශකිරීම හෝ උාට වෙනසම් හුදුසුසේ හෝ කළ හැකියි.

7. විකෘති කහවූවක් හෝ කරපටියක් හෝ නිකුත්කර ඇති කවර බලලකුගේ වුවද අයිතිකාරයා විසින් ඒ බලලා සම්බන්ධයෙන් නිකුත්කරනලද ලියාපදිංචිකිරීමේ සහතිකපත්‍රය වලංගුව පවතින කාලය සෑම විටකම ඒ බලලාගේ කර ඒ විකෘති කහවූවක් හෝ කරපටියක් හෝ හොදින් සවිනෝට තිබෙන බැව් දැක්මට වුවමනා සෑම අන්දමින්ම ක්‍රියා කළ යුතුයි.

8. මේ අනුරූ ව්‍යවස්ථාවලින් ප්‍රධානතුමා කෙරෙහි පවරන ලද බලලීලින් කිසිවක් හෝ සියලුම පාසිවිවිකිරීම්ට ප්‍රධානතුමා විසින් යම් අගකුට ලියවිලලකින් බලය පැවරිය හැකිය.

උපලේඛනය  
පෝර්චෙය

අඩකය : ———  
19—මාර්තු මස 1 වැනිදා හෝ ඊට ප්‍රථමයෙන් හෝ සමුණේ කොට ප්‍රධානතුමා වෙත අපසු ගැවියයුතු වාණිජවිසි.  
ගෙවී අඩකය : ———

විදියේ අඩකය : ———  
ගමේ නම : ———  
වත්තේ නම : ———  
ගාහමුලිකයාගේ නම : ———

ගබ්බෙන සිටින බලලාගේ ගම	විකරය					අයිතිකරුගේ නම	ලබන අප්‍රේල් මස 1 වැනිදා හෝ ඊට ප්‍රථමයෙන් ගෙවීමේ දිනය
	විකර	ගාස්තු සහතික	පාව	බෙල්ලේ බලය	වෙනත් කරුණු		

ගාරදුන් දිනය : ———  
19— ගාහමුලිකයාගේ අත්සන.  
ගාරදෙන අයගේ අත්සන.  
සැලකිය යුතුයි.— නියමිත දිනදී හෝ ඊට ප්‍රථමයෙන් මේ වාණිජ සම්පුණ්ණතාව අපසු නොගැවී ගැන දබුවීමක් වශයෙන් රුපියල් 20 කට වැඩි නැති දඩයක් ගැසිය හැකියි.

L. G. D.—GG 14/34/2.

ගම්සහ ආඥාපනත

ගම්සහ ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ගම් ප්‍රදේශයේ ගම්කායවී සභාව විසින් සම්පාදිතව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අඩක 9,773 දරන ගැසව අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථා.

ඩී. සී. ආර්. ගුණවර්ධන,  
ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කායසීංශයේ  
සභාවර ලේකම්වරු.

වම් 1953ක්වූ පෙබරවාරි මස 13 වැනි දින කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා  
ආහාර ද්‍රව්‍ය වෙළඳාම

1. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවූ පරිදි ලබාගන්නා ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් මස්, කුකුළු, තාරා ආදී පක්ෂීන්, අළුත් මාළු, එලවලු, පලතුරු හෝ නරක්වී යන වෙනත් ආහාර ද්‍රව්‍ය විකිණීම පිණිස කිසිම කඩයක් හෝ (වෙළඳාම්පලකින් බාහිරවූ) ස්ථානයක් පවත්වාගෙන යා යුතු නැත. එබඳු සෑම බලපත්‍රයක්ම 210 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදාට අවසාන වන්නේය.

2. යම්කිසි කඩයක හෝ (වෙළඳාම්පලකින් බාහිරවූ) යම් ස්ථානයක මස්, කුකුළු, තාරා ආදී පක්ෂීන්, අලුත් මාළු, එලවලු හෝ නරක්වන සුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අයිතිකාරයා විසින් හෝ වෙළඳාම් කරන්නා විසින් මස් කුකුළු, තාරා ආදී පක්ෂීන් හා අලුත් මාළු එලවලවලින් වෙන්කර තබාගත යුතුයි. තවද කුකුළු, තාරා ආදී පක්ෂීන්ට අනවශ්‍ය අපහසුකම් විදිත්ට සිදුනොවන සේ සාදන ලද කුඩුවල දමා ඒ පක්ෂීන් තබාගත යුතුයි.

3. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිලලකින් විධිවූ පරිදි බලය ලත් ඕනෑම කෙනෙකු විසින් හෝ මනුෂ්‍ය ආහාරය පිණිස මස්, කුකුළු, තාරා ආදී පක්ෂීන්, අලුත් මාළු, පලතුරු, එලවලු හා නරක්වන සුලු වෙනත් ආහාර වහි විකිණීම සඳහා පාවිච්චිකරන ඕනෑම කඩයක් හෝ (වෙළඳාම්පලකින් බාහිරවූ) ස්ථානයක් පරීක්ෂාකර බැලිය හැකිය.



10. යම් අප්‍රියවූ හෝ අන්තරායදයකට හෝ කමිණිතයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් අය විසින්—

- (a) අප්‍රියවූ හෝ අන්තරායදයකට හෝ කමිණිතය සඳහා පාවිච්චිකරන සෑම ගොඩනැගිල්ලකම බිම දිනපතාම අතුරා ශුඛපවිත්‍ර කිරීමටද;
- (b) අඩු ගණනේ දෙලොස් මාසයකට එකවරක් බැගින් වත් එබඳු සෑම ගොඩනැගිල්ලකම බිත්තිවල සුදු හුණු ගැවීමටද;
- (c) ඒ කමිණිතය සඳහා පාවිච්චිකරන සියලුම උපකරණ මෙවලම් හා භාජන ශුද්ධපවිත්‍රව තැබීමටද;
- (d) සියලුම කුණු, භූමිභාගය අතුරා ඉවත දමන කැලි කසළ, රොඩු බොඩු හා කැට කැබලිද ඒ කමිණිතයේ වෙනත් යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියලුම ද්‍රව්‍යද, ආවරණය කරනු ලැබූ භාජනවල දමා දිනපතා ඒ කමිණිතය කරගෙන යන භූමිභාගයෙන් ඉවත්කරවීමටද;

සැලැස්විය යුතුයි.

11. යම් අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිතයක් කරගෙන යාම සඳහා බලපත්‍රයක් ලත් අය විසින් කිසියම් ලීදක්, වැවක්, ගංගාවක්, ඔයක්, ඇළක්, දොළක්, දියපාරක් විලක් හෝ ගොඩබිමක පිහිටි වෙනත් යම් ජලසාධනයක් අපවිත්‍ර කිරීම හෝ දුෂ්‍ය කිරීම හෝ නොකට යුතුයි.

12. යම් අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිතයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් අය විසින් අසල්වැසි අයට කොයි අකුමකින්වත් කරදරයක් විය හැකි පරිද්දෙන් හෝ ඔවුන්ගේ සෞඛ්‍යයට හෝ පහසුකම්වලට අනතුරක් විය හැකි පරිද්දෙකින් හෝ ඒ කමිණිතය කර ගෙන යා යුතු නැත.

13. යම් අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිතයක් කරගෙන යාම සඳහා බලපත්‍රලත් සෑම අයකු විසින්ම ඒ කමිණිතය කරගෙන යන අවස්ථාවලදී එයින් නිකුත්වන අප්‍රියවූ වාතය හා ගැස්—

- (a) අන්තරායදයකට හෝ අප්‍රියවූ හෝ විපාකයක් ඇති නොවී සුදුසු අන්දමකට ඉහළට ගොස් උඩුහුළුමට සම්මිශ්‍ර ව්‍යාප්තවී යනු ලැබීමට; හෝ
- (b) එක එල්ලේම ගින්නක් මැදින් හෝ ඒවා උකුකරණ උපකරණයක් ඇතුළට හෝ යවනු ලැබීමට; හෝ සැලැස්විය යුතුයි.

14. සෑම සුදුසු වේලාවකදීම ප්‍රධානතුමාට හෝ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාට හෝ සෞඛ්‍යය පරීක්ෂකතුමාට හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද කායඝී සභාවේ ඕනෑම නිලධාරියකුට අප්‍රියවූ හෝ අන්තරායදයකට යම්කිසි කමිණිතයක් කර ගෙන යන්නාවූ ඕනෑම ස්ථානයකට ඇතුල්වී පරීක්ෂාකර බැලීමට නීති ප්‍රකාර බලය තිබේ. තවද බලපත්‍ර ලත් අය විසින්, හෝ ඒ ස්ථානය භාරව සිටින අය විසින් හෝ එබඳු පරීක්ෂණයක් පැවැත්වීමට අවකාශ දිය යුතුයි.

15. යම් අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිතයක් කරගෙන යාම සඳහා බලපත්‍රයක් ලත් අය විසින් ඒ කමිණිතය කරගෙන යන ස්ථානයේ කාටත් පෙනෙන තැනක 6 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ලබාගත් බලපත්‍රය එල්ලා තැබිය යුතුයි. එසේ ඒ බලපත්‍රය එල්ලා තැබීමට නොහැකිවූ විට ඒ බලපත්‍ර අංකය හා බලපත්‍රය ලත් අයගේ නමද පැහැදිලි ලෙස අදිනලද ලාල්ලක් ඒ ස්ථානයේ කාටත් පෙනෙන තැනක එල්ලා තැබීමට සැලැස්විය යුතුයි.

මැරුණුවූ සතුන්ගේ මළකුණු ඉවත්කිරීම

16. යම්කිසි සතකු මැරුණුවිට, උෟ මැරුණු වේලාවේ සිට සැහෙන කාලසීමාවක් ඇතුළත උගේ මළකුණු වළලා දැමීම ඒ සතා අයිතිකාරයාගේ හෝ උෟ භාරව සිටි අයගේ, හෝ යුතුකම වන්නේය. අයිතිකාරයා හෝ භාරකාරයා නොමැතිවූවිට හෝ අයිතිකාරයා විසින් හෝ භාරකාරයා විසින් වළලා නොදැමූවිට හෝ කායඝී සභාව විසින් ඒ මළකුණු වළලාදැමීමට සැලැස්විය යුතුයි. ඒ සඳහා දරන්ට සිදුවූ විශ්දම එකී අයිතිකාරයාගෙන් හෝ භාරකාරයාගෙන් කායඝී සභාවට එන්ට තිබෙන ණයක් පරිද්දෙන් අයකර ගත හැකිය.

17. කිසිවකු විසින් වෙන කෙනෙකුට අයිති හෝ වෙන කෙනෙකු පදිංචිව සිටින ඉඩමක ඒ ඉඩමේ අයිතිකාරයාගේ හෝ පදිංචිකාරයාගේ හෝ අවසරය නැතුව කිසිම සතෙකුගේ මළකුණක් තැන්පත් නොකළ යුතුයි.

තරඟයට කරන්ත විහිදුවීම හා කුකුළන් පොරකෙටවීම

18. කිසිවකු විසින් කිසිම ප්‍රසිඛ මාවතක තරඟයට කරන්ත විහිදුවීමෙහි නොයෙදිය යුතුයි.

19. කිසිවකු විසින් ගම් ප්‍රදේශය තුළ මොනම ස්ථානයක වත් පොරකෙටවීමට කුකුළන් පුරුදු කිරීම හෝ කුකුල් පොර කෙටවීමෙහි යෙදීම හෝ නොකට යුතුයි.

ලී මඩු හෝ දරමඩු

20. ලී මඩුවක් හෝ දර මඩුවක් සඳහා බලපත්‍ර ලබා ගැනීමට අදහස් කරන ස්ථානය පහත දැක්වෙන කොන්දේසි වලට එකඟව තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට ලී මඩු වක් හෝ දර මඩුවක් හෝ පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත්තේය:—

- (a) ළඟම පිහිටි මිනිසුන් පදිංචි නිවසක සිට යාර පනහකට නොඅඩුවූ දුරකින් ඊට සම්බන්ධයක් නැතුව ඒ ස්ථානය පිහිටා තිබිය යුතුය;
- (b) එය පිහිටි භූමිභාගය ප්‍රධානතුමා විසින් අනුමතකර තිබිය යුතුය;
- (c) බිත්තිවලින් වට කිරීමට හෝ කොන්ක්‍රීට්, ගඩොල්, කඩුක් ගල් හෝ යකඩ හෝ ලී කණු මත සැදීමට හෝ අද්හස් කරන ලී මඩුවක් හෝ දර මඩුවක් සම්බන්ධයෙන් වූ විට එකී මඩුවේ සාමාන්‍ය උස අඩි දහයකට අඩු නොවිය යුතුවත් හැර එහි කිසිම තැනක උස අඩි 7කට අඩු නොවිය යුතුයි;
- (d) වහල කල් පවතින ද්‍රව්‍යවලින් සෑද තිබිය යුතුයි.

21. ලී මඩුවක හෝ දර මඩුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම තමාට අයිති ඒ ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන තැනක හිමියාගේ නම සහ ඒ ඒ අවස්ථාවේ හැටියට “Licensed Timber Depot” හෝ “Licensed Firewood Depot” යන ඉංග්‍රීසි වචන සහ එහි සිංහල, දෙමළ අනුවාද පැහැදිලි ලෙස අදින ලද ලාල්ලක් එල්ලා තබාගත යුතුයි.

22. ලී මඩුවක හෝ දර මඩුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම, ඒ ස්ථානයේ යම් ගින්නක් ඇතිවුවහොත් එය මැඩ පැවැත්වීම සඳහා ප්‍රධානතුමා විසින් නියමකරනු ලබන වැලි බාල්දි හෝ එහි ගිනි නිවීමේ උපකරණ යම්කිසි ගණනක් හෝ ඒ දෙවර්ගයම හෝ බලපත්‍ර ලත් ස්ථානයෙහි තබාගත යුතුය.

23. (1) බිත්තිවලින් වටකරනලද යම් ලී මඩුවක් හෝ දර මඩුවක් වූ විට—

- (a) ගොඩනැගිල්ලේ යම් බිත්ති මුණතක සිට අඩි තුනක් ඇතුළත දැවදණු හෝ දර අඩුක්කු නොකිළ යුතුයි;
- (b) වහලට සිවිලිමක් හෝ වහලට යටින් තව්‍රු හෝ එබඳු දේවල් සවි නොකළ යුතුයි;

(2) බිත්තිවලින් වට නොකරණලද යම් ලී මඩුවක් හෝ දර මඩුවක් වූවිට ප්‍රධානතුමා විසින් අනුමත කරනලද වේදිකාවක් උඩ මිස නැත්නම් ඒ මඩුවේ ලී හෝ දර අඩුක්කු කිරීම හෝ ගබඩාකිරීම හෝ නොකට යුතුයි.

24. මේ අතුරු ව්‍යවස්ථා, වලංගුවෙන දිනයේදී පිහිටුවා තිබෙන දර මඩු හෝ ලී මඩු සම්බන්ධයෙන් 20 වැනි අතුරු ව්‍යවස්ථාවේ (a), (b), සහ (c) යන ඡේදවල විධිවිධාන අදාළ නොවෙයි.

පොල්ලෙලී කොටු

25. (1) මෙහි පහත සඳහන් ගණන් අනුව ගාස්තුවක් ගෙවූ පසු ප්‍රධානතුමාගේ අත්සන දරන අවසර පත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් ප්‍රසිඛ වැවක, ගංගාවක, කල පුවක හෝ මෝයක පොල්ලෙලී පෙහවීම පිණිස කොටුවක් සැදීම හෝ පවත්වාගෙන යාම හෝ නොකට යුතුයි. ඒ කොටුවෙහි වෙනත් ගාස්තුව ගෙවීමට බැඳී සිටින තැනැත්තාගේ දුප්පත්කම නිසා ගෙවීම අපහසුවූ විට කායඝී සභාව මගින් සම්මත කරගත් යෝජනාවකින් ඒ මුදල ගෙවීමෙන් ඔහු නිදහස් කළ හැකිය.

(2) (1) වෙනි ඡේදය යටතේ නිකුත්කරනු ලැබූ සෑම බල පත්‍රයක්ම එය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස 31 වෙනිදාට අවසාන වන්නේය.

(3) (1) වෙනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන බල පත්‍රයක් සඳහා වූ ගාස්තුව පහත සඳහන් ප්‍රකාරයට ගණන් බැලිය යුතුය :-

- (a) කොටු කිරීමට අදහස්කරනු ලබන පළමුවෙනි හත රැස් බලියට හෝ ඉන් කොටසකට ගත 10යි.
- (b) ඊට වැඩිවූ සෑම හතරැස් බලියට හෝ ඉන් කොටසකට ගත 5යි.

මද්‍ය පෙරන ස්ථාන හා සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත්තශාලා

26. ප්‍රධානතුමා විසින් ඒ සඳහා විධිවිධ පරිදි නිකුත්කරන ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කිසියම් මද්‍ය පෙරන ස්ථානයක් හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත්ත ශාලාවක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම 210 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස 31 වෙනිදාට අවසාන වන්නේය.

27. මද්‍ය පෙරන ස්ථානයක් සඳහා හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත්තශාලාවක් සඳහා හෝ බලපත්‍රයක් ලබාගැනීමට අදහස්කරන ගොඩනැගිල්ල පහත දැක්වෙන කොන්දේසිවලට එකඟව පවත්නේ නම් මිස නැත්නම් කිසිවකුට ඒ මද්‍ය පෙරන ස්ථානය සඳහා හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත්තශාලාව සඳහා හෝ බලපත්‍රයක් ලැබීමට අයිතිවැසිකමක් නැත :-

- (a) ගොඩනැගිල්ල ඈතුවට හොඳට හුලං වැදෙන ලෙස හා හොඳට එළිය වැටෙන ලෙස සාදා තිබිය යුතුය ;
- (b) බිත්ති හුණු බදුමෙන් කපලා රූ කොට සුදුහුණු ගා තිබිය යුතුය ;
- (c) බිම් සිමෙන්ති දමා තිබිය යුතුය ;
- (d) ගොඩනැගිල්ලේ සැහෙන තරම් කාණු සපයා තිබිය යුතුය ;
- (e) වහලින් කුණු හා දූවිලි වැටීම වළක්වාලීම සඳහා සුදුසු ද්‍රව්‍යවලින් සාදනලද සිවිලිමක් සපයා තිබිය යුතුය ;
- (f) ගොඩනැගිල්ල යම්කිසි අගුවි වළක සිට වැසිකිළියක සිට හෝ සදකාලික පොහොර ගොඩක සිට, අඩි එක සියයක් ඈතුවන පිහිටිය යුතු නැත.

28. මද්‍ය පෙරන ස්ථානයක හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම වැනි සාදන කමිණිත්තශාලාවක සෑම බලපත්‍රකාරයකු විසින්ම :-

- (a) ගොඩනැගිල්ලේ කිසිම කොටසක් නිදහනිමේ ස්ථානයක් වශයෙන් පාවිච්චි නොකිරීමටත් ;
- (b) මද්‍ය පෙරන ස්ථානයේ හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම වැනි සාදන කමිණිත්තශාලාවේ හෝ කිසිම කොටසක මද්‍ය පෙරන ස්ථානයට හෝ සෝඩා ලැමනඩ් සෑදීමේ කමිණිත්ත ශාලාවට අවශ්‍ය නොවන කිසිම ද්‍රව්‍යයක් නොතැබීමටත් ;
- (c) මද්‍ය පෙරන ස්ථානයේ හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම වැනි කමිණිත්තශාලාවේ පාවිච්චිකරන හෝ ඊට අයිති සියලුම උපකරණ, ලීබඩු හා වෙනත් සියලු දේ පිරිසිදුව හා සනීපාරක්ෂක තත්වයක තබාගැනීමටත් ;
- (d) ලීබඩු සහ උපකරණ බිම ශුඛපවිත්‍රකිරීම සඳහා එහා මෙහා ගෙන යාමක් දේවල් වීමටත් ;
- (e) බිම අඩු ගණනේ සෑම පැය විසිහතරකට එකවරක් බැහිත්වත් මනාව අතුගැවීමටත් ;
- (f) අතුගා දමන කුණු රොඩු වසාම දිය සිරුව බි නොගන්නා හා වසනලද භාජනයක තැන්පත් කොට ගොඩනැගිල්ලෙන් දිනපතා ඉවත්කර වීමටත් ;
- (g) ඒ මද්‍ය පෙරන ස්ථානයේ හෝ සිසිල් බීම කමිණිත්ත ශාලාවේ භූමිභාගය අවට තිබෙන සියලුම කුණු රොඩු දිනපතා ඉවත්කරවීමටත් ;

(h) මද්‍ය පෙරන ස්ථානයෙහි හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම වැනි කමිණිත්තශාලාවෙහි තමා ලඟ රක්ෂා වේ යොදවාගෙන සිටින කිසිවකු විසින් අපවිත්‍රවූ හෝ අපව්‍යවූ වතුර හෝ වෙනත්ම ද්‍රව්‍ය පාවිච්චි නොකිරීමටත් ;  
අවශ්‍ය සියලුම විධිවිධාන යෙදිය යුතුයි.

29. මද්‍ය පෙරන ස්ථානයක හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම වැනි කමිණිත්තශාලාවක බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින වෙනත් කිසිවකු විසින් මද්‍ය පෙරන ස්ථානයෙහි හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම වැනි කමිණිත්ත ශාලාව ඈතුව කිසියම් සුදුවකට හෝ නොමනා හැසිරීමකට ඉඩදිය යුතු නැත.

30. මද්‍ය පෙරන ස්ථානයක හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම වැනි කමිණිත්තශාලාවක රක්ෂාවෙහි නියුක්ත සෑම අයකු විසින්ම ඔහුගේ කටයුතුවල යෙදීමට ප්‍රථම තමන්ගේ අත් සෝදගෙන පසුව, කිහිලි හා ශරීරයත් වැසෙන පරිද් දෙන් පිරිසිදුවූ වැස්මක් ඈඳ (හිසෙහි) තොප්පියක් හෝ තලප්පාවක්ද පැළඳිය යුතුයි.

31. බෝවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළුනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාත්තු කිරීමෙහි යෙදී සිටියවූ කිසිම කෙනෙකුට එම රෝගය බෝ වීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමා වත් පසුවන තෙක් මද්‍ය පෙරන ස්ථානයක හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත්තශාලාවක බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින කිසිවකු විසින් එබඳු මද්‍ය පෙරන ස්ථානයට හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත්ත ශාලාවට ඈතුවීමට ඉඩ නොදිය යුතුයි.

32. ප්‍රධානතුමාට හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් විධිවිධ පරිදි බලය පවරනලද ඕනෑම කෙනෙකුට සුදුසු සෑම කල්හිම ඕනෑම මද්‍ය පෙරන ස්ථානයකට හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත්තශාලාවක ඈතුවී පරීක්ෂාකිරීමට නීති ප්‍රකාර බලය තිබේ. තවද ඒ මද්‍ය පෙරන ස්ථානයෙහි හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත්තශාලාවෙහි බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ඒ සඳහා ඔහුට වුවමනා සෑම උපකාරයක්ම දිය යුතුයි.

33. මද්‍ය පෙරන ස්ථානයක හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත්තශාලාවක බලපත්‍රකාරයා විසින් මද්‍ය පෙරන ස්ථානය හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත්ත ශාලා සම්බන්ධවූ මේ අතුරු ව්‍යවස්ථාවල පිටපතක් කාරණයේ හැටියට සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හා දෙමළෙන් බලපත්‍ර ලත් ස්ථානයේ කාටත් පෙනෙන තැනක ප්‍රදර්ශනය කරවිය යුතුයි.

34. ඕනෑම මද්‍ය පෙරන ස්ථානයක හෝ සිසිල් බීම කමිණිත්තශාලාවක බලපත්‍රකාරයා විසින් බලපත්‍ර ලත් ස්ථානයෙන් පිටත කාටත් හොඳින් පෙනෙන තැනක තමාගේ නමත්, ඒ ඒ කාරණයේ හැටියට "Licensed Brewery" (බලපත්‍ර ලත් මද්‍ය පෙරන ස්ථානය) හෝ "Licensed Aerated Water Manufactory" (බලපත්‍ර ලත් සිසිල් බීම කමිණිත්තශාලාව) යන වචන ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂා වලින් පැහැදිලි ලෙස පින්තාරු කරනලද ලැල්ලක් සවිකොට තබාගත යුතුයි.

වල් පැලෑටි හා කැලිකසල

35. ගම් ප්‍රදේශය ඈතුවන යම්කිසි ඉඩමක අයිතිකාරයා හෝ පදිංචිකාරයා විසින් ඒ ඉඩම වල් පැලෑටි වලින් හා කැලි කසලවලින් තොරවද ඔහුගේ ගෙමිදුල පිරිසිදුව හා සනීපදයක තත්වයකද තබාගත යුතුයි.

මස් වෙළඳාම

36. (1) ඒ සඳහා ප්‍රධානතුමා විසින් සෝඩා, පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ රෙකමත පිට නිකුත්කරන ලද බල පත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඈතුවන මස් විකිණීම පිණිස (වෙළඳාම්පලකින් බාහිරවූ) යම් කඩයක් හෝ ස්ථානයක් පාවිච්චි නොකළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාවේ (1) වැනි ඡේදය යටතේ නිකුත් කරන ලද සෑම බලපත්‍රයක්ම මීට ඉහතින් 210 අතුරු ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරන ලද නම් එය නිකුත් කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස 31 වැනිදාට වලංගු වන්නේය.

(3) මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම තමාට අයත් ඒ ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන තැනක "Licensed Meat Stall" යන පදය හා එහි සිංහල හා දෙමළ අනුවාදන් පැහැදිලි ලෙස අදින ලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

37. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම—

(a) ප්‍රධානතුමාට හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද යම් කෙනෙකුට සුදුසු වූ සෑම කල්හිම පරීක්ෂාකර බැලිය හැකිවන පරිද්දෙන්, තමා ළඟ රක්ෂාවේ නියුක්ත සියලුම අයවළුන්ගේ නම් හා ඔවුන්ට ලියුම් ලැබෙන පිළිවෙළවල් දක්වන ලැයිස්තුවක් ඒ ස්ථානයේ තබා තිබීමටද;

(b) සෑම කාමරයකම බිත්තිවල විදුරු ගබොල් අල්ලා තිබෙන හෝ සිමෙන්තියෙන් කපලා කරනු ලැබ තිබෙන යම් යම් කොටස් හැර අවශේෂ කොටස් එක් එක් අවුරුද්දේ මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදීත්, ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් කියම කරන වෙනත් යම් යම් කාල වලදීත් සුදුසුකුණු ගැනීමටද;

(c) එක් එක් අවුරුද්දේ මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදීත් ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් කියම කරන වෙනත් යම් යම් කාල වලදීත්, එහි ලියෙන් කළ වැඩ කොටස්වල සුදුසුකුණු ගැනීමට හෝ ඒ කොටස්වල තෙල් සායම් ගා තිබේ නම් ඒවා සබන් ගා උණුවනුරෙන් සේදවීමටද;

(d) සෑම දවසකට එක් වරක් බැගින් බල පත්‍රයේ දක්වා ඇති වේලාවට එහි බිම, බිත්තිවල ගබොල් අල්ලා තිබෙන හෝ සිමෙන්ති දමා තිබෙන කොටස්, මේස හා මස් කැපීමට ආධාර වශයෙන් පාවිච්චි කරන ලී කොටත් උලා සෝදා දැමීමටද;

(e) මස් කඩේ පාවිච්චි කරන සියළුම කොකු මලකඩ නොකන අන්දමට හොඳට ඔප දමා තබා ගැනීමටද;

(f) ඒ ස්ථානයේ සෑම කොටසක්ම හා සියළුම ලී බඩු, උපකරණ හා මෙවලම් ශුඛ පවත්වන, මනා තත්ත්වයකින් තබා ගැනීමටද;

(g) ඒ ස්ථානයේ සනීපාරක්ෂක ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණුබාල්දියක් තබා තිබීමටද;

(h) ඒ ස්ථානය තුළ ඕනෑම සේවකයකුට පහසුවෙන් පැමිණිය හැකි තැනක අඩු ගණනේ එක පහික්කමක්වත් තබා තිබීමටද;

(i) සියළුම කුණු කසල තුත්තනාගම් වලින් හෝ ගැල්ව නයිස් යකඩවලින් හෝ සාදන ලද්ද වූ මුසියක් සහිතවූද හාස්තයකට දම්මවා දවසකට එක වරක් බැගින් එය ඒ ස්ථානයෙන් ඉවත් කරවා ශුඛ පවත්‍ර කිරීමටද;

(j) ඒ ස්ථානයෙහි බිමට සුදුසු ජලය සැහෙන තරම් සැපයීමට; හා

(k) මස් වෙළඳාම සම්බන්ධව මේ අතුරු ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක් රුමුකරවා ඒ ස්ථානයේ කාටත් පෙනෙන තැනක එල්ලා තැබීමටද;

සැලැස්විය යුතු වන්නේය.

38. කිසිවකු විසින් මස් කඩයක් තුළ කෙළුණු සිමට සපයා ඇති පහික්කමට මිස වෙන තැනකට කෙළුණු ගැසිය යුතු නැත.

39. මස් කඩයක සෑම බලපත්‍රකාරයකුම විසින්ම ඒ කඩේ මියත්ගෙන් තොරව තබා ගැනීමටත්, එහි මියත්ගේ වාසය ඇති විය හැකි යම් ස්ථාන දකිනට ලැබුණොත් ඒවා සුදුසු ලෙස පිරවීමටත් වග බලාගත යුතුයි.

40. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් ඒ මස් කඩේ නිදගැනීමේ හෝ යම් සතකු හෝ පක්ෂියකු හෝ ඒ කඩේ කටයුතු සඳහා අවශ්‍ය නොවූ යම් බඩුවක් තබා ගැනීමේ හෝ ස්ථානයක් වශයෙන් පාවිච්චි කිරීමට ඉඩදිය යුතු නැත.

41. යම් කිසි සමේ රෝගයකින්, වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ළඟදී පෙළී සිටියාවූ හෝ එබඳු යම්කිසි රෝගයකින් පෙළෙන කෙනෙකුට ළඟදී සාත්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාල සීමාවන් පසුවන තෙක් බලපත්‍ර ලත් මස් කඩයකට ඇතුල් වීම හෝ ඒ මස් කඩෙන් මස් ගෙනයාම හෝ ඒ මස් කඩේට මස් ගෙන ඊමද ඇතුළුව ඒ මස් කඩේ සම්බන්ධයෙන් වූ කිසිම කටයුත්තකට සහභාගිවීම හෝ නොකළ යුතුයි.

42. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් හෝ එය භාරව සිටින කිසිවකු විසින් යම්කිසි සමේ රෝගයකින්, වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ළඟදී පෙළී සිටියාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන යම් කෙනෙකුට, ළඟදී සාත්තු කිරීමෙහි යෙදී සිටියාවූ කිසිවකුට ඒ රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන තෙක් මස් කඩයට ඇතුල්වීමට හෝ ඒ මස් කඩෙන් මස් ගෙනයාම හෝ ඒ මස් කඩේට මස් ගෙන ඊමද ඇතුළුව ඒ මස් කඩේ සම්බන්ධයෙන් වූ කිසිම කටයුත්තකට සහභාගි වීමට හෝ ඉඩ නොදිය යුතුයි.

43. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම කෙනෙකු විසින් හෝ සුදුසු වූ සෑම කල්හිම ඕනෑම මස් කඩයකට ඇතුල්වී පරීක්ෂාකිරීම නිත්‍යානුකූල වන්නේය. ඒ මස් කඩේ බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ඔහුට අවශ්‍ය සෑම ආධාරයක්ම දිය යුතුයි.

44. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මස් පිණිස සතුන් මැරීමේ ආඥාපනතේ (201) පරිවේදයේ) 21 වැනි වගන්තිය යටතේ ප්‍රකාශකොට ප්‍රසිද්ධ කරනු ලැබුවා වූ හා ගම් ප්‍රදේශය තුළ පිහිටියාවූ (මස් පිණිස සතුන් මරණ) ප්‍රසිද්ධ මස් මඩුවකදී හෝ මස් පිණිස සතුන් මැරීම සඳහා එකී ආඥාපනතේ 11 වැනි වගන්තිය යටතේ නියම කරන ලද ස්ථානයකදී හෝ එකී ආඥාපනතේ 14 වැනි වගන්තිය යටතේ නිකුත්කරනු ලැබූ බලයක් පිට හෝ මරණලද සතුන්ගේ මස් නොවූ කිසිම මසක් ඒ මස් කඩේ තුළ විකිණීම හෝ වෙළඳාමට තැබීම හෝ නොකට යුතුයි.

45. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මස් විකිණීම පිණිස දිනපතා උදේ 7 සිට දවල් 10 දක්වාත් සවස 3 සිට රාත්‍රී 7 දක්වාත් විවෘතව තබාගත යුතුයි.

පාන්වල මිම් හා මහත

46. පාන් සෑදීම පිණිස පාවිච්චිකරන පිරි වතුර හා වෙනත් ද්‍රව්‍ය යහපත්වූද, පථ්‍යවූද, ඒවා වියයුතුවාත් හැර ප්‍රධානතුමා විසින් හෝ කලින් කල එතුමා විසින් බලය පවරනලද යම්කිසිවකු විසින් හෝ ඒවායින් සෑම්පල් ඉල්ලා ලබාගැනීම නිත්‍යානුකූල වන්නේය.

සුදු කෙළීම

47. කිසිවකු විසින් දුදුවලින් හෝ කඩදසිවලින් සුදු කෙළීම හෝ මුදල් ඔව්ටුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීම හෝ වෙනත් ඔව්ටු ඇල්ලීමට සම්බන්ධවීම හෝ නොකළ යුතුයි.

48. කිසිවකු විසින් තමා පදිංචිව සිටින, තමාට අයිතිව තිබෙන හෝ තමා භාරයේ තිබෙන ගෙයක හෝ භූමිභාගයක දුදුවලින් හෝ කඩදසිවලින් සුදුකෙළීමට හෝ මුදල් ඔව්ටු කිරීමෙන්, කිසිම ක්‍රීඩාවක් කිරීමට වෙනත් කෙනෙකුට ඉඩ දිය යුතු නැත.

49. කිසිවකු විසින් දුදුවලින් හෝ කඩදසිවලින් සුදු කෙළුණු ලබන හෝ මුදල් ඔව්ටුකිරීමෙන් හෝ ඔව්ටු ඇල්ලීමෙන් හෝ යම් ක්‍රීඩාවක් කරනුලබන කිසිම කාමරයකට, ගොඹැනැගිල්ලකට, බෝවිටුවකට, වාහනයකට හෝ වෙන යම් ස්ථානයකට තමා දැනුවත්කමින් ඇතුල්වීම හෝ එහි නැවතී සිටීම හෝ නොකළ යුතුයි.



මාළු වෙළඳාම

50. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවිධ පරිදි ලබාගත් බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් අළුත් මාළු කඩයක් පිහිටුවීම, හෝ පවත්වාගෙන යාම, හෝ නොකළ යුතුය. එබඳු සෑම බලපත්‍රයක්ම 210 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක් වැනිදාට අවසාන වන්නේය.

51 යම් අළුත් මාළු කඩයක් පවත්වාගෙන යාමට බලාපොරොත්තුවන ස්ථානය පහත දැක්වෙන නියමයන්ට එකඟව පවත්වන්නේ නම් මිස නැත්නම් කිසිවකුට ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. එනම්:—

- (a) ඒ ස්ථානය මනා තත්වයකින් හොඳට වාතාශ්‍රය හා හොඳට ආලෝකය ඇතුළත් තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම, විවෘත කළ විට එක් එක් කාමරයේ මතුපිට බිම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවන වගී ප්‍රමාණයක් ඇති විවෘත කළ හැකි ජනෙල් සපයා තිබිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති එහි හැම තැනම අඩි හතකට අඩු නොවන තරම් උස ඇතුළු තිබිය යුතුයි. සිමෙන්තියෙන් කපලා කොට හෝ විදුරු ගඩොල් අල්ලා හෝ තිබෙන කොටස් හැර අවශේෂ කොටස් සුදුසු බදුමෙන් කපලා කොට සුදුසු ආ තිබිය යුතුයි;
- (c) සියලුම වහල්පල පොළොවේ සිට අඩු ගණනේ අඩි හයක්වත් උස් විය යුතුයි;
- (d) ලියෙන් සාදා තිබෙන සියලුම කොටස්වල තෙල් සායම් හෝ සුදුසු හෝ ගා තිබිය යුතුයි;
- (e) බාල්දියකට හිස්වන පරිද්දෙන් සුම්බන්ධකොට ඇත්නාවූද, සිමෙන්තියෙන් සාදා සිමෙන්තියෙන් කපලා කොට ඇත්නාවූද කාණුවකට හේන්දුවන ලෙස එහි බිම සුදුසු පරිදි හැඩය ඇතිව සිමෙන්ති දමා මෘදුකර තිබිය යුතුයි;
- (f) ඒ ස්ථානයේ අලුත් මාළු තබා තිබෙන සෑම මේසයකම මතුපිට තුත්තාගම්වලින් හෝ දිය සිරුව රඳා නොපවත්නා වෙනත් ද්‍රව්‍යයකින් හෝ ආවරණය කර තිබිය යුතුයි;
- (g) ඒ ස්ථානය යම්කිසි වැසිකිලියක සිට, අශුච්චලක සිට, පෝර ගොඩක සිට හෝ අනාවරණ කාණුවක සිට අඩු ගණනේ අඩි පහහත්වත් ඇතින් පිහිටා තිබිය යුතුයි;
- (h) ඒ ස්ථානය ඇතුළත හෝ ඊට එකඵල්ලේම සම්බන්ධ වන පරිද්දෙන් හෝ කිසිම අශුච්චලක, වැසිකිලියක් හෝ අඵඵලක පිහිටා තිබිය යුතු නැත.

52. මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන තැනක තමාගේ කම හා "Licensed Fish Stall" (බලපත්‍ර ලත් අළුත් මාළු කඩය) යන වචන පැහැදිලි ලෙස ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂාවලින් ලියනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

53. අඩු ගණනේ අවුරුද්දකට හතරවතාවක්වත් මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියම කරනු ලබන වෙනත් යම් යම් කාලවලදීත් මාළු කඩයක සෑම බලපත්‍ර කාරයකු විසින්ම ඒ මාළුකඩේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල විදුරු ගඩොල් අල්ලා නොහොත් සිමෙන්තියෙන් කපලා කරනු ලැබූ යම් යම් කොටස් හැර අවශේෂ කොටස්වල හා එහි තිබෙන සියළුම ලී වැඩවල සුදුසු ආකාරයට, ඒ ලී වැඩවල තෙල් සායම් හා තිබෙනම් එකී වකවානුවලදී සබන් හා උණුවතුරෙන් සේදීමටද සැලැස්විය යුතුයි.

54. මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑම දවසකට එක වරක් බැහින් බලපත්‍රයේ සඳහන් කාලවේලාවලදී එහි බිමද, බිත්තිවල විදුරු ගඩොල් අල්ලාපු නොහොත් සිමෙන්තියෙන් කපලා කරනු ලැබූ කොටස්ද, මේසවල මතුපිට හා මාළු කැපීමට ආධාර වශයෙන් පාවිච්චි කරන ලී කොටන් මතුපිටද හොඳින් උලා සේදීමට සැලැස්විය යුතු

වන්නේය. තවද ඔහු විසින් මාළු එල්ලා තැබීමට පාවිච්චි කරන සියලුම කොකු මලකඩ නොකන අන්දමට හොඳට ඔපදමා තබාගත යුතු වන්නේය.

55. මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩයේ සියලුම කොටස්ද, එහි පරිසරය, කාණු, ලීබඩු හා උපකරණ මාළු ගබඩාකර තබා ගැනීම, සකස් කිරීම හා විකිණීම සඳහා පාවිච්චි කරන මෙවලම්ද මනා තත්වයක හා ශුඛ පවිත්‍ර ලෙසත් යම් කාණුවකින්, වැසි කිලියකින්, අශුච්චලකින් හෝ වෙනත් අප්‍රසන්න දෙයකින් නැගෙන දුර්ගන්ධයකින් තොරවත් තබාගත යුතු වන්නේය.

56. මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානයේ රක්ෂාවේ නියුක්ත අයට පහසුවෙන් ප්‍රයෝජනය ගත හැකි වන පරිද්දෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණු බාල්දියක් හා අඩු ගණනේ එක පහික්කමක්ද ඒ ස්ථානයේ තබාගත යුතු වන්නේය.

57. මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානය මියන්ගෙන් තොරව තබාගත යුතුවාත් හැර එහි තිබෙන මිශුල් විදුරු, කැබලිවලින් පුරවා සිමෙන්ති දමා කපලා කොට වසා දැමිය යුතුයි.

58. මොනම කාරණයක් සඳහාමත් කිසිවකු විසින් බලපත්‍ර ලත් මාළු කඩයෙහි මොනම සනකුවත්, කුරුල්ලකුයත්, තබා නොගත යුතුයි.

59. කිසිවකු විසින් මාළු කඩයක් ඇතුළත ඒ සඳහා සපයා ඇති පහික්කමක් ඇතුළට මිස එහි වෙන තැනක කෙළ නොගැසිය යුතුයි.

60. යම්කිසි බෝවන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින්, පෙළෙන්නාවූ හෝ ලෙහිදී පෙළී සිටියාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලෙහිදී සිටියාවූ කිරීමෙහි යෙදී සිටියාවූ කිසිවකු විසින් මාළු කඩයකට ඇතුල්වීම හෝ එහි මාළු ගබඩාකිරීමේ, සකස්කිරීමේ, හෝ විකිණීමේ කටයුත්තකට සම්බන්ධවීම, හෝ ඒ මාළු කඩයට නොහොත් මාළු කඩේ සිට මාළු ගෙනයාමට සම්බන්ධවීම හෝ නොකට යුතුයි.

61. මාළු කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් කොසි කෙනෙකුටවත් 58, 59 හා 60 යන මේ අතුරු ව්‍යවස්ථාව කඩ කිරීමට ඉඩදිය යුතු නැත.

62. කිසිවකු විසින් බලපත්‍රලත් මාළු කඩයෙහි මාළු ගබඩා කර තැබීමට, සකස් කිරීමට, හෝ විකිණීමට පාවිච්චි නොකරන කිසිම ලී බඩුවක් රෙදිපිළි ආදියක්, නිදගන්නා පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් තබා නොගත යුතුයි.

63. මාළු කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මාළු කඩේම කොටසක් කොට ඇත්නාවූද ඒ මට්ටමටම පිහිටියාවූද කිසිම ස්ථානයක් එය බිම සිට වහලේ සිලීම දක්වාම පැටිපත් බිත්තියකින් ප්‍රබල ලෙස වෙන් කරනු ලැබ හා එකී ස්ථානයේ බිම මතුපිට වගී ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට නොඅඩුවන තරමේ වගී ප්‍රමාණයක් ඇති පිටතට විවෘත කළ හැකි ජනෙල්යක් සපයනු ලැබූ නිබෙනොත් මිස නැත්නම් නිද හැනීමේ ස්ථානයක් වශයෙන් පාවිච්චි කිරීමට ඉඩ දිය යුතු නොවේ.

64. මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ බලපත්‍ර ලත් ස්ථානය තුළ බිමට ඔබින වතුර හොඳටම සැහෙන තරම් තබාගත යුතු වන්නේය.

65. මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ බලපත්‍ර ලත් ස්ථානය මාළු විකිණීම සඳහා දින පහා විවෘතව තබා ගත යුතු වන්නේය.

පලතුරු හා එළවලු කඩ

66. ඒ සඳහා ප්‍රධානතුමා විසින් විධිවිධ පරිදි නිකුත් කරන ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් පලතුරු හෝ එළවලු කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම 201 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක් වෙනිදාට අවසාන වන්නේය.

67. නමා බලපත්‍රයක් ලබා ගැනීමට අදහස් කරන ස්ථානය පහත සඳහන් කොන්දේසිවලට එකඟව තිබෙතොත් මිස නැත්නම් කිසිවකුට ඒ ස්ථානයෙහි පලතුරු හෝ එලවලු කඩයක් පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට අයිතිවැසි කමක් නැත.

ඒ කොන්දේසි කවරේදැයිත්—

- (a) ඒ ගොඩනැගිල්ල හොඳහැටි සාදා තිබියයුතුවාත් හැර එය ඇතුළට හොඳට හුලං වැදෙන ලෙසත්, හොඳට එළිය වැටෙන ලෙසත් සාදා තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘත කළ හැකිවූ ජනෙල් පිහිටුවා ඒ ජනෙල් විවෘත කළ විට ඒ විවෘතව පවත්නා කොටස එහි මතුපිට බිමෙන් පහළො වෙන් එක පංගුවකට අඩු නොවිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩු විය යුතුවාත් හැර ඒවායේ පිහත් ගඩොල් අල්ලා හෝ සිමෙන්තියෙන් කපලාරුකොට හෝ තිබෙන තැන් හැර අනිකුත් සියලු කොටස් හුණු බදුමෙන් කපලාරු කරනු ලැබ සුදුසුණු ගා තිබිය යුතුයි.
- (c) වහල්පල අඩු ගණනේ පොළොවේ සිට අඩි හයක්වත් විය යුතුයි;
- (d) ලී වැඩ තෙල් සායම් කරන ලදුව හෝ සුදුහුණු ගාන ලදුව තිබිය යුතුයි;
- (e) බිම සෑම තැනම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (f) පලතුරු හෝ එලවලු තබන්නාවූ සෑම මේසයකම උඩ තට්ටුව තුත්තනාගම් හෝ දියසිරුව බී නොගන්නා වෙනයම් ද්‍රව්‍යයකින් හෝ ආවරණයකර තිබිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ සනීපාරක්ෂක ප්‍රතිපත්ති අනුව සාදනලද කුණු බාල්දියක් හා සැහෙන තරම් වැසි කිළි පහසුකම්ද සපයා තිබිය යුතුයි;
- (h) ඒ ගොඩනැගිල්ල යම් වැසිකිළියක සිට, වැසිකිළි වළක සිට පෝර ගොඩක සිට හෝ විවෘතව පවත්නා කානුවක සිට අඩු ගණනේ අඩි පණහක් ඇතින් පිහිටා තිබිය යුතුයි;
- (i) කිසිම වැසිකිළිවළක්, වැසිකිළියක් හෝ අලු වළක් ඒ ගොඩනැගිල්ල ඇතුළත හෝ එක එල්ලේම ඒ ස්ථානයට සම්බන්ධයක් ඇතුව හෝ නොතිබිය යුතුයි.

කුකුල් කඩ

68. ඒ සඳහා ප්‍රධානතමාගෙන් විධිවිධ පරිදි ලබාගත් බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කුකුල් කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි එබඳු සෑම බලපත්‍රයක්ම, 201 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක් වෙනිදාට අවසාන වන්නේය.

69. නමා බලපත්‍රයක් ලබාගැනීමට අදහස් කරන ස්ථානය පහත සඳහන් කොන්දේසිවලට එකඟව තිබෙතොත් මිස නැත්නම් කිසිවෙකුට ඒ ස්ථානයෙහි කුකුල් කඩයක් පවත්වා ගෙන යාමට බලපත්‍රයක් ලැබීමට අයිතිවැසිකමක් නැත.

ඒ කොන්දේසි කවරේදැයිත්—

- (a) සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩු වියයුතුවාත් හැර ඒවායේ පිහත් ගඩොල් අල්ලා හෝ සිමෙන්තියෙන් කපලාරුකොට හෝ තිබෙන තැන් හැර අනිකුත් සියලු කොටස් හුණු බදුමෙන් කපලාරුකරනු ලැබ සුදුසුණු ගා තිබිය යුතුයි;
- (b) ඒ ගොඩනැගිල්ල හොඳ හැටි සාදා තිබියයුතුවාත් හැර එය ඇතුළට හොඳට හුලං වැදෙන ලෙසත්, හොඳට එළිය වැටෙන ලෙසත් සාදා තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘත කළ හැකිවූ ජනෙල් පිහිටුවා ඒ ජනෙල් විවෘත කළ විට ඒ විවෘතව පවත්නා කොටස එහි මතුපිට බිමෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවිය යුතුයි;
- (c) වහල්පල අඩු ගණනේ පොළොවේ සිට අඩි හයක්වත් විය යුතුයි;
- (d) ලී වැඩ තෙල් සායම් කරනු ලදුව හෝ සුදුහුණු ගාන ලදුව හෝ තිබිය යුතුයි;
- (e) බාල්දියකට හිස්වන පරිද්දෙන් සම්බන්ධකොට ඇත්තාවූද සිමෙන්තියෙන් සාදා සිමෙන්තියෙන් කපලාරුකොට ඇත්තාවූද කාණුවකට සේන්ද්‍රවෙන

- ලෙස එහි බිම සුදුසු වරිදි හැඩය ඇතිව සිමෙන්ති දමා මෘදුකර තිබිය යුතුයි;
- (f) කුකුල් තාරා ආදී පක්ෂීන් තබන්නාවූ සෑම මේසයකම උඩ තට්ටුව තුත්තනාගම් හෝ දියසිරුව බී නොගන්නා වෙනයම් ද්‍රව්‍යයකින් හෝ ආවරණය කර තිබිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ සනීපාරක්ෂක ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණු බාල්දියක් හා සැහෙන තරම් වැසි කිළි පහසුකම්ද සපයා තිබිය යුතුයි;
- (h) ඒ ගොඩනැගිල්ලේ යම් වැසිකිළියක සිට, වැසිකිළි වළක සිට, පෝර ගොඩක සිට හෝ විවෘතව පවත්නා කාණුවක සිට අඩු ගණනේ අඩි පණහක් ඇතින් පිහිටා තිබිය යුතුයි;
- (i) කිසිම වැසිකිළි වළක්, වැසිකිළියක් හෝ අලු වළක් ඒ ගොඩනැගිල්ල ඇතුළත හෝ එක එල්ලේම ඊට සම්බන්ධයක් ඇතුව හෝ නොතිබිය යුතුයි;
- (j) කුකුල් කොටුවක් සඳහා සිමෙන්ති දමන ලද්දවූද, නිසි පරිදි කාණු සපයන ලද්දවූද විශාල මිදුලක් තිබිය යුතුයි. එනී මිදුල යම් ගොඩනැගිල්ලකින් වෙන්ව පිහිටා තිබිය යුතුයි;
- (k) හිංසාවක් හෝ අයුතු පීඩාවක් ඇති නොවන ලෙස කුකුල් තාරා ආදී පක්ෂීන් දමා තැබීම සඳහා ලැලි මුව්ටකොට සාදන ලද ලොකු පෙට්ටි හෝ වෙනත් භාජන සැහෙන ගණනක් සපයා තිබිය යුතුයි. එබඳු ලී පෙට්ටි හෝ වෙනත් භාජන ලීයෙන් සාදන ලද කකුල් මත සවිකරන ලදුව හෝ ශුඛපවිත්‍ර කිරීම පිණිස එහා මෙහා ගෙනයා හැකිව හෝ තිබිය යුතුයි.

ජල සම්පාදනය

70. කිසිවකු විසින් යම්කිසි කුණු වළක්, කුණු වතුර වළක්, උරු කොටුවක්, ගාලක්, ගවමඩුවක්, දිය සිරුව පිටවී යන කාණුවක්, වැසිකිළියක් හෝ සෑමදම පවත්නා පෝර ගොඩක් නොහොත් කුණු කසල ගොඩක් හෝ සෑම මෝස මේදීම පිට පිට පෝර දමා ගොවිතැන් කරනු ලබන ඉඩමක්, යන කොයි එකකින් වුවත් අඩි පණහක් ඇතුළත ගෙදර දෙරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස ලීදක් කැණිය යුතු නැත.

71. ගෙදරදෙරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස පෘථිවි කරන ලීදක සිට අඩි පණහක් ඇතුළත කිසිවකු විසින්—

- (a) කුණු වළක්, කුණු වතුර වළක්, වැසිකිළියක්, උරු කොටුවක්, ගාලක් හෝ ගව මඩුවක් සෑදීම; හෝ
- (b) යම් පොහොරක්, දිරාගිය සත්ව ද්‍රව්‍යයක් නොහොත් නරක්වූ වෘක්ෂ ද්‍රව්‍යයක් තැන්පත් කිරීම; හෝ නොකට යුතුයි.

72. (1) කිසිවකු විසින් ගෙදරදෙරේ කටයුතු පිණිස ජලය ඍපයීම සඳහා වෙන්කොට ඇති පොදු ලීදක හෝ ඒ අසල කිසිම සතකු හෝ ද්‍රව්‍යයක් සේදීම හෝ සේදවීමට සැලැස්වීම හෝ නොකළ යුතුයි.

(2) කිසිවකු විසින් ගෙදරදෙරේ කටයුතු පිණිස ජලය ඍපයීම සඳහා වෙන්කොට ඇති පොදු ලීදකින් පිරිසිදුවූ භාජනයකින් හැර වතුර ලබා නොගත යුතුයි.

73. යම්කිසි ගසක් හෝ ගසක අත්තක් හෝ වෙනයම් කොටසක් ලීදක් උඩට නැමී තිබෙන විට ඒ ඒ අවස්ථාවේ හැටියට ඒ ගස හෝ අත්ත හෝ වෙනයම් කොටස බැදීමට, කපා දැමීමට හෝ ඉවත් කිරීමට උවමනායයි ප්‍රධානතමා විසින් අත්සන් කරන ලද ලියවිල්ලකින් වූ දැන්වීමක් ඒ ගස පිහිටි ඉඩමේ අයිතිකරු වෙත හෝ පදිංචිකරු වෙත භාරදිය හැකිය.

74. කිසිවකු විසින් 73 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ භාරකරන ලද දැන්වීමක නියමයන් ඉෂ්ට කිරීම පැහැර හැරිය යුතු නැත.

නොමනා හැසිරීම

75. රාත්‍රී 9ට පසුව කිසිවකු විසින් එළියක් නැතුව හා යම්කිසි නිත්‍යනුකූල කාරණයක් නැතුව කිසිම පොදු මාවතක හෝ පාරක හෝ පොදු ස්ථානයක නිකරුණේ ඇවිදිය යුතු නැත. නියම වශයෙන් දැල්වීමක් නොකර නිකම් විදුලි පන්දමක් හෝ දැල්විය හැකි යන්ත්‍ර සුත්‍රයක් හෝ ලඟ තිබීම පමණක් මේ අතුරු ව්‍යවස්ථාව සඳහා ප්‍රමාණවත් යැයි සලකනු නොලැබේ.

76. කිසිවකු විසින් යම්කිසි කෙනෙකුට හෝ යම්කිසි අයවලුන්ට හිංසාවක් හෝ කුපිතවීමක් ඇතිකරන අදහසින් හෝ යම් කිසිවකුට හෝ යම්කිසි අයවලුන්ට හිංසාවක් හෝ කුපිතවීමක් සිදුවන බව දැන දැනම හෝ එබත්දක් සිදුවේ යයි විශ්වාස කිරීමට හේතු සාධක ඇතුව හෝ මහජනයා කුපිත කරවන අදහසින් හෝ සාමය කඩකරන අදහසින් අසහ්‍ය වචන හෝ කැන වචන පාවිච්චි නොකළ යුතුයි.

77. කිසිවකු විසින් රාත්‍රී 9න් පසුව කැණීම් මෙන් හෝ සිංදු කීමෙන් හෝ වෙනත් යම් ශබ්ද පැවැත්වීමෙන් හෝ මහජනයාගේ නින්දට අවහිර නොකළ යුතුයි. එහෙත් තම ආගමික පුද පූජා පැවැත්වීමට හෝ වාරිත්‍රානුකූල ලෙස පවත්වන විධිමත්වූ රැස්වීම් හෝ සම්බන්ධයෙන් මේ අතුරු ව්‍යසාවේ සඳහන් කිසිවක් අදාළ නොවේ.

78. කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් බලපත්‍රයකින් ලත් අවසරයක් පිට එකී අවසරයෙන් නියම කරන ලද සීමාවේ හා කාලය අතරතුර හැර ගම් ප්‍රදේශය තුළ කිසිම අඩි පාරක හෝ ප්‍රසිද්ධ මාවතක රැස්වීමක් පැවැත්වීම හෝ යම් සමූහයක් හෝ රැස්වීමක් අමතා කථාකිරීම හෝ දේශනා කිරීම හෝ නොකට යුතුයි.

අයබදු එකතුකිරීම

79. කායඝී සභාවට එන්ට නිබන්ධ සියලුම අයබදු හා ගාස්තු එකතුකොට කායඝී සභාවේ මුද්‍රාව හා ප්‍රධානතුමාගේ අත්සනේ නිවැරදි පිටපත ඇති මුද්දරිත කුචිතාන්සි නිකුත් කිරීම පිණිස ප්‍රධානතුමා විසින් ඕනෑම නිලධාරියෙකුට හෝ වෙනත් කෙනෙකුට ලියවිල්ලකින් බලය පැවරිය හැකිය.

80. කිසිවකු විසින්—

(a) ගම්සභා ආඥාපනතෙන් හෝ එය යටතේ සාදන ලද යම් යම් අතුරු ව්‍යවස්ථාවල යම් විධිවිධානයක් යටතේ හෝ ප්‍රධානතුමාට හෝ කායඝී සභාවේ වෙනත් යම් නිලධාරියෙකුට පැවරී ඇති යම් බලයක් පාවිච්චි කිරීමේදී හෝ පණවා ඇති යම් යුතුකමක් ඉෂ්ටකිරීමේදී හෝ නියමකොට ඇති යම් කායඝීයක් ක්‍රියාවේ යෙදවීමේදී එකී ප්‍රධානතුමාට හෝ නිලධාරියාට; හෝ

(b) කායඝී සභාව විසින් හෝ කායඝී සභාව වෙනුවෙන් රක්ෂාවට යොදාගන්නා ලද යම් මෙහෙකරුවෙකුට හෝ වැඩකරුවෙකුට, ප්‍රධානතුමා විසින් හෝ කායඝී සභාවේ වෙනත් යම් නිලධාරියෙකු විසින් නීති ප්‍රකාර පවරා තිබෙන යම් යුතුකමක් ඉෂ්ට කිරීමේදී ඒ මෙහෙකරුවාට හෝ වැඩකරුවාට ඕනෑකමින් බාධා නොකළ යුතුයි.

රථවාහන ගමනාගමනය විධිමත් කිරීම

81. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත පිහිටි යම්කිසි මාවතක හෝ අභිපාරක කිසිම පංතියක හෝ වර්ගයක රථවාහනයක් රාත්‍රී කාලයේදී ඒ රථවාහනයේ ඉස්සරහ එක් එක් පැත්තේ දල්වන ලද ලන්තැරුමක් සවි නොකොට ඇදගෙන යාම, තල්ලු කරගෙන යාම හෝ එල්වීම හෝ දක්කීම නොකට යුතුයි.

82. ඉර බැසීම හා ඉර පැයීම අතර කාලය තුළ එළියක් නැතිව කිසිවකු විසින් ගම් ප්‍රදේශය තුළ කිසිම මාවතක හෝ අභිපාරක කිසිම සහකු ගෙනයාම හෝ දක්කාගෙන යාම හෝ නොකට යුතුයි.

83. යම් කිසිවකු විසින් යම් මාවතක් හෝ පාරක් දිගේ තනි පුද්ගලයකු සඳහාම යම් බයිසිකලයක් පැදගෙන යන විට හෝ තල්ලුකරගෙන යනවිට—

- (1) ඔහු විසින් ඒ බයිසිකලයේ උඩ වෙනත් කිසිම අයෙකු ගෙන යා යුතු නැත;
- (2) වෙනත් කිසිවකු විසින් ඒ බයිසිකලයේ උඩ තමා රැගෙන යනු ලැබීමට ඉඩදීම හෝ සැලැස්වීම හෝ නොකට යුතුයි.

ගෙවල් ශුඛ පවිත්‍ර කිරීම

84. යම්කිසි ගෙයක් බොහෝ අපිරිසිදු තත්ත්වයක හෝ එහි පදිංචිව සිටින අයගේ නොහොත් අසල්වැසින්ගේ සෞඛ්‍යයට බාධාවන තරම් කැඩී බිඳී ගිය තත්ත්වයක තිබෙන්නාසේ පෙනෙන කවර විටකදී වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගෙයි අයිතිකාරයා වෙත භාර කරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කාල සීමාවක් තුළ ඒ ගෙය සෞඛ්‍යාරක්ෂක තත්ත්වයක පවත්වා ගැනීම පිණිස කරන්ට උවමනා කටයුතු දක්වා කරන්ට ඕනෑය කියා නියම කරන හැකිය.

85. (1) 84 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම ගෙහිමියකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ට කළයුතු වන්නේය.

(2) 1 වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ යටතේ භාරදෙනු ලැබූ දැන්වීමක නියමයන් ඉෂ්ට නොකර හෝ ඉෂ්ටකිරීම පැහැර හරිනු ලැබ තිබෙන්නාහු එවිට ප්‍රධානතුමා විසින් ඒ වැඩ කරවා ඒ සඳහා දරන්ට යෙදුන වියදම් ඒ ගෙහිමියාගෙන් කායඝී සභාවට අයවිය යුතුව තිබෙන ණයක් මෙන් අයකරගත හැකිය.

වැසිකිලි සෑදීම

86. (1) අසවල් ප්‍රදේශය තුළ මිනිසුන් වාසය කරන ඕනෑම දේපලක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් වැසිකිලියක් සාදා පවත්වාගෙන යා යුතුයයි කියා කායඝී සභාව විසින් යම් ප්‍රදේශයක සීමා නියමකර තිබෙන කවර විටකදී වුවත් ප්‍රධානතුමා විසින් එකී අයිතිකාරයා වෙත හෝ බදුකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින් යම්කිසි වර්ගයක හා ප්‍රමාණයක වැසිකිලියක් කායඝී සභාව විසින් තීරණයකොට ඇති ප්‍රකාරයටම නියමයන්ට එකඟවද, කාණු ආදිය සම්බන්ධකොටද ඒ දේපලේ අසවල් ස්ථානයේ සාදන්ට ඕනෑයයි අණකොට එකී සියලුම නියමයන් ඒ දැන්වීමේ සඳහන් කළ හැකිය.

(2) 1 වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම දේපල හිමියෙකු විසින් හෝ බදුකාරයකු විසින්ම, තමාට ඒ දැන්වීම භාරදුන් දින සිට දවසක් තිහක් ඇතුළතදී හැම අතින්ම ඒ දැන්වීමේ දක්වා ඇති නියමයන්ට එකඟව වැසිකිලියක් සෑදිය යුතුයි.

87. ප්‍රධානතුමාගෙන් අවසරය නැතුව කිසිවකු විසින් කිසිම ලීදක සිට අඩි එකසියයක අඩි විෂ්කම්භය තුළ වැසි කිලි වලක් සෑදීම හෝ නඩත්තු කිරීම හෝ නොකට යුතුයි.

ලැගුම් හල්

88. (1) ඒ සඳහා ප්‍රධානතුමාගෙන් ලබා ගන්නා ලද ලයිසන්ස් පත්‍රයක බලය යටතේ මිස නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිම ලැගුම් හල්ක් පවත්වා ගෙන යායුතු නැත.

(2) (a) මහෙස්ත්‍රාත්තුමකු විසින් හෝ සමාදාන විනිශ්චය කාරතුමකු විසින් හෝ දිවුරුම් පිලිබඳ කොමසාරිස්තුමකු විසින් හෝ අත්සන් කරන ලද යහපත් වරිතයක් ඇත්තකු බවටමු සහතිකයක් ප්‍රධානතුමා වෙත ඉදිරිපත් කරනු ලැබ හෝ තමා යහපත් වරිතයක් ඇත්තකු බව ප්‍රධානතුමාට ඒත්තු ගත හැකි ලෙස වෙනත් අන්දමකින් ඔප්පු කරනු ලැබද;

(b) ලයිසන්ස් බලපත්‍රය ලබා ගැනීමට අදහස් කරන ස්ථානය පහත සඳහන් කොන්දේසිවලට එකඟවද නිබේ තොත් මිස නැත්නම් කිසිවෙකුට ලැගුම් හල්ක් පවත්වා ගෙනයාම සඳහා ලයිසන්ස් බලපත්‍රයක් ලැබීමට අයිතිවාසි කමක් නැත්තේය.

ඒ කොන්දේසි කවරහුද යත්—

- (1) ගොඩනැගිලි සවිලක්වීමත් ලෙස සාදනු ලබ යහපත් තත්ත්වයක තිබිය යුතුයි. සෑම කාමරයක්ම මනා වාතාශ්‍රයක් ඇතුළු ඇතුළුට හොඳට එළිය වැටෙන ලෙස සාදා තිබිය යුතුයි. තවද, ඒවාට විවෘත කළ හැකි ජනෙල් සවිකොට තිබිය යුතුයි. ඒ ජනෙල් විවෘත කළ විට මතුපිට බිම වර්ෂා ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවිය යුතුයි. සෑම කාමරයකම සාමාන්‍ය වර්ෂා ප්‍රමාණය අඩුගණනේ වර්ෂා අඩි එකයි වස් සකවත් විය යුතුයි;
- (2) සෑම කාමරයකම බිත්ති හැම එකක්ම උසින් අඩි දහයකට නොඅඩුවිය යුතුයි; ඒවායේ සුදුහුණු හා තිබිය යුතුයි;
- (3) වහල්පල පොළොව මට්ටමේ සිට අඩි හයකින් උස් විය යුතුයි;
- (4) වහල යම් සවිර දුර්වලයකින් සාදා තිබිය යුතුයි;
- (5) ලී වැඩ කොටස්වල තෙල් සායම් හෝ සුදුහුණු හෝ හා තිබිය යුතුයි;
- (6) බිම හැමතැනම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (7) ඒ ස්ථානයේ ප්‍රමාණවත් පරිදි ජලය බැසයාමේ පහසු කම් සලස්වා තිබිය යුතුයි;
- (8) ගෙයි අතුහා ඉවත දමන රොඩු දැමීමට ඒ ස්ථානයෙහි සැහෙන උස මහන ඇති සෞඛ්‍ය සම්පන්න ලෙස සාදන ලද කුණු බාල්දි සැහෙන ගණනක්ද, ස්නාන පහසුකම් හා වැසිකිළි පහසුකම්ද සපයා තිබිය යුතුයි. බලපත්‍රයක් ලබා ගැනීමට අරමුණුකොට තිබෙන ගොඩනැගිල්ලේ නේවාසිකයන් දහ දෙනෙකුට එක් වැසිකිළියකට අඩු නැති ගණනක් බැගින් වූ වැසිකිළි ප්‍රමාණයක් තිබිය යුතුයි;
- (9) ඒ ගොඩනැගිල්ලේ සැහෙන තරමේ ජලය ලබා ගැනීමේ පහසුකම් තිබිය යුතුයි. බිමට ගැනීමට හොඳ වතුර සැහෙන ප්‍රමාණයක් තිබිය යුතුයි. ස්නාන පහසුකම් සැපයිය යුත්තේ ස්නාන කරන විට බිමට ගන්නා ජලය අපවිත්‍ර නොවන පරිද්දෙනි;
- (10) ඒ ගොඩනැගිල්ලෙහි වෙනම මුළුතැන් ගෙයක් තිබිය යුතුයි. එහි දුම පිටවී යාමට පහසුකම් සලස්වා තිබිය යුතුයි.

89. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයෙකු විසින්ම තමාගේ කමත් "Licensed Lodging House" (බලපත්‍ර ලත් ලැගුම් හල) යන ඉංග්‍රීසි වචනය හා එහි සිංහල, දෙමළ අනුවාදන් පැහැදිලි ලෙස අදින් ලද ලැල්ලක් තම ලැගුම්හලෙන් පිටත කොටත් පෙනෙන තැනක එල්ලා තබාගත යුතුයි.

90. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයෙකු විසින්ම ලැගුම් හලවල් පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක්ද, බලපත්‍රයද රාමුකොට බලපත්‍ර ලත් ස්ථානයෙහි ප්‍රමුඛ ස්ථානයක එල්ලා තැබීමට සැලැස්විය යුතුයි. තවද සුදුසු වූ සෑම කල්හිම ප්‍රධානතුමාට හෝ සෞඛ්‍ය ස පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාට හෝ සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී තුමාට හෝ ප්‍රධානතුමා විසින් බලය පවරන යම් කෙනෙකුට හෝ පරීක්ෂකර බැලීමට හැකිවනසේ සියලුම සේවකයන්ගේ නම් හා ඔවුන්ට ලියුම් ලැබෙන පිළිවෙල්ද අඩංගු ලැයිස්තුවක් තබාගැනීමට සැලැස්විය යුතුයි.

91. ලැගුම්හලක කිසිම බලපත්‍රකාරයෙකු විසින් ලැගුම් හලේ ජලනෙහි විශේෂයෙන් නිදන කාමර වශයෙන් හවන්කර තිබෙන කාමරවල මිස වෙනත් යම් කාමරයක කිසිවෙකුට නිදහස්ව ඉඩදිය යුතු නැත. ඒ ජලන ලයිස්ත්ස් බලපත්‍රයට අමුණා එහි ප්‍රධානතුමා විසින් අත්සන් කළ යුතුයි.

92. ලැගුම්හලක කිසිම බලපත්‍රකාරයෙකු විසින් යම් කාමරයක නිදහස්ව ප්‍රධානතුමා විසින් ජලනේ නියම කර තිබෙන අයගේ ගණන්ට වඩා වැඩි දෙනෙකුට ඒ කාමරයෙහි නිදහස්ව ඉඩදිය යුතු නැත. යම් කාමරයක නිදහස්ව ගැනීමට නියමකර තිබෙන අයවලුන්ගේ ගණන ඒ කාමරයේ

සාමාන්‍ය වර්ෂා ප්‍රමාණයෙන් එක් එක් හතරැස් අඩි තිස් හයකට එක් අයකුට වඩා වැඩි නොවනසේ විය යුතුයි. මේ අතුරු ව්‍යවස්ථාව සඳහා වයස අවුරුදු 10ට අඩු ලමයි දෙදෙනෙකු එක් අයෙකු වශයෙන් ගණන් ගනු ලැබේ.

93. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයෙකු විසින් එක් එක් කාමරයෙහි දිග පළල හා එහි නිදහස්වීමට ඉඩදෙන ලද අයගේ වැඩිම ගණන දැක්වෙන ලැල්ලක් ඒ ඒ කාමරයේ එල්ලා තැබිය යුතුයි.

94. ලැගුම්හලක කිසිම බලපත්‍රකාරයකු විසින් සවුම් පුරුෂයා හා භාග්‍යවූ කල්හි සහ දෙමව්පියන් හා දුරු වත් වූ කල්හි මිස වෙනත් අවස්ථාවකදී වයස අවුරුදු 10ට වැඩි ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට එකම නිදන කාමරයක නතරවී ඉදිමට ඉඩ දිය යුතු නැත.

95. ලැගුම්හලක කිසිම බලපත්‍රකාරයකු විසින් තම දේපල අයිතීන් කටයුතු සඳහා පාවිච්චි කිරීමට ඉඩදිය යුතු නැත. ඔහු විසින් ඒ ලැගුම්හල ඇතුළේ සාමය හා විනිත භාවය ආරක්ෂා කටයුතුය.

96. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින් තම ලැගුම්හල පාවිච්චි කරන එක් එක් අයගේ තම රක්ෂාව හා උපන් ගමන් ඔහු එහි නවාතැන් ගැනීමට පෙර නාවකාලික වශයෙන් හෝ සවිර වශයෙන් සිටි ස්ථානයන් සටහන් කිරීමට ලේඛන පොතක් තබාගත යුතුයි.

97. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම එහි එක් එක් නිදන කාමරයේ ජනෙල් දිනපතා දවසකට පැහරක් වත් සම්පූර්ණයෙන් විවෘතකර තැබීමට සැලැස්විය යුතුයි. එහෙත් කාලගුණයේ හැටියට යම් ජනේලයක් වසා තැබීම ආවශ්‍යකව පවත්නේ නම් එක්වර බලපත්‍රකාරයා විසින් ඒ ජනේලය විවෘත කිරීමට හෝ විවෘතව තබා ගැනීම අවශ්‍ය නැත.

98. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑම අවුරුද්දකටම හතර වරක් මාර්තු, ජූනි, සැප්තැම්බර්, හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතුමා විසින් ලියවිල්ල කින් නියම කරනු ලබන වෙනත් යම් වකවානුවලදීත් සෑම කාමරයකම ඇතුල් බිත්තිවල හා සීලිමේ සුදුහුණු ගැවීමටත් ලී වැඩ කොටස්වල සුදුහුණු ගැවීමට හෝ ඒවායේ තෙල් සායම් හා තිබේ නම් සබන් හා උණු වතුරෙන් සේදවීමටත් වග බලාගත යුතුයි.

99. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ලැගුම් හලේ සියලුම කොටස් හා එහි පරිසරයන් කාණුත් මනා තත්ත්වයකින් යුඛපවිත්‍ර ලෙසත් බලපත්‍ර ලත් ස්ථානයේ යම් කාණුවකින් වැසිකිළියකින්, අශුවි වලකින් හෝ වෙනත් අප්‍රසන්න දෙයකින් පැන නගින දුර්ගන්ධයෙන් තොරවත් තබා ගැනීමට සැලැස්විය යුතුයි. සියලුම ලී බඩු, උපකරණ හා මෙවලම් යුඛපවිත්‍ර ලෙස හා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තබා ගැනීමටද සැලැස්විය යුතුයි.

100. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම පිසනු ලැබූ සියලුම ආහාර මැස්සන්ට හෝ වෙනත් ක්ෂුද්‍රජීවීන්ට හෝ පැමිණිය නොහැකි යම් පරිද්දකට තබා තිබීමට සැලැස්විය යුතුයි.

101. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම සියලුම කැලිකසළ, ගේ අතුහා ඉවත දමන රොඩුබොඩු හා වෙනත් අප්‍රසන්න දේවල් වහාම තුන්තනාගම්වලින් හෝ ගැල්ව නඩස් යකඩවලින් හෝ සාදනලද ආවරණයක් සහිත භාජන යකට දම්මවා දිනපතා ඒ භූමිභාගයෙන් ඉවත් කරවිය යුතුයි. කුණුරොඩු එය ඇතුළට දමන වේලාවේදී හැර හැම කල්හිම ඒ භාජනය වසා තිබිය යුතුයි.

102. කිසිම ලැගුම්හලක බලපත්‍රකාරයකු විසින් තම භූමි භාගයට යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන කවරකුවත් ඇතුල්කරගත යුතු නැත.

103. (1) ලැගුම්හලක යම්කිසිවකු යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළී සිටින්නේ නම් ඒ ලැගුම්හලේ බලපත්‍රකාරයා විසින් ඒ බව සෞඛ්‍ය ස පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාට හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමාට හෝ ලැගුම්හල පිහිටා තිබෙන කොමසාරිස්

ප්‍රධානතුමාට වහාම දැනුම් දිය යුතුයි. එකී ලැගුම්හලේ බල පත්‍රකාරයා විසින් ප්‍රධානතුමා නියම කරන යම් විධියකට පොදු විද්‍යාලයක් ඒ ලැගුම්හලේ බලපත්‍ර දුම් ගස්වා විෂ බීජ නාශක උපක්‍රමයක් කොට සුදුසු ශාමද සැලැස්විය යුතුයි.

(2) ඒ ස්ථානය ප්‍රධානතුමා විසින් පරීක්ෂාකර බලනු ලබ රෝගබීජවලින් නිදහස්යැයි සහතික කරනු ලබන තුරු (1) වැනි ඡේදයේ සඳහන් කරන ලද යම් ලැගුම්හලකට බලපත්‍රකාරයා විසින් කිසිම අයකු භාරගත යුතු නැත.

104. ලැගුම්හලක කිසිම බලපත්‍රකාරයකු විසින් ඒ ගෙයි ඇතුළේ ගවයන්, එවවන් හෝ කුකුළන් තබා ගැනීමට ඉඩ දිය යුතු නැත.

105. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ගෙට අයිති සියලුම වැසිකිළි, කොසකිළි ආදියේ වාඩිගන්නා තැන්, බිම හා බිත්ති ශුඛ පවිත්‍රව හා සෞඛ්‍ය සම්පන්න තත්වයක තබා ගැනීම පිණිස අවශ්‍ය කාලවේලාවල් අතර තුර එකී සියලුම වාඩිගන්නා තැන්, බිම හා බිත්ති ශුඛ පවිත්‍ර කරවිය යුතුයි.

106. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ලැගුම් හලේ පාවිච්චිකරනු ලබන පැදුරු, ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට ආදිය ශුඛ පවිත්‍ර හා සෞඛ්‍ය සම්පන්න තත්වයක තැබීම පිණිස අවශ්‍ය කාලවේලාවල් අතරතුර එකී සියලුම පැදුරු, ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට ආදිය ශුඛ පවිත්‍ර කරවිය යුතුයි.

107. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම එහි සියලුම කාමර, සොල්දර, බරාද, ඉස්තෝප්පු, කාණු සහ ඒ ස්ථානයට අයත් ඉඩමක්, අඩුගණනේ දවසකට එක වරක් බැහිරි මධ්‍යාහ්නයට ප්‍රථමයෙන් අතුගා දැමීමට සැලැස්විය යුතුයි.

මායිම් හා වැටවල්

108. ගොවිතැන් කරනු නොලැබූ සෑම ඉඩමක අයිති කාරයා, බදුකාරයා, පදිංචිකාරයා හෝ භාරකාරයා විසින් ඒ ඉඩමේ මායිම් පැලඳුණේ වැටකින් හෝ කාණුවලින් හෝ පොළොවේ තදින් සවිකරන ලද ගල්වලින් හෝ ගම් ප්‍රදේශයේ සිරිත් පරිදි පවත්නා වෙනත් යම් ක්‍රමයකින් හෝ සළකුණු කළ යුතුයි.

109. ගොවිතැන් කරනු ලැබූ සෑම ඉඩමකම අයිතිකාරයා බදුකාරයා, පදිංචිකාරයා හෝ භාරකාරයා විසින් ඒ කුඹුරේ මායිම් දිගේ වැටකින් බැඳ ඒ වැට මනාලෙස තබාගත යුතුයි.

110. එකිනෙකට යාව පිහිටි යම් ඉඩම් දෙකක් සම්බන්ධ යෙන්වූ විට ඒ ඉඩම් දෙක අතරවූ පොදු මායිම් සළකුණු කොට එය මනාලෙස පවත්වාගෙන යාම ගැන ඒ ඉඩම් දෙකේම අයිතිකාරයන් හෝ බදුකාරයන් හෝ පදිංචිකාරයන් හෝ භාරකාරයන් විසින් වගබලාගත යුතුයි. එහෙත් ඒ ඉඩම්වලින් එකක අයිතිකාරයා හෝ බදුකාරයා හෝ පදිංචි කාරයා හෝ භාරකාරයා විසින් අනිකු ඉඩමේ ගස්කොළන් වලට හෝ වැවිලිවලට අලාභයක් සිදු නොවන ලෙස අවශ්‍යවූ සෑම විධි විධානයක්ම යොදා නමාගේ විසඳමින් පොදු මායි මෙහි වැටකින් බැඳීම නිත්‍යනුකූලය.

111. තමාගේ විසඳමින් මායිම් වැටකින් බදින කොයිම කෙනෙකුට වුවද ඒ මායිම් වැටේ පැලඳුණිවලට සිටවන ලද ගස්වලින් උපදින දේ භුක්ති විදීමට අයිතිවාසිකම් තිබේ. තවද ඔහුගේ කැමැත්ත නැතුව කිසිවකු විසින් එබදු මොනම වැටකින් වුවද සිටවා තිබෙන ගස්වලින් කොළ සෑරා දැමීම හෝ අතුකපා දැමීම හෝ නොකළ යුතුයි.

112. යම් ඉඩමක අයිතිකාරයා හෝ බදුකාරයා හෝ පදිංචිකාරයා හෝ භාරකාරයා හෝ ඔහු යටතේ වැඩ කරන අය විසින් එහි මායිම් සලකුණක් සෑදීම හෝ අලුත් වැඩියා කිරීම සඳහා උවමනා කරන උපකරණ හා මෙවලම් ඇතුළු ඒ ඉඩම එක්කම පිහිටි අනිත් ඉඩම්වලින් ඕනෑම එකකට ඇතුල්වීම නිත්‍යනුකූලය.

113. කිසිවකු විසින් යම් ඉඩමක පිහිටි මායිමක් ඕනෑ කමින් වෙනස්කිරීම, මකාදැමීම හෝ මායිමකට අනතුරු කිරීම නොකට යුතුයි.

ගවයන්, එවවන් හා උරන් ගාල්කිරීම හා බැඳ තැබීම.

114. යම් දේපලක පදිංචිකාරයා විසින්, මිනිසුන් වසන් ගෙයක සිට අඩි පණහක් හෝ ඊට වැඩි ගණනක් හෝ ඇතින් පිහිටි කොරවුවක දමා මිස නැත්නම් කිසිම ගවයකු, එවුවකු හෝ උරෙකු තබා නොගත යුතුයි.

115. යම් දේපලක පදිංචිකාරයා විසින් ගම් ප්‍රදේශය ඇතුළත වාසයකරන යම් කිසිවකුට හෝ යම්කිසි ප්‍රසිඬ පාරක් පාවිච්චිකරන යම් කිසිවකුට හෝ කන්දෙස්කිරියා වක් ඇතිවන පරිද්දෙන් ගවයන්, එවුවන් හෝ උරන් සඳහා කිසිම කොරවුවක් තබා ගත යුතු නැත.

116. යම්කිසි ගවයන්, එවුවන් හෝ උරන් තබාගෙන ඇති යම් දේපලක නොහොත් ගොඩනැගිල්ලක පදිංචි කාරයා විසින් උවමනාකරන යම් යම් අතර කාලවේලාවල් තුළ ඒ දේපලේ නොහොත් ගොඩනැගිල්ලේ සෑම කොට සකම හොඳට ශුඛ පවිත්‍රව තබාගැනීමට සැලැස්විය යුතුයි.

117. යම්කිසි ගවයන්, එවුවන් හෝ උරන් තබාගෙන ඇති යම් දේපලක නොහොත් ගොඩනැගිල්ලක පදිංචි කාරයා විසින් සෑම සුදුසු වේලාවලදීම ඒ දේපල නොහොත් ගොඩනැගිල්ල පරීක්ෂාකර බැලීම සඳහා ප්‍රධානතුමාට හෝ එතුමාගෙන් විධිවූ ප්‍රකාර බලයලත් ඕනෑම නිලධාරියකුට හෝ නිදහසේ ඇතුල්වීමට ඉඩදිය යුතුයි.

දඩාවතේ යන ගවයන්

118. සියලුම ගව හිමියන් විසින් තම ගවයන් රාත්‍රී කාලයේ බැඳ හෝ දිගේලිකොට තබාගත යුතුයි. දිවා කාල යේදී තම ගවයන් බැඳ හෝ දිගේලිකොට හෝ කොටුකොට රැක බලාගත යුතුයි. දිගේලිකර තබන්නේ නම් රොදවූ සතුන්ගේ බෙල්ලේ පෙල්ලාවක් බැහිරි බැඳිය යුතුයි. එසේ නැත්නම් උන් දෙන්නා බැහිරි ඇඳිය යුතුයි.

119. යම් යම් ගවයන් දඩාවතේ ගොස් තිබේ යයි විශ්වාස කරනු ලබන්නේ නම් ඒ ගවයන් අයිතිකාරයන් විසින්ම ඒ වග වහාම ගම් මූලාදානියාට හෝ ප්‍රධානතුමාට හෝ දැනුම් දිය යුතුයි.

මහජන සෞඛ්‍යය හා අප්‍රසන්න දේවල්

120. සෑම ගෙයකම නොහොත් ඉඩමක අයිතිකාරයා හෝ පදිංචිකාරයා විසින් එකී ගෙයි සිට යාර නිහක් දුරට හෝ තම ඉඩමේ මායිම ඊට අඩු නම් ඒ මායිම් දක්වා හෝ තම දේපල ශුඛපවිත්‍රවත් සියලුම වල් පැලෑටි ඉතා බහුල ලෙස වැවෙන්නාවූ හෝ සැනිපයට බාධකවූ ගස් කොළන් ආදී යෙන් හා සියලුම කැලිකසළ හෝ කුණු රොඩු හෝ මදුරු වන්ගේ බෝවීම ඇතිවියහැකි භාජන යන මේවායින් තොර වන් තබා ගත යුතුයි.

121. පාවිච්චියට නොගෙන අත්හරිනලද යම් ලීදක්, ගල් වළක් නොහොත් පතහක් පිහිටා ඇති සෑම ඉඩමකම අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් ඒ සඳහා ප්‍රධාන තුමා විසින් අණබෙර ගැස්වීමෙන් නොහොත් වෙනත් යම් සුදුසු අන්දමකින් දැනුම් දුන් දින සිට දවස් දෙකක් ඇතුළත ඒ ලීද, ගල්වළ නොහොත් පතහ ගොඩකොට වසාදැමීමට සැලැස්විය යුතුයි.

122. කිසිවකු විසින් පහත දැක්වෙන කවර ක්‍රියාවක්වත් කිරීමෙන් වෙනත් යම් කෙනෙකුට හිංසාවක්, අනතුරක් හෝ පීඩාවක් කිරීම හෝ වෙනත් යම් කෙනෙකුගේ දේපලකට අලාභහානියක් කිරීම හෝ නොකට යුතුයි:—

- (1) යම්කිසි රථයකට මගින් නොහොත් බඩු පැටවීමට හෝ එයින් බැමට උවමනාකරන සැහෙන කාලයකට වඩා වැඩිපුර කාලයක් තුළ ඒ රථය යම් කිසි පොදු මාවතක හෝ අඩිපාරක හෝ නතරකර තිබීම;
- (2) ලාබාල වයස්වූ දරුවන්ට යම්කිසි පොදු මාවතක හෝ අඩිපාරක හෝ පොදු ස්ථානයක සෙල්ලම්කිරීමට හෝ එහා මෙහා දුවපැන ඇවිදීමට ඉඩහැරීම;

- (3) කිසියම් පොදු ස්ථානයක හෝ පොදු මාවතක හෝ අභිපාරක වැරදි පැත්තෙන් රථවාහනයක් පසුකර ගෙන යාම හෝ රථවාහනයකට ඉස්සරවී යාම ;
- (4) සහන්වය පිළිබඳ අත්‍යයන්ගේ හැඟීමවලට පීඩා උපදවනසේ කිසිවකු විසින් සවකීය ඉඩමේ හෝ එසේ නැතහොත් වෙනයම් කෙනෙකුගේ ඉඩමක හෝ ගම්බද යම්කිසි පාරක නොහොත් මාවතක හෝ ඒ කටයුත්ත සඳහා විශේෂයෙන් සපයනලද ස්ථානයකින් බාහිරවූ යම් පොදු ස්ථානයක හෝ ශරීරකෘත්‍ය කිරීම ;
- (5) අත්කිසි කෙනෙකුගේ ඉඩමකට කුණකසල හෝ අප්‍රසන්න දේවල් හෝ ඵලප්‍රයෝජනයකට ගත නොහැකි ද්‍රව්‍ය හෝ වෙනත් එබඳු දේ විසිතිරීම ;
- (6) වෙන කෙනෙකුගේ ඉඩමකට, ප්‍රසිද්ධ ස්ථානයකට හෝ පොදු මාවතකට හෝ අභිපාරකට හෝ එය දිගේ අපවිත්‍රවූ නොහොත් අපිරිසිදුවූ වතුර ගලා යාමට ඉඩහැරීම ;
- (7) අවට වාතය අපවිත්‍රවන ලෙස නමාගේම මිදුලේ අප්‍රියවූ කිසිම දුගන්ධයක් ඇතිවීමට ඉඩහැරීම ;
- (8) මනුෂ්‍යයන්ගේ වාසය පිණිසවූ යම්කිසි ගොඩනැගිල්ලක සිට යාර විස්සක් ඇතුළත මහජන සෞඛ්‍යයට හානියක් වන පරිද්දෙන් වතුර එකතු වී රඳා පැවතිය හැකි යම් වලක්, පතහක් අගලක්, කාණුවක් නොහොත් පහත් ස්ථානයක් ගොඩනොකර සිටීම හෝ එයින් වතුර අස්නොකර සිටීම ;
- (9) ඒ සඳහා පළමුකොට කායඝී සභාවේ අවසරයක් නොලබා යම් ගොඩනැගිල්ලකින් හෝ වැවිලි කම්බන්තයකින් හෝ පොළොවේ මට්ටම උස්පහන් කිරීමකින් හෝ යම් කාණුවක්, ඇලක් නොහොත් දියපාරක් වෙත අතකට හැරවීමෙන් නොහොත් වසාදමීමෙන් හෝ යම්කිසි ඉඩමක වතුර බැසයාමේ ඝාමාන්‍ය පහසුව සම්බන්ධයෙන් පිහිටා තිබෙන තත්ත්වය වෙනස්කිරීම ; මේ වගන්තියේ “වතුර බැසයාමේ ඝාමාන්‍ය පහසුව” යනුවෙන් අදහස් කරන්නේ භූමිය මතුපිට විද්‍යමානවූ ගැඹුණු කැණි බලයෙන් හෝ වතුර බැසයාමය යම් නියමිත ඇලක් නොහොත් අගලක් මගින් වතුර බැසයාම නොවේ ;
- (10) තමාගේ ඉඩමේ පනොක් නොහොත් කටුපනොක් වැවීමට ඉඩහැරීම ;
- (11) වෙන කෙනෙකුගේ ඉඩමක මොනම ජප තහවුරක්, කොළයක්, කඩදාසියක් හෝ වෙනත් යම් විධියක අණ වින නුතියමක් වැළලීම නොහොත් දමීම එය එසේ කිරීමෙන් යම්කිසිවකු බියගැන්වීම හෝ ඔහුට හිංසා කිරීම.

123. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිම ස්ථානයක අශුවී පොහොර, ඇටකටු පොහොර හෝ අප්‍රසන්නවූ නොහොත් දුගන්ධය හමන වෙන යම් ද්‍රව්‍යයක් වෙළඳාම පිණිස නොහොත් ඒ ඒ වේලාවලදීම ප්‍රයෝජනයට ගැනීමෙන් බාහිරවූ වෙන මොනම කටයුත්තක්වත් පිණිස තබා ගැනීම නොහොත් තැන්පත්කිරීමට හෝ තබාගැනීමට නොහොත් තැන්පත්කිරීමට සැලැස්වීම නොකළ යුතුයි.

124. යම් කිසිවකු මැරුණොත්, ඒ මරණය සිදුවූ ස්ථානයේ පදිංචිකාරයා විසින් හෝ එහි ඔහු නොසිටිනම් මියගිය අයගේ වයස් සම්පූර්ණ ඉතාමත් කිට්ටුවර පිරිමි නැදැයා විසින් ඒ මළ සිරුර සුදුසු පරිදි භූමදාන කිරීමට වග බලාගත යුතුයි. එසේ ඉතාමත් කිට්ටුවර නැදැයා විසින් හෝ ඒ ස්ථානයේ පදිංචිකාරයා විසින් ඒ මළසිරුර භූමදාන නොකළොත් හෝ එසේ කිරීමට එවැන්නක නොසිටියොත් ප්‍රධානතුමා විසින් කායඝී සභාවේ විසදමින් එය භූමදාන කරලීමට සැලැස්විය හැකියි.

125. කිසිවකු විසින් වෙනත් අයකුට අයිති, ඉඩමක නොහොත් භූමිභාගයක කිසියම් සතකුගේ මෘත ශරීරයක් තැන්පත් කළ යුතු නැත.

126. ගම් ප්‍රදේශය ඇතුළතවූ සෑම ගෙයකම අයිතිකාරයා නොහොත් පදිංචිකාරයා විසින් අඩු ගණනේ අවුරුද්දකට එක් වරක්වත් අප්‍රේල් මාසයේ පහළොස්වෙතිදාට මත්තෙන් තමාගේ ගෙයි ඇතුළත පිටත දෙකේහිම සුදුහුණු ගැවිය යුතුයි. එහෙත් යම් ගෙයක එසේ සුදුහුණු ගාවා තිබෙන්නේ ගම් ප්‍රදේශයතුළ යම්කිසි වසංගත රෝගයක් පැවතීම හේතු කොටගෙන හෝ එසේ කිරීමට අවශ්‍යයයි හැඟෙන්නාවූ එබඳු වෙනත් ඕනෑම කාරණයක් හේතුවකොටගෙන ඕනෑම වේලාවක ඒ ගෙයි නැවත වරක් සුදුහුණු ගැවිය යුතුයයි එහි අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට අණකිරීම කායඝී සභාවට නීතිප්‍රකාර බලය තිබේ.

127. ගෙදර දෙරේ වැඩවලට හැර වෙනත් කටයුතුවලට පොල් ගෙඩි බිඳින නොහොත් බිඳීමට සලස්වන සෑමදෙනා විසින්ම ; ඒවායේ වතුර එකතුකොට නොහොත් එකතු කරවා යම් පොදු මාවතක හෝ අභිපාරක හෝ පොදු ස්ථානයක හෝ මනුෂ්‍යයන් පදිංචි ගෙයක සිට අඩුගණනේ යාර සියයක්වත් ඈතට විසි කිරීමට නොහොත් විසිකරවීමට වෙනත් අන්දමකින් ඉවත්කිරීමට හෝ ඉවත්කරවීමට හෝ වග බලාගත යුතුයි.

128. (1) යම්කිසි ගොඩනැගිල්ලක් හෝ තාප්පයක් හෝ ඊට සවිකොට ඇති වෙනයම් දෙයක් හෝ, ඒ අසල ඇති ගොඩනැගිලිවලට හෝ එහි පදිංචිකාරයන්ට හෝ ඒ අසලින් යන එන අයවලුන්ට අන්තරායදයක තත්ත්වයක පවත්නේ නම් ප්‍රධානතුමා විසින් එකී ගොඩනැගිල්ල හෝ තාප්පය පිහිටා ඇති ඉඩමේ අයිතිකාරයාට හෝ පදිංචිකාරයාට හෝ ලියවිල්ලකින්වූ දැන්වීමක් භාර කරවීමෙන්—

- (a) යම් හදිසි අවස්ථාවකදී නම් තමාට දැන්වීම භාරදී පැතිස්තරක් ඇතුළත ඒ අසලින් යන එන අයගේ ආරක්ෂාව සඳහා ලැලිවලින් තැනූ කොරටුවක් හෝ වැටක් සුදුසු පරිදි පිහිටුවීමට ඕනෑය කියාද ;
- (b) සෑම අවස්ථාවලදීම තමාට දැන්වීම භාරදී දවස් තුනක් ඇතුළත එකී ගොඩනැගිල්ල, තාප්පය හෝ එහි සවිකරනලද දෙය ශක්තිමත් කිරීමට නොහොත් අලුත් වැඩියාකරන්නට ඕනෑය කියාද ;

නියමකළයුතු වන්නේය.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින්ම හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාල සීමාව ඇතුළතදී ඉෂ්ට කළයුතු වන්නේය.

(3) යම්කිසි අයිතිකාරයකු හෝ පදිංචිකාරයකු මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තමා වෙත භාරදෙනු ලබන දැන්වීමක නියමයන් ඉෂ්ට නොකරයි නම් නැතහොත් ඉෂ්ට කිරීම පැහැර හරි නම් එවිට එකී අයිතිකාරයා නොහොත් පදිංචිකාරයා විසින් කළයුතුව තිබුන වැඩ කටයුතු කිරීමට කායඝී සභාව විසින් වෙනත් යම් විශේෂ අයකුට නොහොත් අයවලුන්ට පවරා ඒ සඳහා දරන්ට යෙදෙන විසදුම් කායඝී සභාවට අයවිය යුතුවූ ණයක් ලෙස එකී අයිතිකාරයාගෙන්, නොහොත් පදිංචිකාරයාගෙන් අයකරගත හැකිය.

සතුන්ගේ වසුරු එකතුකිරීම හා විකිණීම

129. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත් කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කායඝීසභාව කෙරෙහි පවරා ඇත්තාවූ හෝ කායඝී සභාවේ පාලනය යටතේ පවත්නාවූ හෝ කිසිම ඉඩමකින් සතුන්ගේ වසුරු එකතු නොකළ යුතුයි.

130. 129 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම මීට යාකොට ඇති උපලේඛනයේ A පෝර්මයේ ප්‍රකාරයට විය යුතුවන හැර එය එහි සඳහන් කරනලද කාලසීමාවට වලංගුවන්නේය.

131. 129 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරන ලද බලපත්‍රයක් දරන කිසිවකු විසින් බලපත්‍රයේ යටතේ කරනලද කාලසීමාව ඉක්මගියාට පසු ඒ බලපත්‍රය යටතේ වසුරු එකතු නොකළ යුතුයි.

132. 129 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරන ලද බලපත්‍රයක් දරන කිසිවකු විසින් වසර එකතු කිරීමට තමාට අවසර දෙනලද ඉඩම්වලට කිසිම අනතුරක් නොකළ යුතුයි.

133. ප්‍රධානතුමා විසින් ඒ සඳහා නිකුත් කරනලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත පිහිටි කිසිම තැනකින් ලබාගත් වසර ඒ ප්‍රදේශයෙන් පිටත කිසිම තැනකට ගෙනයා යුතු නැත.

134. 133 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරන ලද සෑම බලපත්‍රයක්ම සාමාන්‍යයෙන්—

- (1) මීට යාකොට ඇති උපලේඛනයේ B පෙර්චමයේ ප්‍රකාරයට විය යුතුයි;
- (2) ඉවත්කිරීමට බලය දෙනලද වසර ප්‍රමාණය කොපමණද යන වග එහි සඳහන් කොට තිබිය යුතුයි.

135. ගම් ප්‍රදේශයෙන් වසර ගෙයනු ලැබූ විට 133 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක්ම අවලංගු වන්නේය.

136. 133 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් නිකුත් කරනු ලැබූ කිසිවකු විසින් බලපත්‍රයේ සඳහන් කරන ලද ප්‍රමාණයට වඩා වසර ගම්ප්‍රදේශයෙන් ඉවතට ගෙනයා යුතු නැත.

137. ඒ රථවාහනයේ ඇති වසර සම්බන්ධයෙන් බලපත්‍රය ප්‍රධානතුමාට කලින් භාරදී මිස නැත්නම් කිසිවකු විසින් වසර දමා ඇති කිසිම රථවාහනයක් ගම් ප්‍රදේශයෙන් පිටතට ගෙන යා යුතු නැත.

රෙදි අපුල්ලන ස්ථාන

138. (1) සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගේ රෙකමන පිට ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනලද අවසර පත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් රෙදි අපුල්ලන ස්ථානයක් පවත්වාගෙන යා යුතු නැත

(2) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනලද සෑම අවසර පත්‍රයක්ම එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස කිසිඑක් වෙනිදාට අවසාන වන්නේය.

139. ප්‍රධානතුමා විසින් හෝ ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් සාමාන්‍යයෙන් හෝ විශේෂයෙන් හෝ බලය පවරනලද්දී කායාසී සභාවේ ඕනෑම නිලධාරියකු විසින් සෑම සුදුසු වේලාවලදීම ඕනෑම රෙදි අපුල්ලන ස්ථානයකට ඇතුල් වී ඒ රෙදි අපුල්ලන ස්ථානය සහ රෙදි ඇපිල්ලීම සඳහා පාවිච්චිකරනු ලබන්නේයයි සලකණ බඩුබාහිරිදිය, උපකරණ, රථවාහන හෝ භාජනද පරීක්ෂාකිරීම නිත්‍යනුකූල වන්නේය.

140. රෙදි අපුල්ලන ස්ථානයක් සඳහා පාවිච්චිකිරීමට අදහස් කරන ස්ථානය පහත දැක්වෙන කොන්දේසිවලට එකඟව තිබෙන්නොත් මිස නැත්නම් කිසිවකුට ඒ සඳහා අවසර පත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත්තේය.

- ඒ නියමයන් කවරනුදයත් :—
- (1) ඒ ස්ථානය මනා තත්ත්වයක තිබිය යුතුවන හැර එය ඇතුළට හොඳට හුලං වැදෙන ලෙසත් හොඳට ආලෝකය වැටෙන ලෙසත් සාද තිබිය යුතුය. එහි සෑම කාමරයකම විවෘතකළ හැකිවූද ඒවා විවෘතකළ විට කාමරයේ පෙනෙන්නට තිබෙන බිම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංඟුවකට අඩු නොවන තරම් වගී ප්‍රමාණයක් ඇතිවූද ජනෙල් තිබිය යුතුයි.
- (2) සෑම කාමරයකම බිත්ති එහි හැමතැනම අඩි හතකට අඩු නොවන තරම් උස ඇතුළු තිබිය යුතුයි. එහි ඇතුල් පැත්ත හුණු බදුමෙන් කපුරුකොට සුදු හුණු ගා තිබිය යුතුයි;
- (3) කිවිටු රෙදි ගබඩා කිරීමට වෙනම කාමරයක් තිබිය යුතුයි. එහි බිම හැමතැනම සිමෙන්ති දමා තිබිය යුතුයි;

(4) ඒ සඳහා කායාසී සභාව විසින් අනුමතකරන ලද චැන්කියක හෝ ලීදක හෝ ඒ සඳහා වෙන්කරන ලද ගහක, විශේෂ ස්ථානයක හෝ කිලීටි රෙදි සෝදනු ලැබෙන්නොත් මිස නැත්නම් රෙදි අපුල්ලන ස්ථානයේ සියලුම කටයුතු සඳහා ප්‍රමාණවත් ජල සම්පාදනයක් තිබිය යුතුයි;

(5) රෙදි අපුල්ලන්නා විසින් නල මගින්වූ ජල සම්පාදන ක්‍රමයක් පාවිච්චි කරනු ලැබෙනම් කුණු වතුර බැස යාමට ප්‍රමාණවත් කාණු සපයා තිබිය යුතුයි;

(6) රෙදි අපුල්ලන ස්ථානයෙහි රක්ෂාවේ නියුක්ත සෑම පුද්ගලයන් දසදෙනෙකුට එක් වැසිකිලියක් බැගින් වැසිකිලි පහසුකම් තිබිය යුතුයි.

141. රෙදි අපුල්ලන ස්ථානයක් තබාගැනීම සඳහා බලපත්‍රයක් ලත් කෙනෙකු විසින්ම අවුරුද්දකට හතර වතාවක් මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාස වලදී කිලීටි රෙදි කාමරයේ ඇතුල් බිත්තිවල සුදුහුණු ගැමීමට සැලැස්විය යුතුයි.

142. රෙදි අපුල්ලන ස්ථානයක් තබාගැනීම සඳහා බලපත්‍රයක් ලත් සෑම කෙනෙකු විසින්ම රෙදි අපුල්ලන ස්ථානයේ සියලුම කොටස්, එහි පරිසරය, කාණු ලී බඩු, උපකරණ හා රෙදි අපුල්ලන ස්ථානයේ කටයුතු සඳහා පාවිච්චි කරන මෙවලම් යුධ, පවිත්‍රව හා මනා තත්ත්වයක තබා ගැනීමට සැලැස්විය යුතුයි.

143. රෙදි අපුල්ලන ස්ථානයක් තබාගැනීම සඳහා බලපත්‍රයක් ලත් සෑම කෙනෙකු විසින්ම ගම් ප්‍රදේශයෙන් පිටත සිට කිලීටි රෙදි ගෙන ඒම හෝ යම්කිසි බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ තමාගේ දැනීමේ හැටියට එබඳු රෝගයකින් ලහදී පෙළී සිටියාවූ හෝ එබඳු රෝගයකින් හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාත්තු කිරීමෙහි යෙදී සිටියාවූ කිසිවකුට ඒ රෝගය බෝවීමට හෝ රෝග බීජයන් මෝරුණු ලැබීමට ගතවන කාල සීමාවන් පසු වනතුරු රෙදි අපුල්ලන ස්ථානයට ඇතුල්වීමට හෝ එහි යම් කටයුත්තකට සම්බන්ධවීමට හෝ ඒ ස්ථානයට හෝ එහි සිට බඩු මුට්ටු ආදියක් ගෙන යාමට හෝ ඉඩ දීම නොකට යුතුයි.

144. යම්කිසි වසංගත රෝගයක් හෝ බෝවෙන රෝගයක් පවත්නාවූ හෝ ලහදී එබඳු රෝගයක් තිප්‍රනාවූ ගෙදරක කිලීටු රෙදි සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගේ විසින් හෝ ප්‍රධානතුමා විසින් හෝ නියම කරන ලද ප්‍රකාරයට විෂ බීජවලින් නිදහස්කොට තිබෙන්නොත් මිස නැත්නම් රෙදි අපුල්ලන ස්ථානයක් තබාගැනීම සඳහා බලපත්‍රයක් ලත් කිසිවකු විසින් ඒ රෙදි ගෙනයාම හෝ භාර ගැනීම හෝ ගෙනයාමට හෝ භාරගැනීමට ඉඩදීම හෝ නොකට යුතුයි.

145. රෙදි අපුල්ලන ස්ථානයක්, තබාගන්නා සෑම කෙනෙකු විසින්ම, තම ස්ථානයේ කිසියම් බෝවෙන රෝගයක් හෝ වසංගත රෝගයක් හටගැනුනොත්—

- (1) වහාම රෙදි අපුල්ලන ස්ථානයේ කටයුතු නතර කළ යුතුයි;
- (2) ඒ රෝගය හටගත් බව ප්‍රධානතුමාට දැනුම්දිය යුතුයි;
- (3) රෙදි ආපසු භාරදීමට ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් වූ අවසරයක් ලබාගන්නාතුරු රෙදි අපුල්ලන ස්ථානයේ සියලුම රෙදි ආපසු ගෙන නොගොස් තබාගත යුතුයි;
- (4) එම ස්ථානය රෝග බෝවීමෙන් තොරයයි ප්‍රධානතුමා විසින් ප්‍රකාශ කරනතුරු රෙදි අපුල්ලන ස්ථානයේ කටයුතු නැවත පටන්ගත යුතු නැත.

146. රෙදි අපුල්ලන ස්ථානයක් පවත්වාගෙන යන කිසිවකු විසින් නිදහැනීම පිණිස පාවිච්චි කරන කිසිම කාමරයක සෝදන ලද රෙදි තබාගත යුතු නැත.

වෙළඳාම්පලවල් හා කඩපලවල්

147. ඕනෑම ගම්බද වෙළඳාම්පලක සිට හැතැප්ම එකක අඩු විෂ්කම්භයක කවයක් ඇතුළතවූ ප්‍රදේශය ඒ වෙළඳාම් පලට අයත් ප්‍රදේශයක් බැව් මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

148. ඕනෑම ගම්බද වෙළඳාම්පලකට අයිති වෙළඳ ප්‍රදේශය ඇතුළත ඒ වෙළඳාම්පල විවෘතව පවත්නා කිසිම දවසක ඒ වෙළඳාම්පලේ තබා මිස වෙන කිසිම ස්ථානයක තබා කිසිවකු විසින් කිසියම් එල්ලවු, පලතුරු, අඳුරු මාළු, මස් හෝ වෙනත් නරක්වන ආහාර ද්‍රව්‍ය විකිණීම හෝ විකිණීමට තැබීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම හෝ නොකට යුතුයි. එහෙත් මේ අතුරු ව්‍යවස්ථාවේ ඉහත සඳහන් විධිවිධාන—

- (a) නියම වශයෙන් වෙළඳාම් කිරීම පිණිස ස්ථානයක් නොමැතිවූ හෝ ඒ සඳහා මහපාරවල් අයිතෝ හෝ වෙනත් පොදු ස්ථානවල සවිර ස්ථාන පිහිටුවා ගෙන තැනී හෝ ඇවිදීමින් බඩු විකුණන වෙළඳුන් විසින් එල්ලවු හෝ පලතුරු විකිණීම ;
- (b) බත් කඩයක හෝ තෝ හෝ කෝපි කඩයක බලපත්‍ර කාරයා විසින් ඒ කඩේ ඇතුළත අනුභව කිරීම සඳහා ඉදිවීම් කෙසෙල්ගෙඩි හෝ වෙනත් පලතුරු විකිණීම ;
- (c) කිසිවකු විසින් කුරුම්බා විකිණීම ; යන මේ වෙළඳාම්පලට අදාළ නොවේ.

149. කායඝී සභාව විසින් අනුමත කරන ලද සතියේ යම් යම් දවස්වල පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සෑම ගම්බද වෙළඳාම්පලකම විවෘතව තිබිය යුතුවන්නේ හැර ඒ බව ඒ වෙළඳාම්පලේ ප්‍රදේශය කරන ලද දැන්වීමකින් මහජනයාට දැනුම්දිය යුතුයි.

150. කිසියම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය වර්ගයක් හෝ වෙළඳාම් කිරීම පිණිස පමණක් කියා කායඝී සභාව විසින් ගම්බද වෙළඳාම්පලක කිසියම් කොටසක් වෙන්කර තිබෙන කල්හි කිසිවකු විසින්—

- (a) ඒ වෙන්කරන ලද කොටසේ තබා මිස ඒ වෙළඳාම් පලේ වෙන කිසිම ස්ථානයක තබා එබඳු ද්‍රව්‍ය වර්ගයක් විකිණීම හෝ විකිණීමට තැබීම ; හෝ
- (b) එසේ වෙන්කරන ලද කොටසේ තබා වෙනත් ද්‍රව්‍ය යක් හෝ වෙනත් ද්‍රව්‍ය වර්ගයක් විකිණීම හෝ විකිණීමට තැබීම ; හෝ නොකළ යුතුයි.

151. යම්කිසි ගම්බද වෙළඳාම්පලක කිසියම් කඩ කාමරයක්, බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චිකිරීම සඳහා පහත දැක්වෙන ගණන් අනුව ගාස්තුවක් පනවා අයකළ යුතුයි.

අඳුරු මාළු වෙළඳාම්පලේ එක් එක් වර්ග අඩයේ බිම් ප්‍රමාණයකට—

	දවසකට,
	ශත
(a) පෙරවරු 6 සිට පස්වරු 1.30 දක්වා ...	10
(b) පස්වරු 1.30 සිට පස්වරු 6 දක්වා ...	20

එල්ලවු හා අඳුරු මාළු වෙළඳාම්පලේ එක් එක් වර්ග අඩි හතරක බිම් ප්‍රමාණයකට—

	දවසකට,
	ශත
(a) පෙරවරු 6 සිට පස්වරු 1.30 දක්වා ...	05
(b) පස්වරු 1.30 සිට පස්වරු 6 දක්වා ...	10

152. ඒ සඳහා ප්‍රධානතුමා විසින් හෝ ඔහුගේ බලය යටතේ හෝ නිකුත් කරනු ලැබූ අවසර පත්‍රයක් ඇතුළු හා එබඳු අවසර පත්‍රයක කොන්දේසිවලට හා නියමයන්ට එක එකඟව මිස නැත්නම් කිසිවකු විසින් ගම්බද වෙළඳාම්පලක කිසිම කුඩ කාමරයක්, බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චි කිරීම හෝ ප්‍රයෝජනයට ගැනීම හෝ එහි වෙළඳාමක් කිරීම හෝ නොකළ යුතුයි. එබඳු සෑම අවසර පත්‍රයකම එහි සඳහන් කර තිබෙන දිනයට අවසාන වන්නේය.

153. 151 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ගෙවිය යුතු වූ ගාස්තු ප්‍රධානතුමාට හෝ එතුමා විසින් බලය පවරනු ලැබූ වෙනත් කෙනෙකුට ගෙවිය යුතුවන්නේ හැර තමාගෙන් ලැබිය යුතු වූ ගාස්තුව ගෙවනතුරු 152 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කිසිවකුට බලපත්‍රයක් නිකුත් නොකළ යුතුයි.

154. එක් එක් ගම්බද වෙළඳාම්පල පාවිච්චි කිරීම සඳහා අයකළ හැකිවූ ගාස්තු දැක්වෙන දැන්වීමක් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂාවලින් පිළියෙලකොට ප්‍රධානතුමා විසින් එක් එක් ගම්බද වෙළඳාම්පලේ සියලුදෙනාටම පෙනෙන ස්ථානයක එල්ලා තැබීමට සැලැස්විය යුතුවන්නේ හැර ඒ දැන්වීමේ නියම කරන ලද ගණන්වලට වැඩිවූ මොනම ගාස්තුවක්වත් කිසිවකු විසින් ඉල්ලා සිටීම හෝ භාරගැනීම හෝ නොකට යුතුයි.

155. යම්කිසි ගම්බද වෙළඳාම්පලක් පාවිච්චි කරන කිසිවකු විසින්—

- (1) ඒ වෙළඳාම්පල තුළ හෝ එහි අවට නොහික්මුණු විධියට හැසිරීම හෝ කරදරයට හේතුවන මොනම දෙයක්වත් කිරීම ; හෝ
- (2) ඒ වෙළඳාම්පල ඇතුළේ කෑම පිසීමේ කටයුතු කිරීම ; හෝ
- (3) තමා ගැන හරිහැටි සතුටුදායක විස්තරයක් දිය නොහැකිව සවස 6ට වෙළඳාමේ කටයුතු අවසාන කළාට පසු ඒ වෙළඳාම්පලේ නතරවී සිටීම හෝ එහි ඇතුළේ නිකරුනේ ඇවිදීම ; හෝ
- (4) ඒ වෙළඳාම්පලේ හෝ එහි අවට ඇති කායඝී සභාව සන්තකවූ ගොඩනැගිල්ලක කඩ කාමරවල හෝ ලාම්පුවල කිසිම කොටසකට හෝ වෙනයම් දේපලක අලාභයක් කිරීම හෝ පලද්දක් කිරීම හෝ ඒ වෙළඳාම්පලේ තිබෙන වතුර නරක් කිරීම හෝ අපිරිසිදු කිරීම ; හෝ
- (5) ඒ වෙළඳාම්පලට අයිති ගොඩනැගිල්ලක හෝ භූමි භාගයේ කිසිම කොටසකට කොඳු විධියකින්වත් කොටු කිරීම හෝ එහි කලක් පවතින ලෙස පැලැල්ලක්, වැටක් හෝ වෙන යම් දෙයක් සෑදීම ; හෝ
- (6) ප්‍රධානතුමාගේ විශේෂ අවසරයක් නැතුව සවස 6 සිට උදේ 6 දක්වා කාලය තුළ ඒ වෙළඳාම්පල ඇතුළත කිසිම බඩුමුටුවක් තැබීම ; හෝ
- (7) එහි වෙළඳාම පිණිස ප්‍රදේශිත කරනු ලබන පලතුරු, එල්ලවු, මස්, දඩමස්, මාළු හෝ වෙනත් ආහාර වර්ග අපිරිසිදු හෝ සෞඛ්‍ය සම්පන්න නොවූ කිසිම ස්ථානයක තැබීම ; හෝ
- (8) පිරිසිදු ලෙසටත්, මැස්සන්ට ඇතුල්විය නොහැකි ලෙසටත් නිසි පරිදි සාදන ලද පෙට්ටිවල තබා මිස නැත්නම් පිසනු ලැබූ කිසිම ආහාර ද්‍රව්‍යයක් විකිණීමට තැබීම ; හෝ

නොකට යුතුයි.

156. ගම්බද වෙළඳාම්පලක ඕනෑම කඩ කාමරයක්, බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චි කරන හෝ එහි නතරවී සිටින සෑම අයකු විසින්ම ඒ කඩකාමරය බංකුව හෝ ස්ථානය තුළ ඒ අසල හොඳින් වැසෙන පියනක් හෝ වැස්මක් ඇතිවූද මැස්සන්ට ඇතුල්විය නොහැකිවූද භාජන යක් තබා සියලුම කුණු රොඩු ආදිය එහි දැමිය යුතුයි.

157. කිසිවකු විසින් කිසිම ගම්බද වෙළඳාම්පලක හෝ ඊට අයිති භූමි භාගයක කැලි කසල හෝ කුණු රොඩු හෝ කිසියම් සනකුගේ ඇටකටු හෝ හම් හෝ මහජන සෞඛ්‍යයට හානිකරවූ හෝ අප්‍රියජනකවූ වෙනත් කිසිම දෙයක් හෝ විසි නොකළ යුතුයි.

158. ගම්බද වෙළඳාම්පලක් භාරව සිටින අයට හෝ ගම් බද වෙළඳාම්පලක කටයුතු බලා කරවීමට හෝ එහි ගාස්තුව හා කුලී අයකිරීමට හෝ එහි සාමය ආරක්ෂාකොට එය ශුඛ පවත්වන තබාගැනීමට කායඝී සභාව විසින් පත්කරන ලද වෙනත් අයකුට නීතිප්‍රකාර තම රාජකාරිය ඉෂ්ට කිරීමේදී කිසිවකු විසින් ඊට බාධාවක් හෝ විරුධකමක් නොපෑ යුතුයි.



159. රථවාහනයක් පදවන්නකු විසින් ඒ රථවාහනය, එයින් බඩු බැමට හෝ ඊට බඩු පැටවීමට හෝ වුවමනාවට වඩා දීර්ඝ කාලයක් ගම්බද වෙළඳාම්පලකට අයිතිවූ භූමි භාගය ඇතුළත හෝ එය අයිතෝ හෝ නවත්වා නොතැබිය යුතුයි.

160. ගම්බද වෙළඳාම්පලක් හෝ කඩපලක් නාවකාලික වශයෙන් වසා දැමීම ගැන අණබෙර ගැස්වීමෙන් හෝ තමාට සුදුසුයැයි හැඟෙන වෙනත් ප්‍රකාරයකින් හෝ ප්‍රධානතුමා විසින් දැනුම්දිය යුතුයි.

161. සෞඛ්‍යය පිළිබද වෛද්‍ය නිලධාරීතුමා සමග සාකච්ඡා කොට යම්කිසි විශේෂ ආහාර ද්‍රව්‍යයක් මහජන යාගේ ආහාරයට අත්තරායදායක නොහොත් පිරිසිදු කිරීම කාර්ය සභාව විසින් ඒත්තුගත් මොනම අවස්ථාවකදී වුවද අණබෙර ගැස්වීමෙන් හෝ වෙනත් සාහෙන විධියකින් හෝ දැනුම්දී කාර්ය සභාවට සුදුසුයැයි හැඟෙන්නාවූ යම් කාල සීමාවකට ඕනෑම වෙළඳාම්පලක හෝ කඩපලක එබඳු ආහාර ද්‍රව්‍යයක් තබා ගැනීම හෝ විකිණීම හෝ තහනම් කිරීමට කාර්ය සභාවට නීති ප්‍රකාර බලය තිබේ.

162. කිසිම වෙළඳාම්පලක් හෝ කඩපලක් ඇතුළත—

(a) බලපත්‍ර ලත් මස් මඩුවකදී හෝ ගමේ මස් මඩුවකදී හැර වෙනත් යම් ස්ථානයකදී මරණු ලැබූ කිසිම සතකුගේ මළකුණක් හෝ මස් ; හෝ

(b) කාර්ය සභාව විසින් හෝ කාර්ය සභාව විසින් සම්පාදිත යම්කිසි අතුරු ව්‍යවස්ථාවක් යටතේ හෝ විකිණීම හෝ තබාගැනීම තහනම් කරනු ලැබූ කිසිම ද්‍රව්‍යයක්,

වෙළඳාම් කිරීම හෝ වෙළඳාම පිණිස තබාගැනීම නොකට යුතුයි ; එහෙත් අයිස් දමා සිත කරන ලද මස් හෝ දඩමස් විකිණීම සම්බන්ධයෙන් මේ අතුරු ව්‍යවස්ථාවේ (a) ඡේද යෙහි සඳහන් විධිවිධාන අදාළ නොවේ.

163. බෝවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ පෙළන්නාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට සාත්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිවකු විසින් එකී රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාලය පසුවන තෙක්, කිසිම වෙළඳාම්පලක හෝ කඩපලක යම් කඩකාමරයක් හෝ බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චි කිරීම හෝ එහි නතරවී සිටීම හෝ විකිණීම සඳහා එහි මොනම ද්‍රව්‍යයක්වත් තැබීම හෝ නොකළ යුතුයි.

පුද්ගලික වෙළඳාම්පලවල් හා කඩපලවල්

164. යම්කිසි (ප්‍රසිඛ) වෙළඳාම්පලකට අයිතිවූ වෙළඳ ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වා ගෙනයාම නොකළ යුතුයි.

165. (1) ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් (ප්‍රසිඛ වෙළඳාම්පලකට අයිති වූ ප්‍රදේශයකින් බාහිරවූ) වෙනත් ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ නිකුත් කරනු ලබන සෑම බල පත්‍රයක්ම—

(a) සාමාන්‍යයෙන් මීට යාකොට ඇති උපලේඛනයේ (c) පෝර්මයේ ප්‍රකාරයට විය යුතුයි ;

(b) එහි දක්වෙන කොන්දේසිවලට යටත්විය යුතුයි ;

(c) 210 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේනම් එය නිකුත් කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක් වැනිදාට අවසාන විය යුතුයි.

166. 165 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරනු ලබන එක් එක් බලපත්‍රය වෙනුවෙන්වූ ගාස්තුව රුපියල් එකකිසියකි.

167. පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට බලාපොරොත්තු වන භූමි භාගය සෞඛ්‍යය පිළිබද වෛද්‍ය නිලධාරීතුමා විසින් අනුමත කරනු ලබනතුරු එහි පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට හෝ පවත්වා ගෙන යාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවැසිකමක් නැත.

168. ගම්බද උසාවියකින් කලින් නිල බලපත්‍රය අවලංගු කරනු ලැබූ කිසිවකුට ප්‍රධානතුමා විසින් 165 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්‍ෂේප කළ හැකිය.

169. සුදුසු වූ හැම කල්හිම ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිළිබද වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් වෙනත් ඕනෑම කෙනෙකු විසින් හෝ ඕනෑම පුද්ගලික වෙළඳාම්පලකට හෝ කඩපලකට ඇතුල් වී ඒ වෙළඳාම්පල හෝ කඩපල හෝ එහි වෙළඳාමට තබා තිබෙන නොහොත් ප්‍රදීනය කර තිබෙන ඕනෑම ආහාර ද්‍රව්‍යයක් පරීක්ෂා කිරීම නීත්‍යානුකූල වන්නේය. තවද මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තම රාජකාරිය ඉටුකිරීමේදී පූර්වෝක්ත කවර නිලධාරියකුටවත් කිසිවකු විසින් බාධාකිරීම හෝ විරුඬකමක් පැම නොකළ යුතුයි.

ලී. හා ස්නාන ස්ථාන ආදිය

170. යම්කිසි පොදු ලීදක හෝ පොදු ස්නාන ස්ථානයක පිරිමි ගැනු දෙපසයෙන් හුදෙක් එක් පසයක පමණක් ප්‍රයෝජනය සඳහායැයි කාර්ය සභාව විසින් කොටු කරන ලද කිසිම ස්ථානයකට අනිත් පසයේ කිසිවකු විසින් ඇතුල් නොවිය යුතුයි.

171. (1) යම්කිසි බෝවෙන රෝගයකින් හෝ වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළන්නාවූ හෝ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාල සීමාවන් පසු වනතෙක් කිසිම පොදු ලීදක හෝ පොදු ස්නාන ස්ථානයක් වශයෙන් කාර්ය සභාව විසින් වෙන් කරන ලද කිසිම ජල ස්ථානයක් තැම හෝ සේදීම හෝ නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදයේ සඳහන් කරන ලද යම්කිසි අයකුගේ ප්‍රයෝජනය සඳහා ජලය සෞඛ්‍ය සම්පන්නවූ කිසිවකු විසින් ඒ ලීදෙන් හෝ ස්නාන ස්ථානයෙන් ලබාගෙන එය ප්‍රයෝජනය ගැනීම පිණිස එයින් අඩි විසිපහක් වත් ඈතට ගෙන යා යුතුයි.

172. (1) කිසිවකු විසින් පොදු ලීදක හෝ පොදු ස්නාන ස්ථානයක් වශයෙන් වෙන්කරන ලද කිසිම තූනක කිසිම සතකු, රෙදිපිලි, පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් සේදීම හෝ සේදීමට සැලැස්වීම හෝ නොකළ යුතුයි.

(2) කිසිවකු විසින් මොනම කාරණයක් සඳහා වත් කිසිම පොදු ස්නාන ස්ථානයකට කිසිම සතකු දක්වීම, එලවීම හෝ ගෙනයාම නොකළ යුතුයි.

(3) කිසිවකු විසින් කිසිම පොදු ලීදක හෝ ස්නාන ස්ථානයක වතුර හෝ එය පිහිටි භූමිභාගය හෝ මොනම විධියකටවත් අපවිත්‍ර නොකළ යුතුයි.

173. (1) කාර්ය සභාවේ ආඥාවකින් නැම හෝ සේදීම තහනම් කර තිබෙන යම් පොදු ලීදක, පිලිලක හෝ වෙනත් යම් ජල ස්ථානයක කිසිවකු විසින් නැම හෝ සේදීම නොකළ යුතුයි.

(2) කාර්ය සභාව විසින් යම් වැවක, ඇලක හෝ වෙනත් ජල ස්ථානයක යම්කිසි විශේෂ ස්ථානයක් රෙදි සේදීම, සඳහා නැතහොත් නැම සඳහා නැතහොත් මනුෂ්‍ය යන්ගේ බීම සඳහා, නැතහොත් සතුන් නැවීම සඳහා යැයි වෙන්කර තිබෙන විට, කිසිවකු විසින් එබඳු ස්ථානයක් එය වෙන්කොට ඇති බටයුත්තෙන් බාහිරවූ වෙනත් කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුයි.

174. කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නැතුව යම් පොදු ලීදක, වැවක හෝ වෙනත් යම්කිසි ජල ස්ථානයක ජලය කලින් කල කාර්ය සභාව විසින් නියම කරනු ලැබූ එකී ලීදේ, වැවේ හෝ ජලස්ථානයේ ප්‍රදීනයකොට ඇති දැන්වීම්වල සඳහන් ප්‍රමාණයට වඩා ගෙන යා යුතු නැත.

ගඩොල් උලු හා හුණු පෝරණු

- 175. (a) පෝරණුව පිහිටුවීමට අදහස් කරන භූමිභාගය ප්‍රධානතුමා විසින් අනුමත කරනු ලැබේ;
- (b) පෝරණුව සඳහා පාවිච්චි කිරීමට අදහස් කරන ගොඩ නැගිල්ලේ වහල කල් පවතින යම් ද්‍රව්‍යයකින් සෑදෙනු ලැබේ;
- (c) ඒ ගොඩනැගිල්ල යම් නිවසක සිට අඩුගණනේ අඩි එකසියපනහකට ඇතින් පිහිටාය;
- (d) එයින් පිටවන අප්‍රියවූ හෝ අප්‍රසන්නවූ දුගීන්ධය වාෂ්ප හෝ ගැස් අහල පහල අයගේ සෞඛ්‍යයට හෝ පහසුකම්වලට අහිතදායක නොවන විධියට පිටකරලීමට ඒ ගොඩනැගිල්ලෙහි කවුළු සපයන ලදුවද;
- (e) ඒ ස්ථානයෙහි සැහෙන තරම් වැසිකිළි පහසුකම් සපයන ලදුවද;
- (f) සේදීමේ කටයුතු සඳහා සහ බීමට සැහෙන තරම් ජලය ඒ ස්ථානයේ සපයන ලදුව; හා
- (g) පුළුවන ලද හුණු, ගඩොල් හෝ උළු ගබඩාකර තැබීම පිණිස අඩුගණනේ හතරැස් අඩි 120ක වර්ග ප්‍රමාණය ඇත්නම් හා කල් පවතින ද්‍රව්‍යයකින් සෑදෙන ලද්දවූ විශේෂ කාමරයක් වෙන් කරනු ලැබේ;

තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට ගඩොල්, උළු හෝ හුණු පෝරණුවක් සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවාසි කමක් නැත්තේය.

176. ගඩොල්, උළු හෝ හුණු පෝරණුවක සෑම බලපත්‍ර කාරයකු විසින්ම තම පෝරණුවෙන් පිටත කාටත් පෙනෙන නැතක ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් ලියනලද සවකීය නමත් කාරණයේ හැටියට "Licensed Lime Kiln" (බලපත්‍ර ලත් හුණු පෝරණුව) "Licensed Brick Kiln" (බලපත්‍ර ලත් ගඩොල් පෝරණුව) "Licensed Tile Kiln" (බලපත්‍ර ලත් උළු පෝරණුව) යන පදය හා එහි සිංහල හා දෙමළ අනුවාදන් පැහැදිලි ලෙස අදින ලද ලැල්ලක් එල්ලා තැබිය යුතුයි.

177. ගඩොල්, උළු හෝ හුණු පෝරණුවක සෑම බලපත්‍ර කාරයකු විසින්ම ඒ ස්ථානය දැඩිපිටුව හා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තබාගැනීමට අවශ්‍ය සියලුම විධිවිධාන යෙදිය යුතුයි.

178. ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් විධිවිධ පරිදි ලියවිල්ලකින් බලය පවරා තිබෙන යම් කෙනෙකු විසින් පෙන්නා සිටින්නට නියමකළවිට ගඩොල්, උළු හෝ හුණු පෝරණුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම තම බලපත්‍රය පෙන්නා සිටිය යුතුයි.

179. ගඩොල්, උළු හෝ හුණු පෝරණුවක කිසිම බලපත්‍ර කාරයෙකු විසින් අසල්වැසියන්ගේ පහසුකම්වලට බාධාවක් හෝ පීඩාවක් හෝ සිදුවන විධියකට ගඩොල්, උළු හෝ හුණු පිවිචිය යුතු නැත.

180. ගඩොල්, උළු හෝ හුණු පෝරණුවක සෑම බලපත්‍ර කාරයකු විසින්ම බලපත්‍රලත් ස්ථානයෙහි ප්‍රමුඛ තැනක මේ අතුරු ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක් ප්‍රදර්ශනය කරවිය යුතුයි.

ජල සම්පාදනය

181. පොදු වතුර පයිප්පවලින් හෝ ජල නල වලින් හෝ පෞද්ගලික වතුර පයිප්පයකින් හෝ මේ අතුරු ව්‍යවස්ථාවල නියම කර තිබෙන යම් අන්දමකින් හෝ මිස නැත්නම් කායාසී සභාවේ ජල කමිත්තයකින් වතුර ලබාගත යුතු නැත.

- 182. කිසිවකු විසින් පොදු වතුර පයිප්පයකින්—
- (a) සාමාන්‍යයෙන් අතින් රැගෙන යා හැකි පතිවිටුවකින් හෝ එබඳු භාජනයකින් හැර කරත්තයකින් හෝ පිප්පයකින් හෝ වෙනයම් භාජනයකින්; හෝ
- (b) නාස්තිවී යා හැකි යම් ප්‍රකාරයකට හෝ ප්‍රමාණයකට; හෝ වතුර ගත යුතු නැත.

183. කිසිවකු විසින් මොනම පොදු වතුර පයිප්පයකටවත් යම් බවයක්, නලයක්, රබර් නලයක්, පිල්ලක් හෝ එබඳු මොනම අන්දමේවත් උපක්‍රමයක් සම්බන්ධ නොකළ යුතුයි.

184. කිසිවකු විසින් යම් පොදු වතුර පයිප්පයකට සවි කරන ලද්දවූ හෝ එහි කොටසක් කොට ඇත්නම් හෝ ඉබේ ක්‍රියා කරන ඉපියාව හෝ වෙනත් එබඳු උපක්‍රමය අතපන ගැම හෝ ඒ ඉපියාවේ හෝ උපක්‍රමයේ ඉබේ ක්‍රියා කිරීම තාවකාලික වශයෙන් හෝ සදාකාලික වශයෙන් හෝ වැළැක්විය හැකි වෙනත් යම් ක්‍රියාවක් කිරීම හෝ නොකට යුතුයි.

185. කිසිවකු විසින් ගෙදරදොරේ කටයුත්තකින් බාහිරවූ මොනම කටයුත්තකටවත් පොදු වතුර පයිප්පයකින් ජලය ලබාගත යුතු නැත.

186. අප්‍රසන්න රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙලී සිටියාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාත්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිවකු විසින් පොදු වතුර පයිප්පයකින් වතුර ගතයුතු නැත.

187. කිසිවකු විසින් එවකට කායාසී සභාව කෙරෙහි පවරා ඇත්නම් හෝ කායාසී සභාවෙන් නඩත්තු කරනු ලබන්නාවූ හෝ යම් ජලාසයක, වතුර පයිප්පයක, දිය උල් පතක, ජල භාජනයක, ජල නලයක හෝ වෙනත් ජල කමිත්තයක හෝ ඒ අසල නැම හෝ නම ශරීරයෙන් යම් කොටසක් සේදීම හෝ යම් සතකු හෝ රථ වාහනයක් හෝ රෙදිපිළි හෝ උපකරණ හෝ වෙනත් මොන අයුරුමේ වුවද ද්‍රව්‍ය සේදීම හෝ නොකට යුතුයි.

පුද්ගලික ජල නල හා සවිකිරීම් සම්බන්ධයෙන් වූ අවශ්‍ය කතා

188. මීට යාකොට ඇති උපලේඛනයේ දක්වෙන "කී" පෝරීමයේ ප්‍රකාරයට ඉදිරිපත් කරනු ලබන ඉල්ලීමක් පිට ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් වූ අනුමතිය කලින් ලබා නොගෙන කිසිවකු විසින්:—

- (a) යම් පුද්ගලික දේපලකට කායාසී සභාවේ ප්‍රධාන ජල මාගීයකින් හෝ කමිත්තයකින් අලුත් ජල සේවයක් හෝ යම් අලුත් වතුර පයිප්පයක් පිහිටුවීම හෝ ඒ සඳහා යම් කමිත්තයක් පටන් ගැනීම; හෝ
- (b) කායාසී සභාවේ ප්‍රධාන ජල මාගීයකට, හෝ ජල කමිත්තයකට සම්බන්ධකොට තිබෙන යම් වතුර පයිප්ප වෙනස් කිරීම, දික් කිරීම, ශුඛ පවිත්‍ර කිරීම හෝ අලුත් කිරීම හෝ එබඳු යම් කටයුත්තක් සඳහා යම් වැඩක් පටන් ගැනීම; හෝ නොකට යුතුයි.

189. 187 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ප්‍රධානතුමා විසින් අනුමත කරණ ලද යම් කමිත්තයක් කර ගෙන යා යුත්තේ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් දෙනු ලබන උපදෙස්වල ප්‍රකාරයටය. එතුමා විසින් අනුමත නොකරන ලද කිසිම උපකරණයක් හෝ කොටසක් ඒ කමිත්තය සඳහා පාවිච්චි නොකළ යුතුයි.

190. කායාසී සභාව විසින් එකම දේපොලක් කොට නක්සේරු කරන ලද්දවූද, එකම භූමි භාගයෙහි පිහිටියාවූද, යම් දේපලකට වතුර ලබා ගැනීම සඳහා කායාසී සභාවේ ප්‍රධාන ජල මාගීයකට හෝ ජල කමිත්තයකට එක පයිප්ප මාගීයකට වඩා සම්බන්ධ කළයුතු නැත.

191. පුද්ගලික ජල සම්පාදනයක් සඳහා පාවිච්චි කරන සියළුම පයිප්ප එක්කෝ ගල්තාර බඳු සංයෝගයකින් ආවරණය කරන ලද "කාස්ට් අයන්" නම් වාත්තු කළ යකඩ වලින් හෝ එසේ නැත්නම් තුත්තනාගම් ගා තිබෙන යකඩවලින් හෝ සෑද තිබිය යුතුයි. තවද ඒ පයිප්පවල මහන ප්‍රමාණය හා තත්ත්වය ප්‍රධානතුමා විසින් අනුමත කරන ලද ප්‍රකාරයට විය යුතුයි.

192. මේ අතුරු ව්‍යවස්ථා බල පැවැත්වෙන දිනට පසු—  
(a) කායාසී සභාවේ ජල කමිණිතයෙන් ගෙදර දෙපේ කටයුතු සඳහා සැපයෙන වතුරවලින් ගැලුම් 10කට වැඩි ප්‍රමාණයක් අල්ලන ජලාසයක් හෝ ජලාසය මි දේපලක පිහිටුවීම හෝ සෑදීම නොකට යුතුයි;

(b) ඒ කමිණිතවලින් සැපයෙන වතුර රැස් කිරීමට කිසිම ජලාසයක්, ජලාස, හෝ තානා බාල්දියක්, ඒවායේ ප්‍රමාණය, සැලැස්මවල හා ගණන පිළිබඳව ප්‍රධානතුමාගේ අනුමතිය කලින් ලැබී තිබෙනොත් මිස නැත්නම් කිසිම දේපලක පිහිටුවීම හෝ සෑදීම; හෝ නොකළ යුතුයි.

නොකළ යුතුයි.

193. යම් දේපලකට වතුර ලබාගැනීමට සම්බන්ධ තිබෙන පයිප්ප, ජලාසය හෝ වෙනත් උපකරණ වෙන යම් දේපලක පිහිටි පයිප්පයකට, ජලාසයකට හෝ උපකරණයකට හෝ සම්බන්ධ කළ යුතු නැත.

194. ප්‍රධානතුමාගේ විශේෂ අවසරය නැතුව පෞද්ගලික ජල සේවයක කොටසක් කොට ඇති කිසිම පයිප්පයක් කිසිම "බොයිලරයකට" උතු කරන යන්ත්‍රයකට හෝ වෙන යම් යන්ත්‍ර සූත්‍රාදියකට එක එල්ලේම සම්බන්ධ නොකළ යුතුයි.

195. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ඒ සඳහා බලය, ලත් යම් නිලධාරියකු හෝ යම් අයකු විසින් පරීක්ෂාකර බලනු ලැබ අනුමත කරනු ලබන තුරු යම් දේපලකට වතුර දීම සඳහා අලුතෙන් සාදන ලද පයිප්ප ක්‍රමයක පයිප්ප, ඉපියාවල්, කරාම හෝ වෙනත් දේවල් ආවරණය කළ යුතු නැත.

196. (1) 105 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අළුතෙන් සාදන ලද ජල සැපයීමේ සේවයක් පරීක්ෂා කරනු ලැබ අනුමතකර තිබෙන විට ඉල්ලුම්කරුවා විසින්:—

(a) ප්‍රධානතුමා විසින් තක්සේරු කරන ලද ප්‍රකාරයට, කායාසී සභාවේ ප්‍රධාන ජලමාණිවලට හෝ ජල කමිණිතවලට ඒ සේවය සම්බන්ධ කිරීමට යන විශදම සහ ඒ පිළිබඳව කම්කරුවන්, උපකරණ හා පරිපාලනය සඳහා යන විශදමත්;

(b) පයිප්ප සම්බන්ධ කිරීම හා ජලය සැපයීම සඳහා රුපියල් 20ක පාරිතෝෂික මුදලක් නොහොත් අතිරේක ගාස්තුවකුත්;

කායාසී සභාවේ නැත්පත් කළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාවේ 1 වැනි ඡේදය යටතේ තැන්පත් කළයුතු වූ ගාස්තුව විධිවිධ ප්‍රකාර ගෙවනතුරු පයිප්ප මාණිය සම්බන්ධ කළ යුතු නැත.

197. ප්‍රධානතුමා විසින් බලය පවරන ලද කායාසී සභාවේ නිලධාරියකුගේ පාලනය යටතේ මිස නැත්නම් යම් පෞද්ගලික දේපලකට ජලය සැපයීමට පිහිටුවන ලද පයිප්ප කායාසී සභාවේ ප්‍රධාන ජල මාණිවලට හෝ අප්‍රධාන ජල මාණිවලට සම්බන්ධ නොකළ යුතුයි.

අපතේ යාම වැළැක්වීම

198. (1) කායාසී සභාවේ ජල කමිණිතවලට සම්බන්ධ වූ යම් දේපලක පිහිටි පෞද්ගලික ජල සම්පාදන ක්‍රමයක කොටසක්කොට ඇති යම් පයිප්පයක, කරාමයක, ඉපියාවක හෝ වෙනත් කොටසක පිළිවෙළ, ප්‍රමාණය, පිහිටීම, සවහාව හෝ තත්ත්වය යන මෙයින් පොදු ප්‍රයෝජනය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ජල කමිණිතයෙන් සැපයෙන වතුර අපතේ යාම, වැරදි ලෙස පාවිච්චි කිරීම, ක්‍රම විරෝධී ලෙස පරිහරණය කිරීම හෝ නරක්වීම ඇතිවිය හැකිය කියා හෝ ජල කමිණිතයෙන් සැපයෙන වතුර විධිවිධ පාලනය කිරීම හෝ බෙදා හැරීම, සම්බන්ධයෙන් අගතියක් සිදුවිය හැකිය කියා හෝ විශ්වාස කිරීමට තරම් හේතුසාධක තිබෙන කවර විටෙකදී වුවත් ප්‍රධානතුමා විසින් ඒ දේපලේ අයිති කාරයා වෙත මීට යාකොට ඇති උපලේඛනයේ 'B' පෝර්ටයේ ප්‍රකාර දැන්වීමක් භාරදිය හැකිය.

(2) එබඳු සෑම දැන්වීමකම ප්‍රධානතුමා අවශ්‍යයයි අපේක්ෂා කරන වෙනස්කිරීම සඳහන්කර තිබිය යුතුවන හැර ඒ දැන්වීමේ සඳහන්කර තිබෙන කාලසීමාව ඇතුළතදී ඒ අයිති කාරයා විසින් ප්‍රධානතුමා සන්තර්පනය වන පරිද්දෙන් ඒ දේවල් වෙනස් කළ යුතුයි

(3) අයිතිකාරයාගේ පදිංචිය හෝ නාමය නොදන්නා විට ඊට අදාළ දේපලේ කාටත් පෙනෙන සානායක අදාළ තිබෙන විට ඒ දැන්වීම ඒ අයිතිකාරයාට විධිවිධ පරිදි භාරදුන්නාක් මෙන් හෝ සැලකිය යුතුයි.

199. ප්‍රධානතුමා විසින්—

(a) යම් දේපලක අයිතිකාරයාගේ හෝ පදිංචිකාරයාගේ ඉල්ලීම පිට; හෝ

(b) ඒ දේපලේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් මේ අතුරු ව්‍යවස්ථාවල විධිවිධානවලට එකඟව යම් ජලසම්පාදන ක්‍රමයක් සෑදීම හෝ පයිප්ප දැමීම සම්බන්ධයෙන් යම් යම් දේ ඉෂ්ට නොකර; හෝ වෙනස් නොකර තිබෙනම්;

(c) ජල කමිණිත අපිරිසිදු කිරීම හෝ ඒවාට හානි කිරීම හෝ වතුර අපතේ නාස්තිකර දැමීම හෝ වැරදි ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් වූ මේ අතුරු ව්‍යවස්ථාවල විධිවිධානවලට විරුඬව යම් ක්‍රියාවක් හෝ දෙයක් ඒ දේපල අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් කරන ලදුව හෝ ඒ විධිවිධාන වලට එකඟවන පරිද්දෙන් යම් ක්‍රියාවක් හෝ දෙයක් කිරීම මගහරින ලදුව හෝ තිබෙනම් එවිට හෝ

කායාසී සභාවේ ප්‍රධාන ජල මාණිවලින් හෝ ජල කමිණිත වලින් ඒ දේපලට දමා තිබෙන පෞද්ගලික ජල සම්පාදනය සඳහා වූ පයිප්ප අසම්බන්ධ කිරීම හෝ ඒ දේපලට ජලය සැපයීම අත්හිටවීම, කලකට නැවත්වීම හෝ අඩුකිරීම කටයුතුයි.

200. කායාසී සභාවේ ජල කමිණිතවලින් පෞද්ගලික ජල සේවයක් සම්බන්ධකොට ඇති ගෙයක හෝ දේපලක පදිංචිකාරයා විසින් ඒ සේවයේ කොටසක් කොට ඇති යම් පයිප්පයකින්, කරාමයකින් හෝ වෙනත් උපක්‍රමයකින් වතුර අපතේ යන කවර විටෙකදී වුවත් වහාම ඒ වග ප්‍රධාන තුමාට දැනුම් දිය යුතුයි. එකී ගෙයි හෝ දේපලේ පදිංචිකරු පිළිබඳව වෙනසක් සිදුවූ කවර විටෙකදී වුවත් ඒ වෙනස සිදුවූ වේලාවේ සිට පැ හත්විස් අටක් ඇතුළතදී අළුතෙන් එන පදිංචිකරුවා විසින් ඒ වග ප්‍රධානතුමාට දැනුම්දිය යුතුයි.

201. යම් දේපලක පිහිටි පෞද්ගලික ජල සේවයක කොටසක් කොට ඇති යම් කරාමයකින්, පයිප්පයකින් හෝ වෙනත් උපක්‍රමයකින් වතුර අපතේ යනවා පෙනෙන්නට තිබෙන කවර විටෙකදී වුවත් ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් ඒ සඳහා බලය පවරන ලද යම් කෙනෙකු විසින් වහාම ඒ සේවය කායාසී සභාවේ ප්‍රධාන ජල කමිණිතවලින් වෙන්කළ හැකිය. ඒ දේපලේ අයිතිකරුවා විසින් හෝ පදිංචිකරුවා විසින් හෝ ඒ අපතේ යාමට හේතුව ඉවත් කරන තුරු එකී සේවය නැවත සම්බන්ධ නොකළ යුතුයි.

202. 198. වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් යම් කාරණයක් උඩ කපාහරින ලද යම් පෞද්ගලික ජල සේවයක් කායාසී සභාවේ ප්‍රධාන ජල මාණියට හෝ ජල මාණිවලට සම්බන්ධ කිරීමට ප්‍රධානතුමා විසින් ගණන් බලන ලද විශදම ඒ දේපලේ අයිතිකාරයා විසින් කායාසී සභාවට කලින් ගෙවිය යුතුයි. එයින් යම් මුදලක් ඉතුරු වූනොත් වැඩ අවසාන වූවාට පසු ඒ මුදල මුහුටු ආපසු දෙනු ලැබේ. ඇත්ත වශයෙන් විශදම වූ මුදල ගණන් බලන ලද විශදමට වඩා වැඩි වූනොත් ඒ වැඩේ අවසන් වූ වහාම අයිතිකාරයා විසින් ඒ වැඩිය විශදම වූ ගණන ගෙවිය යුතුයි.

203 (a) ජල කමිණිතයේ වතුර ප්‍රමාණවත් නොවේ ය කියා; හෝ

(b) ප්‍රධාන ජල මාණි හෝ ජල කමිණිත විශාල කිරීම, වෙනස් කිරීම, හෝ අළුත්වැඩියා කිරීම, සඳහා හෝ ප්‍රධාන ජලමාණිවලට පයිප්ප සම්බන්ධ කිරීම සඳහා හෝ එසේ කිරීම ආවශ්‍යකය නැතහොත් ප්‍රඥපෝචරය කියා; හෝ,

(c) පොදු වතුර පයිප්පයකට සිදුවූ යම් අලාභයක් නිසා හෝ එහි වතුර අපවිත්‍රවීම හෝ අපතේ යාම නිසා එසේ කිරීම ආවශ්‍යකය නැතහොත් ප්‍රඥාපොතවරයකිසි ; හෝ

(d) හින්තක් පැන නැගීමෙන් ජල කමිනිකයට යම් අලාභයක් සිදුවී තිබේය නැතහොත් සිදුවෙන්නට ඉඩ තිබේය කිසි ; හෝ

එන්තුගිය කිවර විටකදී වුවත් ප්‍රධානතුමා විසින් ආඥාපනත යටතේ හෝ මේ අතුරු ව්‍යවස්ථා යටතේ හෝ අයවෙන්නන්ට තිබෙන හෝ අයවිය යුතුව තිබිය හැකිවූ යම් වතුර බද්දක් හෝ වෙනත් මුදල් ආදියක් සම්බන්ධයෙන් කිසිම අවසියක් නැතුව කායාසී සභාවේ ජල කමිනිකවලට සම්බන්ධවූ යම් ප්‍රධාන ජලමාගීයකින්, පොදු උල්පතකින්, සයිප්පයකින් හෝ වෙනත් උපකරණයකින් ජලය සැපයීම සම්පූර්ණයෙන්ම හෝ අඩු වශයෙන් හෝ අත්හිටවීම, අඩු කිරීම හෝ වෙන අතකට හැරවීම හෝ කළ හැකිය.

204. එක් එක් පෞද්ගලික සේවයේ කර්මය හෙවත් ඉපියාවත්, ඒ කර්මයේ නොහොත් ඉපියාවේ සිට ප්‍රධාන ජලමාගීය දක්වා වතුර ලබාගන්නා පයිප්පයේ කොටසක් කායාසී සභාව සතු දේපල වශයෙන් සැලකිය යුතුය ; ඒ කොටස නඩත්තු කිරීම, අළුත්වැඩියා කිරීම හෝ එහි අළුත් කැලී දැමීම, සඳහා වූ වියදම කායාසී සභාවෙන් දැරිය යුතුයි ; ඒ කොටස හැරි වෙනත් යම් අළුත්වැඩියා කිරීමක් නොහොත් අලුතෙන් කැලී දැමීමක් අවශ්‍යවන්නේ ඒ සේවය සපයා ඇති දේපලේ අයිතිකාරයා හෝ පදිංචිකාරයා විසින් මිනැකිමින් කරනලද යම් ක්‍රියාවකින් හෝ පැහැර හැරීමකින් සිදුවූ යම් හානියක් හේතුකොටගෙන නම් එසේ අලුත් වැඩියා කිරීම හෝ අලුතෙන් කැලී දැමීම සඳහා යන වියදම එකී අයිතිකාරයා විසින් කායාසී සභාවට ගෙවිය යුතුය කියා ප්‍රධානතුමා විසින් ඉල්ලා සිටිවිට ඒ අයිතිකාරයා විසින් ඒ මුදල කායාසී සභාවට ගෙවිය යුතුයි.

205. 195 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ යම් පෞද්ගලික සේවයක් හෝ පයිප්ප සවිකිරීමක් අනුමතකර තිබීම හෝ ඒ පෞද්ගලික සේවය පිහිටි ඉඩමේ අයිති කාරයාට හෝ පදිංචිකාරයාට මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් යටතේ යම් අවසරයක් හෝ සහනයක්, දී තිබීම, හේතුකොටගෙන පයිප්පයේ යම් කොටසක් පිපීරී යාමෙන් හෝ පයිප්පයේ යම් කොටසකින් නොහොත් ඊට සවිකරනලද දෙයකින් වතුර පිටාරේ යාමෙන් හෝ සිදුවූහ යම් අලාභයක් ගැන වූ මොනම කාරණයක් සම්බන්ධයෙන් වුවද කායාසී සභාව කෙරෙහි යම් වගකීමක් පැවරී තිබේයයි සැලකියයුතු නොවේ.

206. කොන්ත්‍රාත්තුවක්, ඔප්පුවක්, හෝ ගිවිසුමක්, පිට හෝ එසේ නැතුව හෝ කායාසී සභාවෙන් ජලය සපයාගෙන යන විට බලාපොරොත්තු නොවූ නියතක් නිසා හෝ යම් කමිනිකයක් කරගෙන යාමේදී තාවකාලික වශයෙන් ජලය සැපයීම අත්හිටවීම නිසා හෝ වැළැක්විය නොහැකි වෙනත් යම් කාරණාවක් හෝ අන්තරක් නිසා හෝ එසේ කිරීමට බැරිවූහොත් ඒ ගැන අලාභ ගෙවීමට කායාසී සභාව බැඳී නැත.

207. (1) ජල කමිනිකවලට සම්බන්ධවූ පෞද්ගලික ජල සේවයක් සපයා ඇති මිනැම ඉඩමක පදිංචිකාරයා වෙත පැයකට නො අඩු කාලසීමාවකට කලින් දැනුම් දී ප්‍රධාන තුමා විසින් හෝ ඒ සඳහා එතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද වෙනත් යම් නිලධාරියකු විසින් ඒ සේවය සම්බන්ධයෙන් වූ පයිප්ප, කමිනික හා සවිකරපු දේවල් යන මේවායේ සවහාවය පරීක්ෂා කිරීම පිණිසත්, ඒ සේවයෙන් සැපයෙන ජලය අපතේ යනවාද කියා නිශ්චයකර ගැනීම පිණිසත්, ඉරපැයීම, හා ඉරබැසීම, අතර වූ මිනැම වේලාවක එකී දේපලට ඇතුල්විය හැකිය.

(2) යම් කාරණයක් නිසා එකී දැන්වීම ඒ දේපලේ පදිංචිකාරයාට පෞද්ගලික වශයෙන් දෙන්නට හෝ බාර දෙන්නට නුපුළුවන් වුවිට ඒ දේපලේ කුට්ටි පෙහෙන්න නැතහොත් ඒ දැන්වීම අලවා තැබීම, මේ අතුරු ව්‍යවස්ථාව සඳහා ප්‍රමාණවත් වන්නේය.

208. මේ අතුරු ව්‍යවස්ථා යටතේ කායාසී සභාවට ගෙවිය යුතු මුදල් ප්‍රධානතුමාට හෝ එකී මුදල් භාරගැනීමට බලය දෙනලද කායාසී සභාවේ නිලධාරියාට කායාසී සභා කායාසීලයේදී ගෙවියයුතු වන්නේය.

209. 1949ක් වූ දෙසැම්බර් මස 16වෙනි දින අඩක 10,054 දරණ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධකරනලද අතුරු ව්‍යවස්ථා එහි 11 වැනි අතුරු ව්‍යවස්ථා එක්කම ඊළඟට පහත දක්වන අතුරු ව්‍යවස්ථා යෙදීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

“ 11A. ප්‍රධානතුමා විසින් ඒ සඳහා නිකුත්කරනලද විශේෂ බලපත්‍රයකින් ලත් අවසරයක් පිට මිස නැත්නම් කිසිවෙකු විසින් ආගමික උත්සවයක් පවත්නා කාලයතුළ කිසිම බත්කඩයක් හෝ රෙස්ටෝරන්ට් ශාලාවක හෝ තේ හෝ කෝපි කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම යුතු නැත.

“ 11B. 11 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන්නෙකු සම්බන්ධයෙන් අදාළවන පරිද් දෙන්න 11A වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනු ලබන බලපත්‍රයක් දරන්නෙකු සම්බන්ධයෙන් 13-19 වැනි අතුරු ව්‍යවස්ථාවල විධිවිධාන අදාළ වේ.

බලපත්‍ර අවලංගුකිරීම

210. බලපත්‍රය නිකුත්කරන ලද යම් කටයුත්තක් හෝ කාරණයක් සම්බන්ධයෙන් වූ යම් අතුරු ව්‍යවස්ථාවක් දෙවරක් හෝ ඊට වැඩි වාරගණනක් කඩකිරීම නිසා වරද කාරයා බවට ඔප්පු වී තිබෙන යම් බලපත්‍රකාරයෙකුට නියම කරන වෙනත් යම් දණ්ඩුවමකට අමතර වශයෙන් ඒ බල පත්‍රකාරයාගේ බලපත්‍රය අවලංගු කිරීමටද ගම්බද උසාවියට නීති ප්‍රකාර බලය ඇත්තේය. එසේ බලපත්‍රය අවලංගුකිරීම ගැන බලපත්‍රකාරයාට අලාභයක් අයකරගැනීමට අයිතිවාසි කමක් නැත.

වචනාර්ථ නිරූපණය

211. මේ අතුරු ව්‍යවස්ථාවල—

- “ ප්‍රධානතුමා ” යනුවෙන් කායාසී සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ ;
- “ කායාසී සභාව ” යනුවෙන් ගම් ප්‍රදේශයේ ගම්කායාසී සභාව අදහස් කරනු ලැබේ ;
- “ වසුරු ” යනුවෙන් හරකුන්ගේ හෝ බැටළුවන්ගේ හෝ එළුවන්ගේ අශුවි අදහස් කරනු ලැබේ ;
- “ ආඥාපනත ” යනුවෙන් ගම්සභා ආඥාපනත (198 වැනි පරිච්ඡේදය) අදහස් කරනු ලැබේ ;
- “ ගම්ප්‍රදේශය ” යනුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

උපලේඛනය

(130 අතුරු ව්‍යවස්ථාව)

A පෝර්මය

වසුරු එකතුකිරීම පිණිස වූ බලපත්‍රයයි

පදිංචි ————— නමැති අයට 19 — සිට 19 — දක්වා කාලය තුළ පහත සඳහන් ඉඩම්වලින් වසුරු එකතු කිරීමට මෙයින් බලය දෙනු ලැබේ.

කරුවලගස්වැව ගම් ප්‍රදේශයේ ගම්කායාසී සභාවේ ප්‍රධානතුමා. දිනය : \_\_\_\_\_

**B පෝර්මය**

134 (1) අතුරු ව්‍යවස්ථාව

වසුරු ඉවත් කිරීම පිණිස වූ බලපත්‍රයයි

\_\_\_\_\_ පදිංචි \_\_\_\_\_ නමැති අයට \_\_\_\_\_  
 \_\_\_\_\_ න් වසුරු \_\_\_\_\_ ක් ඉවතට  
 ගෙනයාමට බලය දෙනු ලැබේ.

ගම් ප්‍රදේශයෙන් වසුරු ඉවත් කිරීමට මත්තෙන් මෙම බල  
 පත්‍රය ප්‍රධානතුමාට දිය යුතුයි.

කරුවලගස්වැව ගම් ප්‍රදේශයේ  
 ගම්කායරී සභාවේ ප්‍රධානතැන.

දිනය :—

**C පෝර්මය**

(165 (2) වැනි අතුරු ව්‍යවස්ථාව)

පුද්ගලික වෙළඳාම්පලක්/\*කඩපලක් පිහිටුවා  
 පවත්වා ගෙනයාම පිණිස වූ බලපත්‍රයයි

\_\_\_\_\_ පදිංචි \_\_\_\_\_ නමැති අයට මෙහි සඳහන් දින  
 සිට 19 \_\_\_\_\_ දෙසැම්බර් මස නිස්එක්වැනි දින දක්වා සෑම  
 අවස්ථාවලදීම මීට යාකොට ඇති කොන්දේසිවලට යටත්වී  
 \_\_\_\_\_ ගම් ප්‍රදේශයේ \_\_\_\_\_ පිහිටා තිබෙන \_\_\_\_\_  
 කියන ඉඩමේ පුද්ගලික වෙළඳාම්පලක්/\*කඩපලක් පිහිටුවා  
 පවත්වාගෙන යාමට මෙයින් බලය දෙනු ලැබේ.

කරුවලගස්වැව ගම් කායරී සභාවේ ප්‍රධානතැන.  
 19 \_\_\_\_\_ ක් වූ \_\_\_\_\_ මස \_\_\_\_\_ වැනි දින දීය.

ඉහත දැක්වූ බලපත්‍රය පිළිබඳ කොන්දේසි

1. පුද්ගලික වෙළඳාම්පලක්/\*කඩපලක් අයකළ හැකි  
 ගාස්තු හා කුලීවල ලැයිස්තුවක් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ  
 භාෂාවලින් පිළියෙලකොට වෙළඳාම්පලක්/\*කඩපලක් සියලු  
 දෙනාටම පෙනෙන ස්ථානයක ප්‍රදර්ශනයකර තිබිය යුතුයි.

2. කායරී සභාව විසින් හෝ කායරී සභාව විසින් සම්පා  
 දනය කරනු ලැබූ යම් අතුරු ව්‍යවස්ථාවක් යටතේ හෝ  
 විකිණීම හෝ තබාගැනීම තහනම් කිරීමේ ක්‍රියා ප්‍රකාශකරනු ලැබූ  
 කිසිම ද්‍රව්‍යයක් පුද්ගලික වෙළඳාම්පලක්/\*කඩපලක් කිසිවකු  
 විසින් විකිණීමට හෝ විකිණීම පිණිස තබාගැනීමට බලපත්‍ර  
 කාරයා විසින් ඉඩ නොදිය යුතුයි.

3. සෑම පුද්ගලික වෙළඳාම්පලක්/\*කඩපලක් බලපත්‍ර  
 කාරයා විසින්ම පලතුරු, එලවලු, මස්, මාළු හෝ වෙනත්  
 ආහාර ද්‍රව්‍ය අපිරිසිදුවූ හෝ සෞඛ්‍ය සම්පන්න නොවූ  
 ස්ථානයක නොතබන ලෙසට අවශ්‍ය වූ සෑම දෙයක්ම කළ  
 යුතුයි.

4. බලපත්‍රකාරයා විසින් පිරිසිදුවූ හා මැස්සන්ට ඇතුල්  
 විය නොහැකි ලෙස හොඳ හැටියට සාදනලද්ද වූ විදුරු  
 පෙට්ටිවල බහා මිස පිසනු ලැබූ හෝ පිසනු නොලැබූ හෝ  
 කිසිම ආහාර ද්‍රව්‍යයක් විකිණීම පිණිස නොතැබිය යුතුයි.

5. බෝවෙන රෝගයකින් වසංගත රෝගයකින් හෝ  
 සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළුනාවූ හෝ  
 එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාත්තුකිරී  
 මෙහි යෙදී සිටියාවූ කිසිම කෙනෙකුට එහි රෝගය බෝවීමට  
 හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාල සීමාවන්  
 පසුවනතෙක් වෙළඳාම්පලක්/\*කඩපලක් කිසිම කඩබාක්කි  
 යක්, බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චිකිරීමට හෝ  
 එහි නතරවී සිටීමට හෝ එහි මොනම ද්‍රව්‍යවක්වත් විකිණීම  
 මට තැබීමට හෝ බලපත්‍රකාරයා විසින් ඉඩ නොදිය යුතුයි.

6. බලපත්‍රකාරයා විසින් වෙළඳාම්පලක්/\*කඩපලක් භූමි  
 භාගය ශුඛ පවිත්‍රකොට, කුණු කසලවලින් තොරව තබා ගත  
 යුතුවන ගැර මැස්සන්ගේ බෝවීම හෝ එබඳු වෙනත්  
 අවහිරයක් ඇතිවීම හෝ වැලැක්වෙන පරිද්දෙන් ඒ භූමි  
 භාගයෙන් අතුරු ඉවත දමන කුණු රොඩු හා සියලුම කුණු  
 කුසල පුළුවා දැමීමට, වලලා දැමීමට, හෝ වෙනත් විදියකින්  
 සුදුස්සක්කර ඉවත් කිරීමට හෝ සැලැස්විය යුතුයි.

7. බලපත්‍රකාරයා විසින් වෙළඳාම්පලක්/\*කඩපලක් භූමි  
 භාගය ඇතුළත ඝාමය ආරක්ෂා කළ යුතුයි.

8. බලපත්‍රකාරයා විසින් වෙළඳාම්පලක්/\*කඩපලක් ඇතුළේ  
 හෝ එය අසල රථවාහන නවත්වා තැබීම පිණිස විශේෂ  
 ඉඩම් කැබැල්ලක් වෙන්කර තැබිය යුතුයි.

9. කුණුකසල හා රොඩු දැමීම පිණිස බලපත්‍රකාරයා  
 විසින් හොඳට හේන්තුවී වැහෙන් නාවූ හා මැස්සන්ට ඇතුල්  
 විය නොහැකිවූ භාජන සැහෙන තරම් ගණනක් සැපයිය  
 යුතුයි.

10. බලපත්‍රකාරයා විසින් සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිල  
 ධාරිතූන්ගේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් අනුමත කරන  
 ලද වර්ගයක් වැසිකිළි සැහෙන තරම් ගණනක් වෙළඳාම්  
 පලක්/\*කඩපලක් භූමිභාගය තුළ සාදා තිබිය යුතුයි.

11. යම්කිසි වසංගත රෝගයක් පැතිරී පවත්නා කාලය  
 කදී සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරිතූන්ගේ රෙකමන පිට  
 ප්‍රධානතුමා විසින් මේ බලපත්‍රය තාවකාලික වශයෙන්  
 අවලංගුකළ හැකිය. එබඳු අවලංගුකිරීමක් ගැන බලපත්‍ර  
 කාරයාට අලාභයක් ඉල්ලා අයකර ගැනීමට අයිතිවාසිකමක්  
 නැත.

\*උවමනා නැති වචනය කපාදමනු.

**D පෝර්මය**

(188 වැනි අතුරු ව්‍යවස්ථාව)

කරුවලගස්වැව ගම් කායරී සභා කායරීාලය,

ජලකම්පන දෙපාර්තමේන්තුව

දිනය :—

අඩකය :—

කරුවලගස්වැව ගම් කායරී සභාවේ ප්‍රධානතුමා වෙතටයි,

මීට යාකොට ඇති උපලේඛනයෙහි සඳහන් ප්‍රකාරයට  
 \_\_\_\_\_ කොසාගයේ අඩකය \_\_\_\_\_ දරණ විවිද්‍යේ  
 අඩකය \_\_\_\_\_ දරණ ගෙය සඳසා පුද්ගලික ජලසේවයක්

- \*තැනීමට,
- \*වෙනස් කිරීමට,
- \*දීර්ඝකිරීමට,
- \*ශුඛ පවිත්‍ර කිරීමට,

තමුත්තාන්සේගේ අනුමතිය ලියවිලිකින් දෙන මෙන්  
 මෙයින් ඉල්ලුම්කර සිටීම.

ජලය උවමනා වී තිබෙන්නේ ගෙදේර කටයුතු සඳහාද,  
 එසේ නැත්නම් වෙනත් කටයුත්තක් සඳහාද යන  
 වග :—

දේපල පාවිච්චිකරන්නේ කුමන කටයුත්තකටද යන  
 වග :—

තැන්පත් කරනලද මුදල :—

ඉහතින් සඳහන් කරන ලද උප ලේඛනය

පුද්ගලික දේපලවල සම්කරණලද පයිපය		කයම			ජල වැස්ස	
ආ. අං.	බ. අං.	ආ. අං.	භ. අං.	ච. අං.	ද. අං.	ඊ. අං.

වෙනත් කරුණු :—  
 කරුණාකර පැහැදිලිව ලියනු මැනවි  
 අයිතිකාරයාගේ අත්සන :—  
 අයිතිකාරයාගේ නම :—  
 අයිතිකාරයාගේ ලිපිනය :—  
 පදිංචිකාරයාගේ අත්සන :—  
 පදිංචිකාරයාගේ නම :—  
 පදිංචිකාරයාගේ ලිපිනය :—

දිනය :—  
 විවිධ අවකාශයන් දරණ ගෙය අයිතිකාරයා වෙතයි.

ඉහත සඳහන් දේපලට සවිකර තිබෙන වතුර පයිප්ප පරීක්ෂාකර බලන ලදුව ඒවායේ යම් යම් දෝෂ දක්නට තිබෙන බැවින් ඒවාට මෙහි පහත සඳහන් වෙනස් කිරීම් හෝ අලුත්වැඩියාකිරීම් අවශ්‍ය බව සහතික කරමි. ඒවා යථා පරිදි සම්පූර්ණ කරනමෙන් තමුන් නාත්සේට මෙයින් දැනුම්දෙමි.

මේ නිවේදනය ලැබී දවස — ක් ඇතුළත මා නාප්තිමත්වන පරිදි එකී වෙනස්කිරීම් හා අලුත්වැඩියාවල් නොකළොත් තමුන් නාත්සේගේ දේපලට සවිකර තිබෙන පයිප්ප ජලකම්න්තයෙන් ඉවත් කරනු ලැබේ.

මා සතුවන පරිදි ඒ නලමායී අලුතෙන් දමනතුරු වෙනස් කරන තුරු හෝ අලුත් වැඩියා කරන තුරු එය ජල කම්න්තයට නැවත සම්බන්ධ කරනු නොලැබේ.

වෙනස්කිරීම් හා අලුත්වැඩියා කිරීම් :—  
 කරුවලගස්වැව ගම් කායරී සභාවේ ප්‍රධානතුමා.

ඉල්ලුම්කරු,  
 \* උවමනා නැති වචන කපා දමනු

**E පෝර්මය**

(198 වැනි අතූරු ව්‍යවස්ථාව)

පලදුම් තිබෙන සේවයක් වෙනස්කිරීමට කරන දන්වීම  
 කරුවලගස්වැව ගම් කායරී සභා කායරියාලය,  
 දිනය :—

**දන්වීමයි**

1953 මාර්තු 20 වෙනි දින ජනගහණය ගණන් ගැනීම නිසා රජයේ දෙපාර්තමේන්තු පස්වරු 1 ව වසන බැවින්, 20.3.53 දින දරණ රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශිතව එවක සියළුම දන්වීම් සහ ප්‍රකාශනයන් 1953 මාර්තු මස 17 වෙනි අඟහරුවාද, දවල් 12 ට හෝ ඊට ප්‍රථම රජයේ මුද්‍රණාලයට ලැබෙන්නට සලස්වන ලෙස මෙයින් දැනුම්දෙනු ලැබේ.

වම් 1953ක්වූ පෙබරවාරි මස 23 වෙනි දින රජයේ මුද්‍රණාලයේදීය.

බස්නාහි ද සිල්වා,  
 රජයේ මුද්‍රණාලයාධිපති.

LD—B. 139/48.

**நாய்களைப் பதிவு செய்தற்கான சட்டம்**

நாய்களைப் பதிவு செய்தற்கான சட்டத்தின் அதி. 334, 4-ம் பிரிவினப்படி அமுதகம் வீதியுடனான சபையின் காரியபாகம் நடத்தும் எலிவரகருள் வழங்குவதற்காக அதன் பொருட்டு முறையான அதிகாரியால் அதாவது, அமுதகம் வீதியுடனான சபை தலைவரால் உண்டாக்கப்பட்ட உபவிதிகள்.

ஏ. ஆர். எம். மொஹமட்,  
 படபிளா சபை தலைவர்.

படபிளா சபை கந்தோர்,  
 அமுதகம் வீதியுடனான (பெரவரி) மாசி 16 ந. உ.

**உபவிதிகள்.**

1 உபவிதிகளில் "தலைவர்" எனப்பது அமுதகமவீதியுடனான சபை தலைவர் எனப் பொருள்படும். "வருடாநதப் பதிவு வேதனம்" எனப்பது சட்டத்தின் 4 ம பிரிவினப்படி இறுக்கவேண்டிய வருடாநதப் பதிவு வேதனம் எனப் பொருள்படும். "சொந்தக்காரன்" எனப்பது ஒரு நாய சம்பந்தமாக அந்த நாயைத் தன் பாதுகாவலில் அல்லது உண்மையாக வைத்திருப்பவனையும் உட்படுத்தும்.

2. (1) 6 மாதத்திற்கு மேற்பட்ட வயதுடைய யாதேனுமொரு நாய வைத்திருக்கப்படும் எந்த வீட்டிலேனும் அல்லது வளவிலேனும் குடியிருப்பவா இத்தகுநுள்ள அட்டவணியில் காட்டப்பட்ட மாதிரிப் பத்திரத்தில் விவரத்திரட்டுவதற்கான ஒவ்வொரு வருடத்திலும் பங்குனி மாதம் 1 ந தேதியன்று அல்லது அதற்கு முன்னா நகர சங்கத்தின் சங்கத் தலைவருக்கு அனுப்புதல் வேண்டும்.

(2) எவ்வருடத்திலாவது பங்குனி மாதம் 1 ந தேதிக்குப் பின்னா எவராவது எந்த வீட்டிலேனும் வளவிலேனும் ஒரு நாய வைத்திருக்க தொடங்குமிடத்து அதற்கைய வீட்டில் அல்லது வளவில் குடியிருப்பவா இத்தகுநுள்ள அட்டவணியில் காட்டப்பட்ட மாதிரிப் பத்திரத்தில் மேலதிகமான விவரத்திரட்டுவதற்கான உடனே நகரசங்கத் தலைவருக்கு அனுப்புதல் வேண்டும்.

(3) வருடாநதப் பதிவு வேதனம்—

(a) 2 (1) உபவிதியின்படி விவரத்திரட்டு அனுப்பப்பட்டுள்ள ஒரு நாய விஷயத்தில், எந்த வருடத்துக்குக் கட்டவேண்டுமோ அவ்வருடத்தின் சித்திரை மாதம் 1 ந தேதியன்று அல்லது அதற்கு முன்னா அல்லது

(b) 2 (2) உபவிதியின்படி மேலதிகமான விவரத்திரட்டுவதற்கான அனுப்பப்பட்டுள்ள ஒரு நாய விஷயத்தில், அதற்கைய மேலதிகமான விவரத்திரட்டு அனுப்பிய நிகழியிலிருந்து பதினைந்து நாட்களுக்குள் ஒவ்வொரு நாயின் சொந்தக்காரனால் கட்டப்பட வேண்டும்.

(4) வருடாநதப் பதிவு வேதனம் கட்டியதும், தலைவர், அந்நாயின் சொந்தக்காரனுக்கு—

(i) பதிவுச் சான்றுரைப் பத்திர மொனறையும்,

(ii) பதிவுச் சான்றுரைப் பத்திரத்தின் இலக்கம் குத்தப்பெற்ற ஓர் உலோகத் தகட்டினை அல்லது கழுத்துப் படபிளையும் கொடுப்பா.

ஆயின பதிவுசெய்வதற்கு விண்ணப்பம் செய்யப்பட்டுள்ள எந்த நாயினையும் தலைவர், தமது பாவைகளுக்கு கொண்டுசெல்லும்படி கேட்கலாம் மேலும்—

(a) அந்த நாய பாவைகளுக்கு கொண்டுவரப்படாதிருப்பின், அல்லது

(b) அந்த நாய தலைவருடைய கருத்தின்படி, வாழ்வதற்குத் தகுதியற்ற முறையில் அங்கயீனப்பட்டு அல்லது நேரய வாய்ப்பட்டு அல்லது பிறநாய்களுக்கு நேரய தொற்றுமவாயிலாக நேரயவாய்ப்பட்டிருப்பின், அல்லது

(c) அந்த நாய சொந்தக்காரனால் வழக்கமாக துன்புறுத்தப்பட்டிருப்பின் அந்த நாய்க்குப் பதிவுச் சான்றுரைப் பத்திரத்தையும் உலோகத் தகட்டினை அல்லது கழுத்துப்படபிளையும் கொடுக்க மறுக்கலாம்.

5. யாதேனுமொரு நாய்க்குப் பதிவுச்சான்றுரைப் பத்திரம் கொடுக்கப் பட்டபின், அந்த நாயினுடைய சொந்தக்காரனின் விஸாத்திற்கு அறிவித்தல் கொடுத்தபின்னா—

(a) அந்த நாயைத் தலைவருடைய கருத்தின்படி வாழ்வதற்குத் தகுதியற்ற முறையில் அங்கயீனப்பட்டதாகி அல்லது நேரயவாய்ப்பட்டதாகி விடின்; அல்லது

(b) அந்த நாய, சொந்தக்காரனால் வழக்கமாக துன்புறுத்தப்பட்டிருப்பின் அல்லது புறக்கணிக்கப்பட்டிருப்பின்; அல்லது

(c) அந்த நாய, தொற்றுநோயால், அல்லது ஒட்டு நோயால் பீடிகப்ப பட்டிருக்கும்பொழுது, வேறெந்த நாயுடனும் ஊடாடித்திரியச் சொந்தக்காரன் விட்டிருப்பின், அல்லது

(d) அந்த உலோகத்தகட்டு அல்லது கழுத்துப்படபிளையினை அலைந்து திரியக் காணப்படின்,

அத்தகைய பதிவுச் சான்றுரைப்பத்திரத்தைத் தலைவர் அழித்துவிடலாம்.

6. (1) 4 ம் உபவிதியின்படி பதிவுச்சான்றுரைப் பத்திரம் மறுக்கப்பட்ட அல்லது 5 ம் உபவிதியின்படி அழிக்கப்பட்ட யாதேனுமொரு நாயின் சொந்தக்காரன், தலைவர், அறிவித்தற்பத்திரம் அனுப்பியதும், அவ வறிவித்தலிற் குறிகப்பட்டிருக்கும் நேரத்திலும் இடத்திலும் அந்த நாயைக் கொண்டுசென்று காட்டவேண்டும்.

(2) அப்படிப்பட்ட ஒவ்வொரு நாயும் தலைவர் தகுதியான கருதும் வகையில் அழிக்கப்பட்டலாம் அல்லது விநியோகிக்கப்பட்டலாம்.

7. உலோகத்தகடு அல்லது கழுத்துப்பட்டி கிடைக்கப்பெற்றுள்ள யாதேனுமொரு நாயின் சொந்தக்காரன, அந்த நாய் சம்பந்தமாக கொடுக்கப்பட்ட பதிவுச் சான்றுரைப் பத்திரம் பெலப்புடையதாகவிருக்கும் காலம் முழுவதும் அந்த உலோகத் தகட்டை அல்லது கழுத்துப்பட்டியை அந்த நாயின் கழுத்தில் பத்திரமாய் அணிவித்துக்கொள்வதற்கேற்ற வழிவகைகள் யாவற்றையும் கையாளவேண்டும்.

8 இந்த உபவிதிகளின்படி தலைவருக்குரிய தத்துவங்கள் எல்லாவற்றையேனும் அவற்றுள் எதையேனும் செலுத்துவதற்கு அவர் எவருக்காவது எழுத்துமூலம் அதிகாரம் கொடுக்கலாம்.

அட்டவணை.

மாதிரிப்பத்திரம்.

இல : —

19— ம ௨௩ பங்குனி, மாதம் 1 ந தேதியன்று அல்லது அதற்கு முன்னாள் பூரணப்படுத்திய நகர சங்கத் தலைவருக்கு அனுப்பவேண்டிய விவரணத் திரட்டு : —

வீட்டிலக்கம் : —

தெரு : —

கிராமப் பெயர் : —

தோட்டப் பெயர் : —

குடியிருப்பவரின் பெயர் : —

வைத்திருக்கும் நாய்களின் தொகை.	விவரம்.					குறிப்பு	சொந்தக்காரனின் பெயர்	அடுத்த மாதம் 1 ந தேதி அல்லது அதற்கு முன்னர் கட்டவேண்டிய தொகை
	சாதி	ஆணை	பெண்ணை	நிறம்	கழுத்தின் சுற்றளவு			

ஒப்புவித்த திகதி

19— ம ௨௩— ம தேதி

குடியிருப்பவரின் கையொப்பம்.

ஒப்புவித்தவரின் கையொப்பம் : —

உரிய திகதியில் அல்லது அதற்கு முன்னாள் இந்த விவரணத்திரட்டினைப் பூரணப்படுத்தியனுப்பாதவரின் 20 ரூபாவுக்கு மேற்படாத தொகைக்குப் பாதிரமாகவேண்டியவரும்.

#### அறிவித்தல்

குடிசை மதிப்பை முன்னிட்டு, 1953 ம் ஆண்டு பங்குனி மாதம் 20 ந் திகதி சகல அரசாங்கப் பகுதிகளும் உரிய காலத்திற்குமுன் மூடப்பட வேண்டியிருப்பதால், 1953 ம் ஆண்டு பங்குனி மாதம் 20 ந் திகதியில் வெளி வரவிருக்கும் அரசினர் வர்த்தமானியில் (கெசெற்றில்) பிரசுரிக்கப்படவேண்டிய அறிவித்தல்களும், விளம்பரங்களும் அரசினர் அச்சுத்திற்கு 1953 ம் ஆண்டு பங்குனி மாதம் 17 ந் திகதி செவ்வாய்க்கிழமை நடுப்பகல் 12 மணிக்கு முன்னர் வந்துசேர வேண்டுமென சகலருக்கும் இத்தால் அறிவிக்கப்படுகின்றது.

அரசாங்க அச்சகம், கொழும்பு.  
1953 ம் ௨௩ (பெப்ரவரி) மாதம் 23 ந் உ.

பேர்னாட் டி. சில்வா,  
அரசாங்க அச்சக அதிபர்.